

ඩම් දානයකි - නොමිලයේ බෙදාහැරීම පිණිසයි.



ආයතන මූලාච්‍යත්වයේ 'දෙයක්' හඳුනවා. ඒ 'දෙයට' තියෙනවා රුපයක් තියලා. 'දෙය' තියන එක අපි විෂ්වාස කරන්නේ මොනාහායින් හරි තැඹුලා කියලා සි. පයිටි-ආපෝ-තේනෝ-වායෝ-වර්ණ-ගැන-රස-මිය (අභිජනනය දැන් අයට ඕනෑම විසින් නැති හැකි සි. මොකක් ගැනද? රුපය ගැන. මේ රුපය දැන මොකක් ඇ? සංඛ්‍යාරයක් තේ ඇ?

වතුවරේ හඳුපු බල්ලා ගැන ඇත්තා නො දැන්න කෙනාට පුළුවන් විසි අට ආකාරයකට වරිය කරන්න. ඒ බල්ලාගේ පයිටිය තියෙනවා, ආපෝ, තේනෝ, වායෝ, තියෙනවා, වර්ණ, ගැන්ද, රස, මිශාව තියෙනවා... මේ විශියට විසි අභිජනනය කාඩ්‍රය තියෙනවා රුප ගැන. නමුත් එය රුපයේ සමුදාය තිරේයයි එහෙතුම් එහෙතුම් නැහැ. අන්න එහෙතුම් යන්නයි මේ විසින් එහෙතුම් ඉගෙනාහෙතුන් කියලා අපි දැනගැන්න මින. අපි සමුදාය තිරේයයි ගැන අමතක කරලා සංඛ්‍යාරය ගැන කාඩ්‍රය කර ඉන්නවා. සකස්වන රුප ගැන කතා කර කර ඉන්නවා. අසංඛ්‍යාර අවබෝධ කරන්න. තොහොම්ද කියලා විමුක්තිවාද?

අතිනිය ගෙවිලා රුවරයි. ආනාගැය ඇවිල්ලා නැහැ. වර්තමානයේ නේදැන් විද්‍යාන්තය කරන්න තියන්නේ. වර්තමානය ඇතිවෙටි නැති වෙනවා තියලා තියෙනවා. එකකොට ඇතිවෙන්තේ තොහොම් ඇ? සමුදාය තිබුණෙන් තමයි ඇතිවෙන්න්. 'මේය ඇති කළේ මේය වේ' තියන ධර්මනාවය යෙදෙනවා. අවිදායාව තිබුණෙන් ඇති වෙනවා. එහෙතුම් ඇතිවෙලා නැතිවෙනවා තිවිදාව අවිදායාව දුරුවෙන්නේ නැහැ. ඇතිවෙන්නේ අවිදායාව මැවත් නැහැ. මුදුරුණාන් වහාදේද දෙනා කළේ ඇතිවෙලා නැතිවෙනවා කියලා දිනින් ගොවෙයි. මුදුරුණාන් වහාදේද දෙනා කළේ වෘත්තමානයේ ඉදෑප්ලව්වයනාව දුන්න තියලා සි. ඉදෑප්ලව්වයනාව තියන්නේ 'මේය ඇති කළේ මේය වේ ඉමස්ම්. සහි ඉදෑ භාවිත' තියන ධර්මනාවය.

බඳ දහම දැක ගත්ම - 10

ආයතන ලුපාව

(යමක සුනුය මාලුව්බිජුන්ග සුනුය සාක්ෂකාත්‍රාව සුනුය ඇසුරේන්)



වැඩ ජීව දැන ගැමීමේ - 10

අයෙනු මෙම මෙම

උම්ජා මොග්ගලුගේ



රවිජු කොර්ඝලගේ



ବ୍ରଦ୍ଧ ଦିହମ ଦୂକ ଗନ୍ଧିମ୍ଭୁ - 10

ଆସନନ ପ୍ରାଣ

(ଯତକ ଜ୍ଞାନ୍ୟ, ମାଲ୍ବିଲ୍ୟପ୍ରତ୍ଯନ୍ତ ଜ୍ଞାନ୍ୟ
ଓ କାଳକାରୀମ ଜ୍ଞାନ୍ୟ ଆପ୍ନେରେନ୍)

ରଵିନ୍ଦ୍ର କୋର୍ଗେଲଙ୍କେ

ප්‍රථම මුද්‍රණය : 2017 අගෝස්තු (පිටපත් 5,000)

ISBN No. 978-955-43763-2-8

ජාතික පිළිබඳ විමසීම:

මහාචාර්ය රචනා කොගලුගේ
Email: koggalage@yahoo.com
Web: http://ravi.harimaga.com
Mobile : 0777234239

මුද්‍රණය:
R. R. ඉන්ඩිස්ට්‍රිස්
331, වෙළුල විදිය
කොළඹ 12

දුරකථනය: 011 2 438817

බම් දානයකි - නොමිලයේ බෙදාහැරීම පිණිසයයි.

සභා දානං ධමම දානං ජ්‍යෙනාති

සියලු දානයන් අතරින් ධම දානය උතුම් වේ.



ප්‍රණ්‍යානුමෝදනාව

- පානදුර අභ්‍යබාමුල්ලේ ග්‍රීන් වැළි පෙදෙසහි වෙසෙන ඉංජිනේරු ජයසිරි මහතා ඇතුළු පවුලේ සැමගේ දායකත්වයෙන් පිරිනමන මෙම උතුම් ධර්මදානමය ප්‍රස්තකය පරිඹිලනය කරන සියලු දෙනාටත්, අපටත්, අපගේ දු දරු, ඇති, හිතම්තු සියලුම දෙනාටත්, මෙම ධර්ම ග්‍රන්ථයේ කතා වන මහාචාර්ය රුවී කොග්ගලගේ මැතිතුමාටත් උතුම් වූ වතුරායී සත්‍යය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා! තවද අප නමින් මියගිය දෙමාපියන්, ඇතින් හා ගුරුවරුන්ටත් මේ පින අනුමෝදන් වී සසර වසනා තුරා සුගතිගාමී වී, උතුම් වතුරායී සත්‍යය අවබෝධ කරගැනීමට මෙම ධර්ම දානමය කුසල කර්මය හේතු වාසනා වේවා!
- අපගේ දහම් ඇස පාදන කල්පාණ මිතු මහාචාර්ය රුවින්ද කොග්ගලගේ මැතිදුන්ට අපගේ ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා! මේ කුසල බලයෙන් මේ භවයේදීම උතුම් වතුරායී සත්‍යය අවබෝධ වේවා! එමෙන්ම අපගේ පරලෝසැපැත් සියලු සංසාරගත ඇති හිතම්තාදින්ද මෙම ධර්මදානමය කුසලය අනුමෝදන් වී සසර ගමනේ කෙළවර දැකිත්වා. ඩිල්රුක්සි ගණවර්ධන, මංගලිකා හේමවන්ද, රමිකා අතපත්තු වන අප විසින් දායකත්වය දරන්නා වූ මේ පින්කම ධර්මයේ සත්‍යය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා!
- පරලෝසැපැත් ඩී. එල්. රණවක මැණියන්ටත්, ඩී. ඩී. රණවක පියාණන්ටත් පරලොව ජීවිතය සුවපත් වී ඉක්මන් භවයකදීම උතුම් වතුරායී සත්‍යය අවබෝධය පිණිස දු දරුවන් විසින් මෙම ධර්ම දානමය කුසලයට දායකත්වය දරන ලදී.

- මෙම උතුම් ධර්මදානමය පින්කම සඳහා රත්නපුර නිරමලා ගමගේ මහත්මිය විසින් තම මියගිය ආදරණිය දෙමාපිය දෙපලට සහ ස්වාම්පුරුෂයා වන පි. රියුබිර ද සිල්වා මහතාට පින් අනුමෝදන්වනු පිණිසත්, රත්නපුර කාන්ති පිරිස් මහත්මිය විසින් මියගිය දෙම්විපියන්ට ඇතුළු සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන්වනු පිණිසත්, රත්නපුර ලිනා ධම්මාරච්චි මහත්මිය විසින් මියගිය දෙම්විපියන්ට පින් පිණිස සහ සුජ්වත්ව සිටින අප සැමට ඉක්මන් නිවන් අවබෝධය පිණිසත් දායකත්වය දරනු ලබයි.
- ඇල්පිටිය ව්‍යාර්ථාවේ පිරිවෙන් පෝදීන සිල සමාදානමය වැඩසටහන් දී මහාවාරය රුපී කොග්ගලගේ මැතිතුමා විසින් මෙහෙයවන ලද හාවනා වැඩ සටහනට සහභාගි වූ පිරිසක් ද මියගිය යාති හිතම්තුදීන්ට පින් අනුමෝදන්වනු පිණිසත්, සුජ්වත්ව සිටින අප සැමට ඉක්මන් ධර්මවබෝධය පිණිසත් දායකත්වය දරනු ලබයි.
- කේ. ඉන්දානි පෙරේරා වන මට මෙම දහම පුස්තකය සඳහා දායක වීමේ කුසලයෙන් මේ හවයේදී ම සතර අපා දුකින් මිදීමට අවශ්‍ය ගක්තිය, විරයා, සිහිය, නුවණ ලැබේවා!
- ප්‍රියානි දිසානායක විසින් සිදු කළ මේ දම්දානමය කුසලය පරලෝසුපත් පියාණන් ඇතුළු සියලුම යාතින්ට පින් පිණිසත්, මැණියන් ඇතුළු සුහදාරාමයේ හාවනා වැඩසටහනට සහභාගි වන අප සියලුම දෙනාට වතුරායී සත්‍යය අවබෝධය පිණිසත් හේතු වේවා!
- රත්නපුර කාන්ති පිරිස් මහත්මියගේ මියගිය දෙම්විපියන් ඇතුළු සහෝදර සහෝදරයින්ටත්, පුෂ්ප විමලරත්න මහත්මියගේ මියගිය දෙම්විපියන්ටත් මේ පින් අනුමෝදන් වීමෙන් සසර ගමන යහපත් වී උතුම් දමාවබෝධය ලැබේවා! එසේම, අපගේ දහම් ඇස පහදා දෙන මහාවාරය රවින්ද කොග්ගලගේ මැතිතුමාටත්, සුහදාරාමයේ

දහම් වැඩසටහනට සහභාගී වන සියලු දෙනාටත් මේ ධර්මදානමය කුසලය උතුම් නිරවාණ අවබෝධය පිණිසම හේතු වේවා!

- බුදු දහම මේ ජ්‍යෙෂ්ඨ ම පසක් කළ හැකි දෙයක් බව පහදා දෙමින් අපගේ දහම් ඇස පාදන කළයාණ මිතු මහාචාර්ය රචිත්ද කොයිගලගේ මැතිතුමාට මෙම ධර්මදානමය කුසලය, මෙබදු උතුම සත් කායුතියන් තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය ගක්තිය, දෙයේ සහ තියුක් නිරෝගීහාවය ලැබීම පිණිසත්, නිරවාණ අවබෝධය පිණිසත් හේතු වාසනා වේවා!
- ආයතනයන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ලෝකෝත්තර දුරශනය දකිනින් ලොකිකත්වය ඉක්මවා යාමට දහම් ඇස පාදා ගැනීමට ඉමහත් කරුණාවෙන් ලොවිතුරු දහම් අපට අවබෝධ කර දීම සුවිශේෂී පරිග්‍රුමයක් ගන්නා මහාචාර්ය රචිත්ද කොයිගලගේ මැතිදුන්ට මේ ගොතම බුද්ධ ගාසනයේදීම වතුරායේ සත්‍යය අවබෝධ වේවා! අපගේ ප්‍රණාමය හිමි වේවා! අප අතරින් වියෝඩ් ඩී. කළුඛාරවිවි මැතිතුමාට, නැනැසි හේතුගේ මැතිණියට, සෞම්‍යා කළුඛාරවිවි මැතිණියට සහ බී. එස්. නානායක්කාර මැතිතුමාට මෙම මේ ධර්මදානමය කුසලය වතුරායේ සත්‍යය අවබෝධය පිණිසම හේතු වේවා! පරලෝසැපත් අනෙකුත් සියලුම ඇඟින්ට මේ පින් අනුමේද්දන් වේවා! සියලු සත්වගට යහපතක්ම වේවා! (සි. කළුඛාරවිවි)

- පිටකෝට්ටේ ආනන්ද බාලිකා මාවතේ අනුලා පෙරේරා මහත්මිය හා දි දරුවන් වන අයර්ලන්තයේ වෙසෙන දියණිය දොස්තර මණ්ඩි පෙරේරා, බැණුවන් වන විශේෂය වෙදා ඇල්වින් සෙබස්තියන් හා මූණුබුරු මිණිබිරියන් ද, බාල දියණිය නීතිය සමන්ති පෙරේරා හා ප්‍රත්‍යුවන් වන ඕස්ට්‍රොලියාවේ පදිංචි රේඛ් පෙරේරා යන අය විසින් 2017 මැයි මස 31 වන දින ජන්මාන්තරගත වූ නීතිය ග්‍රේෂන් පෙරේරා වන තම ආදරණිය ස්වාම්පුරුෂයාට, පියාණන්ට, මූත්තනුවන්ට සහ සොහොයුරාට පින් පිණිස මෙම ධර්ම ප්‍රස්තකයට දායකත්වය දක්වන ලදී. මෙම පොත මූල්‍යාන්‍යට

දායකත්වය දැක්වූ සියල්ලන්ටත්, අප සැමට ධරුම දානයෙන් මග පෙන්වන රචිත්ද කොරෝලගේ ගුරු පියාණන්ටත්, සුහඳාරාමයේ භාවනාවට සහභාගී වන සියල්ලන්ටත්, අපගේ ඇංතිමිතාදී හිතවත් සියල්ලන්ටත් මෙම හවයේදී ම උතුම් වතුරායේ සත්‍යය අවබෝධය පිශිස්ම මෙම ධරුම දානය හේතුවේවා!

- ගෞතම සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධරමය මැනවින් අවබෝධ කරගෙන, ඒ උතුම් දහම අපට තිරලෝහිව බෙදා දෙන මහාවාරය රචිත්ද කොරෝලගේ මැතිතුමාට ප්‍රථමයෙන් බැති සිතින් ප්‍රණාශ්‍යානුමෝදනා කරමි. එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන ප්‍රත්‍යාස්‍ය වේවා! එතුමාගේ දෙම්විපියන්ටත් උතුම් නිවන ප්‍රාර්ථනා කරමි. 2017 අප්‍රේල් 10 දින අපගෙන් වියෝවුණු දායාබර දියණිය, වාරුබී යසස්ම් ප්‍රනාජුට මේ ධරුමදානමය පින අනුමෝදන් වේවා! මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී නිවන් පිශිස්ම හේතුවේවා! මාගේ දායාබර දෙම්විපියන් වන අභයව්‍ය වාසල සෙනෙවිරත්න සහ මල්ලිකා සෙනෙවිරත්න දෙපලටත්, සුළු මැණිවරුන් වන සිතා සමරකෝන් සහ විතුා පාලාගොල්ල දෙපලටත්, ස්වාමිපුරුෂයාගේ දෙම්විපියන් වන විල්ගුඩ් ප්‍රනාජු සහ මලින්බා ප්‍රනාජු දෙපලටත්, සංසාරගත පරලෝ සැපත් සියලුම ඇංතින්ටත් මේ පින අනුමෝදන් වේවා! මේ ප්‍රස්ථාකයේ බරපැන දැරීමට මට උපකාර කළ මා ප්‍රත්‍යාවන් හසිත ප්‍රනාජුට සහ ස්වාමිපුරුෂයා ලුළුන් ප්‍රනාජුට මේ ජීවිතයේදී ම දහම් ඇස පහළ වේවා! මේ දම්දානමය පින සුජ්වත්ව වෙසෙන සුළු පියාණන් වන ජාතිරත්න සමරකෝන් ඇතුළු සියලුම ඇංතින්ටත් හිතවතුන්ටත්, දැක අසා සතුවුවන සියලුම සත්වයින්ටත් අනුමෝදන් වේවා! සුවපත් වේවා! අභන්ති සෙනෙවිරත්න වන මාගේ ප්‍රාර්ථනීය බෝධිය පිශිස් මේ පින හේතුවාසනා වේවා!

- දික්වැල්ලේ දොඩම්පහළ 'නන්දන' නිවසේ විසු පී. ලොකුහැන්නදි වන පියාණන් හට සහ බී. ප්‍රංවිනොනා වන මධ්‍යමියට සහ අනෙකුත් මියගිය නැදැ හිත මිතුරන්ට ද, ගුරු උතුමන්ට ද, කළුයාණ මිතුරන්ට ද ඉක්මනින් සසර දැක නිමාකර වතුසත්‍යය අවබෝධ කර

ගැනීමට හැකි වේවා! දැනට සුජ්වත්ව සිටින නැදෑ හිත මිතුරන්ට, දුරුවන්ට ගුණ නැතෙ දියුණු කරගෙන යහපත් ජීවිත ගත කිරීම සඳහා තෙරුවනේ රකවරණය ලැබේවා! ඒ සැමදෙනාටත් ඉක්මනින් සසර දුක් කෙලවර කරගැනීමට අවශ්‍ය ගක්තිය, ඩෙධයේ සහ අවස්ථාව උදාවේවා! මේ පැතුම ඉහත නම සඳහන් කළ දෙමාපියන්ගේ දු දරුවන් විසිනි.

- නිවන් අවබෝධය පිණිස ආර්ය මාර්ගය සොයමින් වෙහෙසෙන ජනයාට අහිඛුමය ඉතා ලිභිල්ව ප්‍රවලිත කිරීමට කාරුණිකව ධර්මය පහදා දෙමින් ඉතා උතුම් මෙහෙවරක යෙදෙන මහාචාර්ය රවිණු කොරෝලෝගේ මහතාට අපගේ ප්‍රණාමය වේවා! එතුමා පතන බෝධියකින් අමා මහ නිවන් සම්පත්තිය පුරණය වේවා! මෙත්තා පණ්ඩිතරත්න මහත්මිය සහ ගුණපාල පණ්ඩිතරත්න මහතා විසින් පරලෝසුපත් තම ආදරණීය දෙම්විපියන් ඇතුළු පවුලේ මියගිය සියලුම සහෝදර, සහෝදරියන්ට ද, මියගිය අනෙකුත් සියලුම ඇෂ්ටි පිරිසටද පින් අනුමෝදන් කිරීම පිණිසත්, දැනට විදේශගතව සිටින තම ආදරණීය දරු තිදෙනාගේ පවුල්වලට නිදුක් තිරෝගීහාවය හා සෙත් පැනීම සඳහාත් මෙම උතුම් වූ ධම්දානයට විශේෂ දායකත්වයක් දරන ලදී. ධර්මකාමී සියලුම පින්වතුන්ට මේ හවයේදී ම මේ උතුම් දහමෙහි පිහිටා ධර්මාවබෝධය ලබා ගැනීම පිණිස මේ උතුම් ධර්මදානමය පින්කම හේතුවාසනා වේවා!

- පරලෝසුපත් බලිලිවි. ඩී. එම්. ජී. විරසේකර මහතාට පින් පිණිස දියණීය, පුතා සහ බිරිදි විසින් ද, පරලෝසුපත් පී. උත්තරා ඉන්දිවරී පතිරණ දියණීයට පින් පිණිස වන්දා ජයසුන්දර මවත්, පී. රී. පතිරණ පියාණනුත්, සහෝදරිය විසිනුත් මේ උතුම් ධර්මදානමය කුසලය සඳහා දායක විය. ඔවුන් සියලු දෙනාගේ පරලෝව ජීවිතය සුවපත් වී ඉක්මන් හවයකදීම උතුම් වතුරායේ සත්‍යය අවබෝධය පිණිසම මේ පින් හේතුවාසනා වේවා!

- පරලෝසුපත් සී. එම්. ගුණසේකර පියාට, ඩී. පී. ආර්. එම්. කුලසේකර මවට, ආර්. එම්. එම්. ගුණසේකර සහෝදරියට සහ පරලෝසුපත්

සියලුම ඇතින්ට පින් පිණීසත්, සියලු දෙනාට නිවන් අවබෝධය පිණීසත් මේ උතුම ධර්මදානමය පින්කම හේතුවාසනා වේවා!

- යටිවල, ගන්තැන්ත පදිංචි හේමාලි මැණිකේ මහත්මිය විසින් පරෙලෝසැපත් මාපිය දෙපලට සහ සහෝදරියට පින් පිණීසත්, සුර්ජ්වත්ව සිටින සියලු දෙනාටම ඉක්මන් වතුරායී සත්‍යය අවබෝධය පිණීසත් මෙම උතුම ධර්මදානමය පින්කම සඳහා දායකත්වය දරයි.
- වත්තේගම යටිරාවන පදිංචි ඩී. ඩී. පද්මා ධර්මවංශ සහ ඩිඩි. එම්. වන්දුතිලක විසින් සුර්ජ්වත්ව සිටින දෙම්විපියන්ට සහ පද්මා ධර්මවංශගේ මියගිය දෙම්විපියන්ට පින් පිණීස මේ සඳහා දායකත්වය දරයි.
- පරෙලෝසැපත් දෙම්විපියන්ට පින් පිණීස එවි. නිමල් සහ ඩිරිඳ වන එවි. ඩී. කරුණාවති විසින් ද මෙම උතුම ධර්මදානමය පින්කම සඳහා දායකත්වය දරයි.
- තම වශයෙන් සඳහන් තොකළ තුශේගොඩ සුහදාරාමයේ, මාතර, සහ උතුවන්කන්ද ස්ථානවල ධර්ම සාකච්ඡා වලට සම්බන්ධ වී මේ සඳහා දායක වූ සියලුම පින්වතුන්ට මෙම උතුම ධර්මදානමය කුසලය ඉක්මන් නිවන් අවබෝධය පිණීසම හේතු වාසනා වේවා!!!



පෙරවදන

විද්‍රෝහනාව වඩා මේ ජීවිතය කුළම ලැබූ ක්ෂේත්‍ර සම්පත්තියෙන් ප්‍රයෝගනයක් ලැබීමට උත්සාහ දරන බොහෝ පිරිසකට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල මෙම සූත්‍ර න්‍රවණින් විමසීම මග නොමග හඳුනාගැනීමට බොහෝ උපකාරී වනු ඇත. තව කෙනෙකුගෙන් අසා දැනගන්නා ධර්මය එසේම පිළිනොගෙන න්‍රවණින් විමසා බලා ප්‍රායෝගිකව යෙදීමත් ත්‍රිපිටක ධර්මයට අනුකූල ද යන්න විමසා බැලීමත් නිවැරදි මග හඳුනාගැනීමට අත්‍යවශ්‍ය බැවින් සමහර සූත්‍ර ගැහුරු යයි අත නොහැර ඒවා සාකච්ඡාවට හාජනය කිරීම මෙම පොතෙහි තවත් අරමුණකි.

ලෝකයත්, සමුද්‍යත්, නිරෝධයත්, මගත් බාහිරෙන් නොව තමන් තුළින්ම දැකිය යුතු බවත්, ඇත නැත යන දාෂ්ටී වලට නොවැවෙන පටිවිවසමුප්පාද ධර්මය සහ වතුරායේ සත්‍යය අවබෝධය මග එල සඳහා අනිවාර්ය බවත්, “මගඩල ලැබිය හැක්කේ” මේ සාසනයේ පමණයි, අනා සාසන වල නොවෙයි” යන සිංහනාදයක් බුදුකෙනෙක් පවත්වන්නේ ඇයි? යන කරුණුත් සිහි තබාගෙන තමන් ගන්නා උත්සාහය මූලික බුද්ධ දේශනා වලට එකගරුයි න්‍රවණින් විමසීමට මෙම සාකච්ඡා උද්වී වනු ඇත යනු අපගේ විශ්වාසයයි.

සැම මොහොතකම ක්‍රියාත්මක වන ගිනිගෙන ඇති ආයතන වල යථාභ්‍යත ස්වභාවය තේරුම් ගෙන එම ගින්න නිවා ගැනීම සඳහා ආයතන පිරිසිද දැකිමේ වැඩපිළිවෙළක් බුදුන්වහන්සේ දේශනා කොට ඇති බව මෙම සූත්‍ර දේශනා න්‍රවණින් විමසන විට පැහැදිලිවනු ඇත. ආර්ය මාරුගය යයි සිතා අප බොහෝවිට වඩා ඇත්තේ බුදුකෙනෙක් නොසිටින කාලයක පවා, අනා තීර්ථකයන් පවා වඩා ලද ආනාපානසතියක් නම්, ත්‍රිලක්ෂණයක් නම්, මගඩල ලැබුවා යැයි සිතීම තවත් මූලාවක් පමණි. නමුත් පමා වී හෝ මූලාව මූලාව යැයි හඳුනාගැනීම ප්‍රයාවක් වන අතර, එය ඉතා කළාතුරකින්

ලැබෙන ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝගනයක් ලැබීමට ඉවහල් වනු ඇත. ඒ සඳහා මෙහි ඇති කරුණු එලෙසම පිළිගැනීමට නොව, ත්‍රිපිටක දහම් කරුණු තවත්තින් නුවණීන් විමසීමට ඔබට යම්කිසි උනන්දුවක් ඇතිවා නම් අපගේ මේ සුළු උත්සාහය සාර්ථක වී ඇත.

වෙනදා මෙන්ම වෙහෙස නොබලා මෙම පොත පරිසන්කරත කොට මූල්‍යන්ද්වාරයෙන් ඔබ අතට පත් කිරීමට උරදුන් දිල්රුක්ෂි විරතන්න මහත්මියටත්, මාතර අමරතුංග මහතාටත්, අදහස දුන් පමණින්ම එයට අනුකූල මනා පිටකවරයක් සකසා දුන් අම්ල් මහතාටත් මෙම ජීවිතය තුළම බුදු දහම් දැකින දහම් ඇසු පහල වී තැවත අපාගත නොවන අමා මහා නිවන් මගට පිවිසීමට මෙම පින උපනිගුයක්ම වේවා! අපගේ මෙතෙක් පැවති අවබෝධය නිරවුල් කරදීම සඳහා බෙහෙවින් උපකාරී වූ මෙවැනි දහම් කරුණු හෙළි කරදීම සඳහා ධර්ම සාකච්ඡා වල යෙදුණු සහ භාවනා වැඩසටහන් වලට සහභාගී වූ සැමටත් මෙම කුසලය නිවන් පිණිසම උපනිගුය වේවා!! දැනට 95 වෙනි වියේ පසුවන දායාබර පියාණන්ටත්, සියලු සහෝදර සහෝදරයන් ඇතුළු ඇශාති හිතම්තාදීන්ටත් නිදුක් නිරෝගී භාවය සහ දහම් අවබෝධය පිණිසන්, පරලෝසැපත් දායාබර මැණියන් සහ සහෝදරයා ඇතුළු, සියලුදෙනා නමින් මිය පරලාව ගිය ඇශාති හිතම්තාදීන්ට හිතසුව සහ දහම් අවබෝධය පිණිසන් මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා!!!

මහාචාර්ය රචිණු කොග්ගලගේ

2017.06.03 දින සුහදාරාමයේ දී පැවැත්වූ ධර්ම සාකච්ඡාව

සාමාන්‍ය ජීවිතයේ දී විද්‍රෝහනා වැඩිම - නිරෝධයේ යානය.

නමො තස්ස හගවතෙනා අරහතෙනා සම්මා සම්බුද්ධස්ස///

ප්‍රශ්නයක්: එළවලු කපන විට විද්‍රෝහනා කරන්නේ කොහොම ද?

පිළිතර: මේ විද්‍රෝහනා කරණ විදිය තෝරාගන්න හරි සරලයි. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ ආයතන වෙන් කරලා බලන්න කියලා. යම්කිසි දෙයක් දැනගත්තා නම් ඒ දැනගත්තේ මොන ආයතන වලින් ද කියලා බලන්න. උදාහරණයක් වශයෙන් පිහියෙන් ගෝවා ගෙඩියක් කපනවා කියලා හිතන්න. එතකාට මුලින් ම පෙනෙන්නේ අතින් පිහිය අල්ලගෙන ගෝවා ගෙඩිය කපනවා කියලා යි. දැන් දැනගත්තේ මොනවා ද? ගෝවා ගෙඩියක් තියෙනවා කියලා දැනගත්තා. පිහියකින් කපනවා කියලා දැනගත්තා. අත මෙහෙම යනවා කියලා දැනගත්තා. තමන් දැනගත්තු විකෙන් පටන්ගන්න.

දැන් මේ දන්න තැන රුප තියෙනවා - ඉති රුපං - මෙන්න මෙකයි රුපය. දැනගත්ත රුප වික හඳුනගන්න. ගෝවා ගෙඩිය රුපයක්, පිහිය රුපයක්. අත රුපයක්.

ර්ථගත බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, ඔය දැනගැනීම තමයි ලෝකයට අයිති ඇත්ත. දැන් කවුරු හරි කිවිවොත් ගෝවා ගෙඩියකුත් නැ, පිහියකුත් නැ, අතකුත් නැ කියලා, ඒක ලෝකයාගේ මට්ටමෙන් බලන කොට බොරුවක්. නැහැ කියලා කියන්න ගියෙක් කියයි, ඒ කියපු කෙනාට පිස්සු හැඳිලා කියලා. එතකාට ලෝකයාට ඇත්ත : ගෝවා ගෙඩියකුත් තියෙනවා, පිහියකුත් තියෙනවා, අතකුත් තියෙනවා. නමුත් ලෝකයාට ඇත්ත ආරය දරුණුයේ දී ඇත්තක් වෙන්නේ නැහැ. නිකම් ම දෙයක් 'නැහැ' කිවිවොත් ඒක දාෂ්ටියක් වෙනවා. ඒ දාෂ්ටියට කියනවා උවිෂේද වාදය කියලා. ඒකත් බුද්ධනම නෙවෙයි.

ගෝවා ගෙඩිය තියෙනවා, පිහිය තියෙනවා, අත තියෙනවා කියන එකත් දෂ්ඨේරියක්. ඒක ‘අත්’ කියන දෂ්ඨේරියට වැමෙනවා. ඒ තමයි ගාස්වීත වාදය. ඒකත් බුද්ධහම නෙවෙයි.

අත්ත ද්‍රිතින්න නම් ඉති රුපං, ඉති රුපස්ස සමුද්‍යා, ඉති රුපස්ස අත්ප්‍රඩිගමො විදියට බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා¹. රුපයක් තියෙනවා නම් හැමතිස්සේම ඒකේ සමුද්‍ය බලන්න කියලා තියනවා. එතකොට සමුද්‍ය හොයාගන්න ගියහම ලෝකයට අයිති විදියට ගෝවා ගෙඩියේ සමුද්‍ය බැලුවාත් : ගෝවා පැළයක් හිටෙවිවා, ඒකට පොහොර, වතුර දැමීමා, ගහේ ගෙඩි හැඳුනා, ගෙඩි කැඩිව ගෙනාවා, ඒක සල්ලි දිලා ගත්තා. ඒ සමුද්‍ය ලෝකයයි. ලෝකයට අයිති ඕනෑම කෙනෙක් ඔය හේතු ටික කියයි.

නමුත් ලෝකයට අයිති අත්ත, ආරය ද්‍රිග්‍රණයේ දී මූසාවක් බව අපි දැන් දන්නවා. මොසඳම්මං. එතකොට ලෝකයා ද්‍රිතින අත්ත නෙවෙයි පවතින අත්ත, නැතිනම් යථාභුත ස්වභාවය. යථාභුත ස්වභාවය බුදුරජාණන් වහන්සේ නමක් පමණයි සරවයුතා ඇුනයෙන් දැකුලා හෙළිකරලා තියෙන්නේ. ලෝකයට අයිති සමුද්‍යේ දී ගෝවා ගෙඩිය හැඳුණ හැරී සෙවිවේ බාහිරයෙන්. ඒ ව්‍යුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයයි, ලෝක සමුද්‍යයයි තමන් තුළින් ද්‍රිතින්න² කියලා යි. ආයතන විදියට බලන්න කියලා දේශනා කරනවා. ඔක දැනගත්තේ කුමන ආයතන වලින් ද කියලා ද්‍රිතින්න උදව් කරලාත් තියෙනවා.

එ නිසා තමයි මම මුලින් කිවිවේ මේක හරි ලෙහෙසියි කියලා. දහම දන්න කෙනාට බොහෝම ටිකයි මතක තියාගන්න තියෙන්නේ. මොකක් හරි දැනගත්තා නම් ආයතනයකිනුයි ඒ ගැන දැනගත්තේ. වෙන දැනගන්න විදියක් නැ. දැනගන්නේ වික්ෂ්‍යාණයකින් නේ. වික්ෂ්‍යාණ හයක් තියෙනවා. ඇහැ නිසා දැනගන්නවා, කන නිසා

¹ අනිව්‍යසක්සු සූත්‍රය - සංස්ක්ත නිකාය, බන් සංස්ක්තය, පුජ්ච වග්‍යය.

² රොහිතස්ස සූත්‍රය - සංස්ක්ත නිකාය, සභාරාවග්‍රපාලි, දෙවප්‍රත්තසංස්ක්තය, නානාතිත්වීයවග්‍යය.

දැනගන්නවා, නාසය නිසා දැනගන්නවා, දිව නිසා දැනගන්නවා, කය නිසා දැනගන්නවා, මනස නිසා දැනගන්නවා. දැනගන්න කුම හයයි තියෙන්නේ.

එහෙනම් ඔය රික දැනගත්තේ මොන වික්ද්‍යාණ වලින් ද කියලා බලන්න ඕන. ගෝවා ගෙඩියක් තියෙනවා කියලා දැනගන්න ඇහෙන් දකින්න ඕන. එහෙනම් ඇහැ වැඩ කරලා තියෙනවා. එතකාට ඒ වක්බූ වික්ද්‍යාණයයි. ගෝවා ගෙඩිය කියලා දැනගන්න උදවී වුණේ ඇහැ විතරක් තෙවෙයි. දකින දේ ගැන කළ්පනා කරන්නත් ඕන. ඔය පෙනෙන්නේ ගෝවා ගෙඩියක් කියලා දැනගන්න හිතන්නත් ඕන. මනසත් උදවීවෙලා. එහෙනම් එතන වක්බායතනයයි, මනායතනයයි යෙදිලා තියෙනවා. වෙන ආයතන ඔතුනට සම්බන්ධ වුණේ තැහැ. කාලා බැලුවේ තැහැ තේ. තවම දැක්කා විතරයි. ගෝවා ගෙඩිය දැක්කහමයි දැනගත්තේ. එතකාට දැකලා දැනගත්තා නම් වක්බායතනයයි, මනායතනයයි යෙදුණේ. ඔන්න දැන් අපි ආයතන හඳුනා ගත්තා.

දැන් ආයතන වෙන්කරලා මදි. රළුගට ආයතන පිරිසිද දකින්න ඕන. පිරිසිද දකිනවා කියන්නේ ඇත්ත ඇති හැඳියට දැකිම. ඒ සඳහා ආයතනවල හැකියාව හඳුනාගත්ත ඕන. ඇහැට පුළුවන් මොකක් ද, මනසට පුළුවන් මොකක් ද කියලා තමන් ඒවා වෙනම දැනගෙන තියෙන්න ඕන. දැන් ඇහැට පුළුවන් වර්ණ සටහනක් අරන් දෙන්න විතරයි. ඔනැ නම් හැඳියක් හිතාගත්ත පුළුවන්. ඇහේ කාවයක් තියෙනවා. ඇහැ ඇතුළේ ප්‍රතිච්මිබයක් හදලා දෙන්නට පමණයි ඇහැට පුළුවන්. රට වඩා දෙයක් ඇහැට කරන්න බැහැ. විතුපට කාලාවේ කරන්නේත් ඕකම යි. ප්‍රාජේක්ටර එක් කාවයක් තියෙනවා. එකෙන් තිරයට ප්‍රාජේක්ටර කරනවා. මෙතන වෙනස තියෙන්නේ තිරය තියෙන්නේ ඇහැ ඇතුළේ වීම යි. එලියෙන් ඇහැ ඇතුළට ප්‍රාජේක්ටර කරනවා. එතකාට ඇහැ ඇතුළේ වැටෙන්නේ ප්‍රතිච්මිබයක් විතරයි. විතුපටයක් බලන කොට තිරයේ වැටෙන ප්‍රතිච්මිබය වගයි.

දැන් හිතන්න අපි විතුපට ගාලාවේ වාඩිවෙලා විතුපටය බලනවා. දැන් අපට පෙනෙන්නේ තිරය විතරයි. පූජේක්ටරය පෙනෙන්නේ නැහැ. පුටුවේ වාඩිවෙලා ඉන්න කොට පෙනෙන්නේ තිරයේ වැවෙන දේවල් ටික විතරයි.

ඒ වාගේ දැන් ඇහැ ඇතුළට, ඇහේ තිරයට විතුපටයක් පෙන්නනවා. ඒක දිහා කවුදේ වාඩිවෙලා බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්න කෙනාට කියනවා ‘මනස’ කියලා. හිත තමයි දැන් ඇහැ හදලා දෙන එක බලන්නේ. කැමරාවට ගොටෝ අරන් දෙන්න පුළුවන්. නමුත් ගත්තේ කොයි ගොටෝ එකද කියලා කැමරාව දන්නේ නැහැ. ඒ වාගේ ඇහැට පුළුවන් ප්‍රතිබිම්බ හදලා දෙන්න විතරයි. නමුත් ඇහැ දන්නේ නැහැ දැන් හැදුවේ මොන ප්‍රතිබිම්බය ද කියලා. විතු හදලා දෙන්න විතරයි ඇහැට පුළුවන්. ඒ හදපු එකට කියනවා වර්ණ සටහනක්, නැත්තම් වර්ණ සංයුවක් කියලා. සංයුව කියන්නේ ඒක ‘රුපයක් වගේ’ නිස යි. රුපයක් වගේ සංයුවක්. විතුපටයේ තිරයේ වැවෙන්නේ රුපයක් වාගේ දෙයක් නේ - විතුයක්. ඒක ඇත්තට ම රුපය නො වෙයි. දන් විතුපට තිරයේ දිය ඇල්ලක් වැටුණෙන් එතැනු වතුර නැහැ නේ. එතකොට ඒක ඇත්ත රුපය නො වෙයි. රුපයක් වගෙයි. ඒ ‘වගෙයි’ කියන එකට කියනවා ‘සංයු මාත්‍රයක්’ කියලා.

එතකොට ඇහැට උපද්දලා දෙන්න පුළුවන් ‘රුප සංයුවක්’ විතරයි. ඇහැට ‘රුපයක්’ උපද්දලා දෙන්න බැහැ. ඇහැ ඇතුළේ දිය ඇල්ලක් හෙම හැදුණෙන් කොහොමට හිටිවි ද? ඉඩ මදී වෙයි නේ ද? ඇහැ ඇතුළේ හැදෙන්නේ සංයු මාත්‍රයක් පමණයි. වර්ණ සංයුවක්, සටහනක් පමණයි. එකට අපි ප්‍රතිබිම්බය කියලා කියනවා. ඇහැ රුප සංයුවක් උපද්දලා දෙනවා.

එතකොට දැන් තුවණක් එන්න ඕන, රුප සංයුව කියන්නේ රුපය නො වෙයි. ඒක රුපය වාගේ ගතියක් විතරයි. අපි විතුපට ගාලාව තුළ වාඩිවෙලා තිරය දිහා බලාගෙන ඉන්නවා. ‘අන්ත දිය ඇල්ලක් තියෙනවා. මය වතුර හරි සිතල ඇති. නාගන්න පුළුවන්’ කියලා හිතෙනවා. එහෙම හිතන්නේ මනස යි. දැන් වක්බායතනයේ වැඩය

ඉවරයි. රළුගට මනායතනය තමන්ගේ වැඩය පටන් අරගෙන. මනසට වැඩ්වී භාරදුන්නා. දැන් මනස කල්පනා කරනවා. එයා තමයි දැන් දිය ඇල්ලක් ගැන හිතන්නේ. එයා තමයි විස්තර වික දාන්නේ ‘ඒමියේ තියෙන දිය ඇල්ලෙන් නාන්න පුළුවන්’ කියලා කියන්නේ.

වක්බායතනයෙන් අරන් දෙන වර්ණ සංඡාට ගැන මනායතනය කල්පනා කරනවා. යං සක්දුරානාති, තං විතක්කෙති - යමක් හඳුනා ගනියිද, ඒ ගැන දැන් කල්පනා කරනවා.

කල්පනා කරන එක රළුගට පුපංචයක් බවට පත්වෙනවා. පුපංචය කියන්නේ, ‘මය ඒමියේ තියෙන දිය ඇල්ලක්. ඒකේ සිතල වතුර තියෙනවා’. දැන් පුපංච බවට පත්වෙලා. හිතෙන් හැඳුවා කියලා හිත දන්නේ නැහැ. හිත විශ්වාස කරන්නේ මේ ‘බාහිර දෙයක්’ කියලා සි. බාහිර දෙයක් කියන කොට පුපංචයක්. ‘දෙයක්’ කරලා.

අපි නිතරම ගන්න උපමාවේ වතුරට බල්ලා එවිලා, ‘අන්න වතුරේ බල්ලෙක් ඉන්නවා’ කියලා කියනවා වගේ වැඩක් නේද මේ සිද්ධ වූණේ? දැන් වතුරේ ඉන්න බල්ලා පුපංචයක් තේ ද? ඇත්තට තියෙන දෙයක් නෙවෙයි. හිතෙන් සකස්කරපු දෙයක් හිත දැනගෙන. හැඳුයි විශ්වාස කරන්නේ ඒමියේ තියෙන දෙයක් කියලා සි. පුපංචයක් වෙලා. වතුරට බල්ලෙක් ඉන්නවා කියලා ගොඩ ඉන්න බල්ලා විශ්වාස කරන කොට, වතුරට ඉන්න බල්ලාට පුළුවන් නේද මූල තරහා ගස්සන්න? පුපංචයට පුළුවන් පුපංචය හදාපු කෙනා පාලනය කරන්න. පුපංචය එයාට අහිභවා යනවා. පපක්ද්වසක්ද්කාසඩ්බිඩා සමුදාවරන්ති අනිතානාගතප්‍රව්‍යපන්නෙසු වක්බුවික්ද්කේසෙයුසු රුපෙසු. අනිත රුප, වර්තමාන රුප, අනාගත රුප, කියලා ඇහෙන් දකින්න පුළුවන් රුප කරලා හදාපු කෙනාට ම අහිභවා යනවා. වතුරේ ඉන්න බල්ලාට පුළුවන් ගොඩ ඉන්න බල්ලාට තරහා ගස්සන්න. එයා දන්නේ නැහැ එයාම හදාපු පුපංචයට මේ අභුවෙලා ඉන්නේ කියලා. පුපංචය හදාපු කෙනාට ම පුපංචය විසින් පාලනය කරනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ නිදානය කියලා පෙන්නන්නේ. තතොනිදානං පුරිසා

පපණ්ඩ්වසභාෂ්යාසඩඩා සමුදාවරන්ති අතිතානාගතප්‍රව්‍යප්පන්හෙසු වක්බුවිස්ස්දේසේයෙසසු රුපෙපසු.

දැන් ප්‍රපංච හැදෙනවා. ප්‍රපංච කියන්නේ 'බාහිර දෙයක් ම සි ඔය දැක්කේ' කියලා විශ්වාස කරනවා. ඕනෑම තමයි ලෝකයා - සාමාන්‍ය සත්ත්වය ඉන්න තත්ත්වය. ඒක මධුපිණීඩික සූත්‍රයේ³ දී විස්තර කරනවා වක්බුණ්ඩ්ව පරිව්ව රුපෙ ව උප්පජ්ජති වක්බු විස්ස්ඩාණ් තිණ්ණා සඩ්ගති එස්සො. එස්සපවිවයා වෙදනා, යා වෙදෙති තං සක්ෂ්පානාති - යමක් විදියි ද, ඕනෑම හඳුනාගන්නවා. යා සක්ෂ්පානාති තං විතක්කෙති - යමක් හඳුනාගනී ද, ඒක ගැන කල්පනා කරනවා. විතර්ක කරනවා. යා විතක්කෙති තං පපණ්ඩ්වති - යමක් කල්පනා කරයි ද ඒක ප්‍රපංච බවට පත්වෙනවා. තතොනිදානං පුරිසං පපණ්ඩ්වසභාෂ්යාසඩඩා සමුදාවරන්ති අතිතානාගතප්‍රව්‍යප්පන්හෙසු වක්බුවිස්ස්දේසේයෙසසු රුපෙපසු.

දැන් බල්ලා වතුරට එබෙන කොට ප්‍රපංචය හදනවා නේ 'අන්න බල්ලෙක් ඉන්නවා' කියලා. රේගට ගොඩට එනවා. ගහක් යටට වෙලා කල්පනා කරනවා, 'අර බල්ලා තවම ඉන්නවා ද දන්නේ නැහැ. ආයෙන් ගිහින් බලන්න මින' කියලා. දැන් ආයෙ ගිහින් බලන කොට අනාගතයේ කරන්න පුළුවන් එකක් ගැන හිතනවා. අනාගත බල්ලා. වතුරට එබෙන වෙලාවේ වර්තමාන බල්ලා. දැන් ගහ යටට ගිහින් හිතනවා, 'මම බලන්න කළිනුත් උං ඉදලා ඇති නේ' කියලා. අතිත බල්ලා. එතකොට ප්‍රපංචයෙන් දෙන දේවල් අතිත වෙන්නත් පුළුවන්, වර්තමාන වෙන්නත් පුළුවන්, අනාගත වෙන්නත් පුළුවන්. අතිතානාගතප්‍රව්‍යප්පන්හෙසු වක්බුවිස්ස්දේසේයෙසසු රුපෙපසු. අතිතයෙන් මම ගිහින් බැලුවා නම් උංව දැකින්න තිබුණා. වර්තමානයෙන් දැකින්න පුළුවන්. අනාගතයෙන් දැකින්න පුළුවන්. ඒ විදියට අර ප්‍රපංචය කාල තුනටම අභුවෙලා.

දැන් පෙනෙනවා නේද වතුරේ මොඥාතකටවත් නැති බල්ලෙක්, අතිතයෙන් ඉදලා, දුනුත් ඉන්නවා, අනාගතයෙන් ඉදියි කියන

³ මධුපිණීඩික සූත්‍රය - මල්කීම නිකාය, මූල පත්තාසකය, සිහනාද වර්ගය.

මටටමකට ගෙනැල්ලා. අතිතයෙන් තියෙනවා, දැනුත් තියෙනවා, අනාගතයේත් තියෙනවා කියන පැවැත්මක් දීලා. 'තියෙන බවක්' පිළිඳුරගෙන - හට පැවැත්මක්. බල්ලා 'ඉන්න බවක්' දැන් පිළිඳුරගෙන. 'බවක්' තියෙන කොට බල්ලෙක් උපද්දාලා ඉවරයි - හටපවිචා ජාති. 'තියෙන බව' පිළිගන්නවා නම් ජාතියක්ත්, ඉපදීමක්ත් තියෙනවා. ඒක මට් කුසෙන් ඉපදීම නොවේයි. මේ මොහොතේ හටගැනීම.

එම ඉපදීම තුළ, දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා නම්, අපි ඉගෙන ගෙන තියෙන ධර්මයට අනුව එහියේ බල්ලෙක් ඉන්නවා නම්, උග්‍රදීලා තියෙන්නේ සතරමහාධාතුවෙන්. එහෙම නැතිනම් කෙසේ-ලොම්-නිය-දත් වලින්. සතරමහාධාතු සහ උපාදාය රුප (වර්ණ-ගන්ධ-රස-මිජා) මේ සේරම එතැන් තියෙනවා. ඒවාට කියනවා ගුද්ධාජ්යික කියලා. ගුද්ධාජ්යිකය නොදන්නා කෙනා මේවාට රුප කියනවා. බල්ලෙක්ගේ රුපයක් තියෙනවා. ඒ රුපය හැඳිවිව හැරිය යය කිවිවේ. ඒ තුළ මූලාව දුරුවෙයි ද?

දැන් එතැන් රුපයක් උපාදාන වෙලා. වතුරේ බල්ලෙක් ඉන්නවා කියන කොට බල්ලාගේ රුපය උපාදාන කරලා. ඒ තමයි රුප උපාදානය. ඒ බල්ලා තිසා වේදනාවක් හටගත්තා. ඒ නිසා තමයි බුරන්නේ. අකුමැති ගතියක් ඇවිල්ලා. ඒ බල්ලාව අනෙන් දේවල් වලින් වෙන්කරගන්න පුළුවන් වෙන්නේ සංයුවෙන්. තව කෙනෙකුට කියන්න පුළුවන් අන්න බල්ලෙක් ඉන්නවා කියලා. දැන් රුපය තියෙනවා. වේදනාව තියෙනවා. සංයුව තියෙනවා. දැන් බල්ලා ගැන වේතනාත් ඇවිල්ලා. 'මූ සැර බල්ලෙක්. හොඳ නැති බල්ලෙක්. එළවන්න ඕන. මගේ කැම වික කන්න තමයි යය ඇවිල්ලා ඉන්නේ' ආදී වශයෙන් වේතනා වික ඇවිල්ලා. ඒවාට කියනවා සංඛාර කියලා. වේතනා තමයි සංඛාර වෙන්නේ. දැන් සංඛාරත් තියෙනවා. වික්ද්‍යාණය කියන්නේ දැනගන්න ගතිය. දැන් මොනවා හරි දැනගත්තා. රුපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංයුවක් තියෙනවා, සංඛාරයක් තියෙනවා කියලා දැනගත්තා. ඒ දැනගත්තේ වික්ද්‍යාණයෙන්.

දැන් පංචලපාදානස්කන්ධයම හටගෙනයි තියෙන්නේ. බන්ධානා පාතුහාවා, අයෝ වුව්වති ජාති. ස්කන්ධයන්ගේ පහළවීමට කියනවා ජාති කියලා. දැන් මෙතැන ස්කන්ධ පහක් ම පහළවෙලා. රුපය විතරයි තියෙන්නේ කියලා අපි හිතුවාට එතැන රුප-වේදනා-සංයු-සංඛාර-වික්ෂ්ද්‍යාණ කියන පස්දෙනාම ඉන්නවා. දැන් ඔය පහම හාර අරගෙන තියෙන්නේ. ඒකට කියනවා උපාදාන වුණා කියලා. 'අන්න බල්ලෙක් ඉන්නවා' කියන කොට පංචලපාදානස්කන්ධයම හැඳුනා කියලා නුවණීන් දකින්න යින. දහමට අනුව බැලුවාත් එතැන දුක සකස් වෙලා. සංඛ්‍යාත්තෙන පංචලපාදානක්බන්ධා දුක්බා. ඇහෙන් දැකලා බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න කොට දුක ඉපදුනා කියලා බල්ලාට හිතුණේ නැහැ. පස්සේ තරහා ගන්න ඒක වෙනම කථාවක්. තමුත් උපට මේ මොනොතෙත් දුක හටගන්ත බව හිතෙන්නේ නැහැ. බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න ඒක හරි සතුවෙන් හාරගන්නවා.

ඇහෙන් දකින රුප අපි කැමැත්තෙන් හාරගන්නවා. ඇහැ පෙනෙනවාට අපි හරි කැමැතියි. අපි කැමැති ඇහැ නො පෙනෙනවාට නෙවෙයි, පෙනෙනවාටයි. ඇහැ පෙනෙන්නේ නැතිවුණාත් මෙතැන බණ අහ අහා ඉන්නේ නැහැ. දෙස්තර භොයාගෙන දුවනවා.

ඇහෙන් පෙනෙනවා කියන්නේ අපි රුප කැමැත්තෙන් හාරගන්නේ. එහෙම කැමැත්තෙන් හාරගන්න ගතියක් තියෙනවා. ඒකට ජන්දය කියලා කියනවා. ඒක ගැන අපි සතුවූ වෙනවා - අහිනන්දති. තව කෙනෙකුට කියන්න පුළුවන් - අහිවදති. එකේ බැසගන්නවා - අඡ්‍යෙක්ඩාසාය තිවියති. අහිනන්දති. අහිවදති. අඡ්‍යෙක්ඩාසාය තිවියති. ඒකට කියනවා උපාදානය කියලා. ඒකමයි උපාදානය. දැන් ඒ රුපය උපාදාන වෙලා.

දැන් අපි නැවත ප්‍රශ්නයට යමු. ගෝවා ගෙඩිය තියෙනවා කියලා දැනගත්තේ ඇහෙන් දැකලා හිතෙන් හිතලායි. ආයතන දෙකක් වැඩ කරලා තියෙනවා. වක්ඛායතනයයි, මනායතනය යි. වක්ඛායතනයට පුළුවන් වර්ණ සටහනක් අරන් දෙන්න විතරයි. ගෝවා ගෙඩියක්

අරන් දෙන්න බැහැ. විතුපට තිරය මතක් කරගන්න. ඒකේ ගෝවා ගෙඩියක් වගේ පාට විකක්, වර්ණ සටහනක්, විතුයක් තියෙනවා. ර්ලැගට මනායතනය ඒක දිහා බලාගෙන දැන් කළුපනා කරනවා. ‘මහාම පෙනෙන්නේ නම් ගෝවා ගෙඩියක්’ කියලා මනායතනයෙන් කියනවා. හිතටත් තනියම ඕක කියන්න බැහැ. පෙර ඇසුරත් උදවිකරගෙනයි මේ වික කියන්නේ. ඕක කියන්න නම් කලින් ගෝවා ගෙඩියක් ගැන අත්දැකීමත් තියෙන්නත් යින. දැන් පරණ නිමිති ඇදළා ගන්නවා. පෙර ඇසුරු කරපුවා - ආගුව. දැන් පෙනෙන විතුයට පෙර ඇසුර එකතු කරලායි, ‘මහාම පෙනෙන්නේ නම් ගෝවා ගෙඩියක්’ කියලා කියන්නේ. ඒ මට්ටමට කියනවා මන-ධම්ම-මනොවික්ෂාණ කියලා. ගෝවා ගෙඩිය කියන ‘ධම්මය’ භැඳුවා. ඒක භැඳුවේ මනස යි. ඒක මනසේ ම නිරමාණයක්. මනසෙන්ම හදාපු දෙයක් තමයි ධම්ම කියන්නේ. ඒක දැනුගත්තේ මනොවික්ෂාණය. ගෝවා ගෙඩිය කියන කොට මනසෙන් ගෝවා ගෙඩියක් හදලා මනෝ වික්ෂාණයෙන් දැනුගෙන. ඇහැ කලේ වර්ණ සංඛ්‍යාව අරන් දුන්නා විතරයි. විතුය අරන් දුන්නා. මනස ඒ විතුය දිහා බලාගෙන, විතුපට ගාලාව තුළ වාඩිවෙලා ඉදාගෙන බලාගෙන කළුපනා කරනවා. ‘අන්න දිය ඇල්ලක්’ කිවිවා වගේ ‘අන්න ගෝවා ගෙඩියක්’ කිවිවා. මන-ධම්ම-මනොවික්ෂාණ.

දැන් ඕක හිත ඇතුළේ වැඩික්. මන-ධම්ම-මනොවික්ෂාණ කියන්නේ කළුපනා කළා විතරයි - යෝ විතක්කෙති. නමුත් අපි විශ්වාස කලේ ගෝවා ගෙඩිය එළියේ තියෙනවා කියලා යි. අර වතුරට එබෙන බල්ලා කරපු දෙයමයි අපිත් කළේ. හිතෙන් හදාපු දෙය හිත ඇතුළේ කියලා දන්නේ නැහැ ‘අන්න වතුරේ බල්ලෙක් ඉන්නවා’ කියලා බලනවා. දැන් අපිත් ‘අන්න ගෝවා ගෙඩියක් එළියේ තියෙනවා’ කියලා එළියෙන් තිබිලා. එහෙම එළියෙන් තිබිබේ හිතෙන් හදාපු දෙය හිත දැනුගත්තා කියන තැන සිහිය, තුවන නැති නිසා යි. අවිද්‍යාවෙන්, මෝඩකමට තමයි ඔය දැනුගත්තේ එළියේ තියෙන ගෝවා ගෙඩිය කියලා භාරගත්තේ. අපි ඒක කළා කියලා අපට හිතෙන්නේ නැහැ. නමුත් අපි කියනවා බල්ලා නම්

මෝඩකමට තමයි අර වතුරේ ඉන්න බල්ලාව දැනගත්තේ, හිතෙන් හදාලා එළියෙන් තියලා නේ ද කියලා.

අපිත් මනායතනයෙන් කරලා තියෙන්නේ ඔය විකමයි. වක්බායතනයෙන් දිපු වර්ණ සංඡාව ගැන මනායතනයෙන් කළුපනා කළා. මත-ධම්ම-මනොවිද්‍යාණ - හිතෙන් හදාපු දෙය හිත දැනගත්තා. ඔය දැනගත්තු දෙය එළියේ තියෙන්නේ කියලා භාරගත්තේ, ගෝවා ගෙඩියක් උපාදාන කළේ අපේ සසර පුරුද්දටයි.

දැන් ර්ලගට ප්‍රශ්නයක් එනවා - 'හිතෙන් හදාපු දෙයක් නම් ඕක අල්ලා බලන්න පුළුවන් වුණේ කොහොම ද, පිහියෙන් කපන්නේ කොහොම ද' කියලා. දැන් ඒ අවස්ථාවත් හොඳට විදරුගනා කරලා බලන්න. අල්ලා බලලා ඔන්න ගෝවා ගෙඩියක් තියෙනවා කියනවා. දැන් ඇස් දෙක වහගෙන අල්ලා බලනවා. දැන් මොන ආයතන ද සම්බන්ධ වුණේ කියලා නුවණීන් විමසන්න. අල්ලන කොට කායායතනයෙන් ස්පර්ශයක් දෙනවා. එතකොට ගෝවා ගෙඩිය අභුවෙනවා.

දැන් ප්‍රශ්න කරන්නේ - ඇහෙන් දැකළා හිතෙන් හැඳවා නම කොහොම ද එක අල්ලා බලන්නේ කියලා යි. ඇහෙන් දැකපු එක මොහොතකට පැත්තක තියන්න. දැන් ඇස් වහගෙන අල්ලා බලනවා. අල්ලන කොට මොකක්දේ (ගෝවා ගෙඩියක් කියලා හිතෙන) අභුවෙනවා. දැන් මෙතන ක්‍රියාත්මක වුණේ කායායතනයයි, මනායතනය යි. ආයතන පිරිසිද දකින්න නම් ආයතන ගැන දක්ෂ වෙන්න ඕන. (පළමුවෙන් ආයතන වෙන් කරනවා. ර්ලගට එවා පිරිසිද දකින්න ඕන.)

දැන් අපි ආයතන වෙන් කරගත්තා. මතැන ආවේ කායායතනයයි මනායතනයයි විතරයි. එතැනට වක්බායතනය ආවේ නැහැ.

දැන් ආයතනවල හැකියාව විමසන්න ඕන. කායායතනයට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. කායායතනයට දැනෙනවා විතරයි. කායායතනයට ගෝවා ගෙඩියක් අරන් දෙන්න බැහැ. මොනවාදේ දැනෙන ස්වභාවයක් පමණයි. 'දැනෙන ස්වභාවය' කියන එකේ රුප

නැහැ. දැනීම කියන එකත් අර විතුපට ගාලාවේ තිරයේ ජායාවක් වැටෙනවා වාගයි. දැනීම වලින් අදින විතුයක්. ඉස්සෙල්ලා 'පෙනීම්' වලින්, පාට පැනසල් වලින් හදන වර්ණ සටහන් තිබුනේ. දැන් විතුය අදින්නේ 'දැනීම්' කියන පැනසල් වලින්. හැඳුයි මනසට පූඩ්‍රවන් ඒක බලන්න. කායායතනයෙන් හදලා දෙන්නේ පොටියාබල සංයුත සි. සංයුත කියන්නේ එමියේ තියෙන රුපය නෙවෙයි. රුපයක් වගේ ගතියක්. මේ ගතිය දෙන්නේ දැනීම වලින්. කායායතනයට දෙන්න පූඩ්‍රවන් දැනීම විතරයි. කායායතනය දෙන දැනීම වලින් දැන් විතුය තිරයේ හදනවා. විතුය දිහා බලන්නේ මනායතනය. මනස දැන් විතුපට ගාලාවේ පූටුවේ වාචිවෙලා තිරය දිහා බලාගෙන ඉන්නවා. එයාට ඊට වඩා දෙයක් කරන්න බැහැ. එයාට පූඩ්‍රවන් අර ගොල්ලන් තිරයට වට්ටන දේ බලන්න විතරයි.

දැන් මනායතනය බලාගෙන ඉන්නවා දැනීම වලින් අදින විතුය දිහා. කායායතනයට පූඩ්‍රවන් විතුය අදින්න පමණයි. එයා දන්නේ නැහැ ඇන්දේ මොකක් ද කියලා. කායායතනයට පූඩ්‍රවන් දැනීමක් අරන් දෙන්න විතරයි. මනායතනය දැනීම ගැන කළුපනා කරනවා. කළුපනා කරදී තව දේවල් ටිකක් ගන්නවා. එයා පෙර අත්දැකීම් ටික ගන්නවා. ඒක මනසේ වැඩික්. මනසේ වැඩි තමයි දැන් තියෙන සංයුතට පෙර අත්දැකීම් ටික එකතු කරලා මේ මොකක් ද කියලා අදුරගන්නවා. එතකොට 'මනොම ඇල්ලවේ ගෝවා ගෙඩියක්' කියලා කියන්නේ මනායතනය සි.

මනායතනයෙන් කියාපු දේ එමියේ තියෙන්න බැහැ. මන-ධම්ම-මනොවියුකාණ - මනසෙන්ම හදාපු ධම්ම මනොවියුකාණයෙන් දැනගෙන තියෙනවා. මනසෙන් හදාපු දේ එමියේ තියෙන්නවත්, අල්ලන්නවත් බැහැ. ඒක විතරකයක් විතරයි. කළුපනා කිරීමක් විතරයි. එතැනත් මනසෙන් හදාපු දේ මනසෙන් දැනගෙන තියෙනවා විතරයි. අපේ මෝඩකමට තමයි යික එමියේ තිබුණේ. පරණ පූරුද්දට, ලෝකයාට අයිති පූරුද්දට, සංසාරයේ ආපු පූරුද්දට තමයි හිතෙන් දුනගත්ත ගෝවා ගෙඩිය නැවත එමියේ තියන්නේ.

දැන් නුවණින් වීමසලා බලන්න - අල්ලලා දැනගත්තේ ගෝවා ගෙඩියක් ද, නැතිනම් ඇල්ලීම නිසා කල්පනා කරලා ගෝවා ගෙඩියක් හැඳුවා ද කියන කාරණාව. කායායතනයෙන් දීපු ස්පර්ශය ගැන කල්පනා කරලා මනසෙන් තමයි ගෝවා ගෙඩිය හැඳුවේ. රට පස්සේ තමයි මික එළියෙන් තිබිබේ.

(ආයතන් නුවණින් වීමසලා බලන්න) ගෝවා ගෙඩිය එළියේ තිබිලා, ඒක අතින් අල්ලලා දැනගත්තා ද? නැතිනම් අල්ලපු නිසා ආව දැනීම ගැන කල්පනා කරලා ගෝවා ගෙඩියක් හදලා ඒක එළියෙන් තිබිලා ද?

දැන් ආයතන පිරිසිද දැක්කාත්, ආයතන විදියට බලන කෙනා දකිනවා කායායතනයෙන් ස්පර්ශයක්, දැනීමක් දුන්නා. දැනීමේ රුප නැහැ. දැනීම ගැන මනායතනයෙන් කල්පනා කළා. කල්පනා කරන කොට දැනගත්තා, 'මය ගෝවා ගෙඩියක්' කියලා. හිතෙන් හදාපු එක හිතෙන් දැනගත්තා. ඉස්සෙල්ලා ඇති වුණේ කාය ස්පර්ශය සි. කාය ස්පර්ශයෙන් දැනීම දුන්නා. දැනීම දෙන කොට එතන ගෝවා ගෙඩියක් නැහැ. දැනීම දෙන කොට හිත දැනගෙනත් නැ. කායතනයෙන් ස්පර්ශයක් දුන්නා. අර තිරයේ විතුය වැටෙනවා විතරයි. තවම රුප වික හදලා නැ. කල්පනා කරන්න සිහිල්ලා රුප වික හදන්නේ මනායතනයෙනු සි. ඒක දෙවනුව වෙන සිද්ධියක්. පළමුවෙනි ආයතනයට ඒ රුපය අදාළ නැහැ. රුපය දිහා බලාගෙන පෙර ඇසුර අරගෙන නේ ද මය ගෝවා ගෙඩියක් කියන එකක් දැන් හිතෙන් මතක්කරලා දුන්නේ? මන-ධම්ම-මනාවික්ෂණ මට්ටම. ඒ දෙවැනි අවස්ථාව.

තුන්වෙනුව නේද මික තියෙන්නේ එළියේ කියලා විශ්වාස කළේ? අවිද්‍යාවෙන් රුපය එළියෙන් තිබිබේ? හිතෙන් හදාපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැතිකමට, මෝඩකමට හිතුවා 'මය දැනගත්තු දේ තියෙන්නේ එළියේ' කියලා. අර වතුරේ බල්ලා හැඳුවා වගේ.

එතකාට බල්ලාගේ මානසිකත්වයෙන් ආයතන පාවිච්චී කරන එකට කියනවා ලෙස්කයට අයිති විදියට ආයතන පාවිච්චී කරනවා කියලා. අපි මනුෂ්‍යයින් වුණාට අපට තවම බල්ලාගේ පුරුදේද ගෙවිලා නැහැ. සංසාර දුකු කොහොම වුණුත් මේ මොහොතේ දුකු හැදුවා කියලා දකින්න යින. මේ මොහොතේ හැදුවේ පංච උපාදාන ස්කන්ධය සි. රුපය හැදුවා, වේදනාව හැදුවා, සංයුත්‍ය හැදුවා, සංඛාරය හැදුවා, වික්ද්‍යාණය හැදුවා. සංසාරයේ මොනවා කළාද කියලා අපි දන්නේ නැහැ. අපට ආපහු ගිහින් බලන්න බැහැ. තමුත් මේ මොහොතේ දුකු හැදුවා කියලා තුවණ තියෙන කෙනාට පෙනෙනවා.

දුකු හැදුවේ ආයතන ගැන සිහිය, තුවණ නැතිකමට සි. ආයතන පිරිසිඳ දැකලා නැතිකමට සි. කායායතනයට මොනවාද පුළුවන්, මනායතනයට මොනවාද පුළුවන් කියලා තො දන්නා කමටසි මිය විදියට දැනගත්තේ එළියේ දෙයක් කියලා පැනවේවේ. පැනවේමක් කළා. හිතෙන් හදාපු දේ දැනගෙන ඕක එළියේ තියෙනවා කියලා පනවාගත්තා. පුපංචය හදාලා, පුපංචය විසින් ර්ලගට අපව පාලනය කරනවා. යං විතක්කෙති, තං පපක්වෙති. යං පපක්වෙති තතොනීදානං පුරිසං පපක්වසක්කාසඩ්බ්‍රා සමුදාවරන්ති අතිතානාගතපැවුඩ්පන්නෙසු (මෙතැනි) කායවික්ද්‍යෙකුයෝග්‍යසු රුපෙසු - දැන් අතින් අල්ලලා දැනගත්තු ගෝවා ගෙඩිය අතිතයේත්, අල්ලන්න කළිතුත් තිබිලා තියෙනවා. දැන් මේ මොහොතේ අල්ලන කොටත් තියෙනවා. අනාගතයේ කපන්නත් ගෝවා ගෙඩියක් තියෙනවා. පැවැත්මක් දුන්නා. අතිතයේත් තියෙනවා කියලා හාරගත්තා, වර්තමානයේත් තියෙනවා කියලා හාරගත්තා. අතිතානාගත පවුවූපන්නෙසු කායවික්ද්‍යෙකුයෝග්‍යසු රුපෙසු - කයින් අල්ලලා දැනගත්තා පුළුවන් රුපයට ඔන්න දැන් අහු වුණා. පුපංච වුණා.

අපි දන්නේ නැහැ පුපංච කියලා. දැන් බල්ලා දන්නේ නැහැ නේ බල්ලා හිතෙන් හදාපු බල්ලෙක් කියලා. ඒ වාගේ අපි දන්නේ නැහැ මය අපේ මනසෙන් හදාලා එළියේ තියාපු ගෝවා ගෙඩිය කියලා. අපි තවම ඉන්නේ වතුරට එබිලා බුරන, බල්ලාගේ මානසිකත්වයේ ම සි.

ඒකෙන් මිදෙන්න නම් බුදුදහම අහලා ආයතන විදියට පිරිසිද දැකින්න. ඉති රුපං, ඉති රුපස්ස සමුදෝ. ඔන්න දැන් තව පැත්තකින් සමුදය භායනවා. ඉස්සේල්ලා හෙවිලේ බාහිරෙන් නේ. දැන් සමුදය භායන්නේ ඇතුළෙන්, මේ ආයතන තුළින්මයි, තමා තුළින්මයි. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ ලෝකයයි ලෝක සමුදයයි තමන් තුළින් දැකින්න කියලා යි.

ලෝකය තමන් තුළින් බලන්න පටන්ගත්තු තැන තමයි ලෝකයෙන් එතෙරවන විද්‍රොගනය පටන්ගත්තේ. බාහිරයෙන් භායන තාක් කල් විද්‍රොගනය කිවිවාට ඒක ඇත්ත විද්‍රොගනය තො වෙයි. ඒක පුරුව ප්‍රතිපදාව මිසක් ආයසී ප්‍රතිපදාව නෙවෙයි. ලෝකයෙන් එතෙරවෙන මාරුගය නෙවෙයි.

දැන් ලෝකයයි ලෝක සමුදයයි කියන්නේ මොකක් ද කියලා පෙනෙනවා නේ ද? ගෝවා ගෙඩියයි, ගෝවා ගෙඩිය භටගත්තේ ඇයි කියලායි පෙනෙනවා නේ ද? ලෝකයයි ලෝක සමුදය යි. රුපයයි රුප සමුදය යි. ඉති රුපං, ඉති රුපස්ස සමුදෝ. ඔන්න සමුදය තුවණින් දැකිනවා. ඒ සමුදය අතිතයේත් නෙවෙයි, අතාගතයේත් නෙවෙයි.

සමුදය දැකිනකොට ඔන්න දැන් තුවණක් එනවා: ‘දැන් මේ හිතෙන් හදාපු එක නේද එළියෙන් තියලා තියෙන්නේ’ කියලා. අවද්‍යාව යෙදෙන තෙක් නේ ද එළියේ රුපය තියෙන්නේ? එළියේ රුපය තියෙන්නේ මෝඩකම යෙදෙන තෙක් නේ ද? බල්ලාගේ මෝඩකම යෙදෙන තුරු වතුරේ බල්ලා ඉන්නවා. මෝඩකම යෙදුනේ නැත්තම් වතුරේ බල්ලෙක් උපදින්නේ නැහැ. එහෙනම් අපේ මෝඩකම යෙදුනේ නැත්තම්, අපට මනසෙන් හදාපු දේ මනස දැනගත්තා කියන සිහිය, තුවණ පිහිටියා නම් එළියේ ගෝවා ගෙඩියක් පිහිටන්නේ නැහැ. උපදින්නේ නැහැ. (හිතාගන්න අමාරුයි නේ ද?)

ගෝවා ගෙඩියට මොකද වෙන්නේ කියලා තමයි අහන්නේ. මෝඩකම නිසා පනවාගත්ත ගෝවා ගෙඩියට දැන් තුවණ එනකොට මොකක් වෙයි ද? දැන් මෝඩකමට වතුරේ හිටිය බල්ලාට තුවණ

පහළවෙන කොට මොකක් වෙයි ද? ගෝවා ගෙඩිය නැතිවෙනවා නෙවෙයි, ගෝවා ගෙඩියක් උපදින්නේ නැතිවෙයි. ඇතිවෙන-නැතිවෙන එක වෙනම කතාවක්. වතුරේ බල්ලා ඇති වූණා, නැති වූණා නොවෙයි. මෝඩිකමට ඉපදේශවා මෝඩිකම නැත්තම් උපදින්නේ නැහැ. උපදින්නේ නැති එකට කියනවා නිරෝධය කියලා. නැති වූණ එක නිරෝධය නොවෙයි. නැති වූණ එක ලෝකයට අයිති යි. බල්ලෙක් හිටියා (සාස්වත), උං නැති වූණ (උච්චේද). ගෝවා ගෙඩියක් තිබුණා, එක නැති වූණා. (කවුද දත්තේ නැහැ සොරකම කළේ?) දැන් හොයනවා. ඒ නැති වූණා. ඉපදුනේ නැත්තම් අහයි ද හොරකම් කළේ කවුද කියලා? හටගත්තේ නැහැ. හටගත්තේ නැති එක නිරෝධය, ලෝක නිරෝධය.

ලෝකයයි, ලෝක සමුදයයි, ලෝක නිරෝධයයි දත්ත කෙනාට කියනවා සම්මා දිවියීය තියෙනවා කියලා. ඒ ලෝකයෙන් එතෙරවෙන සම්මා දිවියීය තියෙනවා. රුපයයි, රුප සමුදයයි, රුප නිරෝධයයි දත්ත කෙනාට කියනවා සම්මා දිවියීය තියෙනවා කියලා. මොන සම්මා දිවියීය ද? ලෝකයෙන් එතෙරවෙන සම්මා දිවියීය යි. ලෝකය මොකක් ද කියලාත් පෙනෙනවා, ලෝක සමුදයත් පෙනෙනවා, සමුදය නැතිනම් ලෝකය හටගත්ත බැහැ. නිරෝධයත් පෙනෙනවා. නිරෝධය ක්ෂාත් ක්ෂාත් කරනවා. එකට කියනවා නිරෝධයේ යූනය කියලා. තවම නිරෝධ වූණෙන් නැහැ. දකින කොට ම ‘අන්ත ගෝවා ගෙඩිය තියෙනවා’ කියලා කියයි. භැබැයි නිරෝධයේ යූනය එනවා, මොකද ආයතන ගැන බලපු ගමන් පෙනෙනවා, වක්බායතනයයි, මනායතනයයි සම්බන්ධ බව. වක්බායතනයෙන් වර්ණ සංයුත දුන්නා. මනායතනයෙන් එක ගැන කළුපනා කළා. පෙර අත්දැකීම ඇදලා ගත්තා. පෙර අත්දැකීම දැන් නැහැ. අතිතය ගෙවිලා ඉවරයි. එකත් ඇදලා අරන් තියෙන්නේ අපේ මෝඩිකමට නේ. අතිතය නිරද්ධ යි. දැන් තියෙන්න බැහැ. එතකොට එකටත් පැවත්මක් දිලා, එතැනින් හදාපු සංස්කාරය එළියේ තියෙන රුපය කියලා භාරගත්තවා.

දැන් රුපය රුපයක් පිණිස සකස් කළා. රුපං රුපත්තාය සඩ්බතං අභිසඩ්බරෝන්තිති සඩ්බාරෝ. රුපං රුපත්තාය - රුපය රුපයක්

පිණිස, සඩ්බිතං - සකස් කළා, අහිසඩ්බිරොන්තීති - අහිසඩ්කරණයක් කළා. ඒ කියන්නේ හිතෙනුයි ඒක හැදුවේ. එම්ගේ නෙවෙයි. හිතෙන් හදාපු ඒකයි අහිසඩ්කරණය. මිකට කියනවා සංඛාරය කියලා. එතකොට රුපය කියන්නේ සංස්කාරයක්.

සංස්කාර තියෙන්නේ ඇතුළේ. වේතනාවලිනුයි හැදුවේ. ඒ අහිසඩ්කරණයක්. රුපය කියලා අහිසඩ්කරණයක් කළා.

ප්‍රශ්නය: සැම රුපයක්ම අපි භාරගන්නේ අතිත අත්දැකීම උදවිකරගෙන යි. එතකොට අතිතයේ මේ දැන් දැක්ක ගෝවා ගෙඩියක් දැකලා නැ, අහලා නැ. මේ මොහොත් අතිත ගෝවා ගෙඩියක් තියෙන්නත් බැහැ. දැන් ද්‍රිකිනවා. එතකොට කොහොම ද අපි අත්දැකීන්නේ?

පිළිතුර: දැන් විතුපටයක් බලනවා. තිරයේ වැටුනා. අර මොකක් ද භැඩියක් තියෙනවා. ඒක ගෝවා ගෙඩිය කියලා අහලා නැ. දැකලාත් නැ. මොකක්දේ පෙනෙනවා. දැන් නමක් දාගන්න බැහැ, දන්නේ නැහැ නේ. එතැනත් වැඩ දෙකක් වෙනවා. මෙන්න මේ පාට 'දෙයක්' එම්ගේ තියෙනවා කියලා විශ්වාස කරන්න පූඩ්වන්. තවම අත්දැකලා නැ. තමන් ම හදලා එම්ගේ තිබිබා කියලා දන්නේ නැහැ. පෙනෙන දේ එම්ගේ තියෙනවා කියලා 'දෙයක්' කරලා නේ. අන්න එකට කියනවා රුපයක් සකස් කළා කියලා. රුපය හදන්න නමක් දෙන්නම ඔනැ නැහැ. පුංචි ලමයෙක් ඉන්නවා, ගෝවා ගෙඩියක් රට කළින් දැකලා නැහැ. දැන් එයාගේ ඇහෙනුත් මය සිද්ධිය ම වෙනවා. තිරයේ විතුය හැදෙනවා. දැන් එයා කළේපනා කරනවා මොකක්දේ අන්න අරෙහෙ තියෙනවා කියලා. ඒ ගැන අදහස් ටිකකුත් එනවා, වවන දන්නේ නැති වුණාට. නම් දන්නේ නැහැ. භාෂාව දන්නේ නැහැ. සෙල්ලම් බඩුවක් එම්ගේ තියෙනවා කියලා එයා හිතයි. එකයි මම කිවිවේ, නම දාන්න අවශ්‍ය නැහැ. නම දාන වැඩි කරන්නේ පසුව යි. එක දැනුම යි. දැනුමට කළින් ම ලෝකය හදනවා. ලෝකයේ 'දෙයක්' හදනවා. ඒ 'දෙයට' කියනවා රුපයක් කියලා. 'දෙය' කියන එක අපි විශ්වාස කරන්නේ මොනවායින් හරි හැදිලා කියලා යි. පයවි-ආපෝ-තේජෝ-වායෝ-වර්ණ-ගන්ධ-රස-

මිජා (අහිඛරමය දත්ත අයට ඔහු නම් විසිඇටක් ම කියන හැකි සි). මොකක් ගැන ද? රුපය ගැන. මේ රුපය දත්ත මොකක් ද? සංඛාරයක් තේ ද? වතුරේ හදාපු බල්ලා ගැන නො දත්ත කෙනාට පුව්වන් විසි අට ආකාරයකට වර්ග කරන්න. ඒ බල්ලාගේ පයිචය තියෙනවා, ආපෝ, තේශෝ, වායෝ තියෙනවා, වර්ණ, ගන්ධ, රස, මිජාව තියෙනවා... මේ විදියට විසි අට ආකාරයකට කරා කරනවා එමියේ තියෙන රුප ගැන. නමුත් එයා රුපයේ සමුද්‍යයයි තිරෝධයයි ගැන දත්තේ නැහැ. අන්ත එතැනට යන්නයි මේ විසිඇට ගැනම ඉගෙනගන්නේ කියලා අපි දූනගන්න ඔහු. අපි සමුද්‍යයයි තිරෝධයයි ගැන අමතක කරලා සංඛාරය ගැන කරා කර කර ඉන්නවා. සකස්වන රුප ගැන කතා කර ඉන්නවා. අසංඛාරය අවබෝධ කරන්නේ කොහොමද කියලා වීමෙනවාද?

එතකොට අපි නුවණින් දකින්න ඔහු බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මොකක්ද කියලා. රුපයක් තියෙනවා නම් ඉති රුපං, ඉති රුපස්ස සමුද්‍යෝ, ඉති රුපස්ස අත්ථ්‍යිගමො කියලා බලන කෙනා රුපයේ අනිත්‍ය සංයුත්‍ය වඩනවා. රුපයේ අනිත්‍ය සංයුත්‍ය වඩනවා කියලා කියන්නේ මොකක් ද? කෙසේ වඩන අනිත්‍ය සංයුත්‍යවන් ද මේ කෙලෙස් දුරුවෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. අහලා උත්තර දෙනවා ඉති රුපං, ඉති රුපස්ස සමුද්‍යෝ, ඉති රුපස්ස අත්ථ්‍යිගමො කියලා කෙනෙක් බලනවා නම් එයා රුපයේ අනිත්‍ය සංයුත්‍ය වඩනවා. එයාගේ කාමරාග දුරුවෙනවා, හවරාග දුරුවෙනවා, අස්මීමාන දුරුවෙනවා, අවිද්‍යාව දුරුවෙනවා. රුපය වෙනස්වෙලා යනවා කියන කෙනාගේ නෙවයි ඒවා දුරුවෙනවා කියන්නේ. ඉති රුපං, ඉති රුපස්ස සමුද්‍යෝ, ඉති රුපස්ස අත්ථ්‍යිගමො කියලා කෙනෙක් බලයි ද, එයා රුපයේ අනිත්‍ය සංයුත්‍ය වඩනවා. එයාගේ මේ කෙලෙස් දුරුවෙනවා. ඒ විදියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. (අනිවිවසසක්කු සූත්‍රය⁴ - අපේ තුන්වෙනි පොතේ මේ සූත්‍රය සාකච්ඡා කරලා තියෙනවා.)

⁴ අනිවිවසසක්කු සූත්‍රය - සංයුත්ත නිකාය, බන්ධ සංයුත්තය, පුජ්ච වග්ගය.

ඒහෙනම් ලෝකයෙන් එතෙරවන දැරුණුයේ දී ඉති රුපං, ඉති රුපස්ස සමුද්‍යා, ඉති රුපස්ස අත්ප්‍රඛිගමා විදියට බලන්න ඕන කොහොම ද? දැන් සමුද්‍ය දැක්කොත් තුවනුක් එනවා සමුද්‍ය තියෙනකම් තමයි එලය තියෙන්නේ - ඉමස්මිං සති ඉදා හොති - පටිච්චසමුප්පාදය - මෙය ඇති කල්හි මෙය වේ. ඉමස්මිං අසති - මේ හේතු යෙදුනේ නැත්තම්, මේ මෝචිකම යෙදුනේ නැත්තම්, ඉදා න හොති - මෙය පිහිටන්න බැහැ. තිරෝධය. අන්ත එක තමයි තිරෝධය ගැන තුවන වෙන්නේ.

ඇහෙන් දකින කොට තවම ගෝවා ගෙඩිය තියෙන්න පුළුවන්. ඒ ව්‍යුණාට තිරෝධයේ යානය තියෙනවා ආයතන ගැන බලන්න පුළුවන් කෙනාට. ඔක දැනගත්තේ මොන ආයතනවලින් ද කියලා විමසන්න. ඇහෙන් දැකලා, හිතෙන් හිතලා. එහෙම නැත්තම් අතින් අල්ලලා, හිතෙන් හිතලා. කායායතනය සි, මනායතනය සි. නැත්තම් වක්බායතනය සි, මනායතනය සි. ඔය දෙකේම යෙදෙන්නේ එකම ධර්මතාවය තේ ද? **මූලික ආයතනයෙන් සංයුත්ව හදලා දුන්නා.** **මනායතනයෙන් සංයුත්ව ගැන කල්පනා කළා.** ඉතින් කල්පනා කරලා දැනගත්තු ඒවා හිත ඇතුළේ තේ. තමන් කල්පනා කරන ඒවා අතික් එක්කෙනාට පෙනෙන්නේ නැහැ. එහෙනම් ඒක හිත ඇතුළේ වැඩික්. පෙනෙන්නේවත් නැති දෙයක් කොහොම ද අල්ලන්න පුළුවන් වෙන්නේ? මේවා හොඳට තුවණීන් විමසන්න. අපේ මෝචිකමට තේ ද දෙයක් කරලා පෙනෙන, අල්ලන්න පුළුවන්, රස බලන්න පුළුවන් කියලා හැම විස්තරයක් ම දාලා, ආයතන හයෙන් ම අත්දකින්න පුළුවන් කරලා එහියේ තියලා තියෙන්නේ. මේ මෝචිකමට තේ ද? ආයතන හයෙන් ම අත්දකින්න පුළුවන් කියන්නේ, ආයතන හය ම ගැට ගැහුවා. **ඡප්පානක සූත්‍රය⁵** - සතුන් හය දෙනෙක් එකට ගැට ගැහුවා වගේ සි.

⁵ ජප්පානක සූත්‍රය - සංයුත්ත තිකාය, සළායතනවග්ගය, සළායතන සංයුත්තය, ආසිච්චිසවග්ගය.

සිද්ධ වුණේ ඇහෙන් දැකලා හිතෙන් හිතුවා විතරයි. නමුත් අල්ලන්න පුළුවන් ගෝවා ගෙඩියක් අපි භදාගත්තා. ඉතින් කියනවා, 'අර ඇහෙන් දැකපු එක අල්ලන්නත් පුළුවන් නේ' කියලා. අර සතුන් හය දෙනාගේ ගැටය ලිහිලා නැහැ. ඇහෙන් දැකලා දැනගත්තු දේ අල්ලන්න පුළුවන් දෙයක් බවට පත්කරලා. එකයි ගෝවා ගෙඩිය අල්ලන්න පුළුවන් වෙලා තියෙන්නේ. ගැටය ගහලා. අහාතන්තරය බාහිරයට ගැට ගහලා. එතකොට සතුන් හය දෙනාම ගැට ගහලා. සතුන් හය දෙනා කියන්නේ ආයතන හයම ගැටගහලා. මිය එක ආයතනයකින් දැනගත්තු දේ අතෙකුත් ඕනෑම ආයතනයකින් අත්දකින්න පුළුවන් කියන මට්ටමකට ගෙනැල්ලා.

දත් වතුරේ බල්ලා පිහිටන කොට මුලින්ම බල්ලා ඇහෙන් දැකලා හිතෙන් හිතාලා විතරයි නේ හැඳුවේ. නමුත් උග් එළියේ තියපු ගමන් අල්ලන්න පුළුවන්. අනික් ආයතන විකත් ඒකට ගැටගැහුවා. බාහිරයෙන් තියන කොටම, ලෝකය හදන කොටම අපි ආයතන වික ගැටගහලා ඉවරයි. ආයතන උපද්දන්න පුළුවන් හැකියාව හදලා. හැකියාව තියෙන කොට තණ්හාවෙන් ඉතින් කොයි ආයතනය ද රේලට හදන්නේ කියන එක තෝරාගන්නවා. එක බලවත් කරලා, අර සතුන් හයදෙනාම ඇදගෙන යන්න පුළුවන් විදියට රේල ක්‍රියාව කරනවා.

දැන් බලන්න, ඇහෙන් දකින දේ එළියෙන් තිබිබොත් තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ. ඇහෙන් දකින දේ එළියේ තිබිබේ මෝඩකමට නේ ද? ආයතන පිරිසිද දැකලා නැතිකමට යි. ආයතන ගැන සිහිය නුවණ නැතිකමට යි. ඇහැට පුළුවන් වරණ සංඡාවක් දෙන්න විතරයි. මනසෙන් තමයි සංඡාව ගැන කළුපනා කරන්නේ. කළුපනා කරලා දැනගත්තු දේ කවදාවත් එළියේ තියෙන්න බැහැ කියලා නුවණක් එන්න ඕන. එහෙම දකින කෙනාට කියනවා සම්මා දිවිධීය තියෙනවා කියලා. ලෝකයෙන් එතෙරවෙන සම්මා දිවිධීය. මොකද ලෝකයයි, ලෝක සමුද්‍යයයි, ලෝක නිරෝධයයි ගැන නුවණක් එයාට තියෙනවා. දුකයි, දුක්ඛ සමුද්‍යයයි, දුක්ඛ නිරෝධයයි ගැන නුවණ තියෙනවා. සිහිය පිහිටන කොට එක හිතට

පෙන්නනවා කියන්නේ මාර්ගය වඩනවා. ඒ තමයි ලෝක නිරෝධය, දුක්ඛ නිරෝධය.

මික පෙන්නන ක්ෂණයක් ක්ෂණයක් ගානේ ඒ සඳහා මාර්ගය තමයි වැඩින්නේ. එතකොට ලෝකයට අහුවෙන්නේ නැහැ. උපදින්නේ නැහැ. උපද්දන්නේ නැහැ. දැන් බන්ධානා පාත්‍රාවා වෙන්නේ නැහැ. දැන් පංචාදානස්කන්ද උපද්දන්නේ නැහැ. නිරෝධයේදී උපද්දන්නේ නැහැ. ඒක සම්පූර්ණ කරපු ද්‍රව්‍යට රහතන් වහන්සේ කියනවා බිණා ජාති - ජාතිය ක්ෂය කළා. දැන් උපද්දන්නේ නැහැ. වෙනදා මෝඩකමට උපද්දුප්‍රවා, පෙර අවිද්‍යාවෙන් උපද්දුප්‍ර දේවල් වල ඉපදීම සම්පූර්ණයෙන් නැවැත්තුවා, ක්ෂය කළා.

ප්‍රශ්නයක්: රහතන් වහන්සේ කළේපනා කරන්නේ නැද්ද?

පිළිතුර: අපි ඒ ගැන විමසලා බලමු. අපට සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා ධර්මය නැවත නැවත අහන්න වෙනවා, විද්‍රුශනය කරන්න වෙනවා, හාවිතා කරන්න වෙනවා, බහුලව හාවිතා කරන්න වෙනවා. ආසවිතා හාවිතා බහුලිකතා කියන කරුණු තුනක් යෙදෙන්න ඕනෑම. ටිකෙන් ටික තමයි මේවා තේරුම් යන්නේ. ඒ නිසා ම වෙන්න පුළුවන් මේක මේ සාමාන්‍ය කෙනාට තේරයි ද කියලා මේක කිවිවාට වැඩක් වෙයි ද කියලා අයෙදයී වුණේ. එහෙම ගැහුරුකුත් තියෙනවා. නැතුවා නො වෙයි. එහෙම ගැහුරුයි කියලා ඒකේ අතික් පැත්ත, මේක අවබෝධ කරන්න බැරේ දෙයකුත් නො වෙයි. බුදු කෙනෙක් නිකම් ම වවන නාස්ති කරන්නේ නැහැ. මේ සත්ත්වයාට අවබෝධ කරන්න පුළුවන් හින්දා ම සි මේවා දේශනා කරන්නේ. ඒ සඳහා කුමයකුත් කියනවා, මාර්ගයකුත් කියනවා, කරන්න ඕනෑම ටිකත් දේවල් ටිකත් කියනවා. තරකයෙන් පමණක් දකින්න බැහැ.

අැත්ත දකින්න ඕනෑම, ආයතන විදියට දකින්න, ආයතන පිරිසිද දකින්න කියලා කියනවා. දහමට ගළපලා බලන්න, මෙතැන වතුරායී සත්‍යය තියෙනවා ද, පරිව්වසමුප්පාදය තියෙනවා ද කියලා. එතකොට කෙනෙක් පරිව්වසමුප්පාදය දැක්කොත් ධර්මය

දිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වාගේ ම තමන්ට බලත හැකියි, ලෝකයට අභ්‍යවෙනවා ද, ලෝකයෙන් එතෙර වෙනවා ද කියලා. එතකොට ලෝකයෙන් එතෙර වෙන්න ලෝකෝත්තර දරුණුයක් මේ තියෙන්නේ.

අපේ මෝචකමට තමයි මේ කාම ලෝකය කියන එක හඳුගෙන තියෙන්නේ. කාම ලෝකය කියන්නේ සතර අපායයි, මනුෂ්‍ය ලෝකයි, දිව්‍ය ලෝක හය යි. ඒ ඔක්කොට ම කියනවා කාම ලෝක කියලා. දිව්‍ය ලෝකයේ ගියත් ඉන්නේ කාම ලෝකයේ ම තමයි. ඒවාට කාම ලෝකය කියන්නේ ආයතන හයෙන් ම අරමුණු ගන්නවා, ඒවාට ඇලෙනවා, බැඳෙනවා. ආයතන පිනවන්න තමයි ඔය ලෝක සැම එකක ම උත්සාහ කරන්නේ. අපි හිතන ඒවා ලැබෙනවා ද නැද්ද කියන එක වෙනස් වෙනවා කරුම ගක්තිය අනුව. සතර අපායේ දී ලැබෙන ඒවා නොවෙයි මනුෂ්‍ය ලෝකයේ දී ලැබෙන්නේ. මනුෂ්‍ය ලෝකයේ ලැබෙන ඒවා නොවෙයි දිව්‍ය ලෝකයේ දී ලැබෙන්නේ. හැඳුයි ඔය කොහො හිටියත් කරන්න හදන්නේ මේ ආයතන හය පිනවන එක යි. ආයතන හය පරීභරණය කරනවා.

එතකොට ආයතන හයක් ඇතිවෙලා තියෙන්නේ අපේ කෙලෙස් මතයි. ඔන්න ඕකයි තේරුමිගන්න ඕන. ආයතන උපද්‍රවා ගන්නේ කෙලෙස් මතයි. සමාධියක් වඩා රුපාවචර හෝ අරුපාවචර ද්‍රානයක් වඩාගත්තොත් එක යම් මට්ටමකට තේරුමිගන්න පූජ්‍යන් වෙනවා.

රුපාවචර හුමිය කියන්නේ එතන ආයතන තුනයි තියෙන්නේ - ඇහැයි, කනයි, මනස යි. අරුපාවචර කියන කොට ඇහැ කන දෙකත් අයින් වෙනවා. එක ආයතනයයි තියෙන්නේ - මනස විතරයි. එතකොට කාම හුමියේ ආයතන හයක් වැඩ කරනවා - ඇහැ-කන-දිව-නාසය-කය-මනස. රුප හුමියේ ආයතන තුන යි. ඇහැ-කන-මනස. අරුපාවචර හුමියේදී මනස විතරයි.

ඒහෙනම් පෙනෙන්න ඕන දියානයක් වඩනවා කියන්නේ කෙලෙස් යටපත් කිරීමක් බව. එතකොට කෙලෙස් යටපත් කිරීම තුළ ආයතන ඉපදිම නේ ද නවත්වන්නේ? ඒහෙම නම් ආයතන හදලා තියෙන්නේ කෙලෙස්වලිනු යි. එතකොට කෙලෙස් යටපත් වෙන්න වෙන්න ආයතන උපදේශන්නේ නැහැ. හැබැයි ඒක යටපත් කිරීමක් පමණ යි. සමාධියක් වඩලා, දියාන වඩලා ඔන්න කෙලෙස් රිකක් යටපත් කරනවා. මේ ආයතන තුනක් හදන කෙලෙස් රික රුපාවචරයේ යෙදෙන්නේ නැහැ. තව රිකක් ඒක වඩලා අරුපාවචර මට්ටමට දියුණු කළාත් ආයතන පහකින් උපදින කෙලෙස් යටපත් වෙලා. එතකොට කෙලෙස් හදන්නේ මතායතනය පමණ යි. හැබැයි තුවණක් ගන්න, මතායතනයන් හදන්නේ කෙලෙස් මත යි. අරුපාවචර වූණත් සසරෙන් මිදිලා නැ.

ආය් පුද්ගලයාට කියනවා අපරියාපන්න යි කියලා. ඔය ඩුම් තුනට ම අභුවෙලා නැ. අපරියාපන්න යි. ආය් දරුණයේදී ඔය ඩුම් තුනට ම අභුවෙන්නේ නැහැ. ලෝකයෙන් ම එතෙර වෙනවා. තුන් ලෝකයෙන් ම එතෙර වෙනවා. තුන් ලෝකයට ම අභුවෙන්නේ නැති දරුණයක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න මේ ආය් දරුණයේයන්.

පිළිතුරක්: අරුපාවචර මට්ටමේ දී සියුම් ගරීරයක් ගැන වත් කතා කරන්න බැහැ. දිව්‍ය ලෝකයේ විතරයි සියුම් ගරීර තියෙන්නේ. බ්‍රහ්මයන්ට ඕන නම් ගරීරයක් මවාගෙන ඒන්න පුළුවන්කම තියෙනවා. ඔය තුනේ වෙනස තමයි, කාම ඩුම්යේ ආයතන හය ම වැඩ කරනවා. රුප ඩුම්යේ තුන යි. අරුපාවචරයේ ඒක යි.

කාමඩුම්යේ ඉදන් රුපාවචර වෙන කොට කායායතනය, ජ්විහායතනය සහ සාණායතනය අයින් වෙනවා. කයයි, දිවයි, නාසයයි කියන තුන යටපත් කරලා තමයි රුපාවචර මට්ටමට යන්නේ. ඇහැ යි, කන යි ඉතුරුවෙනවා.

එතනත් ඇහැයි කනයි හැදෙන කෙලෙසුත් යටපත් කළහම මනස විතරක් ඉතුරු වෙනවා. එතකාට අරුපාවවර යි. මය වික තමයි දුහමෙන් ගන්න තියෙන්නේ. මිකට අදාලව ඕන නම් හිතන්න.

ඒ අනුව කයෙන් අල්ලන්න පුළුවන් කාමලෝකයේ යි. දිව තියෙන්නේ කාමලෝකයේ යි. නාසය තියෙන්නේ කාමලෝකයේ යි. ඔය තුනට කියනවා මූත කියලා. ඒවායින් අරන් දෙන්නේ දැනීම යි. කයෙන් දැනෙනවා. දිවෙන් දැනෙනවා. නාසයෙන් දැනෙනවා. දුනීමට කියනවා මූත කියලා.

ඇහෙන් දකිනවා - දිවිය. කනෙන් අහනවා - සුත. එතකාට දිවිය, සුත, මූත කියන එකෙන් මූත කියන වික තමයි අයින් වෙන්නේ කාමහුමියේ ඉදලා රුපාවවර වෙන කොට.

අරුපාවවර වෙන කොට දිවිය, සුත දෙකත් අයින් වෙනවා. විශ්දේශ්‍යාත විතරයි ඉතුරු වෙන්නේ.

මය දැනුමක් විතරයි. දැනුම දැක්ම වෙන්නේ නැහැ. දැක්ම ඇතිකරගන්න දැනුම උද්විකරගන්න ඕන. මික පාඩම් කලා කියලා මාරුගය වැඩින්නේ නැහැ.

ප්‍රශ්නය: රුපයයි, රුප සමුද්‍යයි, අත්ථඩ්‍යමයයි බලන්න ඕනෑ බාහිරයෙන් ද අහුන්තරයෙන් ද?

පිළිතුර: අන්න එතැනින් තමයි බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඔය දෙකම කරන්න කියලා තියෙනවා. ඉති අත්කිත්තං වා කාය කායානුපස්ස විහරති, බහිද්ධා වා කාය කායානුපස්ස විහරති මික මගෙන් අහන්න ඕනැත් නැ, වෙන කෙනෙකුගෙන් අහන්න ඕනැත් නැ, සතිපටියාන සූත්‍රයේ තියෙනවා. කායානුපස්සනාව දෙවිදියකට වඩින්න ඕන : ඉති අත්කිත්තං වා කාය කායානුපස්ස විහරති, බහිද්ධා වා කාය කායානුපස්ස විහරති කියලා. එකක්වත් ඉතුරු කරලා නැහැ. අත්කිත්ත බහිද්ධ දැමුමහම මූල ලෝකයම, තුන් ලෝකයම අයිතියි. අත්කිත්ත කියන්නේ තමන්ගේ ගරීරයට අයිති,

බහිද්ධ කියන්නේ ගරීරයට අයිති නැති අනික් රුපයක් මොකක් හරිගන්නවා නම් ඒ සියල්ල ම බහිද්ධ කියන එකට අයිතියි.

එතකොට ලෝකයක් තියෙනවා නම් ඒ ලෝකයේ තියෙන ඕනෑම දෙයක් අභ්‍යවත්තා තමයි කායානුපස්සනාව පනවලා තියෙන්නේ. අශ්‍යමත්ත රුපය ගැනත් බලන්න කියනවා. බහිද්ධ රුපය ගැනත් බලන්න කියනවා. සමුදය ධම්මානුපස්සී වා කායස්මිං විහරති - සමුදය ධරුමය දැකින්න. සමුදය දැකින හැරී තමයි අපි කළින් කතා කළ ගෝවා ගෙඩියෙන් පෙන්නුවේ. ගෝවා ගෙඩිය බහිද්ධ යි. එතකොට ඔන්න දැන් බහිද්ධ රුපයක් තිබුණෝත් කායානුපස්සනාව වචන හැරී තමයි ඔය කිවිවේ. සමුදය ධම්මානුපස්සී වා කායස්මිං විහරති - සමුදය තියෙනවා. බාහිරයෙන් සමුදය බලන්නත් කෙනෙකුට පූජ්‍යවන්. තමන් තුළින් බලන්නත් පූජ්‍යවන්.

එතකොට ගෝවා ගෙඩිය හැදුනේ සතරමහාදාතුවෙන් කියලා කිවිවොත් තමන් තුළින් ද බලන්නේ, බාහිරයෙන් ද? බාහිරයෙන්. එහෙම තුවණක් එන්න ඔන. මික දැනගත්තේ මොන ආයතනවලින් ද කියන තැනින් බැලුවෙන් සමුදය අභ්‍යවතනවා. දත් තමන් තුළින් නේ ද බලන්නේ. අන්න එයයි බුද්ධ දේශනාව.

රට කළින් අපි කරන්නේ පූර්ව ප්‍රතිපදාව යි. ඒක එපා කියනවා නොවයි. ඒකෙන් කැබේන කෙලෙස් තියෙනවා. හැබැයි තවම ආයේ ප්‍රතිපදාවට, ලෝකයෙන් එතෙර වෙන පැත්තට වැට්ලා තැහැ. එතකොට තුවණක් තියෙන්න ඔන ආයේ ප්‍රතිපදාවට පැමිණීම සඳහායි අපි පූර්ව ප්‍රතිපදාව කරන්නේ කියන කාරණාව ගැන.

ආයේ ප්‍රතිපදාවේ දී සමුදය බලන්නේ - ඇහෙන් දැකලා මනසෙන් හිතලා ආදි වශයෙන් ආයතන වෙන්කර ගැනීමෙන්. අතින් අල්ලලා මනසෙන් හිතලා. කායායතනය යි, මනායතනය යි. එහෙම බලන කොට සමුදය පෙනෙනවා නේ ද? එලියේ රුපය පැනවේවේ 'හිතෙන් හදාපු එක හිතෙන් දැනගත්තා' කියලා නො දන්නා කමට යි, අවිද්‍යාවට යි, මෝඩකමට යි. පරිහරණය කරලා තියෙන්නේ පනවාගත්තු රුපයකු යි. ඇත්තට තියෙන එකක් නොවයි,

පනවාගෙන සි. ප්‍රපංචයක් හදලා. නැත්තම් මක්දැකුණා කරලා. මෙව්වර කල් පරිහරණය කරලා තියෙන්නේ හදාගත්තු එකක් නේ කියලා පෙනෙන්න ගත්තවා. ඒක අවිද්‍යාවෙන්, මෝඩිකමෙන් කරපු එකක්. දීන් අවිද්‍යාව, මෝඩිකම යෙදුනේ නැත්තම් ඒවා උපදින්නේ නැහැ. තිරෝධ සි. සමුද්‍ය දැකින කොට වය පෙනෙනවා. සමුද්‍ය-වයේ ලෝකයට අයිති පැත්තකුත් තියෙනවා. ලෝකයෙන් එතෙරවන පැත්තකුත් තියෙනවා.

ලෝකයට අයිති පැත්තෙන්, බාහිරයෙන් හෙවිවා නම් ඒකක් පෙනෙනවා හටගත්තු එක නැතිවෙන්නේ කොහොම ද කියලා. මේ විදියට බැලුවාත්, මෝඩිකම තියෙනකම් ඕක උපදිනවා, මෝඩිකම නැති නම් උපදින්නේ නැහැ කියලා ලෝකයෙන් එතෙරවීමකුත් පෙනෙනවා. ලෝකික මට්ටමේ දී පෙනෙන්නේ තියෙන දේ නැතිවීමකු සි. ඒක 'අැත, නැත' දාජ්ට් දෙක. ගාස්ටනයේ ඉඳලා උවිෂේදයට පතිනවා.

දැන් තුවණ යොදන කෙනා පටිච්ච සමූහ්‍යාදය දැකිනවා. ඉමස්ම් සති ඉදා හොති, ඉමස්ම් අසති ඉදා න හොති කියන ධර්මතාවය. එතකොට එතන 'අැත නැත' කියන කතාවක් නැහැ. අවිද්‍යාව තියෙනවා නම් තියෙනවා. අවිද්‍යාව නැතිනම් උපදින්නේ නැහැ. 'නිරෝධය' කියන තුවණක් එනවා. අවිද්‍යාව තිබුණෙන් රුප උපාදාන වෙනවා. ඒකට කියනවා දුක කියලා. එතකොට දුකයි, දුක්බ සමුද්‍යය පෙනෙනවා. දුක්බ සමුද්‍ය යෙදුනේ නැත්තම් නිරෝධය සි. එහෙනම් ඒ අවබෝධය ගන්න නම්, අවිද්‍යාව දුරු කරන්න නම්, මොකක් ද කරන්න මින කියන මාර්ගයන් එතැන ම උපදියි. ඒක තමයි සම්මා දිවිධීයෙන් පටන්ගන්නා ආය්සී අඡ්‍යාඩිගික මාර්ගය.

සම්මා දිවිධීය එන්නේ ලෝකයයි, සමුද්‍යයයි, නිරෝධයයි ගැන තුවණ තියෙන කෙනාට පමණයි. දුකයි, සමුද්‍යයි, නිරෝධයයි ගැන තුවණ තියෙන කෙනාට පමණයි. දුක්බේ කුණාණ, සමුද්‍යය කුණාණ, නිරෝධ කුණාණ. එයාට තමයි මගිගේ කුණාණ තියෙන්නේ - අයා වුවච්ච සම්මා දිවිධී - ඒකට තමයි සම්මාදිවිධීය කියන්නේ. ඒකට අපි වෙන විදියකට කියනවා වතුරාය්සී සත්‍යයේ සත්‍යය ඇශනය

කියලා. මේ සත්‍යය ඇුනය ආවොත් තමයි කෘත්‍යය කරන්න පූජාවන්. සත්‍යය ඇුනය නැතුව කෘත්‍යක් වෙන්නේ නැහැ. මොනවා හරි දෙයක් වෙයි. නමුත් ආයේ මාරුගය වැඩෙන්නේ නැහැ. මාරුගල්ල ලැබෙන්න විදියක් නැහැ. සම්මා දිටියිය ආවේ නැත්තම් සෝචාන් වෙන්න බැහැ. සම්මා දිටියිය නැත්තම් ඉතුරු මාරුග අංග කොහොත්ම වැඩෙන්න බැහැ.

එහෙනම් මේ ධර්මය අහන්නේ, සාකච්ඡා කරන්නේ, නුවණීන් විමසන්නේ එතැනුම යන හැරි දැනගැනීම පිළිස යි.

දැන් එතකොට බහිදිධ රුපය (ගෝචා ගෙඩිය) බැලුවා. ඉති රුපං, ඉති රුපස්ස සමුද්‍යා, ඉති රුපස්ස අත්ථ්‍යාගමා කියන එක. දැන් වය, මේ උපදින්නේ නැති හැරි පෙනුනා නේ ද? සමුද්‍ය තියෙන කොට උපදිනවා, සමුද්‍ය නැත්තම් නිරෝධයි කියන නුවණ එනවා. ඔය නුවණ ආවොත් යාවදෙව ශ්‍යාණමත්තාය - අනාගතයේ ඇුනයක් පහළ වෙනවා. පරිස්සතිමත්තාය - එළඹ සිටි සිහියත් පිහිටනවා. අනිස්සිතාව විහරති - ඇසුරු කරන්නේ නැතුව ඉන්නවා. විද්‍රෝහනය කළාත්, සිහිය නුවණ පිහිටියාත්, ගෝචා ගෙඩිය ඇසුරු කරන්නේ නැතුව ඉන්න පූජාවන්. (නිස්සිත කියන්නේ ඇසුරු කරනවා) එහෙම නැත්තම් ලෝකයට අයිති විදියට රුප ඇසුරු කරනවා. නමුත් දන්නේ නැහැ, නුවණක් නැහැ පනවාගත්තු රුපයක් ඇසුරු කරනවා කියලා. අත්මී කායොති'වා පනස්ස : අත්මී - ඇත. කායොති'වා - මේ රුපයක්, කයක්. පනස්ස - පනවාගත්තු කයක් ඇත. සති පව්‍යුපවිධිතා හොති - සිහිය පිහිටලා හිටිනවා, එළඹ සිටිනවා. කායානුපස්සනාව වචන කෙනාට අනාගතයේ දී පනවාගත්තු කයක් නේ ද ඔය පරිහරණය කළේ කියන එළඹ සිටි සිහියක් එනවා. යාවදෙව ශ්‍යාණමත්තාය : අනාගතයේ දී තමයි ඇුනය පහළවෙන්නේ. පරිස්සතිමත්තාය - සිහිය පිහිටලා හිටින්නේ. අනිස්සිතාව විහරති - වෙනදා ඇසුරු කරපු රුප දැන් ඇසුරු කරන්නේ නැතිවෙනවා. එදාට කියයි න ව කිස්ස්වි ලොකේ උපාදියති - මේ ලෝකයේ මොකත් ම නෑ නේ දැන් ඇසුරු කරන්න කියලා. අනික් රුප විකත්, ඇහෙන් දැකලා දැනගත්තු සේරමත් ගෝචා

ගෙඩිය වගේ ම නේ. න ව කිස්ස්වී ලොකේ උපාදියති වෙයි. ඔය සඳහා තමයි කායානුපස්සනාට තියෙන්නේ.

මය කිවිවේ බහිද්ධ රුපයට යි. බහිද්ධාවා කායේ කායානුපස්සී විහරති වෙන හැරි.

දැන් ඕක විතරක් මදි නේ. ඉති අත්ස්ථත්තංචා කායේ කායානුපස්සී විහරති වෙන්නත් ඕන. ගෝවා ගෙඩිය කපන්න පිහිය අල්ලාපු අත්තුත් තිබුණා නේ. අත ගෝරයට අයිතියි. ඒක අත්ස්ථත්ත රුපයක්. එහෙනම් දැන් අත ගත්තහම ඔන්න - ඉති රුපං - 'අත' කියලා රුපයක් තියෙනවා. ඕකේ ඇත්ත දකින්න නම් ආයතන විදියට දකින්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අත තියෙනවා කියලා දැනගත්තේ කොහොම ද? අතේ සමුදය බලන්න. ඉති රුපං කියන්නේ අත. ඉති රුපස්ස සමුද්‍යා කියන්නේ අත හැඳුණු හැටි බලන්න ඕන. අත හැඳුණේ කොහොම ද? ලේ-මස්-නහර-ඇට-ඇට මිදුලු ආදි කොටස් එකතුවෙලා හැඳුණා. ඒවා හැඳුණ් සතරමහාඩාතුව හින්දා යි. සතරමහාඩාතුව තියෙන තැනක අතක් පැනෙවිවා කියලා ඔහොම බලන ක්‍රමයක් තියෙනවා. දැන් ඔය බලන්නේ බාහිරයෙන්. ඕක ලේකයට අයිති විදියට බලන ක්‍රමයක් බව තෙරුමිගන්න. ඔය තවම පුරුව ප්‍රතිපදාව යි. ඒකේ උදව්වක් තියෙනවා, ඇලීම-ගැටීම දුරුවෙනවා. හැබැයි මෝහය අනුවත්තේ නැහැ. මෝහය අල්ලන්න නම් ආයතන විදියට බලන්න වෙනවා.

අත තියෙනවා කියලා දැනගත්තේ කොහොම ද? ප්‍රායෝගිකව බලන්න. ඇහෙන් දැකුලා. දැන් ආයතන වෙන් කරන්න. වක්බායතනය යි, මනායතනය යි. වක්බායතනයේ හැකියාව වර්ණ සංඡාව හදා දෙනවා. අතක් හදා දෙන්න ඇහැට බැහැ. වර්ණ සංඡාවක් නම් හදා දෙයි. ර්ලුගට මනායතනයෙන් වර්ණ සංඡාව ගැන කළුපනා කරනවා. කළුපනා කරන කොට හිතෙනවා, 'මහොම පෙනෙන්නේ නම් අතක්, ඕක මගේ අත' කියලා. එහෙම කිවිවේ මනායතනය යි. ඒ තමයි මන-ධම්ම-මනො විස්ස්සාණ මට්ටම. දැන් පෙනෙන එකට පෙර ඇසුර දාලා ඔන්න නිර්මාණය කළා.

දැන් ආයත් හිතෙන් හදාපු එක නේද හිත දැනගෙන තියෙන්නේ? හිතෙන් හදාපු දෙයක් නම් එක අල්ලන්න බැරි වෙන්න යින. (නමුත් අපේ අත අතිත් අතින් හර අල්ලන්න පුළුවන් කියලා අපට හිතෙනවා) නමුත් හරියට විද්‍රෝහය කළාත් එහෙම බැරි වෙන්න යින. ආයතන වෙන් කළාත් බැහැ. ලෝකයට අයිති විදියට නම් පුළුවන්. එතකොට ලෝකයට අයිති මට්ටමේ ඉදලා ලෝකෝත්තර දරුණුනයට යන්න තමයි කායානුපස්සනාව තියෙන්නේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දෙන උපදෙස තමයි ආයතන පිරිසිද දැකින්න කියලා. මොන ආයතනය වලින් ද මික දැනගත්තේ කියලා ආයතන පිරිසිද දැකින්න.

දැන් ඇහෙන් දැකළා දැනගත්තු හැරි විතරක් දැනගෙන මදි. ගෝවා ගෙබිය අල්ලලා බලන්නත් පුළුවන් තේ. කෙනෙකුට කියන්න පුළුවන් ‘ඇහෙන් දැක්කේ තැකුවාට අතට අහුවෙනවා තේ’ කියලා. එතැනත් විද්‍රෝහනය කරන්න යින. බාහිර යමක් අල්ලන කොට අල්ලන්න අතක් තියෙනවා කියලා දැනගත්තා නම් එතන යෙදිලා තියෙන්නේ කායායතනය යි, මනායතනය යි. කායායතනයට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. දැනීමේ රුප නැහැ. මේ ‘දැනීම’ කියන එක රුප බවට පත් කළේ මනායතනය යි. දැන් ආපහු මන-ධම්ම-මත්‍යානා මට්ටම යෙදිලා. මනසේන්ම හදාලා මනසේන්ම දැනගෙන. ඔතැන සිහිය තුවනු තැති තිසායි ‘එළියේ දෙයක්’ පැනෙවිවේ. දැන් පෙනෙනවා තේද පනවාගත්තු රුපයක් තමයි අපි පරිහරණය කරලා තියෙන්නේ කියලා. අත්මී කායොතිවා පනස්ස සති පව්චුපටියා හොති. ඔය ‘අත’ කියන රුපයත් පනවාගෙන තේ ද කියලා ඔන්න දැන් සිහිය පිහිටනවා. අත්මී කායොතිවා පනස්ස : කයක් ඇත කියලා පනවාගෙන. සති පව්චුපටියා හොති : සිහිය, වර්තමානයේ ම පිහිටලා හිටිනවා. කායානුපස්සනාව වඩන කෙනාට ඒ විදියට එළඹ සිටි සිහියක් පිහිටයි. තමන්ටත් යින නම් කරන්න තියෙන්නේ ඔය විදියට කායානුපස්සනාව වැඩීම යි.

එතකොට කාය කායානුපස්සි විහරති වුණෙන් වෙන දේවල් රික තමයි ඔය කියන්නේ. අත්මී කායොතිවා පනස්ස සති පව්චුපටියා හොති. යාවදෙව ක්‍රාණමත්තාය පරිස්සතිමත්තාය අනිස්සිතාව ව

විහරත්, න ව කිසුවේ ලොකේ උපාදියත් - මේවා තමයි කායානුපස්සනාවේ ප්‍රතිපල. ඒ ප්‍රතිපලය එන විදියට කායානුපස්සනාව වැඩුවාත් ආයෙි මාරුගය වැඩෙයි. සේවාන් වෙන්න පුළුවන් වෙයි. 'තියෙන අත වෙනස් වෙනවා' කියලා බල බලා ඉදලා මොකක් ද වෙන්නේ කියලා තමන්ම තුවණීන් විමසන්න. වතුරායේ සත්‍යය දකියි ද, පටිච්චසමුප්පාදය දකියි ද කියලා තමන්ම තොයාගන්න.

දුක්බේ කුදාණෂ, සමුද්‍ය කුදාණෂ, නිරෝධ කුදාණෂ තියෙන කෙනාටයි මාරුගය තියෙන්නේ. සම්මාදිරියිය තියෙන්නේ. නිරෝධ කුදාණෂ කියන තැන තමයි අපි වරද්දාගත්තු තැන.

දැන් අපි අර කළින් අහපු ප්‍රශ්නය සාකච්ඡා කරමු: රහතන් වහන්සේ කල්පනා කරනවා ද කියලා කෙනෙක් ඇහුවා. දැන් තමන් භාවනා කරන්නේ මොකට ද? කවදා හරි රහත් වෙන්න යි. රහත් වුණහම, රහත්වෙනවා කියන්නේ කෙලෙස් ප්‍රහාණය වෙනවා, ආගුව තැනිවෙනවා, (විණාසවා) අවිද්‍යාව තැනිවෙනවා, (අවිත්තායත්වව අසෙස විරාග නිරෝධා) ඉතුරුවක් නැතුව ම අවිද්‍යාව දුරුවෙනවා. උපාදාන තැනිකරනවා, සියලු සංස්කාර දුරුවෙනවා, (එත් සන්තං එතං පණිතං යැදිදී සබෘත සංඛාර සමලෝ) එය ගාන්තයි, එය ප්‍රණිතයි, සබෘත සංඛාර සමථයකට පත්වෙලා. මේ නිවන ගැන යි, රහතන් වහන්සේ ගැන ය කියන්නේ. (එතං සන්තං එතං පණිතං යැදිදී සබෘත සංඛාර සමලෝ. සබෘහුපදි පටිනිස්සග්ගො තණ්හක්බයා විරාගා නිරෝධා නිබ්බානං) තණ්හාව ක්ෂය කරනවා. තණ්හාව ඉතුරුවෙන්න බැහැ.

අයි අපි රහත්වෙන්න භද්‍යන්නේ? දන් තමන් දන්න අදහස් කියන්න බලන්න - 'දුක තැනිකරන්න යි. උපදින්නේ නැතුව තෙන්න යි. රහත්වෙන්න ඕන නැවත උපතක් තැනිකරගන්න යි. රහත් නො වුණොත් මැරුණායින් පස්සේ උපදිනවා. කොහො යයි ද දන්නේ නැහැ. (එ ජින්දා අපි පින් රිකක් කරගන්නවා. ඊලග සැරේ දිව්‍ය ලෝකයටත් පතින්න.) රහත් නො වුණොත් එහෙම මැරුණායින් පස්සේ ආය උපදිනවාමයි. සංසාරයේ කොහො හරි, තිස්ස්ක්තලයේ

කොහේ හරි උපදිනවා. රහත් වුණෙන් උපදින්නේ නැහැ’. දැන් අපි යමක සූත්‍රය⁶ කියවලා බලමු මේ අදහස් ගැන සැරියුත් මහරහතන් වහන්සේ මොකක් ද කියන්නේ කියලා.

එකං සමයා ආයස්මා සාරීපුත්තො සාචත්‍රීයා විහරති ජේතවනේ අනාථිණීචිකස්ස ආරාම. තෙන බො පන සමයෙන යමකස්ස නාම හික්බුනො එවරුපා පාපක. දිවිධිගතං උප්පන්නං හොති - “තරාහං හගවතා ධම්මං දෙපිතං ආජානිමි, යථා බ්‍රිණාසවා හික්බු කායස්ස හෙදා උචිෂ්පේෂති විනස්සති, න හොති පරං මරණා”ති.

සැරියුත් මහරහතන් වහන්සේ අනාථිණීචික ආරාමයේ වැඩසිටින කාලයේ යමක නම් වූ හික්ශ්න් වහන්සේ නමක් හිටියා. යමක හාමුදුරුවන්ට මෙන්න මේ විදියේ පාපක දෘශ්ටියක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරණ ධර්මය මම මෙන්න මේ විදියට තේරුමිගත්තා කියලා යමක ස්වාමීන් වහන්සේ කියා සිටියා. ආගුවක්ෂය කළ රහතන් වහන්සේ නමකගේ කය බිඳිලා විනාශවෙලා මැරිලා යනවා. රහතන් වහන්සේ මරණීන් පස්සේ නැ කියලා අනික් හාමුදුරුවරු මේ යමක හාමුදුරුවෝ කියනවා, ‘මික පාපක දෘශ්ටියක්. ඔක දුරු කර ගන්න’ කියලා අනෙක් ස්වාමීන් වහන්සේලා කිවිවහම යමක හාමුදුරුවෝ ඒක පිළිගන්නේ නැහැ’.

අපි පුර දෙනෙකුත් රහත්වෙන්න හදන්නේ මැරුණාට පස්සේ උපදින්නේ නැතුව ඉන්න යි!

දෙවැනි ජේදයේ, නැවතත් අහනවා ‘අැත්ත ද යමකයෙනි, මෙන්න මෙහෙම පාපක දෘශ්ටියක් උපන්නා කියන්නේ?’ බුදුරජාණන් වහන්සේ තේරුමි කරපු ධර්මය මෙන්න මෙහෙම ඔබ තේරුමි අරගෙන තියෙනවා. ‘රහතන් වහන්සේ මරණීන් පස්සේ නැහැ යි කියන්නේ මේ ඇත්ත ද?’ කියලා යමක හාමුදුරුවන්ගෙන් අහනවා. ‘ඒක ඇත්ත යි. බුදුරජාණන් වහන්සේ ඒහෙම තමයි ධර්මය දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රහතන්

⁶ යමක සූත්‍රය - සංපුත්තනිකාය, බන්ධව්ග්ගාලීය, බන්ධසංපුත්තය, පේරව්ගාය.

වහන්සේ මැරුණායින් පස්සේ නැහැ’ කියලා යමක හාමුදුරුවෝ නැවතත් කියනවා.

‘මය දාෂ්ටීය අතහැරගන්න, යමක. එහෙම කියන්න එපා. හාගාවතුන් වහන්සේට එහෙම අපහාස කරන්න එපා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා නැහැ. ක්ෂේණාගුව හික්ෂුව මරණන් මත්තේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ’ කියලා අනෙක් ස්වාමීන් වහන්සේලා කිවිවාට යමක ස්වාමීන් වහන්සේ එක පිළිගන්නේ නැහැ. මෙහෙම කිවිවත් ඒ දාෂ්ටීය පරාමාස කරගෙන, එකෙම බැසැගෙන, මේ විදියට ම කියනවා. ‘බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මරණන් පස්සේ නැ කියලා’ සි යමක හාමුදුරුවෝ නැවතත් කියනවා.

දැන් අනික් හාමුදුරුවරු වික ගිහිල්ලා සැරියුත් මහරහතන් වහන්සේ හම්බවෙලා, උන්වහන්සේට මෙහෙම කියනවා : ‘සාර්පූත්තයෙනි, මේ යමක කියන හාමුදුරුවන්ට මෙන්න මෙහෙම පාපගත දාෂ්ටීයක් ඉපදිලා’ කියලා විස්තරය කිවිවා. ‘මේ යමක හික්ෂුවට අනුකම්පා කරලා උන්වහන්සේට මේ පාපක දාෂ්ටීයක් ඉපදිලා තියෙන්නේ කියලා මෙක පහදලා දෙන්න’ කියලා අනෙක් ස්වාමීන් වහන්සේලා ඉල්ලනවා.

සැරියුත් මහරහතන් වහන්සේ නිහවිට ඉදලා පසුව ගිහිල්ලා යමක හාමුදුරුවන් හම්බවෙලා සතුවුසාම්බියේ යෙදිලා, ඒ යමක හාමුදුරුවන්ගේ අහනවා : ‘අත්ත ද යමක හාමුදුරුවනේ, ඔබ වහන්සේට මෙන්න මෙහෙම පාපක දාෂ්ටීයක් උපන්නා කියන්නේ?’ ‘එක අත්ත සාර්පූත්ත හාමුදුරුවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මම දන්නේ මෙහෙම සි. මම තේරුම් අරන් තියෙන්නේ මෙහෙම සි. රහතන් වහන්සේගේ මේ කය බිඳිලා ගියහම මරණයෙන් පස්සේ වෙන්නේ නැ කියලා තමයි මම තේරුම් අරන් තියෙන්නේ’.

දැන් සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රශ්න රිකක් අහනවා : ‘යමක හාමුදුරුවනේ මොකක් ද මේ ගැන හිතන්නේ? රුපය නිත්‍ය ද

අනිත්‍ය ද?’ මේ විදියට ම වේදනා, සංඡාර, වික්ද්‍යාණ ගැනත් අහනවා, නිත්‍ය ද අනිත්‍ය ද කියලා. උත්තර ලැබෙනවා, ‘අනිත්‍යයේ ආයුෂ්මත්තුනි’ කියලා. එසේනම් යමක් ‘යමක් අනිත්‍ය නම් එය දුක ද සැප ද?’ ‘අැවැත්නි දුකයි’ කියලා කියනවා. ‘යමක් අනිත්‍ය වේ ද, දුක් වේ ද, පෙරලෙන ස්වභාව ඇත්තේ වේ ද, ඒ රැජය මම වෙමි, එය මාගේ ය, ඒ මාගේ ආත්මයයි දෘශ්චී වශයෙන් දැකීමට සුදුසු ද?’ ‘අැවැත්නි සුදුසු නොවේ ම ය’. ඒ විදියට වේදනාව, සංඡාව, සංංබාරය, වික්ද්‍යාණය ගැනත් අහනවා ‘නිත්‍ය ද අනිත්‍ය ද’ කියලා. ‘අනිත්‍ය යි ආයුෂ්මත්තුනි’ කිවිවා. ‘යමක් අනිත්‍ය නම් එය දුක ද සැප ද’ කියලා අහනවා. ‘දුකයි ආයුෂ්මත්තුනි’. ‘යමක් අනිත්‍ය ද, දුක ද, එය පෙරලෙන ස්වභාවයෙන් යුත්ත ද, එය මම වෙමි, මාගේ ය, මාගේ ආත්මයයි දක්නට සුදුසු ද?’ ‘ଆයුෂ්මත්තුනි සුදුසු නො වේ’ කියලා කියනවා.

පංචලපාදාන ස්කන්ධය ගැනම ඔය විදියට අහලා ර්ලගට දේශනා කරනවා, ‘අැවැත් යමකයෙනි, එහයින් අතිත වූ හෝ අනාගත වූ හෝ වර්තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ මහත් වූ හෝ සියුම් වූ හෝ හින වූ හෝ උතුම් වූ හෝ දුර වූ හෝ සම්ප වූ හෝ (මේ එකොලොස් ආකාර වූ) යම්කිසි රැජයක් වේ ද, ඒ සියලු රැජයන් මාගේ නොවේ. මම නොවේ. මාගේ ආත්මය නොවේ යැයි මෙසේ තත්ත්ව පරිද්දෙන් යහපත් ප්‍රයාවෙන් දත් යුතුය’ කියලා.

එතකොට අපි කලින් සාකච්ඡා කරපු ගෝවා ගෙඩියටත් ඕක දකින්න ඕන, අතටත් දකින්න ඕන. ඒ දෙකම මේ එකොලොත් ආකාරයට අභුවෙලා තියෙන රැජය සි. ඒ බව යහපත් ප්‍රයාවෙන් දකින්න ඕන.

එ වාගේම වේදනාව, අතිත අනාගත, වර්තමාන ආදි ඔය එකොලොස් ආකාර වේදනාවක් වේ ද, ඒ සියලු වේදනාවන් මම නොවේ, මාගේ නොවේ, මාගේ ආත්මය නොවේ යයි ඇති සැරියෙන් යහපත් ප්‍රයාවෙන් දත් යුතුයි. ඒ විදියට ම සංස්කාර වික්ද්‍යාණ ගැනත් දකින්න ඕන.

ර්ලතට, 'ඇවැත් යමකයෙනි, මෙසේ දක්නා වූ ගුත්වත් ආයී ග්‍රාවක තෙම (ගුත්වත් ආයී ග්‍රාවකයෙක් තමයි ඔය විදියට දකින්නේ) එය රුපයෙහි ද කළකිරේයි, වේදනාවෙහි ද කළකිරේයි, සංයුවෙහි ද කළකිරේයි, සංඛාරයෙහි ද කළකිරේයි, වික්ද්‍යාණයෙහි ද කළකිරේයි'.

එහෙම දකින කෙනා කළකිරෙනවා. එතකොට ගෝවා ගෙඩිය ගැනත් කළකිරෙන විදියට බලන්න ඕන. අත ගැනත් කළකිරෙනවා ද කියලා බලන්න ඕන. ගුත්වත් ආයී ග්‍රාවකයා ඔහොම දකින කොට කළකිරෙන්න ඕන. ඇයි මෙහෙම කියන්නේ කියලා මෙවා නුවණින් භායන්න ඕන. භාවනාව හරියට කෙරුණෙන් මෙවා ගැන කළකිරෙන්න ඕන. ඇයි කළකිරෙන්නේ කියලා ඒක නුවණින් විමසලා භායාගන්න වෙනවා.

එතකොට ඒ විදියට වේදනාවෙහි ද කළකිරෙනවා, සංයුවෙහි ද කළකිරෙනවා, සංඛාරයෙහි ද කළකිරෙනවා, වික්ද්‍යාණයෙහි ද කළකිරෙනවා. රුපයේ විතරක් නෙවෙයි පහේම කළකිරෙනවා.

කළකිරුනේ නො ඇලේ. කළකිරුණෙන් තමයි නො ඇලෙන්නේ. එහෙම තැතුව අතහැරියාට නො ඇලෙන්නේ තැහැ. කළකිරුණෙන් තමයි නො ඇලෙන්නේ. ඔය කළකිරීම හරි වැදගත්. කළකිරෙන්නේ ඇයි කියලා භායාගන්න ඕන. අර විදියට ප්‍රයාවෙන් දැක්කොත් කළකිරෙන්නේ ඇයි කියලා භායාගන්න ඕන.

කළකිරීමෙන් නො ඇලේ, නො ඇලීමෙන් මිදේ. මිදුණු කළේ මිදුනේයියි යානය ඇතිවෙනවා. නිකම්ම මිදුනා නෙවෙයි. එතකොට ඉපදීම ක්ෂය වෙලා. ඒ යානය ඇති ව්‍යුණහම ඉපදීම ක්ෂය ව්‍යුණා. මැරුණාට පස්සේ නෙවෙයි. ඔන්න ඔතැනයි වැදගත් වෙන්නේ. යානය ආවහම ඉපදීම ක්ෂය වෙනවාය කියනවා. ඔය කියන්නේ රහත්වන මොහොත යි. අවිද්‍යාව දුරුවෙන මොහොත යි. පිරිනිවන්පාන මොහොත නෙවෙයි. ඔය දෙක භාජට තේරුම්ගන්න ඕන. රහත්වන මොහොතේ තමයි ඉපදීම ක්ෂය වෙන්නේ. 'මිදුනේ යැයි යානය ඇතිවිය. ඉපදීම ක්ෂය විය. මාර්ග

බහුමලරියාවෙහි වැස නිමාවන ලද්දේය. කටයුතු කරණ ලද්දේ ය. (කත. කරණීය කියලා කියන්නේ) මේ රහත් එලය පිණිස කළයුතු අනෙකක් නැතැයි දැනගති. 'රහත්වීම සම්පූර්ණයි.

මය රික කිවිවේ රුපය-වේදනාව-සංජුව-සංඛාරය-වික්ද්‍යාණය යන පහත යි. මය රික තේරුම් ගත්තාට පස්සේ යමක භාමුදුරුවන්ගෙන් අහනවා, 'අවැත් යමකයෙනි, කුමැයි හගින්නෙහි ද? රුපය සත්ත්වයා යැයි දක්නෙහි ද?' (අපේ උපමාවේ නම් 'ගෝවා ගෙඩිය' සත්ත්වයා යැයි දක්නෙහි ද? 'අත' සත්ත්වයා ය යි දක්නෙහි ද?)

නුවණ ආචාර පස්සේ මය අහන්නේ. නුවණ ආචාර කියන්නේ සමුදයත් දැක්කා, නිරෝධයත් දැක්කා. මේ ආයතන විදියට බලලා අවබෝධ කළේ මනායතනය ගැන සිහිය නුවණ නැති මෝඩකම තියෙනකම් තමයි ගෝවා ගෙඩිය පැනෙවිවේ. සිහිය නුවණ නැතිතාක් තමයි අතක් පැනෙවිවේ. එතකොට සමුදයත් දැක්කා, නිරෝධයත් දැක්කා. මය නුවණ ආචාර නම් ගෝවා ගෙඩියට හරි අතට හරි 'සත්ත්වයෙක්' කියලා කියන්නේ නැහැ. (එහෙම කිවිවහම තේරෙන්නේ නැතිනම් අපේ පරණ උපමාව ම ගනිමු).

මෝඩකම තියෙනකල් වතුරේ බල්ලා හැඳවා. මෝඩකම නැත්තම් වතුරේ බල්ලා පැනැවෙන්නේ නැහැ, උපදින්නේ නැහැ. දැන් වතුරේ බල්ලාට 'සත්ත්වයෙක්' කියලා කියන්නේ නැහැ. නිකමටවත් කියන්න බැහැ. වතුරේ ඉන්න බල්ලාට, 'සතෙක් වතුරේ ඉන්නවා' කියලා කියන්නේ නැහැ. නිකමටවත් එහෙම හිතෙන්නේ නැහැ. මය මෝඩකමට උපද්දවාගත්තු එකක් කියලා දන්නවා. පනවාගත්තු එකක් මිසක් මොහොතකටවත් පිහිටුවන්න බැහැ. මොහොතකටවත් නිතු සංඡාවෙන් ගන්න බැහැ. අනිතු ධර්මතාවයක්. මොහොතකටවත්, ක්ෂණයකටවත් වතුරේ බල්ලෙක් නැහැ. විත්තක්ෂණයකටවත් ඇතිවෙලා නැතිවෙන බල්ලෙක් නොවෙයි ඒ ඉන්නේ. මෝඩකම තියෙන කල් ඕනෑ තරම් කල් ඉදියි. මෝඩකම දුරුවුණෙන්, මය ධර්මතාවය දැක්කොත් උපදින්නේ නැහැ.

මෝඩිකම දුරුවුණෙන් අපි ඔය රුපය සත්ත්වයෙක් විදියට ගන්නේ නැහැ. බල්ලා නම් බුරන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා සත්ත්වයෙක් විදියට අරගෙන යි. ඒ උගේ මෝඩිකම තියෙනකළේ. දැන් උගේ මෝඩිකම දුරු වුණ ද්වසට, 'මය පනවාගත්තු රුපයක් නේ' මෝවරක් පරිහරණය කළේ. මෝවර කළේ මම වතුරට බුරලා තියෙන්නේ මොන මෝඩිකමට ද' කියලා දැන් අනිවාය්සීයෙන්ම කළකිරෙනවා නේ ද? ඇත්ත දකින කොට රුපය ගැන කළකිරෙන්නේ ඔහොම යි. මය කළකිරීම හරි වැදගත්. ඒක අවබෝධයකින් එන්න ඕනෑ. මෝවරක් මෝඩිකමට පනවාගෙනයි ඔය පරිහරණය කරලා තියෙන්නේ. අත්තී කායෝතිවා පනස්ස - කයක් ඇත කියලා පනවාගෙන නේ කියලා සිහියෙන් තුව්සීන් දකිනවා - සති පව්චුපටියිතා හොති. දැන් ඔහොම දකිනකොට කළකිරෙනවා. මෝවර කළේ මෝඩිකමට පුද්ගලයෝ දේවල් 'ඉන්නවා, තියෙනවා' කියලා පනවාගෙන නේද හිටියේ? එතකොට කළකිරෙන්න ඕනෑ. ඇත්ත දකින කොට මෝඩිකමෙන් කරපු මෝඩිවැඩ ගැන කළකිරෙනවා. මෝවර කළේ මේ වතුරට නේ බුරලා තියෙන්නේ. කළකිරීමක් එන්න ඕනෑ. මය කළකිරීම තුළ තමයි නො ඇලෙන්නේ, මිදෙන්නේ. නිකම් නෙවෙයි. ඇත්ත දකිනවා. ඇත්ත දැකීම තුළ මෝඩිකම ගැන කළකිරෙනවා. කළකිරෙන කොට නො ඇලෙනවා. ආයෝ ඒවා හඳුගන්න යන්නේ නැහැ. එතෙරවෙනවා. ඒ තුවණ ආවොත් කළකිරෙනවා.

දැන් අපි කළකිරෙන්නේ වෙන මට්ටමකින් - 'මේක ආරක්ෂා කරගන්න බැහැ, තියාගන්න බැහැ, හොරු ගන්නවා, ලමයි කියන විදියට ඉන්නේ නැහැ' කියලා කළකිරෙනවා. ඒ කළකිරීම ගැන නෙවෙයි මේ කියන්නේ. දැන් අපි කළකිරෙන්නේ 'මට සළකන්නේ නැහැ. මම කියන දේ අහන්නේ නැහැ. මෝවර ආදරයෙන් මම හැඳුවා' කියලා. මය කළකිරීම නිවන පිණිස ඇතිවෙන කළකිරීම නෙවෙයි. ඇත්ත ඇති හැටි දැකලා නෙවෙයි. ලබාගන්න බැරි හින්දා කළකිරෙනවා. ඒ ලෝකට අයිති කළකිරීමයි, මේ ලෝකෝත්තර ද්රූණයේ කළකිරීමයි කියන්නේ දෙකක්.

ඒතකාට නුවණින් දැකලා එන කළකිරීමෙන් නො ඇලෙනවා. නො ඇලීමෙන් අතහරනවා, මිදෙනවා. මේ කළකිරීම තුළ මිදුණා කියලා යූනයකුත් පහළවෙනවා. මේ කළකිරීම එන්නේ සමුද්‍යයයි, නිරෝධයයි දන්න කෙනාට යි. භටගන්න හැරියි, නිරෝධයයි දන්න කෙනාට යි. ඒ කියන්නේ සත්‍යයේ යූනය - සම්මා දිවියිය තියෙන කෙනාට යි. සම්මා දිවියිය එන්නේ ආය්‍යීයන් ඇසුරු කිරීමෙනු යි. ඒ විදියට යමක සූත්‍රයේ කියනවා.

මන්න දැන් රුපය ගැන විස්තර කරලා අහනවා, ‘අැවැත් යමකයෙනි, දන් කුමක් හගින්නෙහි ද? දැන් මොකද හිතන්නේ - රුපය සත්ත්වයා යයි දකින්නෙහි ද?’ අපේ මට්ටමෙන් නම්, ඕක හරියට අර වතුරේ ඉන්න බල්ලා සත්ත්වයා යයි දකින්නෙහිද කියලා අහනවා වගේ වැඩික්. දැන් යමක හාමුදුරුවෝ උත්තර දෙනවා, ‘අැවැත්නි එය නොවේ ම ය. එක වෙන්න ම බැහැ’ කියලා. (වතුරේ ඉන්න බල්ලා සත්ත්වයෙක් වෙන්න නම් කොහොත් ම බැහැ නේද?)

එ වාගේ ම අහනවා, ‘වේදනාව සත්ත්වයා යයි දකින්නෙහි ද?’ ‘එය නොවේ ම ය.’ ර්ලගට අහනවා, ‘අතීත වූ, වර්තමාන වූ, අනාගත වූ (ආදි වශයෙන් එකාලොස් ආකාරය ම කියලා,) එහෙම රුපයක් සත්ත්වයා වෙයි ද? එහෙම වේදනාවක් සත්ත්වයා වෙයි ද? එහෙම සංයුත්වක් සත්ත්වයා වෙයි ද? එහෙම සංඛ්‍යාණයක් සත්ත්වයා වෙයි ද?’ කියලා. (එකාලොස් ආකාරයට තියෙන ඕනෑම එකක් යෙදෙනවා). ඒතකාට යමක හාමුදුරුවෝ උත්තර දෙනවා, ‘අැවැත්නි එය නොවේ ම ය’ කියලා. එහෙනම් මය සේරම යහළත් ප්‍රයාවෙන් දතුයුතුයි.

ර්ලගට ‘රුපය, වේදනාව, සංයුත්ව, සංඛ්‍යාරය, වික්‍ර්යාණය සත්ත්වයා යයි දකියි ද? කියලා අහනවා. එකටත් යමක ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, ‘අැවැත්නි එය නොවේ ම ය’ කියලා.

ර්ලග මේදයේ දී අහනවා: ‘දැන් එහෙනම් මේ ගැන මොනවාද හිතෙන්නේ? රුපය ම සත්ත්වයා කියලා දකිනවා ද? රුපය කෙරෙහි සත්ත්වයෙක් ඉන්නවා ද කියලා හිතනවා ද? රුපය කෙරෙහි සත්ත්ව

තෙම වේ යයි දක්නෙහි ද?’ ‘අැවැත්ති, එය නොවේ ම ය.’ රළගට අහනවා ‘රුපයෙන් තොරව සත්ත්වතෙම වේ ය ය දක්නෙහි ද?’ (දැන් රුපය තිසා සත්ත්වයා ඉන්නවා කියලා කියයි ද?) ‘නැ’ කිවිවා නම් ‘එහෙනම් රුපයෙන් තොරව ද ඔය සත්ත්වයා ඉන්නවාය කියලා හිතන්නේ?’ ‘එහෙම වෙන්නත් බැ.’ ධර්මය දකින කෙනාට මේ ප්‍රශ්න ඩරීම වැදගත්.

මය විදියට ‘වේදනාවෙහි සත්ත්වතෙම වේ යයි දක්නෙහි ද?’ ‘එය නොවේ ම ය.’ ‘වේදනාව හැර සත්ත්වතෙම වේ යයි දක්නෙහි ද? (ඒ කියන්නේ වේදනාවෙන් තොරව සත්ත්වයා වෙනම ඉන්නවා ද? කියලා) ‘එහෙමත් නැ.’ ඔය ආකාරයට සංඡාව, සංඛාරය, විශ්වාසය ගැනත් අහනවා.

ර්ගාවට අහනවා, ‘අැවැත් යමකයෙනි, රුපය, වේදනාව, සංඡාව, සංඛාරය, විශ්වාසය යන පහ සත්ත්වයා යයි දක්නෙහි ද?’ ‘අැවැත්ති එය නො වේ ම ය.’ දැන් වෙන වෙනම අහලා එකටත් අහනවා. රුපය, වේදනාව, සංඡාව, සංඛාරය, විශ්වාසය යන පහ සත්ත්වයා කියලා දකිනවා ද? කියලා. ‘අැවැත්ති එය නොවේ ම ය’ කියලා යමක භාමුදුරුවෝ උත්තර දෙනවා.

‘අැවැත් යමකයෙනි, කුමක් හගින්නේ ද? මේ රුප නැත්තේ, වේදනාව නැත්තේ, සංඡාව නැත්තේ, සංඛාර නැත්තේ, විශ්වාසය නැත්තේ සත්ත්වයා ය ය දක්නෙහි ද?’ ‘අැවැත්ති එය නොවේ ම ය.’

මය පහ තිබුණෙන් ඒක සත්ත්වයා කියලා දකින්නෙත් නැහැ. ඔය පහ නැත්නම් ඒත් සත්ත්වයා කියලා දකින්නෙත් නැහැ. එහෙම නම් සත්ත්වයා පිහිටන්න ම බැහැ.

දැන් ඔන්ත රහතන් වහන්සේ ගැන තුවණීන් හිතන්න: මේ පහ තියෙනවා නම් රහතන් වහන්සේ ඉන්නවා ද? නැහැ. මේ පහ නැති නම් ඒත් රහතන් වහන්සේ ඉන්න බැහැ. අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කළාත් මේ පහම නැ කියමුකෝ. මේ පහ නැත්නම් රහතන් වහන්සේව ඒත් පනවන්න බැහැ. ඒකයි මේ කියන්නේ. මේ පහ තිබුණ්න් ‘කෙනෙක්’ පනවන්න බැහැ. මේ පහ නැත්ත් ‘කෙනෙක්’

පනවන්න බැහැ. මය 'කෙනා' ව දාජ්ටීයෙන් ම දාජ් එකක්. සක්කාය දාජ්ටීය තියෙනකම් විතරයි කෙනාව පනවන්නේ. අපි තමයි 'කෙනාව' පනවන්නේ. එහෙනම් ආපි තමයි රහතන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා, උන්වහන්සේලා මැරුණාට පස්සේ උපදින්නේ නැහැ ආදිය කියන්නේ. ඒ අපේ සක්කායදිටියිය නිසා කියන කතාවක්.

පිළිතුරක්: රුපය, වේදනාව, සංඡාව, සංඛාරය, වික්ද්‍යාණය යන පහ පිරිසිද දැකින කෙනාට 'කෙනෙක්' පනවන්න බැහැ. ඒ පහ නිසාවත් 'කෙනෙක්' පනවන්නත් බැහැ. ඒ පහෙන් තොරව 'කෙනෙක්' පනවන්නත් බැහැ. ඔකට තමයි සක්කායදිටියිය දුරුවෙනවා කියන්නේ. ඒ පහ තියෙන තැනකවත් 'කෙනෙක්' පනවන්න බැහැ. ඒ පහ නැති තැනකවත් 'කෙනෙක්' පනවන්න බැහැ. 'කෙනෙක්' පනවනවා නම් සක්කාය දිටියෙන් ම සි එහෙම පනවන්නේ. ඒක එන අවබෝධයක් බවත් මතක තියාගන්න.

දැන් තිකම් ම ඔක දැඹුමෙන් පාඩීම් කර ගත්තාට සක්කායදිටියිය දුරුවෙන්නේ නැහැ. බල්ලා කොච්චර පාඩීම් කළත් අර වතුරේ බල්ලාගේ 'කෙනෙක්' නැ කියලා, ඒක හරි යන්නේ නැහැ. ඒක කටපාඩීමක්. උප සමුද්‍යයි, නිරෝධයි ගැන අවබෝධයක් ආවොත්, මේක මෝඩිකමට ම පනවාගත්තු බල්ලෙක් කියලා, ඒදාට සක්කාය දිටියිය තියෙන්න විදියක් නැහැ. ඒදාට අර වතුරේ ඉන්න බල්ලා 'කෙනෙක්' කියලා කියන්නේ නැහැ. ඒ බල්ලාගෙන් තොරව 'කෙනෙක්' ඉන්නවාය කියලා කියන්නෙත් නැහැ. දෙයක් පැනවීම ම සි මෝඩිකම්. සමුද්‍ය දැකින්නේ නැතිකම ම සි. සමුද්‍ය දැක්කොත් නිරෝධය පෙනෙනවා. ඒ නිසා තමයි දුක්බෙ ක්‍රාණ, සමුද්‍ය ක්‍රාණ, නිරෝධ ක්‍රාණ කියන තුනම වැඳගත් වෙන්නේ.

පිළිතුරක්: 'දෙයක්' පැනවීවොත් හටගන්නවා ම සි. රුපය ඇසුරු කළාත් 'මම' ඉන්නවා ම සි. රුපං උපාදාය අස්මී ති ගොති, නො අනුපාදාය - ආනන්ද සූත්‍රය⁷ ගැන අපි කළින් සාකච්ඡා කරලා

⁷ ආනන්ද සූත්‍රය - සංයුත්ත තිකාය, බන්ධක වග්‍ය, බන්ධසංයුත්තය, මේරවග්‍යය.

තියෙනවා. රුපයක් ඇසුරු කලාත් 'මම' ඉන්නවා ම සි. ඇසුරු නො කරගෙන නෙවෙයි. සක්කාය දිටියිය කැබෙන්න නම් ඔය ධර්මතාවය තේරුමිගන්න සින. (රහත්වෙන්න නෙවෙයි).

පිළිතුරක්: රුපය ගත්තොත් 'මම' ඉන්නවා ම සි. හැබැයි සමඟරු රුපය නැ කියලත් 'මම' හදාගන්නවා. රුපය නැ කියලා දාශ්චීගත ව්‍යුණාට හරියන්නේ නැහැ. නුවණින් සමුද්‍ය, නිරෝධය දැකින්නම සින. එහෙම නැතුව රුපය තියෙනවා කිවිවත් දාශ්චීයක්, රුපය නැ කිවිවත් දාශ්චීයක්.

ඒ නිසා නිකං 'රුපය නැ' කියලා හරියන්නේ නැහැ. හේතු ඇතුව, අවබෝධයක් තුළ ම, මේ ආයතන පිරිසිද දැකලා ම එන නුවණක් වෙන්න සින. බුදුරජාණන් වහන්සේ පෙන්නවා, මේ ආයතනවලින් හදාගත්ත ලෝකයක්, සංස්කාර ලෝකයක් මේ තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ 'නැ නැ, තොහේද ඉදලා අපි මේ පවතින ලෝකයට ආවා, මැරුණායින් පස්සේ ලෝකය දාලා යනවා' කියලා සි. ඔය ලෝකයට අයිති දැක්මක්. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ ආයතන වලින් ලෝකයක් හදාගෙන පරිහරණය කරනවා. සංස්කාර හින්දා ලෝකයක් හදාගෙන පරිහරණය කරනවා.

ඒ නිසා තමයි කියන්නේ දැන් මේ මොහොතේ දායානයක් වඩාගත්තොත්, දැන් තියෙන කාම ලෝකය දැන්ම ම නැතිවෙනවා. රුපාවලර දායානයකට සමවැදුමෙන්, අරුපාවලර දායානයකට සමවැදුමෙන්, අර ආයතන වික යටපත් වෙනවා, හැදෙන්නේ නැහැ. ලෝකය මෙතැන ම සි නිරුද්ධ වෙන්නේ.

පිළිතුරක්: සංස්කාර ලෝකයක් තමයි මේ තියෙන්නේ. එතැනත් පෙනෙනවා නේ සංස්කරණය කරපු ලෝකයක් කියලා. රුපං රුපත්තාය සඩ්බත්. අහිසඩ්බරෝන්තිති සඩ්බරෝ. රුපය රුපයක් කරලා, සංස්කරණයක් කරලා තියෙන්නේ. අපි දන්නේ නැහැ සංස්කරණයක් කියලා. අපි හිතන්නේ තියෙන රුපය ම සි කියලා සි. බල්ලා හිතන විදියට 'අර ඉන්න බල්ලා ම සි දැනගත්තේ' කියලා

තමයි හිතන්නේ. අපට තුවණක් නැ නේද ඔය අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් කියලා දැකින්න?

ඒ සඳහා ආයතන පිරිසිද දැකින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මොකද මේ සළායතන ලෝකයකයි අපි ජ්වත් වෙන්නේ. සළායතනය මොකක් ද, සළායතන සමුද්‍ය මොකක් ද, සළායතන නිරෝධය මොකක් ද කියලා තේරුමිගන්න කෙනාට සම්මාදිවිධිය එනවා.

මතක තියාගන්න මේ සම්මාදිවිධිය හරි වැදගත්. සම්මාදිවිධිය එන තුරු මේ ප්‍රශ්න රික තියෙනවා. මේ මත රික තියෙනවා. 'රහතන් වහන්සේ මැරුණායින් පස්සේ උපදින්නේ නැ' කියන මතය තියෙන්නේ සම්මාදිවිධිය නැතිකමට ම යි.

'රහත්වෙලා පිරිනිවන් පැවාට පස්සේ නැවත උපදින්නේ නැ' කියලා තමයි අපි අහලා තියෙන්නේ. 'පිරිනිවන් පැවාට පස්සේ ආය උපදින්නේ නැහැ' කිවිවහම පිරිනිවන්පාන්න ඉස්සෙසල්ලා දැන් අපට රහතන් වහන්සේ ඉන්නවා. ඔන්න ඔතැන තමයි ප්‍රශ්නය. ඔය මතයට අභුවෙන්නේ ඔය දෘශ්ටිය නිසා යි. රහත්වෙලා පිරිනිවන් පානකම් කෙනෙක් ඉන්නවාය කියන දෘශ්ටියේ ඉන්නතාක් කළ තමයි, 'මැරුණායින් පස්සේ එයා නැ නේ' කියලා කියන්නේ.

එතකොට තුවණ එන්න මින, අවිද්‍යාව දුරු වුණ මොහොතේ ම කෙනෙක් පිහිටන්න බැ කියන කාරණාව. රහත්වීම තමයි පිරිනිවීම කියන්නේ. පරිනිබූතො කියන වචනය යෙදෙන්නේ රහත්වෙන මොහොතට යි. අපි තමයි ඒ ගැන වෙන අදහසක් හදාගෙන තියෙන්නේ. අවිද්‍යාව දුරුවෙන මොහොත තමයි රහත්වෙන මොහොත. අවිද්‍යාවෙන් හදා කෙලෙස් දුරුවෙන්නේ අවිද්‍යාව දුරුවෙන මොහොතේ යි. ආය ඔය කොටසක් ඉතුරුවෙන කතාව මේ පස්සේ හදා ගත්තු එකක්. තේරුමිගන්න, තේරුමිකරගන්න බැරිකමට හදාගත්තු එකක්. සළායතන නිරෝධය ගැන අවබෝධයක් නැතිකමට හදාගත්තු එකක්. සම්මාදිවිධිය නැතිකමට හදාගත්තු

ඒකක්. ලේකයයි, සමුදයයි, නිරෝධයයි ගැන තේරුමිගන්න බැරිකමට හදාගත්තු ඒකක්.

සම්මාදිවිධිය එනකාට ඔය ප්‍රශ්න යෙදෙන්නේ ම නැහැ. කියනකාට ම කෙලින් ම පෙනෙනවා ඕවා දාෂ්ටී කියලා.

පිළිතුරක්: දැන් අපි මේ කතා කරන කොට දහම ගැන දැනගන්නවා විතරයි, දැකගන්නවා නොවයි. අහගෙන දේශනාට දැනගන්නවා නේ. දැන් ඒක තමන්ගේ දැක්මක් වෙනාකම් සම්මාදිවිධිය ආවේ නැහැ. කවුරුවත් කියාපු එකක් දැනගත්තාට සම්මාදිවිධිය එන්නේ නැහැ. මෙක ඇත්ත ම සි කියලා තමන්ගේ දැක්මක් එන්න ඕන. ජානං පස්සං යථාභුතං. ජානං කියන්නේ දැනගත්තා. රේටපස්සේ පස්සං වෙන්න ඕන. යථාභුත ස්වභාවය ගැන තමන්ගේ දැක්මක් වෙන්න ඕන. එයාටයි සාස්ස හොති සම්මාදිවිධි⁸ - සම්මාදිවිධිය තියෙනවා කියන්නේ. වක්බුං හික්බවේ ජානං පස්සං යථාභුතං. සාස්ස හොති සම්මාදිවිධි. ඔය විදියටයි කියන්නේ. ඇත්ත ඇති හැටි දන්න, දකින වෙන්න ඕන. දැන් 'දන්න' අය තමයි බ්‍රහ්මරයක් ඉන්නේ. දන්න විකෙන් කතා කරන්න ගිහින් තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ.

දැනුමෙන් කතා කරන්න ගියහම ඔය ප්‍රශ්න තියෙනවා. 'ඉතින් රහතන් වහන්සේ උපදින්නේ නැහැ නේ මැරුණායින් පස්සේ' කියලා කියනවා. ඔය දැනුම. දැක්ම ආපු කෙනාට ඔය ප්‍රශ්නය යෙදෙන්නේ නැහැ. අර වතුරේ ඉන්න බල්ලා ගැන අහන ප්‍රශ්නයක් නේ ඔය. වතුරේ ඉන්න බල්ලා ගැන කවුරු හරි ප්‍රශ්නයක් අහන කොට අපට හිතෙන්නේ, 'මය මෝඩ ප්‍රශ්නයක්' කියලා නේ. 'අර වතුරේ ඉන්න බල්ලා සැර බල්ලෙක් ද? ඒ බල්ලා මැරුණායින් පස්සේ දිව්‍ය ලෝකේ යයි ද? ඒ බල්ලා හැදිලා තියෙන්නේ දෙතිස් කුණපයෙන් ද? ඔය බල්ලා හැදිලා තියෙන්නේ සතරමහාධාතුවෙන් ද?' ඕවාට උත්තර දිලා වැඩික් නැහැ. ප්‍රශ්නය ම වැරදි යි.

⁸ මහා සළායතනික සූත්‍රය - මේක්මිම නිකාය, උපරිපණ්නාසපාලි, සළායතන වර්ගය.

දැන් 'රහතන් වහන්සේ මැරුණායින් පස්සේ නැදේද' කියන ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ නැහැ. මම එහෙම කියන්නේ නැහැ කියනවා. 'මැරුණායින් පස්සේ ඉත්තවා ද?' මම එහෙම කියන්නෙත් නැහැ. 'මැරුණායින් පස්සේ ඇත්තෙත් නැදේද?' මම එහෙම කියන්නෙත් නැහැ. 'මැරුණායින් පස්සේ ඇත්තෙත් නැදේද? නැත්තෙත් නැදේද?' මම එහෙම කියන්නෙත් නැහැ. 'මැරුණායින් පස්සේ ඇත්තෙත් නැත්තේ නැදේද? නැත්තෙත් නැදේද?' මම එහෙම කියන්නෙත් නැහැ. ඕවාට කියනවා අව්‍යාකෘත ප්‍රශ්න කියලා. ප්‍රශ්න වැරදි සි. ප්‍රශ්නයට තේරුමක් නැහැ. තේරුමක් නැති ප්‍රශ්නයකට කොහොමත් උත්තරයක් නැහැ නේ. උත්තරයක් දුන්නෙන්ත් උත්තරය අහන්නෙන්ත් දාෂ්චිගතවෙලා ම සි උත්තරයක් දෙන්නෙන්ත්, උත්තරය අහන්නෙන්ත් දාෂ්චිගතවෙලා සි.

ଆයී ද්රුගණයේ දී ඔය ප්‍රශ්න අදාළ නැති ප්‍රශ්න සි. වැඩිකට නැති ප්‍රශ්න සි. පනවාගත්තු දෙයක් ගැන අහන මක්කොම ප්‍රශ්න මෝඩ ප්‍රශ්න සි. ඒ ප්‍රශ්න වැරදියි කියන එකයි තේරුමිගන්න තියෙන්නේ. අපි පනවාගෙන අහන ප්‍රශ්න මක්කොම අර වතුරේ ඉන්න බල්ලා ගැන බල්ලා අහන පනවාගෙන අහන ප්‍රශ්න රික වාගෙයි. අපි රුපයක් ගැන ඇඟුවොත්, අපි ගරිරයක් ගැන ඇඟුවොත්, අපි රහතන් වහන්සේගේ ගරිරය ගැන අහන ප්‍රශ්න මක්කොම අර බල්ලා වතුරේ ඉන්න බල්ලා ගැන අහන ප්‍රශ්න වාගෙයි. දාෂ්චියෙන් නේ රුපයක් පනවාගෙන තියෙන්නේ. එහෙම වෙන්නේ අජ්ංකිත්ත රුපයේ සහ බහිද්ධ රුපයේ කායානුපස්සනාව වැඩිලා නැති තිසා සි.

එහෙම අයට තමයි බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් දේශනා කරන්නේ ඉති අජ්ංකිත්තවා කායේ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති, ආතාපි සම්පර්ජනා සතිමා විනෝය ලොකේ අභිජ්ංකා දොමනස්සං කියලා.

එතකොට සමුද්‍ය ධම්මානුපස්සීවා කායස්මිං විහරති කියන එකේ ලොකු ගැශුරක් තියෙනවා, ආයී ද්රුගනය තියෙන කෙනා කොහොම ද සමුද්‍ය බලන්නේ, ලොකයට අයිති කෙනා කොහොම ද සමුද්‍ය බලන්නේ කියලා. ලොකයට අයිති විදියට වැඩුවොත් ඒක පූර්ව ප්‍රතිපදාව වෙනවා. ඒකේ මාරු එල නැහැ. කය

සතරමහාධාතුවෙන්, කය දෙතිස්කූණපයෙන් කියලා එහෙම බලන්න පුළුවන්. හැඳුයි ඒක පුරුව ප්‍රතිපදාව සි. නීවරණ යටපත් කරනවා. ඒ මිනසේන් ආයෝ දැරුණයට යන්න තියෙනවා. ලෝකයෙන් එතෙර වෙන පැත්තට. ඉතින් එතැනා තමයි අඩුව. ඒක හදාගන්න තමයි දහම තුවණින් විමසන්න ඕනෑම.

එතකොට සම්මා දිවියිය ඇතිකරගන්න උත්සාහ කරන්න. සම්මාදිවියිය ඇතිකරගත්තොත් බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙනවා එහෙම කෙනා සෝච්චන් තොවී මැරෙන්නේ නැ කියලා. ඔය දැරුණය ඇති වුනොත්. මොකද එයා සද්ධානුසාරී, ඔම්මානුසාරී වෙලා. තවම සෝච්චන් වෙලා නැ. හැඳුයි සෝච්චන් තොවී මැරෙන්නේ නැහැ. බුදු දහම ගැන දැරුණය ඇතිවෙලා තියෙනවා.

ඉතින් ඒ තුවණ ඇතිකරගන්න උද්වෙන්න තමයි මේ සූත්‍ර අරන් මේ පෙන්නන්නේ අපි කොච්චර වැරදි දාෂ්ටිවල ඉන්නවාද කියලා. බොද්ධයින් යයි කියාගෙන, 'ඉතින් රහතන් වහන්සේ රහත් වුණා තම ඉතින් මැරුණායින් පස්සේ ආයෝ උපදින්නේ නැහැ නේ, ඉතින් ඔක්කොම හරි' කියලා හිතාගෙන ඉන්නවා. දාෂ්ටිගතවෙලා. ඔය දාෂ්ටිය ඇතුව මැරුණාත් මිත්‍යාදාෂ්ටියක තමයි උපදින්නේ.

පිළිතුරක්: සෝච්චන් වීම සඳහා කළකිරෙන්න ඕනෑම. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ රහත්වීම සඳහා, නැතිනම් අනාගාමී වුණාට පස්සේ කියන කතාවක් කියලා. එහෙම නෙවෙයි. මේ කතා කරන්නේ අපි නිරෝධය සූංණං ඇතිකරගන්න තුවණ වඩන්නේ කොහොමද කියන තැනා. නිරෝධය මොන වාගේ දෙයක් ද කියලා තුවණක් ඇතිකර ගැනීමක්. තුවණ ආවා කියන්නේ නිරෝධ වුණා නෙවෙයි. තවම රුපයට අභුවෙනවා. හැඳුයි නිරෝධය සූංණං තියෙන කෙනාට පෙනෙනවා 'මේ සමුද්‍ය යෙදෙනකම් නේ' ඕක තියෙන්නේ. සමුද්‍ය නැත්නම් නිරෝධය නේ. මට මෙහෙම උපන්නාට රහතන් වහන්සේට ඔහාම උපදින්නේ නැහැ නේ' කියලා තුවණක් එනවා. අවිද්‍යාව තියෙනකම් මේවා පැනෙවිවාට, අවිද්‍යාව නැති මනසට මේ ආයතන මුළාවෙන් පනවන එකක්වත්

පිහිටන්නේ නැං නේ කියන තුවණක් එනවා. ඒ තුවණ තමයි සත්‍යය ඇශානයට එන නිරෝධයේ ඇශානය. තවම කෙත්තායත්, කෙතත් නැහැ.

මාරුගය පටන්ගන්න අවශ්‍ය රිකිසි මේ සාකච්ඡා කළේ. ඒක මතක තියාගන්න. බොහෝ අය හිතනවා මේවා සේවාන් වුණාට පස්සේ, අනාගාමී වුණාට පස්සේ තියෙන ඒවාය කියලා. නැ - සේවාන් වෙන්න මේ රික දැනගන්න ඕන. ඒ සඳහා මූලික කරුණුයි මේ. ආය්දී මාරුගය පටන්ගන්නේ මෙතැනින්. ලෝකයෙන් එතෙරවෙන මාරුගයට වැවෙන්න මේ තුවණ තියෙන්න ඕන. මේ තුවණ නැතුව සේවාන් මාරුගයට වැවෙන්නේ නැහැ. එතැනින් මෙහා ඉන්නේ 'සේවාන් වුණ 'මම' ඉන්න අය යි. 'මම' සේවාන් වුණ කියන අය.' ඒ කියන්නේ 'මම මැරුණායින් පස්සේ උපදින්නේ නැ' වගේ කතා කියන අය තමයි ඒ සේවාන් වෙලා තියෙන්නේ. ඉතින් තුවණීන් තේරුමිගන්න ඕක දෘශ්මිගතවීමක් මිසක් අවබෝධයක් නෙවෙයි. දහමක්, ආය්දී ද්රේශණයක් පැත්ත පලාතක නැහැ.

පිළිතුරක්: සත්‍යය ඇශානය ඉතාමත්ම අවශ්‍ය දෙයක්. දුක්බේ ශ්‍යාණය, සමුද්‍යෙ ශ්‍යාණය, නිරෝධය ශ්‍යාණය, මග්ගෙ ශ්‍යාණය. අයෝ වුව්වති සම්මාදිවිධි කියලා නේ දේශනා කරලා තියෙන්නේ. එතකොට නිරෝධය අක්ද්‍යාණය වෙලා සම්මාදිවිධියට එන්න බැහැ. සම්මාදිවිධිය නැතුව ආය්දී අෂ්ථාංගික මාරුගයක් නැහැ. ආය්දී අෂ්ථාංගික මාරුගයක් නැතුව මාරුග එල නැහැ.

බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් කරනවා නේ - 'සේවාන් කෙනා, සකඟාගාමී කෙනා, අනාගාමී කෙනා, අරහත් කෙනා කියන ඒ ගුමණයින් ඩතර දෙනා ම ඉන්නේ මේ ගාසනයේ විතරයි, අනු ගාසනවල නෙවෙයි' කියලා. අනු ගාසන කියන්නේ සම්මාදිවිධිය නැති ගාසන යි. අපි බුද්ධාගමේ කියලා කිවිවත් අනු ගාසන වෙනවා සම්මාදිවිධිය නැත්තම්.

පිළිතුරක්: සම්මාදිවිධිය ආවාට කෙලෙස් දුරු වුණා නෙවෙයි. සම්මාදිවිධිය ආවා කියන්නේ රහත් වුණා නෙවෙයි. සම්මාදිවිධිය

ආචාර්යන්නේ සෝච්චාත් වූණාවත් නෙවෙයි. මාරුගය පටන්ගන්න පූජාවන් සුදුසුකම ලැබුවා. සාස්ස හොති සම්මාදිවියි.

ල් සඳහා තව වැඩි පිළිවෙළක් සූත්‍රයේ තියෙනවා - ආයීයන් දක්නා වූ, ආයී ධර්මයෙහි දක්ෂ, ආයී ධර්මයෙහි හික්මුණා වූ, සත්පුරුෂයන් දක්නා වූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ වූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුණා වූ, ගැත්වත් ආයී ග්‍රාවකයෙන් වෙන්න ඕනෑම.

සූත්‍රයේ දිපු උපමාව මතක් කරගන්න. සම්මාදිවියිය තියෙන කෙනා වධකයාට හඳුනගන්නවා. හොඳට සල්ලි තියෙන, ආරක්ෂා සංවිධාන තියෙන සිටුවරයෙක් ඉන්නවා. කෙනෙකුට මේ සිටුවරයාට මරන්න හිතෙනවා. නමුත් එයාට කිවුවෙන්න බැහැ. ඒ නිසා එයා ඉස්සසේල්ලා ගිහිල්ලා යාථවෙලා සිටුවරයාට උපස්ථාන කරන්න පටන්ගන්නවා. සිටුවරයා දන්නේ තැහැ මේ ආවේ වධකයෙක් කියලා. වධකයා හොඳට සේවය කරලා සිටුවරයාගේ හිත හොඳින් දිනාගෙන සිටුවරයාට ඉතාම සම්ප වෙලා ඔහුට මරණවා. සිටුවරයා මැරුමිකන මොහොත්වත් දන්නේ තැහැ මේ ඉන්නේ වධකයාය කියලා. සිටුවරයාට උපමා කරන්නේ මූලාවේ ඉන්න කෙනා යි.

නමුත් ආයීයන් වහන්සේ දැක්ක, ආයී දරුගය ඇති වූණ කෙනාගේ දක්ම වෙනස්. එයා ලගුට එනකොටම දන්නවා 'මය එන්නේ වධකයා' කියලා. පංචලපාදානස්කන්ධය හමුවෙන කොට දැකිනවා 'මය එන්නේ වධකයා' කියලා. රුපයක් තියෙන කොට අනික් පැත්තට දැකිනවා, 'මන්න වධකයා' ආචාර්යන් කියලා. වේදනාව, සංඝාව, සංඛාරය, වික්ද්‍යාණය එනකොට දැකිනවා, 'මන්න වධකයා' ආචාර්යන් කියලා.

ල් උපමාව හොඳට කියවලා බලන්න. සත්පුරුෂයන් ඇසුරු කරලා, සදුධර්මය ගුවණය කරලා ආයී දරුගනය ඇතිකරගත්ත කෙනා මේ වධකයාමයි, මේ මාරයාමය කියලා දැකිනවාලු. දන් තමන්ගෙන් අහන්න මෙවා (ගෝචා ගෙඩිය - අත) ඇසුරු කරන කොට වධකයෙක් කියලා දැකිනවා ද? එකොලොස් ආකාර රුප - මොන දෙයක් ආවත් 'මන්න වධකයා, මන්න මාරයා, මන්න දුක' කියලා

දැකින්න දක්ෂ වෙන්න මින. ඒ දක්ෂතාවය එන්නේ දහම අහලා, දැක්කොත් විතරම සි. ආයේ දරුණනය එන්නේ එතකාට සි.

මේ දහමේ එහෙම ගැඹුරක් තියෙනවා. ඔය හිතන තරම් ලෙහෙසියෙන් නිකම් ම සමාධියක ඉදලා ‘ආ ඔක්කොම කැඩිලා බේදිලා ගියා, නැති වුණා. මම සේවාන් වුණා’ කියන දහමක් නෙවෙයි මෙතන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහමේ ර්ව වඩා මහා ගැඹුරක් තියෙනවා. කිසියම් ම කෙනෙක් පෙර තො ඇසු, විරැ දහමක් තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ. අපේ මෝඩිකමට තමයි මේ වෙන වෙන දේවල් කියලා මාරුගඹල ලැබූවා කියන්න හදන්නේ.

පිළිතුරක්: ජ්වත් වෙන මට්ටමේ දී අපි පරිහරණය කරන කොට ඒක එක මට්ටමක්. ඒ පුරුව ප්‍රතිපදාව සි. ගෝවා ගෙඩියට ඇලුමෙනාත් නේ ප්‍රශ්නය තියෙන්නේ. බොහෝ දෙනා ජ්වත් වෙන්නේ සසරේ යන්න නේ. ඒක පුරුව ප්‍රතිපදාව සි. එතැන දී කියනවා, ‘ගෝවා ගෙඩිය භොරකම් කරන්න භොද නැ. අපි සල්ලි දිලා ගත්තේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. පවක් නෙවෙයි නේ. ගෝවා ගෙඩිය භොරකම් කළාත් අකුසලයක්. ගෝවා ගෙඩියෙන් දානයක් දුන්නොත් ඒක කුසලයක්. ගෝවා ගෙඩිය දිහා බලාගෙන ඉදලා හිත එකග කරගත්තොත්, සමාධියක් වඩා ද්‍රානයක් හෙම වඩාගත්තොත් ර්වත් වඩා භොදයි. ඒකෙන් බුහුම ලෝකයට යන්න පුළුවන්. ඒකට කියනවා ආනෙක්ජ්පාහි කියලා. එතකාට ප්‍රශ්න්කාහිසංඛාරත් කරත හැකියි. අප්‍රශ්න්කාහිසංඛාරත් කරත හැකියි. ආනෙක්ජ්පාහිසංඛාරත් කරත හැකියි. මේ සියලුල ගෝවා ගෙඩිය හින්දායි.

ଆයේ දරුණනය ආපු කෙනා ඔය තුනම වධකයා නේ. අපව සසරේ ගෙනියනවා. තිස්සික්කලයේ ගෙනියනවා නේ. මේ හව දුක, සංසාර දුක නේ. බුදුරජාණන් වහන්සේ සංසාරය මොහොත්තුවත් වර්ණනා කරන්නේ නැහැ නේ කියලා නුවණීන් දකිනවා.

එතකාට ආයේ දරුණනයේදී රුපය වධකයෙක්. අප්කඩත්ත රුපය වේවා, බහිද්ධ රුපය වේවා, මේක වධකයෙක්. ඒකයි කියන්නේ

ఆయిసీ దర్శకుడేడి మొల్పా బరి వెనాసె. లోకయే అతి ధనీనా రీక నెవెడి. ప్రవిబె అనాన్నస్యతెన్స్య దింమెస్య కియలూడి ఔద్యరథాణన్ విషణుచే దేశునా కల్గే. మొ అతి ధనీనూ రీకెను నెవెడి. 'గౌప్య గెచియ అనితుడి నో. ఇక నరకులేలూ యనువా నో' కియనా లామక మిలిమికిను నెవెడి మొ ధృతి విమసనీనా చిన. ఓయ అనితు అనూగాలికయన్నాత ధనీనువా. ఇంహామ దిరుంయ ధకినీనా తిహిల్లలూ తమడి అనానుత కూలయకు మొ తిచేలకులయే ర్వాతి గహనునో. ఓయ రీక కరనీన వితరకు మొ ఔద్దేయేత్పాద కూలయక ఉపదినీనా చిన నైహి. ఔద్ద కెనెకు పహలులేలూ పెనీనానునో అతైనిను గౌలైవెన ఖైరి డి. లోకయిం అభ్యువెన ఖైరి డి. లింగమ అభ్యువ్వుంణూత వదకయాం అభ్యు వ్రుణూ. మారయాం అభ్యు వ్రుణూ కియనా లీక డి.

ఆయనన పరిహరణయ కరలూ నిమిత్తి సకచు కలూ కియనీనో లోకయిం అభ్యు వ్రుణూ. నిమిత్తి సకచు కలూ కియనీనో రైప లీలియే నియెనవా కియలూ హారగత్తు. ధృతి నైవెత సిహికరగనీనా ప్రాలివను, తప కూప బరి లే గైన కియనీనా ప్రాలివను, 'అనీన అతన గౌప్య గెచియకు నియెనవా' కియలూ. శేలు తమడి నిమిత్తి. హితెను బధ్యాప్త దే లీలియిం సమించనీద కలూ. ఆయనన కాపు పిరిషిద్ద దైకుకు నైహి. లోకెంకిం అభ్యు వ్రుణూ. లోకయిం అభ్యు వ్రుణూ కియనీనో నిమిత్తి సకచు కలూ. నిమిత్తి సకచు కలూ కియనీనో ఉతిను సంసారయే యనీనాద ప్రాలివను. హోధి యనీనాత ప్రాలివను, నరకి యనీనాత ప్రాలివను. లీక పిను పల్చి అభ్యుప వెనాసెలెడి. ఖయానక కమ తమడి చససరె యనువా. చససరెను లీతెర వెనీన నామి 'గౌప్య గెచియ' వదకయెకుయ కియలూ ధకినా న్నువున ఆటికరగనీనా చిన. ఆవిధ్యావెను పనువాగత్తు లీకకు నేడ కియలూ ధకినీనా చిన.

పిల్లితురకు: కలకిరెనీన చిన. కలకిరీమ బరిమ వైద్యగతు. ఆయిసీ దర్శకునయ నైతువ కలకిరెనీన బైహి. యారూ సేవహావుయ ధకినీనా చిన. లీ కియనీనో మోచికమిల మ డి లోకయ పనువాగెన నియెనీనో కియలూ న్నువుణెన ధకినీనా చిన. అర వత్తురం లీబెన బల్లలూ సిహికరగనీనా. ఓయ బల్లలాగే మానసికత్తువుయ డి. లోకయ హారగత్తు నామి లీక బల్లలాగే మానసికత్తువుయ డి. లితైనిను లిహా కతూ నైహి. లింగమ మ పెనీనానీనా చిన. నైతువ బైహి ఇక కచినీన.

පිළිතුරක්: සමඟ දිවිධිය කියන්නේ රහත් වූණා නෙවෙයි. සමඟ දිවිධිය තියෙන කෙනාට රහතන් වහන්සේ රුප පනවන්නේ නැහැ කියලා තුවනක් එනවා. තමන් තවම රුප පනවනවා කියලා දකිනවා. පංතග්‍රනයා මක්කැක්ති. රහතන් වහන්සේ න මක්කැක්ති. ගේබ පුද්ගලයා මා මක්කැක්ති⁹. ඒ කියන්නේ ගේබ පුද්ගලයා මක්කැක්තාකා කළාට එතැනින් මිදෙන්න උත්සාහයක් තියෙනවා. මේක වැයදිය කියලා දන්නවා. මෝඩකමට වධකයාට අහු වූණා කියලා පෙනෙනවා. පරණ පුරුදුද නිසා තවම තවත්තන්න බැහැ. රුප පැනවෙනවා. හැබැයි තුවනක් තියෙනවා ‘මගේ කෙලෙස් මත රුප පැනවෙන් රහතන් වහන්සේට, අවිද්‍යාව නැති මනසට රුප පැනවෙන්නේ නැහැ නේ’ කියලා. ඒ තුවන තියෙනවා. ඒක සමඟ දිවිධිය සි.

සමඟ දිවිධිය කියන්නේ නිරෝධය නෙවෙයි. සමඟ දිවිධිය කියන්නේ මාර්ගය පටන්ගන්න තැනු. ආයේ අශේරාඩිගික මාර්ගයේ පළමුවෙනි අංගය. අනිත් අංග වික පිහිටන්නේ සමඟ දිවිධිය මත සි. මාර්ගය වැඩින කොට තමයි එල ලැබෙන්නේ. ඒ නිසා තමයි මේ සමඟ දිවිධිය ඇතිවුණෙක් සේවාන් නො වී මැරෙන්නේ නැහැ කියන්නේ. තවම සේවාන් වෙලා නැහැ. හැබැයි සද්ධානුසාරී හෝ ධම්මානුසාරී මට්ටමට ඇවිල්ලා.

දැන් ඔය මට්ටමට ආවහම ලොකු ගුද්ධාවක් එනවා. ‘බුදුරජාණන් වහන්සේ නමක් ම ඔහා නේ මේක කියාදෙන්න. වෙන කෙනෙකුට හිතාගන්නවත් බැරි දරුණනයක් නේ’ කියලා. එතකොට එන ගුද්ධාව නොසේලෙන ගුද්ධාවක්. ‘වෙන කිසිම කෙනෙකුට තේරුමිගන්න බැරි ධර්මතාවයක් නේ මේක’ කියලා ලොකු ගුද්ධාවක් එනවා. එහෙම කෙනා මේ ගුද්ධාව මත තව තව හොයනවා. එතකොට ධම්මානුසාරී වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් හිටියත් නැතත් මේක දැක්ම නෙවෙයි. ‘බුදුරජාණන් වහන්සේ නමක් හිටියත් නැතත් මේක

⁹ මූලපරියාය සූත්‍රය - මේකීම නිකාය, මූලපණ්ණාසපාලි, මූලපරියායවග්ගො.

නේ පවතින ඇත්ත' කියන එහිඒස්සික යානය එනවා. එතකොට මෙක තමන්ගේ දැක්මක් විදියට තව කෙනෙකුට කියන්න පුළුවන්.

දැන් අපි කියන්නේ, 'පොතේ තිබුණ හින්දා මෙහෙමයි, අරයා කියපු හින්දා මෙහෙමයි, අර ස්වාමීන් වහන්සේ කියාපු හින්දා මෙහෙමයි' කියලා නේ. ඒක අනුන්ගේ දැනුමක්. නමුත් සම්මාදිවිධිය තියෙන කෙනාට 'ඇත්ත මෙක නේ. මෙක ඇවිල්ලා බලන්න' කියලා කියන්න පුළුවන් දැක්මක් එනවා. ඒ දැක්ම ආවා කියන්නේ කෙලෙස් දුරකුලා නෙවෙයි කියන කරුණත් මතක තියාගන්න. හැඳියි දැක්ම ආපු කෙනා දන්නවා, ලෝකයට අපු වුණා නම් කෙලෙස් මතයි අපු වුණේ කියලා. මය වධකයාට අපු වුණා. අවිද්‍යාව දුරු කළාත් ඔහාම වෙන්නේ නෑ කියන නුවණක් තියෙනවා. ඒක තමයි සම්මාදිවිධිය වෙන්නේ.

සම්මාදිවිධිය කියන්නේ රහත් වුණා කියලා ගන්න එපා. මාර්ගයට වැටුනා විතරයි. ආය්සී මාර්ගය පටන්ගත්තා විතරයි. සම්මාදිවිධිය තැකුව මාර්ගලිල ලැබෙන්න විදියක් තැහැ. ඔන්න ඔතුන තමයි වැදගත් වෙන්නේ. මොකද මේ සමාධියකින් ලැබෙන අත්දැකීම්වලට අපි රවටෙනවා දැන් සේවාන් වුණා කියලා. හිනෙන් සේවාන් වුණ අය තමයි බොහෝමයක් ඉන්නේ. 'තමන් බුද්‍යාමූදුරුවේ දැක්කා - ඉතින් ඔන්න සේවාන් වුණා කියනවා. ගේරය කැඩී කැඩී යනවා දැක්කා - ඔන්න සේවාන් වුණා' කියනවා. (ඉතින් ආයෝත් නිදාගත්ත වෙනවා ඒක දැකින්න!). ඇහැරිලා හිටියා නම් තවම 'මම' ඉන්නවා නේ. සේවාන් වුණ 'මම' ඉන්නවා!

ඉතින් සිවා දැජ්ටී කියන එක තේරුම් ගන්න. රහතන් වහන්සේ මැරුණායින් පස්සේ නෑ කියන එකත් දැජ්ටීයක් නම් මේ කියන කතා මොනවාද කියලා බලන්න. මේ දහම හරි ගැහුරු යි. හරි සියුම්. ගැහුරුයි කියනවාට වඩා මෙක සියුම් කියලා යි කියන්න ඕන. අපි හිතන මට්ටමට වඩා පුගාක් සියුම්.

අඩු ගණනේ ලෝකය, සමුද්‍ය, නිරෝධය කියන නුවණක්වත් තැකුව මාර්ගලිලයක් ගැන කතා කරන්නේ ම නිකම් හිස් වවන ටිකක් විතරයි, මහා මෝඩකමක් විතරයි කියලාවත් තේරුම් ගන්න පුළුවන්

මටටමකට නුවණ වඩාගන්න උත්සාහ කරන්න. මේ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මෙන්න මේ මෙවා දැඡීම් කියලා තේරුම් අරගෙන ඒවායින් මිදෙන්න උත්සාහ කළාත් විතරයි. ඒ සඳහා තමයි අපි සූත්‍ර නුවණීන් විමසන්න ඕන.

රුපය ඇසුරු කළාත් 'මම වෙම්' කියලා දේශනා කරලා තියෙනවා - රුපං උපාදාය අස්මේති හොති නො අනුපාදාය. ඇයි මෙහෙම දේශනා කරලා තියෙන්නේ කියලා නුවණීන් හොයන්න. අපි රුපය ඇසුරු කරන ගමන්, 'මම නම් සක්කායදිවිධිය කැඩුවා' කිවිවාට ඒක තවත් හිස් වචන ගොඩක් විතරයි. රුපය ඇසුරු වුණෙන්ත් දකින්න ඕන, 'මේවා ඇසුරු වුණේ මගේ මෝඩකම තියෙනකම්. මේ මෝඩකම තැති කෙනාට ඇසුරුවෙන්න බැහැ නේ' කියන පැත්ත පැහැදිලි දර්ශනයක් වෙන්න ඕන. ඉතින් මම හිතෙනවා ඒ දර්ශනය තේරුම්ගන්න මේ සාකච්ඡාව උද්ධිවෙන්න ඇති කියලා.



2016-11-11 දින පැවැත් වූ සවනට සිසිලස ධරුම සාකච්ඡාව

මාලුඩ්බූප්‍රත්ත සූත්‍රය ඇසුරෙන්

අද මම මාලුඩ්බූප්‍රත්ත සූත්‍රය¹⁰ සාකච්ඡාවට ගැනීමට අදහස් කළා. මේ සූත්‍රය බොහෝ අය ගැමුරුදි කියලා හිතන සූත්‍රයක්. රහන් වෙනතුරු ම අවශ්‍ය කාරණ මේ සූත්‍රයේ තියෙන නිසා ඉතාම වැදගත් සූත්‍රයක් විදියටයි මම මේ සූත්‍රය දකින්නේ.

මාලුඩ්බූප්‍රත්ත කියන්නේ බොහෝම වයස් ගත වුණ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා, “බුදුරජාණන් වහන්ස, මට ධරුමය දේශනා කරන්න. මම බොහෝම ජරා ජීරණ වෙලා, වයසට ගිහිල්ලා, මහල වයසේ ඉන්නේ. ඒ හින්දා කෙටියෙන් බුදුරජාණන් වහන්සේ ධරුමය දේශනා කරන්න. එතකොට මම ඒවා අහලා තේරුම් ගත්තොත් ඔබවහන්සේගේ ධරුම දායාදය ලබන්න ප්‍රාථමික” කියලා. මේ සූත්‍රය බොහෝ විට බාහිය සූත්‍රයට ඉතා සම්පූර්ණ සූත්‍රයක්. බාහිය ස්වාමීන් වහන්සේත් ඒ වගේ බුදුරජාණන් වහන්සේට කෙටියෙන් ධරුමය දේශනා කරන්න කියලා ඉල්ලීමක් කළේ. ඒ වාගේ ම මාලුඩ්බූප්‍රත්ත ස්වාමීන් වහන්සේත් තමන්ට කෙටියෙන් ධරුමය දේශනා කරන්න කියලා ඉල්ලීමක් කළා. බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනාටම දේශනා කරන දහම බොහෝම සමානයි. දිවියේ දිවියමත්තං හවිස්සති, සුතෙ සුතමත්තං හවිස්සති, මුතෙ මුතමත්තං හවිස්සති, විශ්වාසාතෙ විශ්වාසාතමත්තං හවිස්සති කියලායි මේ දෙදෙනාටම දේශනා කරන්නේ. තමුත් වෙනසකට තියෙන්නේ, දේශනා කරන්න කළින් ප්‍රශ්න තිහිපයක් අහනවා. ඉතින් ඒ ප්‍රශ්න වික ඇහුවේ ඇයි කියන එකත් අපි තේරුම් ගත්තොත් දහම දකින්න උපකාරයක් වෙයි.

මහල වයසේ ජරා ජීරණ වෙලා ඉන්න කෙනෙක් තමන්ට කෙටියෙන් ධරුමය දේශනා කරන්න කිවිවහම බුදුරජාණන් වහන්සේ යම්කිසි උපහාසාන්මක විදියේ දෙයකුත් ඉස්සෙසල්ලා දේශනා කරනවා. ඇයි

¹⁰ සංපුර්න තිකාය, සලායතන වග්ගය, වෙදනා සංපුර්නය, ජලව්ගය.

එහෙම දේශනා කලේ කියලා ඒකෙත් කිසියම් වැදගත්කමක් තියෙනවා. ඒ අදහසත් අපි සාකච්ඡාවට ගනිමු. "මාලුබිඛපුත්ත, දැන් මේ වාගේ මහඹ කෙනෙකුට කෙටියෙන් දේශනා කරන්න කියලා කිවිවහම, මම ඔබ වගේ අයට මෙහෙම කෙටියෙන් දේශනා කලාත් තරුණ අයට මොනවා ද, කොහොම ද දේශනා කරන්නේ?" කියලා කිවිවහම, එතැන යම්කිසි උපහාසාත්මක ස්වභායක් තියෙනවා. ඒක මම දකින්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ප්‍රාතිභාරයයේ ම ලක්ෂණයක් විදියට යි. ඇය එහෙම දේශනා කලේ කියන එකත් සිතා බැලිය යුතු තැනක්.

ර්ට පස්සේ මාලුබිඛපුත්ත ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කිහිපයක් අහනවා - 'තං කිං මණ්ඩසි මාලුබිඛපුත්ත යෙ තෙ වක්බුවිස්සේසේයා රුපා අදිවියා අදිවියපුබා, න ව පස්සසි, න ව තෙ භාති පස්සෙයාන්ති, අත් තෙ තතු වජේ වා රාගා වා පෙමං වා'ති. 'නො හෙතං හන්තේ' කියලා මාලුබිඛපුත්ත ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා.

තං කිං මණ්ඩසි මාලුබිඛපුත්ත - මාලුබිඛපුත්ත, මොකද හිතන්නේ? යෙ තෙ වක්බුවිස්සේසේයා රුපා - වක්බුවිස්සේසේයා වූ යම කිසි රුපයක් - ඇගෙන් දැකලා දැනාගන්න ඕනෑම රුපයක් - අදිවියා - (දිටිය කියන එක් විරැදුද වවනය අදිවිය) මේ මොහොතේ පෙනෙන්නේ නැහැ. අදිවියපුබා - (පුබා කියන්නේ පුරුවයේ) එතකොට අතිතයේ දැකලාත් නැහැ. න ව පස්සසි - (පස්සසි කියන්නේ පාලි ව්‍යාකරණ අනුව අනාගතය) අනාගතයේ දකින්නෙන්ත් නැහැ. එතකොට මෙතින කාල තුන ගැනම දේශනා කරනවා. අදිවියා, අදිවියපුබා, න ව පස්සසි - වර්තමානයේ පෙනෙන්නෙන්ත් නැහැ, අතිතයේ දැකලාත් නැහැ, අනාගතයේ දකින්න හම්බවෙන්නෙන්ත් නැහැ මේ වක්බුවිස්සේසේයා වූ රුපය. න ව තෙ භාති පස්සෙයාන්ති - කවදාවත් දකින්න ලැබෙන්නෙන්ත් නැ. අනාගතයේ දී මුළු ජ්විත කාලයේදී ම එහෙම රුපයක් දකින්න ලැබෙන්නෙන්ත් නැ. ඔන්න ඔහොම රුපයක් ගැනයි මේ කතා කරන්නේ.

ර්ලගට අහනවා, අක්මී තේ තත්ත්ව - (තත්ත්ව කියන්නේ ඔය කියාපු රුපය ගැන) ඔන්න ඔය රුපයට ජනේදා වා රාගො වා පෙමෙ වාති - ජන්දයක්, රාගයක්, ප්‍රෝමයක් ඇතිවෙයි ද? එතකොට මාලුඩ්බ්‍යූප්ත්ත පිළිතුරු දෙනවා, 'නො හෙතු භන්තේ' කියලා.

මේ කියන්නේ අපට දැකින්න ලැබුණෙන් නැති, අපි දන්නෙන් නැති, තව විදියකට කිවිවෙත් අපේ ලේඛයට නැති, කවදාවත් දැනගන්න ලැබෙන්නෙන් නැති රුපයකට අපට කැමැත්තක්, රාගයක්, ප්‍රෝමයක් ඇතිවෙයි ද කියන එකයි. එතකොට පැහැදිලි වෙනවා එහෙම වෙන්න විදියක් නැ කියලා.

මේ ආකාරයට දේශනා කරනකොට මේ කියන්නේ තමන් ගැනයි කියලා භැම තිස්සේම හිතා ගන්න. තව දැනුමක් එකතු කරගන්න නෙවෙයි මෙහෙම කියලා තියෙන්නේ, තමන්ගේ අත්දැකීමකට දාලා, තමන්ගේ ජ්විතය ගැනයි මේ කියන්නේ කියලා නුවණින් බලන්න. අපි රුපයක් කියලා භාරගන්න දෙයක් ගැනයි මේ කියන්නේ. එතකොට අපි ඇහෙන් යමක් දකින අවස්ථාව සිහිකරගන්න. ඇහෙන් දැකලා දැනගන්න ඔනැම රුපයක්. ඒ වුණාට ඒක දැන් පෙනෙන්නෙන් නැ, අතිතයේ අපේ ජ්විත කාලය තුළ දැකලාත් නැ. අනාගතයේ දකින්න ලැබෙන්නෙන් නැ. කවදාවත් දැකිය කියලා හිතන්නවත් බැරි නම ඔන්න ඔහොම රුපයකට කැමැත්තක්, රාගයක්, ප්‍රෝමයක් ඇතිවෙයි ද? කියලා තමයි අහන්නේ. එතකොට එහෙම වෙන්න බහැ කියලා කියනවා.

ර්ලගට අනිත් ආයතන ගැනත් ඔය විදියට ම ප්‍රශ්න කරනවා. යෙ තේ සොත්වික්ක්දෙකුයා සද්දා අස්සුතා අස්සුතපුබිබා, න ව සුණාසි, න ව තේ හොති සුණෙයාන්ති, අක්මී තේ තත්ත්ව ජනේදා වා රාගො වා පෙමෙ වාති. නො හෙතු භන්තේ.

සොත වික්ක්දෙකුයා වන ගබ්දයක් - ගබ්ද ගැන කතා කරන්න නම් සොත වික්ක්දෙකුයා වෙන්න ඔන. කනෙන් ඇහෙන ඒවා තමයි ගබ්ද. එතකොට ඒ ගබ්දය අස්සුතා - දැන් ඇහෙන්නෙන් නැ. අස්සුතපුබිබා - අතිතයේ අහලාත් නැ. න ව සුණාසි - අනාගතයේ අහන්න

ලැබෙන්නෙත් නැ. න ව තේ හොති සුමෙයාන්ති - අනාගතයේ කවදාවත් අහන්න ලැබෙයි කියලා හිතන්නත් බැඳැ. එහෙම ගබඳයකට අත් තේ තත් - ඇතිවෙයි දී, ජනේදා වා රාගා වා පෙමෙන් වාති - ජන්දයක්, රාගයක්, ප්‍රේමයක් ඇතිවෙයි දී? එතකොට ඒකටත් පිළිතුරු දෙනවා නො හෙතා හන්තේ - 'එහෙම වෙන්න බැ, ස්වාමීනි' කියලා.

ඒ වාගේම යෙ තේ සානවිස්ක්දෙක්දයා ගනා අසායිතා අසායිතපුබිබා, න ව සායසි, න ව තේ හොති සායෙයාන්ති, අත් තේ තත් ජනේදා වා රාගා වා පෙමෙන් වාති. නො හෙතා හන්තේ.

සාන විස්ක්දෙක්දයා වූ ගන්ධයක් - සාණ විස්ක්දෙදාණයෙන් දැනගත යුතු ගන්ධාරම්මණයක් - ඒක අසායිතා - දැන් දැනෙන්නෙත් නැ, අසායිතපුබිබා - අතිතයේ දැනිලාත් නැ, න ව සායසි - අනාගතයේ දැනෙන්නෙත් නැ, න ව තේ හොති සායෙයාන්ති - කවදාවත්ම දැනෙන්න විදියක්ත් නැභැ. අත් තේ තත් - එහෙම ගන්ධයකට, ජනේදා වා රාගා වා පෙමෙන් වාති - ජන්දයක්, රාගයක්, ප්‍රේමයක් ඇතිවෙයි දී? නො හෙතා හන්තේ - එහෙම වෙන්න බැ, ස්වාමීනි.

ර්ංගට යෙ තේ ජ්ව්‍යාවිස්ක්දෙක්දයා රසා අසායිතා අසායිතපුබිබා, න ව සායසි, න ව තේ හොති සායෙයාන්ති, අත් තේ තත් ජනේදා වා රාගා වා පෙමෙන් වාති.

ඒ වාගේම ජ්ව්‍යාවිස්ක්දෙක්දයා වූ රසයක් ගැන කතා කරදීදී, අසායිතා - ඒ රස දැන් දැනෙන්නෙත් නැ, අසායිතපුබිබා - අතිතයේ දැනිලාත් නැ, න ව සායසි - අනාගතයේ ඒ රස විදින්න ලැබෙන්නෙත් නැ, න ව තේ හොති සායෙයාන්ති - කවදාවත් ම ඒ රස විදින්න ලැබෙන්නෙත් නැ. එහෙම රසයකට අත් තේ තත් - ඇතිවෙයි දී, ජනේදා වා රාගා වා පෙමෙන් වාති - ජන්දයක්, රාගයක්, ප්‍රේමයක් ඇතිවෙයි දී? නො හෙතා හන්තේ - එහෙම වෙන්න බැ, ස්වාමීනි.

ර්ලතට යෙ තේ කායවිජ්දේසේයා එළාචිල්බා අසම්පුචියා අසම්පුචියාප්‍රඛ්‍යාලා, න ව ප්‍රීසසි, න ව තේ හොති ප්‍රීසසයාන්ති, අත්තී තේ තත් ජනේදා වා රාගෝ වා පෙම් වාති. නො හෙතං හන්තේ.

මේ කායායතනය නිසා උපදින, කාය විජ්දේසාණයෙන් දැනගත යුතු පොචිල්බා ධර්මතාවයක් ගැන දි දැන් කතා කරන්නේ. අසම්පුචියා - දැන් ස්පර්ශ වෙනවාත් නොවෙයි. අසම්පුචියාප්‍රඛ්‍යාලා - අතිතයේ ඒ ස්පර්ශය ලබලාත් නැ. න ව ප්‍රීසසි - අනාගතයේ ඒ ස්පර්ශය ලැබෙන්නෙන් නැ. න ව තේ හොති ප්‍රීසසයාන්ති - කවදාවත් ඒ ස්පර්ශය දැනගන්න ලැබෙන්නෙන් නැ. එහෙම එකකට අත්තී තේ තත් ඇතිවෙයි ද, ජනේදා වා රාගෝ වා පෙම් වාති - ජන්දයක්, රාගයක්, ප්‍රේමයක් ඇතිවෙයි ද? නො හෙතං හන්තේ - එහෙම වෙන්න බැං ස්වාමිනි.

ර්ලතට යෙ තේ මනොවිජ්දේසේයා ධම්මා අවිජ්දේසාතා අවිජ්දේසාතප්‍රඛ්‍යාලා, න ව විජානාසි, න ව තේ හොති විජානෙයාන්ති, අත්තී තේ තත් ජනේදා වා රාගෝ වා පෙම් වාති. නො හෙතං හන්තේ.

යෙ තේ මනොවිජ්දේසේයා ධම්මා - මනො විජ්දේසේයා වන ධර්මතාවයක් අවිජ්දේසාතා - දැන් ඒක හිතෙන් දැනගන්නවාත් නොවෙයි. අවිජ්දේසාතප්‍රඛ්‍යාලා - අතිතයේ දැනගෙනත් නැ. න ව විජානාසි - අනාගතයේ දැනගන්න ලැබෙන්නෙන් නැ. න ව තේ හොති විජානෙයාන්ති - අනාගතයේ කවදාවත් එහෙම දැනගන්න ලැබෙන දෙයකුත් නොවෙයි. අත්තී තේ තත් - එහෙම එකකට, ජනේදා වා රාගෝ වා පෙම් වාති - ජන්දයක්, රාගයක්, ප්‍රේමයක් ඇතිවෙයි ද? නො හෙතං හන්තේ - එහෙම වෙන්න බැං ස්වාමිනි.

දැන් ආයතන හයට ම අරමුණු වෙන දේවල් ගැනයි මය විදියට ඇශ්‍රුවේ. එතකොට ඒවා මේ මොහොතේ අරමුණු වෙන්නෙන් නැ, අතිතයේ අරමුණු වෙලාත් නැ, අනාගතයේ අරමුණු වෙන්නෙන් නැ, කවදාවත් අරමුණු වෙයි කියලා හිතන්නත් බැං. අන්න එහෙම

දෙයකට ජන්දයක්, රාගයක් ප්‍රේමයක් ඇතිවෙයි ද කියලා ඇහුවහම, 'නැහැ' කියලායි එතකොට පිළිතුරු දෙන්නේ.

දැන් හොඳට හිතන්න, ඇය මෙහෙම ප්‍රශ්න කිහිපයක් ඇහුවේ? මේවා හරිම සරල ප්‍රශ්න කියලා අපට හිතන්න පුළුවන්. ඒ වුණාට මේවායේ ගැසුරු අර්ථයක් තියෙනවා.

එහෙම පිළිතුරු ලබාගත්තාට පස්සේ බුද්ධරජාණන් වහන්සේ රේඛට දේශනා කරනවා, එය ව තෙ මාලුච්චිප්‍රත්ත දිවියසුතමුතවික්ද්සුතබ්බෙසු ධම්මෙසු දිවියමත්තං හට්ස්සති, සූතෙ සූතමත්තං හට්ස්සති, මුතෙ මූතමත්තං හට්ස්සති, වික්ද්සුතෙ වික්ද්සුතමත්තං හට්ස්සති.

මය විදියට මාලුච්චිප්‍රත්ත, දිවියසුතමුතවික්ද්සුතබ්බෙසු ධම්මෙසු - දැකීම, ඇසීම, දැනැනීම කියන ඒවායින් දැනගන්න සියලුම ධර්මතා - (මෙතන දිවිය, සූත, මූත, වික්ද්සුත කියන කොට ආයතන හයම අයිති වෙනවා. දිවිය කියන්නේ දකින ගතිය, සූත කියන්නේ අහන ගතිය, මූත කියන්නේ දැනෙන ගතිය. දැනෙන ගතිය කියන කොට ආයතන තුනක් තියෙනවා. නාසයෙන් දැනෙනවා, දිවෙන් දැනෙනවා, කයෙන් දැනෙනවා. ඒ ආයතන තුනම එකතු කරලා තමයි මූත කියන්නේ. රේඛට වික්ද්සුත - මනායතනයෙන් දැනගන්නේ (වික්ද්සුත) - සබැබෙසු ධම්මෙසු - ඒවායින් දැනගන්න සියලුම ධර්මතා වලට - දිවිය දිවියමත්තං හට්ස්සති - දැකීම දැනීම මාත්‍රයක් වෙන්න. සූතෙ සූතමත්තං හට්ස්සති - ඇසීම ඇසීම මාත්‍රයක් වෙන්න. මුතෙ මූතමත්තං හට්ස්සති - දැනීම දැනීම මාත්‍රයක් වෙන්න. වික්ද්සුතෙ වික්ද්සුතමත්තං හට්ස්සති - දැනගැනීම දැනගැනීම මාත්‍රයක් වෙන්න.

යතො බො තෙ මාලුච්චිප්‍රත්ත දිවියසුතමුතවික්ද්සුතබ්බෙසු ධම්මෙසු දිවිය දිවියමත්තං හට්ස්සති, සූතෙ සූතමත්තං හට්ස්සති, මුතෙ මූතමත්තං හට්ස්සති, වික්ද්සුතෙ වික්ද්සුතමත්තං හට්ස්සති, මාලුච්චිප්‍රත්ත න තෙන, යතො කව. මාලුච්චිප්‍රත්ත න

තෙන, තතො පව. මාලුඩ්බූප්‍රත්ත න තතු, යතො පව. මාලුඩ්බූප්‍රත්ත න තපේ, තතො පව. මාලුඩ්බූප්‍රත්ත නෙවිද න භුරං න උහයමන්තරෙන. එසේවන්තො දුක්ඛබස්සාති.

මය විදියට හික්මුණොත් මාලුඩ්බූප්‍රත්ත, 'ඒයින්' මාලුඩ්බූප්‍රත්ත කියලා කෙනෙක් පිහිටන්නේ නැහැ. 'එහිත්' මාලුඩ්බූප්‍රත්ත කියලා කෙනෙක් පිහිටන්නේ නැහැ. 'මෙහිත්' මාලුඩ්බූප්‍රත්ත කියලා කෙනෙක් පිහිටන්නේ නැහැ. 'ඒ දෙක අතරත්' මාලුඩ්බූප්‍රත්ත කියලා කෙනෙක් පිහිටන්නේ නැහැ. මෙය ම දුකේ කෙළවර යි කියලා තමයි ඒ දේශනාවේ තියෙන්නේ.

බුදුරජාණන් වහන්සේ මුලින් ප්‍රශ්න කිපයක් අහලා රටපස්සේ දිවියේ දිවියමන්ත. හටිස්සති කියලා කිවිවේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන් දැන් අපි නුවණින් විමසලා බලමු.

දහම තීවැරදිව දැකීමට නම් ප්‍රායෝගිකව තමන්ගේ අත්දැකීමකට ම යොදාගෙන, සූත්‍ර වලට ගලපලා බලන්න ම වෙනවා. වචන ටික නිකම්ම මතක තියා ගන්නවාට වඩා ඒක වඩාත් සුදුසුයි කියන බව තමන්ට වැටහෙන්න ඕන.

දැන් සාකච්ඡාවේ දී අදහසක් ඉදිරිපත් වුණා තමන් යම්කිසි අකුරු කිහිපයක් දැකළා ඒ තියෙන අකුරු ටික හඳුනාගත්තා. ඒකට මුලින් තේරුමක් දෙන්න බැරි වුණා. නමුත් තේරුමක් දෙන්න පුළුවන් අකුරු ටිකක් තිබුණා නම්, යම්කිසි දෙයකට ඒ අකුරු ගලපාගත්ත පුළුවන් වුණා නම් ඒ ගැන දිගින් දිගට අපට හිතන්න, ක්‍රියාකරන්න පුළුවන් කියලා.

හැමෝම පිළිගන්නවා ඇති දිගින් දිගට ගියා නම් ඔතන වැරද්දක් තියෙනවා කියන බව. එතන දුක සකස් වුණා, නැවත නැවත පංචල්පාදානස්කන්ද සකස් කළා. මෙතැන අපි දක්ෂ වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ පෙන්නාපු ධර්මය මොකක් ද කියලා නුවණින් දකින්න. දැන් අපි ධර්මය පිළිබඳව හිතාගෙන ඉන්න මට්ටමක් තියෙනවා, මේක වෙන්න ඇති දේශනා කරන්න ඇත්තේ කියලා.

විශේෂයෙන් ම දිටියේ දිවියමත්තං කියන එක ගැන අදහස් රාජියක් තියෙනවා.

දැන් අපට මේ ධර්මතාවය කොහොමද අවබෝධ වෙලා තියෙන්නේ කියන එක ගැනත් රිකක් අවධානය යොමු කරලා බලමු. අපට දහමක් ඇගුණත් නැතත්, අපි කොහොම විග්‍රහ කළත්, මේක තමයි පවතින ධර්මතාවය. එතකොට දහමක් නො ද්‍රුත කෙනාටත් අර වගේ දැකීන් දිගට හිතන්නේ නැතුව ‘දැක්කා විතරයි’ කියන මට්ටමෙන් නවතින්න බැරි ද? එහෙම නම් බුදු කෙනෙකුට අමුතුවෙන් ඉදිරිපත් කරන්න, පෙර නො ඇසු විරු ධර්මතාවයක්, මේක මේට කළින් මනුෂ්‍යයෙක්, දෙවියෙක්, බුහුමයෙක්, මාරයෙක් ආදි කිසියම් ම කෙනෙක් නො ඇසු ධර්මතාවයක් මේ අවබෝධ වුණේ කියන මට්ටමෙන් දේශනා කරන්න විශේෂ දෙයක් තිබුණාද, එහෙම නැත්තම් ඕනෑම සින කෙනෙකුට වර්තමානයේ සිහිය පිහිටලා (මෙට්ධියකු ලෙස) බලා සිටිම තුළින් පමණක්ම තමන් විසින්ම මේ ධර්මතාවය දැකින්න පූජාවන් ද කියන කරණු නුවණීන් විමසන්න. දහමක් අහලා නො තිබුණ කෙනෙක් ‘මම දැක්කා දැක්කා විතරයි, ඉතින් එතන මට දුකක් සකස් වුණේ නැහැ. ඇලීමක් ගැටීමක් ඇති වුණේ නැහැ’ කියලා කිවිවොත් ඒකත් මේ දිටියේ දිවියමත්තං කියන තත්ත්වය ද කියලා අපට විමසලා බලන්න වෙනවා නේ ද?

මම මේ සම්බන්ධයෙන් වෙනත් පැත්තකින් ප්‍රශ්න කළුත් - මෙතැන වතුරාසීය සත්‍යය තිබුණා ද, එහෙම නැත්තම් පරේච්චිවසමුප්පාදය දැකින්න පූජාවන් වුණා ද? (අර මුලින් කියපු ආකාරයට දකුළු අකරු රිකට තේරුමක් දෙන්න බැරි වුණ පමණින්). මේවා හොඳට නුවණ යොදලා දහමට ගළපා විමසිය යුතු තැන් බව මම මතක් කරනවා.

එ ගැන තව පැත්තකින් දැකින්න පූජාවන් තව රිකක් එහාට ගියෙන්. දැන් අපි මේ දැනුම එකතු කරගෙන නේ ඉන්නේ. කිසිම භාෂාවක්වත් කියවන්නවත් දන්නේ නැති මට්ටමක කෙනෙක් හිටියා නම් ඒ කෙනා දිටියේ දිවියමත්තං වෙයි ද? එහෙම කෙනාට කිසිම අකුරක තේරුමක් එන්නේ නැහැ. එතකොට ඒක දැකීම දැකීම

මාත්‍රයක් විතරක් ද? එයාටත් පෙනෙනවා. ඉතින් එයා ඒ දැකපු දෙය අරබයා දිගින් දිගට යන්නේ නැතුවා වෙන්න පූජාවන්.

අපි මේ දහම විමසමින් සාකච්ඡා කරනවා මිසක් පොදුගලිකව කාටවත් මොනවත් කියනවා තෙවෙයි. ධරමය දැකීමේ අදහසින් ම මේ වාගේ දේවල් අපි සාකච්ඡා කරන්න ඕන. විමසන්න ඕන. මම හැම විටම මතක් කරනවා අපට මේ ලැබේලා තියෙන්නේ ක්ෂණ සම්පත්තියක්. ඒ අවස්ථාවෙන් අපි ප්‍රයෝගනය ගන්න ඕන.

දැන් අපි දිවිධි දිවිධිමත්තං කියන ස්වභාවය ගැන තව ටිකක් ගැඹුරින් සාකච්ඡා කරමු. සාකච්ඡාවේ දී කෙනෙක් අදහසක් ඉදිරිපත් කළා - මේ ලෝකයක් කියලා දෙයක් පවතිනවා කියලා. ඒ කියන්නේ බාහිරයේ තියෙන ඒවා අපි හිටියත් නැතත් පවතිනවා කියලා. ඔතෙන්ට අපි මේ කොහොත්දේ ඇවේල්ලා ටික කාලයක් ජ්වත් වෙලා ආය මැරිලා යනවා කියන මතයක්. ඒ කියන්නේ බාහිර ලෝකය පැවතුනා. අපි තමයි මේ ඇවේල්ලා ටික කාලයක් ජ්වත් වෙලා ඉදා, ලෝකයේ තිබුණ රුප, ගබඳ ආදිය අත්දැකළා ආපහු යන්න යන්නේ කියන එක. එතකොට ඒ වාගේ මට්ටමක් ද, ඒ වාගේ ස්වභාවයක් ද මේ තියෙන්නේ කියලා අපි නුවණීන් විමසය යුතුයි.

තව පැත්තකින් බැලුවෙන් ආයතන සකස් නො වුණෙන් එවැනි ස්වභාවයක් තියෙන්න පූජාවන් ද? මේ ආයතන මත පිහිටාලා, අපිම හදාගෙන, උපද්දාවාගෙන බලනවා කියන ස්වභාවයක් ද තියෙන්නේ කියන එක ගැනත් අපි නුවණ යොමු කරලා සාකච්ඡා කරමු.

ඉදිරිපත් වුණ අදහස් කිහිපයකට පිළිතුර: මම මෙහෙම දහම් කරුණු ඉදිරිපත් කරන කොට මුලින් ම සාමාන්‍යයෙන් අහන කෙනාට හිතෙන්න පූජාවන් එක අපි හිතාගෙන ඉන්න අදහස් වලට ප්‍රතිවිරැද්‍ය පැත්තක් නේ කියලා. ඉතින් එහෙම හිතුනා කියලා ගැටළුවකුත් නැ. දැන් කෙනෙකුගෙන් අදහසක් මත වුණා ‘යමක් දැක්ක තිසා නේ ද ඒ ගැන කතා කරන්න පූජාවන් වුණේ’ කියලා. එතැන මේ සූත්‍රයට අනුව අපට හිතන්න දේවල් රාඩියක් තියෙනවා.

ඒතැන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මොනවාදේ දැක්කා. ඒතැන අකුරු වාගයක් තියෙනවා කියලාත් හඳුනාගත්තා. ඒ අකුරු විකට තේරුමක් දෙන්න බැහැයි කියන එකයි මූල අවස්ථාවේ ආවේ. ර්ලගට මෙතැන මෙන්න මේ විදියේ දෙයක් තිබුනා නම්, මේ විදියට හඳුනාගත්තා නම් අපි ඒකට නොයෙක් අදහස් දිලා දිගින් දිගට යනවා නේද කියන එක. ඒතැන අපි මූලිකට තේරුම් ගන්න ඕන මේ දිගින් දිගට යාම නම් වැරදි බව. එක සාමාන්‍යයෙන් ඕනෑ කෙනෙකට පහසුවෙන් තේරුම්ගත්ත පුළුවන් දෙයක්. දැන් අපි ඒතැනින් එහාට ගැඹුරකට ගියෙත් - දැන් ඒතැන තේරුමක් දෙන්න බැරී වුණු අකුරු විකක්ත දැක්කා. මොනවාදේ අකුරු වගයක්. ඒ වුණාට අපට ඒවායින් වචනයක් හඳුගත්ත බැරී වුණා. ඒ මටටමේදීත් දැනගත්තා මොනවාදේ අකුරු විකක් ඒතැන තියෙනවා, යම්කිසි දෙයක් එහෙම ඇහෙන් දැක්කා කියලා. තේරුමක් නොදුන්නත් ඕක ගැන අපට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ තව මටටමක්.

දැන් මම නැවතත් මතක්කරනවා, ඔතැනින් එහාට තේරුමක් දිලා ගියෙත් අනිවායීයෙන් ඒතැන කෙලෙස් සකස් වෙනවා. දුක සකස්වීම තියෙනවා. ඒ බව පැහැදිලියි. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා දැන්න නිසා මම ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. ඒ තමයි මූලික මටටම.

ඇහෙන් දෙයක් පෙනුනා. ඒ හිතපු දෙය - මය අකුරු වික අර පැත්තේ තියෙනවා. දැන් ඒ පැත්තේ තියෙන හිත්දා තමයි තමන් දැක්කේ, නැත්තම් දැකලා දැනගත්තේ කියන කොට එතනත් මූලාවක් තියෙනවා ද කියන එක විමසන්න ඕන. දැන් මෙතැන තමයි ලෝකෝත්තර දරුණුයෙයි ලෝකයට අයිති දරුණුයෙයි වෙනස මම දකින්නේ. ඒ වාගේ ධර්මතාවයක් තමයි මේ ගැඹුරු සූත්‍රවල පෙන්නන්නේ කියන එකයි මම මේ මතකරන්න උත්සාහ කරන්නේ.

අදිවියා අදිවියපුබිලා - මේ මොහොතේ දකින්නෙත් නැති, අතිතයේ කවදාවත් දැකලාත් නැති, අනාගතයේ දකින්න ලැබෙන්නෙත් නැති,

කවදාවත්ම දැකින්නත් බැරි - කියන එකෙන් මොකක් ද මේ අදහස් කලේ? එක පැත්තකින් අපට විමසන්න වෙනවා එහෙනම් මේ ඇහැනා පෙනෙන මට්ටමක් ද, තැත්තම් ඇස් අන්ධ වුණ මට්ටමක් ද. එහෙම වෙන්න බැහැ කියලා ඔබ කාටත් පැහැදිලි ඇති කියලා මම හිතනවා.

අවිද්‍යාව දුරුකරගන්න නම්, අපි සාමාන්‍යයෙන් ඇහැ පාවිච්චිකරන අවස්ථාවේ දී ම, දැකිය යුතු ධර්මතාවයක් බව අපි වටහාගන්න ඕන. එ කියන්නේ අපි අවිද්‍යාව මත හදන දේවල් ටිකක් තියෙනවා. අන්න එ ටික හැඳුනේ තැත්තම් මොකක් ද මෙතන පවතින ධර්මතාවය?

අන්න එ තත්ත්වය තේ දිවියේ දිවියමත්තං කියන ස්වභාවය. දිවියේ දිවියමත්තං ස්වභාවයේ අවිද්‍යාව තියෙන්න බැ. එතකොට එ ස්වභාවයට වඩා මොනවා හරි අපි දාලා දැනගෙන තියෙනවා නම්, එ ටික අවිද්‍යාව මතම එකතු කරපු දේවල් ටිකක්. මෙතැන දී විශේෂයෙන් ම බාහිර රුප (බහිද්ධ රුප) - පොදුවේ ගත්තොත් බාහිර ආයතන - ඇසෙන් නම් එළියේ තියෙන රුප, කනෙන් නම් එළියේ තියෙන ගබාද, නාසයෙන් නම් එළියේ තියෙන ගන්ධ ආදි වශයෙන් ගන්න පූජාත්‍යන්. ඔය වාගේ බහිද්ධ රුප කියන ජාතියක් අපි දැනට අවිද්‍යාව තිසා මේ ආයතන වලින් අත්දකිනවා.

එතකොට මෙතැන මේ අදහසක් මතු කරන්නේ - දැන් ඔය බාහිර තියෙන දෙයකට තේ ඇලීමක් ගැටීමක් ඇතිවෙන්නේ? ඔය තියෙන දෙය ඇහෙන් දැකළා දැනගත්ත දෙයක් නම්, අපට තුවණීන් විමසන්න වෙනවා, ඕක ඇත්තටම මේ මොහොතේ බාහිරයෙන් පෙනෙන දෙය ද?

අර කියපු විදියට දුක්ක අකුරු ටිකට 'ලයන්' කියන අදහසක් ගත්තොත්, එක ඇත්තටම මේ මොහොතේ බාහිරයේ පවතින තිසා පෙනෙන දෙය ද? එහෙම තැත්තම් පෙනෙන ස්වභාවයකට අපි තේරුමක් දිලා, එ දෙය අපි බාහිරයේ තියෙන දෙයකට සම්බන්ධ කළා ද? තව උදාහරණයක් සාකච්ඡාවේ දී ඉදිරිපත් වුණා - ස්වාමීන් වහන්සේ තමක් කනෙක්ව පෙන්නලා 'මේ තිමල් මහත්මයා'

කියලා කිවිවා කියලා. එතකොට ‘නිමල් මහත්මයා’ කියන එක පෙනීම මත තිබුණ දෙයක් ද, නැත්තම් හිතෙන් හදලා බාහිරයට අයිති කළා ද? අයිති කළා කියන්නේ ඒ බාහිරයේ ඉන්නේ මේ කෙනා කියලා භාරගත්තා නේ ද?

නමුත් මේ සිද්ධියම තව පැත්තකින් විමසුවොත් පෙනෙයි මේ රික හිතෙන් නේ ද හැඳුවේ කියලා. හිතෙන් හදලා නේ ද ඒ පැත්තේ තියෙන මොනවාම හරි ස්වභාවයකට (අපි නිකම් හිතමු දැනට සතරමහාධාතුවට කියලා) ඒ සතරමහාධාතුවට ඇලෙලවේ මේ පැත්තේ හිතෙන් හදපු දෙයක් නේ ද? මේ පැත්තේ රික හැඳුවේ නැත්තම් ඇත්තටම ඒ පැත්තෙන් මොනාම ස්වභාවයක් අත්දකින්න පුළුවන් වෙයි ද? එතකොට ඕක තුවණින් බලන කොට පෙනෙයි වක්බූ විශ්වෙෂ්‍යය රුප කියදේ ඇහැ පාවිච්ච කරලා තියෙන්නේ. ඇහැ පාවිච්ච කරලා මේ මොනාතේ පෙනෙනවා කියලා හිතුවාට, ඇත්තටම මේ මොනාතේ යථාභ්‍ය ස්වභාවය දැකින්න පුළුවන් ද කියලා දහමට අනුව අපට විමසන්න වෙනවා.

එක තේරුම් ගැනීමේ පහසුව සඳහා තමයි අපි බල්ලාගේ උපමාව ගන්නේ. බල්ලාගේ මානසිකත්වයට නම් ඇහෙන් දැකලා දැනගන්න බාහිර රුපයක් තියෙනවා. ඒ රුපය දැකලා උං හිතනවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. මෙහෙම පෙනුනේ බල්ලෙක් වතුරේ ඉන්න නිසයි කියලා. හැබැයි එක ඒ මානසිකත්වයට පිහිටාපු රුපයක් විතරයි. බල්ලාට උගේ මානසිකත්වයට දැකින්න රුපයක් තියෙනවා. හැබැයි මේ උපමාවට අනුව විමසුවොත්, අපට තුවණින් බලන විට පෙනෙනවා නේ ද, ඒ බාහිර තියෙනවා කියලා විශ්වාස කරන රුපය කවදාවත් ඇසෙන් දැකින්න පුළුවන් බාහිර රුපයක් නෙවෙයි කියලා. දැන් වර්තමානය ගත්තොත් එලියේ තියෙන රුපය නෙවෙයි ඔය පෙනෙන්නේ කියලා අපට ඒ මට්ටමේ ද වැටහෙනවා.

එහෙනම් බල්ලා අතිතයේ දී ඇසෙන් දැකලා තියෙනවා ද ඔය විදියට බාහිර බල්ලෙක් ඉන්නවා කියලා? මේ මොනාතේ දැකින්න බැරි නම්, ඔය ඇහෙන් දැකලා නම් දැනගන්නේ, කවදාවත් අතිතයේ දී එලියේ තියෙන රුපයක් දැකින්න පුළුවන් වෙයි ද? එකත් වෙන්න

බැහැ කියලා තුවණීන් විමසුවොත් පැහැදිලි වෙයි. එහෙනම් මේ මොහොතේ දකින්නත් බැරි නම්, අතීතයේ දී දැකළාත් නැත්තම්, අනාගතයේ දී හෝ කවදාහරි මේ ඇහැ පාවිච්ච කරලා දකින්න පුළුවන් වෙයි ද කියලා හොඳට කළේපනා කරලා බලන්න.

ඇහෙන් යමක් දැකළා දැනගත්තවා කියන කොට සාමාන්‍ය හෝතික විද්‍යා මට්ටමේ දී වුණත් අපි දත්තවා ඇහැට පුළුවන් වරණ සටහනක්, තැතිනම් ඇහැ ඇතුළේ ප්‍රතිච්චිතයක් හදලා දෙන්න විතරයි. එතකොට හිත දකින්නේ ඇත්තට ම එළියේ තියෙන දෙය ද, එහෙම නැත්තම් මේ ඇහැ ඇතුළේ සකස් කරලා දීපු ප්‍රතිච්චිතය ද? ඒ මට්ටමෙන් අපේ මේ හෝතික කොටස් රික තියෙනවා කියලා ගත්තොත්, එතැනදිත් පෙනෙනවා, 'මේ ප්‍රතිච්චිතයක් නේ හිත දැකළා තියෙන්නේ, එළියේ තියෙන රුපය නෙවෙයි නේ' කියන කරුණ. එහෙනම් මේ මොහොතේ ඇහැ පාවිච්ච කරලා දකිනවා කියන කොට ඔය එළියේ තියෙන දෙය ද දකින්නේ? ඒ විදියට බහිද්ධායනය ගැන තේරුම් ගත්ත - මේ මොහොතේ වුණත් ඇහෙන් දකිදි බාහිර තියෙන දේවල් දැක්කා කියලා හිතුවාට මේ වර්තමාන සිද්ධිය තුළ දී ඔය එළියේ තියෙන රුපය ඇහෙන් දකින්න පුළුවන් ද? ඔය අවස්ථාවේ දී අතීත අත්දැකීම් එකතු කළේ නැතිනම්, පෙර ඇසුරක් එකතු කළේ නැත්තම්, ඔය දක්කේ ඇස උපද්‍යු විතු මාත්‍රයක් පමණයි නේ ද? සත්‍යය බාහිර රුපයක් නොව රුපයක් වගේ ස්වභාවයක්, රුප සංයුත් මාත්‍රයක් නේ ද? එහෙනම් බාහිර තියෙන තියම ස්වභාවය මේ ඇහෙන් පෙන්නන්න පුළුවන් ද?

එ වාගේම අනික් ආයතන පිළිබඳවන් - කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් වෙන සිද්ධියත් තුවණීන් විමසන්න. ආයතන පිරිසිද දැකීම තුළ දී පෙනෙනවා බහිද්ධ රුපය කියන එක අපේ මේ ආයතනයකින් දැනගත්ත බැහැ. මේවාට අභුවෙන්නේ නැහැ. අපි හිතුවාට එළියේ තියෙන දේවල් තමයි මේ දකින්නේ කියලා, කවදාවත් මේ ඇහෙන් නම් එළියේ තියෙන දේවල් දකින්න බැහැ. ඇහේ හැකියාව මත සකස්කරපු යම්කිසි ස්වභාවයක් නම් දැනගෙන තියෙනවා කියන තැන හැම දෙනාටම තේරුම්ගත්ත පුළුවන් ඇති

කියලා මම හිතනවා. අන්න ඒ අදහසින් තමයි මම දකින්නේ මේ වක්බූ වික්දෙක්ස්යා රුපා කියලා මේ අපි හිතන රුපය දිහා බලාගෙන හිටියාට මේ මොහොතේ අපි එළියේ තියෙන රුපයක් දකින්නේ නැහැ. බාහිර තියෙනවා කියලා හිතන රුපය මේ මොහොතේ දකින්න බැහැ - අදිචියා. මේ මොහොතේ දකින්න බැරි නම් අපි අතිතයේ මේ ඇහෙන් ම දැකලා දැනගත්තා කියලා හිතනවා නම් ඒකත් වෙන්න බැරි සිද්ධියක්, අදිචියුතුවා. එහෙම නම් අනාගතයේත් ඕක වෙන්න බැහැ. මේ මොහොතේ වෙලා නැත්තම්, අතිතයේත් වෙලා නැත්තම්, අනාගතයේත් මේ ඇහෙන් ම නම් බලන්නේ, මේ ඇහැ හරහා එළියේ තියෙන බාහිර දේවල් දැකීමේ හැකියාවක් නැ. මේ ඇහෙන් දැනගන්නවා නම්, ඇහේ හැකියාව අනුව සකස්කරලා දෙන දෙයක් ම යි දැනගන්නේ. වරණ අන්ධතාවයෙන් යුත්ත ඇහැක් තිබුණෝත් අපට මේ පෙනෙන වරණ සමහර විට ඒ කෙනාට නො පෙනෙන්න පූජාවන්. කළ සුදු විතරක් පෙනෙන ඇහැක් තිබුණෝත් ජ්විත කාලයේදී ම කළ සුදු විතරයි දකින්නේ. එතකොට ඇත්තට ම එළියේ තියෙන ස්වභාවය ද මේ ඇහැ හරහා දැනගන්නේ? අපි ඒ වූණාට මූල ජ්විත කාලයේදී ම විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙනවා, එළියේ තියෙන දෙයමයි මේ ඇහෙන් දැකලා දැනගත්තේ කියලා. ඇස කියන විතුපටි ගාලාව තුළ ඉදන් දාෂ්ටී විතානය මත පතිත වන විතුපටිය නේද ජ්විත කාලය තුළම නරඹලා තියෙන්නේ? කවදාවත් ගාලාවෙන් එළියට හිහින් තියෙනවා ද? ඇස ඉක්මවා දකින වක්‍රි ව නිරුප්ක්‍රමිති, රුපසක්ෂා ව නිරුප්ක්‍රමිති, සෙ ආයතන වෙදිතබෑලේ¹¹ කියන දහම් ඇස පහළ වූණා ද?

මන්න ඔතැන අඩුවක් තියෙනවා කියලා තමන්ට පෙනෙන්න ඕන. ලෝකයට අයිති දැක්මේ දී ඒක ඇත්ත වූණාට, මේ ආයතන ගැන සිහිය නුවණ පිහිටන කොට මය බාහිර රුපය දැක්කා කියලා හිතන එකේ අඩුවක් තියෙනවා. වරදක් තියෙනවා. යථාභුත ස්වභාවය

¹¹ කාමගුණ සුත්‍රය - සංයුත්තනිකාය, සළායතනවග්ගය, සළායතන සංයුත්තය, ලොකකාමගුණවග්ගය.

දැකින කොට ඔන්න ඔය තුවණ පහලවෙනවා. ඒ අදහස තමයි මම මෙතැන අදිවියා, අදිවිපුබා, න ව පස්සයි, න ව තේ හොති පස්සයුත්ති කියන වචන තුළින් දැකින්නේ. හැඳුයි ඒ තත්ත්වයට එන්න පුළුවන් වෙන්නේ බාහිර රුපය ගැන තුවණින් මෙනෙහි කරලා ඇත්ත දැකින කොට විතරයි. අපි යමක් දැක්කා කියලා හිතුවාට ඒ දෙය මේ මොහොතේ දැකින්නත් බැං, අතිතයේ දැකළාත් නැං, අනාගතයේ දැකින්නත් බැං, කවදාවත් ම දැකින්න ලැබෙන්නෙත් නැං. එහෙනම් එහෙම දෙයකට නේ ද මම මේ තණ්හා කරගෙන දිගින් දිගට ම හිතලා තියෙන්නේ. ජන්දයක්, රාගයක්, ප්‍රේමයක් ඇතිකරගෙන තියෙන්නේ මේ මොහොතේ අත්දැකින්න බැරි, අතිතයේන් දැකළා තැති, අනාගතයේන් දැකින්න බැරි, දෙයකට නේ ද කියලා මේ ආයතන පිරිසිද දැකීම තුළ දී තුවණක් පහළ වෙනවා. දිවයේ දිවයමත්තං කියන්නේ ආයතන පිරිසිද දැකුපු අවස්ථාව. එතැන් ආයතන ගැන මූලාවෙලා නැං. එතකොට එමියේ තියෙන දෙය දැක්කා කියලා හිතනවා නම්, ඒක මූලාවක් මත ම හිතන දෙයක් නේද කියන අදහසක් තමයි මට මෙතැන පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ.

ප්‍රශ්නයක්: එහෙනම් අපි මේ කතා කරන්නේ අපට වටහාගන්න බැරි බොහෝ දුර තියෙන දෙයක් ද? මේ කතා කළ යුතු දෙයක් ද? එහෙම නැත්තම් ප්‍රතිපදාව කරමින් ඉන්න කොට හේතුම්ල ධර්මයක් හැටියට දිවයේ දිවයමත්තං තත්ත්වය ඇතිවෙයි ද?

පිළිතුර: සම්මා දිවිධිය කියන කොට අපි මේ කතා කරන්නේ ලෝකේත්තර සම්මා දිවිධිය ගැන යි. අපි ඩුග දෙනෙක් ලෝකයට අයිති සම්මා දිවිධියේ - කම්මස්සතා සම්මා දිවිධියේ ඉන්නවා. කරම්ම්ල ගැන යමිකිසි අවබෝධයක් අපට තියෙනවා. දැන් අපි ඒ ලෝකයට අයිති දැක්මේ ඉදලා බුදුරජාණන් වහන්සේ නමක් පෙන්නන මේ ලෝකේත්තර දරුණය දැකින්න උත්සාහ කරන්න ඕන. බුදු කෙනෙක් විතරයි එවැනි ධර්මතාවයක් පෙන්නන්නේ. අන්න ඒ දරුණය ඇතිකරගන්නේ කොහොමද කියන පැත්ත තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. මෙතැන දී හිතන්න එපා මේ ලෝකේත්තර සම්මා දිවිධිය අවධාව සම්පූර්ණයෙන් ම දුර වුණහම, එහෙම

නැත්තම් රහත් වූණහම එන මට්ටමක් කියලා. මම හිතන්නේ අපි කවුරුවත් ඒ මට්ටමේ නැ කියලා (මම නම් නැ, මම දන්නේ නැ අතිත් අය ගැන!) නමුත් සම්මාදිවිධිය සඳහා තිරෝධයෙ ඇශානය අත්‍යවශ්‍යයි. තිරෝධයෙ ඇශානය කියන්නේ තිරෝධය තෙවෙයි. අවිද්‍යාව ඇති තාක් අවිද්‍යාවෙන් හදන දේවල් තියෙනවා. සමහරවිට ඇතිවෙලා නැතිවෙනවා. නමුත් අවිද්‍යාව දුරු වූණ මනසට ඒවා උපදිත්තේ නැහැ. මුලාවෙන්නේ නැ කියන තුවන්. බන්ධානං පාත්‍රාභාවා ආයතනානං පටිලාභා කියන ජාතිය හටගැනීම, ඉපදීම ක්ෂය වූණා කියලා සඳහන් වන (බිණාජති) මානසික ස්වභාවය ගැන තුවන්.

සම්මා දිවිධිය කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගයට අවතීරණ වෙන්න, මාර්ගය පටන්ගන්න අවශ්‍ය සුදුසුකම යි. මේ දහමත් එක්ක ගලපලා බලනකාට මේ ලෝකෝත්තර සම්මා දිවිධියෙන් තොරව සෝවාන් වූණා කියලා කෙනෙක් හිතනවා නම් ඒක තනිකර මුලාවක් වෙන්නත් ඕනෑ. ඒක හරි ද වැරදි ද කියලා බලන එකත් තම තමන් ට අයිති වැඩික්. දැන් අපට ඕනෑ වෙන්නේ ත්‍රිපිටක ධර්ම දේශනා අනුව මෙන්න මෙවැනි දැක්මක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ තමයි මේ ලෝකෝත්තර දිරුණනය කියන එක. එතකාට ඒ ආකාරයෙන් සම්මා දිවිධිය ඇති වූණ කෙනාට රේගයට මාර්ගයක් වඩන්න තියෙනවා. මේක බොහෝම පැහැදිලිව සූත්‍රවල සඳහන් වෙලා තියෙනවා. උදාහරණයක් විදියට මහා සළායතනික¹² සූත්‍රය ගත්තොත් වක්ඩු. හික්බවේ ජානං පස්සං යථාභ්‍යතං කියලා දේශනා කරලා තියෙනවා. සාමාන්‍ය කෙනා ඉන්නේ අජානං අපස්සං යථාභ්‍යතං මට්ටමේ.

මේ ඇශෙන් දැකළා දැනැගන්න රුපයේ ඇත්ත ඇති හැරී ගැන දැනුමක් අරගෙන - ජානං - එක තමන්ගේ දැක්මක් කරගන්න අවශ්‍ය කරුණු ගැන තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකාට මේක් මොනවාහර නො පැහැදිලි දෙයක්, වැටුහෙන්නේ නැති

¹² මහාසළායතනික සූත්‍රය - මත්ස්යිම නිකාය, උපරිපණ්ණාසයක, සළායතන වග්‍යය.

දෙයක් තියෙනවා නම් ඒවා ගැන නැවතත් ප්‍රශ්න කරන්න, නුවණීන් විමසන්න. ඒ තුළින් තමයි මේ දැක්ම ඇතිකරගන්න පූඩ්වන් වෙන්නේ.

එතකොට ඒ දැක්ම ඇති ව්‍යුණ කෙනාට කියනවා සම්මා දිවිධිය තියෙනවා කියලා. සාස්ස හොති සම්මා දිවිධි. සම්මා දිවිධිය ඇතිවෙනකම් තමන් කොවිචර හාවනා කළත්, කුමන දෙයක් කළත්, මතක තියා ගන්න ලෝකෝත්තර මාර්ගයට වැට්ලා නැ කියන බව. එතකොට මේ කතා කරන්නේ ලෝකෝත්තර මාර්ගය පටන්ගන්න අවශ්‍ය වන සුදුසුකම හදාගන්නේ කොහොමද කියන එක ගැන මිසක් - මේක වරදවා ගන්න එපා. රහතන් වහන්සේ මෙහෙමයි, මෙහෙමයි කියලා අපි කතා කරනවා තමයි. කතා කිරීමෙන් තමයි අපට දැක්මක් ඇතිකරගන්න පූඩ්වන් වෙන්නේ. නිකම් කතා කළා කියලා අපි කොහොමත් ඒ මට්ටමට පත්වෙන්නේ නැහැ. එතැනට යන්න මාර්ගයක් උපද්‍රවාගන්න, මාර්ගයක් හදාගන්න අවශ්‍ය අවබෝධය ගන්න තමයි අපි මේ දහම නුවණීන් විමසන්නේ, සාකච්ඡා කරන්නේ.

අදහසක් ඉදිරිපත් ව්‍යුණ - අපි රුපයක් දැකලා ඒකට තේරුමක් දෙනවා. ඒ දැක්ම තුළම, බාහිරයේ දකින්න මොනවාදේ තියෙනවා කියලා දැනගැනීම තුළ ම මුලාවක් වෙලා ද, නැතිනම් ලෝකයට අහුවෙලා ද කියන කාරණාවත් නුවණීන් විමසන්න ඕන තැනක්. ඒ කියන්නේ අපි තේරුමක් දෙන්න කළින් ඒ පැත්තේ මොනවා හරි දෙයක් තියෙනවා කියලා දැනගෙන තියෙනවා නේ. අකුරු ටිකක් හරි තියෙනවා නමුත් තවම අපට කියවාගන්න බැහැ කියලා හිතෙනවා නේ. එතකොට ඒ දෙය තියෙන්නේ බාහිරයේ කියන එක අපි හාර අරගෙන ඉවරයි. 'බාහිරය' කියපු ගමන් එළියේ දෙයක් තියෙන්න ඕන. ඒ කාට සාපේක්ෂව ද? මේ පැත්තේ 'මට' සාපේක්ෂව නේ ද අපි අර පැත්ත කියලා කියන්නේ? එතකොට ඔන්න එතන දෙපැත්තකට බෙදීමක් තියෙනවා. ඒකට තමයි ඔය ද්වයතාව කියලා කියන්නේ. මෙන්න මේ බෙදීම ආපු ගමන් ලෝකයට අහුවෙලා ඉවරයි කියන බව මතක තියාගන්න.

අභ්‍යන්තරයක් තියෙනවා, බාහිරයක් තියෙනවා කියලා වෙන් කිරීම තුළ ම ලෝකයට අභ්‍යවෙලා ඉවරයි.

ර්ට පස්සේ අපේ දැනුම මත තමයි අපි ඕවාට තේරුම් දෙන්නේ. ඒ තේරුම් දීම තුළ දිගින් දිගට යැමක් වෙන කොට ඒවා කොහොමත් කෙලෙසේ. ඒ පැත්ත හැමෝම දැන්නවා. දැන් මෙතැන අපි කතා කරන්නේ, 'බාහිර දෙයක් තියෙනවා, ඒ දෙය මම දැනගත්තා' කියන ස්වභාවයක් ඇවිල්ලා නේ ද? ඒකට සමහරවිට වැඩි විස්තර දාලා නැති ව්‍යුණත්, මූලිකව දැකලා. ඒ හින්දා තමයි මම ඇහුවේ කුඩා ලමයෙක් මේ ගැන තේරුමක් මොකුත් දත්තේ නැහැ. ඒ ව්‍යුණාට එළියේ දෙයක් පෙනෙන කොට 'අන්න මොකක් දේ තියෙනවා' කියන මට්ටමේ දී ව්‍යුණත් ලෝකයට අභ්‍යවෙලා, කෙලෙස් යෙදිලා.

එතකොට බහිද්ධ ආයතනයට බැසගෙන තියෙනවා. එළියේ තියෙන ඒ රුපය තමයි මේ දැනගත්තේ කියන මට්ටමට එයාගේ කෙලෙස් වැඩි කරනවා. ඒ හින්දා එතනත් රවිටිලා ලෝකයට අභ්‍යවෙලා. 'එවිට බාහිය ඔබ එයින් පිහිටියි'¹³ කියන අවස්ථාව. ලෝකොත්තර දරුණනය එතැන් නැ. සමහර අයට හිතෙනවා 'මෙතැන දැන් ඇවිලත් නැ, ගැටිලත් නැ, ඔය දැක්කා විතර නේ' කියලා. 'එළියේ මොකක් ද තියෙනවා, ඒක මම දැක්කා විතරයි. මම ඇලුනෙන් නැ, ගැටුනෙන් නැ' කියන මට්ටම ලෝකොත්තර දහමට එකග ද නැදේද කියන එක ගැනයි මම ඉස්සෙල්ලා හිතන්න කිවිවේ. එතැන් වතුරායී සත්‍ය තිබුණා ද, පරිව්වහමුප්පාදය තිබුණා ද? තමන්ගේ ඒ අවබෝධය තුළ බුදු කෙනෙක් දේශනා කරන්න තරම් දහමක් තිබුණා ද? එහෙම වෙන්න බැ නේ ද? මොකද, අපි එතන තවම ලෝකයට අභ්‍යවෙලා. ඒකට වැඩි විස්තර දැම්මේ නැතුවාට, 'අරෙහේ දෙයක් තියෙනවා, ඒ දෙය මම දැනගත්තා' කියන මට්ටමට ඇවිල්ලා. එතකොට අභ්‍යන්තර බාහිර බෙදීම වෙලා. ඒ වෙන කොට ලෝකයට අභ්‍යවෙලා ඉවරයි. දුක සකස්වෙලා ඉවරයි.

¹³ බාහිය සූත්‍රය - බුද්ධකනිකාය, උදානපාලි, බොධිව්ගේ.

ඉතින් ලෝකයට අයිති දැක්මෙයි, ලෝකෝත්තර දුරුහනයෙයි වෙනස ඔතුනින් ඇතිකරගන්න පුළුවන් කියලා මම සඳහන් කළේ ඒ නිසා යි. 'එළියේ දෙයක් තියෙනවා, ඒ දෙය මම දැගත්තා' කියන තැන නුවණින් විමසන්න. යමක් ඇහෙන් දැකලා දැනගත්තා නම්, ඒ ගැන විමසන එක විදියක් තමයි - ඇහේ හැකියාව නුවණින් විමසන එක. ඇහැට හැකියාව තියෙන්නේ යම්කිසි වර්ණ සංයුත්වක් හදලා දෙන්න විතරයි. එක නිකම් විතුපටයක් වගෙයි. ඒ විතුපටයේ තිරය දිහා තමයි අපි බලාගෙන ඉන්නේ. ඒ තිරය දිහා බලලා අපි විශ්වාස කළාත් එළියේ දෙයක් තියෙනවා කියලා එතැන මූලාවෙලා කියන එක නුවණින් දැකින්න.

මේ ආයතන හයෙන්ම කරන්නේ විතුපට හයක් බලනවා වගේ දෙයක් නේ ද? එතකොට එක එක ආයතනයේ හැකියාව තියෙන්නේ විතුපටයක් හදලා දෙන එක විතරයි. මොනවාදේ විතු රිකක් හදලා දෙන එක විතරයි. අපි ගාලාවක් ඇතුළේ ඉන්නවා, තිර හයකට විතු හයක් වැටෙනවා. එතකොට ඕක දිහා බල බලා නේ ද අපි මේ එළියේ මේ මේ දේවල් තියෙනවා කිය කියා කතා කරන්නේ, කල්පනා කරන්නේ, හිතන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ ලෝකයේ පවතින්නේ විතු ගොඩක් පමණයි කියලා. නෙතෙ කාමා යානී විතුන්ති ලොකෙ, සඩිකප්පරාගො පුරිසස්ස කාමො, තිවියන්ති විතුන්ති කලේව ලොකෙ¹⁴.

මන්න යය එළියේ තියෙනවා කියන අදහස මේ සූත්‍රයේ මොහොම පැහැදිලිව කියනවා - අදිවියා, අදිවියපුබිබා කියලා. මේ මොහොතේ එළියේ තියෙන දෙය දන් පෙනෙන්නේත් නැහැ. ඇයි අපි තිරය දිහා නේ බලාගෙන ඉන්නේ. ඕක මේ මොහොතේදී විතරක් නෙවෙයි, අතිතයේ අපි එළියේ තියෙන දේවල් ඇසෙන් දැකලාත් නැ. මේ ඇහෙන් නම් බලන්නේ, අනාගතයේ දී ඕක දැකින්න හම්බ වෙන්නේත් නැ. මොකද අපි තිරය දිහාමයි බලාගෙන ඉන්නේ. කවදාවත් එළියට ගිහින් නැ. එහෙම නම් එක කවදාවත් අත්දකින්න

¹⁴ නිබුධික සූත්‍රය - අංගන්තර නිකාය, ඡක්කනිපාතපාලි, මහාවග්ගො.

හමබවෙන දෙයකුත් නොවේයි. එතකොට ඔන්න ඔය වගේ දෙයකට නේ ද, අපි මේ ජන්දය, රාගය, ප්‍රෝමය ඇතිකරගෙන ඉන්නේ? දිවියේ දිවියමත්තං ව්‍යුණා නම් ඔය ස්වභාවය ඇතිවේයි ද? ඔන්න ඔය කරුණ තමයි මේ සූත්‍රයෙන් මතුකරන්නේ කියලායි මම දැකින්නේ.

පිළිතුර: මම මේ කියන කරුණට සමහර අය අකැමැති වෙන්නත් පුළුවන්. නමුත් මගේ අරමුණ මෙතනට ඇවිල්ලා තවත් ධර්ම කරුණු රිකක් කතා කරලා අයින්වෙලා යන්න නොවේයි. මගේ අරමුණ නුවණීන් විමසීම සඳහා, පැහැදිලි දැක්මකට යොමු කිරීම සඳහා දහම් කරුණු ඉදිරිපත් කිරීම ය. සමහර විට මම මේ කියන පැත්ත මේට කළින් අහලා නැති වෙන්න පුළුවන්. සමහර විට මේ කියන්නේ වාද්‍යකට තුළු දෙන (controversial) දේවල් වෙන්නත් පුළුවන්. අපට හැමදාම අහන්න ලැබෙන, අපි දන්න දේවල්ම අතික් පැත්තට මමන් කිවිවා නම් ඒකෙන් ගන්න දෙයකුත් නැහැ නේ. ඉතින් මම මේ කියන කරුණු ගැන තිතලා බලන්න කියන මට්ටමෙන් තමයි මම කතා කරන්නේ. අපි හැමෝටම අවශ්‍යතාවය තියෙනවා ලොකික සම්මාදිවිධියේ ඉදාලා ලෝකේක්තර සම්මාදිවිධිය ඇති කර ගන්න. ඒ සඳහා ඔය දෙකේ වෙනස තේරුම් ගන්න ඕනෑම. ඒ තේරුම් ගැනීමේ ද දැන් මෙතැන වතුරායී සත්‍යය, පටිච්ච සමූජ්පාදය තියෙනවා ද කියලා අපට විමසන්න වෙනවා. ඒ ගැන නුවණීන් විමසන්න ම වෙනවා.

ඒ ධර්මතා ඇතිවෙන හැටිත් මම කෙටියෙන් මතක් කරන්නම්. සාමාන්‍ය ඒවිතයේ දී ඇහෙන් රුපයක් දැකළා එලියේ තියෙනවාය කියලා හාරගන්න මට්ටමක තමයි අපි ඉන්නේ. ඔය එලියේ තියෙන දේ තමයි දැන් දැකළා දැනගත්තේ කියන මට්ටම. එතන දී මේ අවස්ථාවේ දී දුක සකස් ව්‍යුණා ද කියන එක අපට බලන්න වෙනවා. ඒක බලන්න පහසුම විදිය තමයි පංවුපාදානස්කන්දය ඔතැන තියෙනවාද කියලා විමසීම. රුප-වේදනා-සංයු-සංඛාර-විශ්වාස ඔතැන තියෙනවා ද? එලියේ ගහක් තියෙනවා කිවිවහම එතන යම්කිසි රුපමය ගතියක් තියෙනවා කියන එක අපි හාරගත්තා නම් තේරුම්ගත්තා, රුප උපාදානය එතැන සකස් ව්‍යුණා. බාහිර තියෙන

දෙය අපි උපාදාන කළා. රුපයක් උපාදාන කළා. එතකොට ඒක හඳුනගන්න යම්කිසි සංඡා මාත්‍රයක් ඇති වුණා. ඒ ගැන යම්කිසි කැමැති අකැමැති ස්වභාවයක් තියෙනවා නම් ඒ තමයි වේදනාව. රළුගට ඒක ගැන මොනවාම හරි අදහසක් ඇතිවෙනවා නම් ඒ තමයි වේතනාව - සංඛාර. ඔය හතර ගැනම දැනගන්නේ මොකෙන්ද? දැනගත්තා කියන්නේ විද්‍යුත්‍යාණයක් ඇති වුණා. එතකොට අපි කැමැති වුණත්, අකැමැති වුණත් ඔය පංච උපාදානස්කන්ධයක් නේද සකස් වුණේ කියලා තුවණීන් දකින්න පූලවන්.

එතකොට එතැන දි තේරුමිගන්න: ඇහෙන් රුපයක් දැකීම තුළ, ඒ කියන්නේ ඇහැ පාවිචිචි කිරීම තුළ, එලියේ දෙයක් තියෙනවා කියන කොට පංචුපාදානස්කන්ධයම සකස් වුණා. තව විදියකට බැලුවෙන් එතන ලෝකය සකස් වුණා. බාහිර රුපයක් තියෙනවා කියලා පිළිගන්න, හාරගන්න මට්ටමකට පත් වුණා. පංචුපාදානස්කන්ධය සකස් වුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒක දුකයි කියලා.

රළුගට දුක්ඛ සමුදය කියන කොට දකින්න වෙනවා ආයතන පිරිසිද තො දැකීම නිසාමයි, අවිද්‍යාව මතමයි 'මය එලියේ තියෙන දෙයක් දැනගත්තා' කියන මට්ටමට හියේ. ඔක තමයි අමේ සසර පුරුදේද. මෙව්වර කල් ආපු පුරුදේද. එතකොට ඒ තමයි සමුදය.

ඒ සමුදය යෝදෙන් නැත්තම්, මෙතැන සිහිය තුවණ පිහිටියොත් එලියේ රුපයක් තියෙනවා, ඒක හාරගත්තා කියන මට්ටමට යයි ද? ඒ තමයි නිරෝධය. උපදින්නේ නැ. බාහිර දේවල් උපද්දවන්නේ නැ.

එක මට්ටමක් ගත්තොත්, ඇහෙන් වර්ණ සංඡාවක් හදලා දුන්නා. ඒ ගැන හිතෙන් හිතුවා. ඒක හිත ඇතුළේ වැඩික්. මේ එලියේ තියෙන දෙයක් කියලා එලියෙන් තිබේ නැත්තම්, බාහිර ස්වභාවයකට ගැටගැහුවේ නැත්තම්, රුප උපාදානයක් වෙන්නේ නැ. රුපයක් උපද්දන්නේ නැහැ. එතකොට යමක් එලියේ තියෙනවා කියන මට්ටමට යන්නේ නැ. හිතෙන් හදපු දෙය හිත දැනගත්තා විතරයි. දැන් ඔහොම නිතර තිතර තුවණීන් බලනකොට පෙනෙනවා බාහිර

ලෝකය තුපදින මට්ටමකට යනවා කියලා. ඒ කියන්නේ බාහිරයක් උපදීන්නේ නෑ. ඒ උපදීන්නේ නැති මට්ටමට තමයි නිරෝධය කියලා කියන්නේ.

මෙන්න මෙතන හරිම වැදගත් ධර්මතාවයක් යෙදෙනවා. තව පැත්තකින් අපි මේ දැකින්නේ පටිච්චමුප්පාදය යි. ඉමස්ම්. සති ඉදී හොති, ඉමස්ම්. අසති ඉදී න හොති - කියන ධර්මතාවය. යම් එලයක් හටගන්න හේතු යෙදුණෙන් එලය හටගන්නවා. බාහිර රුපය තියෙනවා කියලා විශ්වාස කරන්න හේතු යෙදුණෙන් එතකොට ඒවා තියෙනවා. ඒ හේතු යෙදුනේ නැත්තම්, උපදීන්නේ නැහැ. මෙන්න මේ 'උපදීන්නේ නෑ' කියන ධර්මතාවය පෙන්නන්න තමයි මම නිතරම උත්සාහ කරන්නේ. මෙතන බොහෝ දෙනා තේරුම් නො ගත්ත තැනක් විදියටයි මට පෙනෙන්නේ. අපි පුගක් වෙලාවට හිතාගෙන ඉන්නවා මේ 'හටගත්ත දෙය නැති වූණා' කියලා. පංච උපාදානස්කන්දය හටගත්තා, ර්වපස්සේ ඒක නැතිවෙලා හියා කියලා. බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් දැකින්න කියලා දේශනා කරලා තියෙනවා කියලා යම්කිසි මතයක් තියෙනවා. ඒකට උදය-වැය කියලත් කියනවා.

නමුත් අනිත්‍ය කියලා කියන කොට, මේ පංච උපාදානස්කන්දයේ අනිත්‍ය දැකින්න කියන කොට, මේ හටගත්තු දෙය නැති වූණා කියන එක ගැන ද බුදුරජාණන් වහන්සේ බලන්න කියන්නේ, එහෙම නැත්තම්, හේතු යෙදෙන කම් මෙහෙම එලයක් තියෙනවා - ඉමස්ම්. සති ඉදී හොති, මේ හේතු යෙදුනේ නැත්තම් මෙහෙම දෙයක් උපදීන්න බැහැ - ඉස්ම්. අසති ඉදී න හොති කියන ධර්මතාවයද දේශනා කරලා තියෙන්නේ කියලා තම තමන් හොඳට තුවණීන් විමසන්න.

මය 'තුපදින' ගතියෙයි, 'තියෙන දේ නැති වූණා' කියන එකයි ලොකු පරතරයක් තියෙනවා. මම නම් දැකින්නේ මන්න මය තුපදින ගතිය තමයි මේ ලෝකේත්තර දැරුනයේ දී දැකිය යුත්තේ කියලා. ලෝකයක් උපදීන්නේ නෑ, ලෝකයෙන් එතෙරවීමක් තියෙන්නේ. එතන ක්ෂණයකටවත් ඉපදිලා නැතිවෙනවා කියලා කියන්න බැහැ.

අපි පුතාක් වෙලාවට විද්‍රෝහනය කරනවා කියලා පුරුදුවෙලා තියෙන්නේ, මේ 'හටගත්තු දේ නැති වුණා' කියලා දකින්න සි. නමුත් එතැන තුවණීන් බැලුවොත් පෙනෙයි: මේ හටගත්න මොඥාතේ දී මොකක් ද සිද්ධ වෙලා තියෙන්නේ? ඒ ක්ෂණයට අර පැත්තේ දෙයක් තියෙනවා, මේ පැත්තේ ඒ බව දැනගන්න 'මම' ඉන්නවා. 'මම' කියන වචනය කිවිවේ නැති වුණත් එතන දෙපැත්තකට බෙදීමක් තියෙනවා නේ ද? අභ්‍යන්තර බාහිර කියලා බෙදීමක් වෙලා තියෙනවා.

එතකොට ඔන්න ඔතැන තමයි තුවණීන් බලන්න වෙන්නේ - ක්ෂණයකටවත් යමක් උපදින්න පූජිත්ත්ද කියන කරුණ. එහෙම ඉපදුනා නම්, ඒ අවිද්‍යාව මතමයි උපදින්නේ. අවිද්‍යාව දුරු වුණා නම් උපදින්න විදියක් නැහැ. ඒ කියන්නේ අභ්‍යන්තර-බාහිර බෙදන ස්වභාවයක් තියෙන්න බැහැ. තව විදියකට කිවිවොත්, අඡ්‍යකත්ත-බහිද්ධ බෙදීමක් වෙන්න බැහැ. බහිද්ධ රුපය ගැනයි අපි විශේෂයෙන් කරා කළේ. මේ බහිද්ධ රුපය ගැන නේ ද බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නන්නේ - අදිචියා, අදිචියාප්‍රබාලා කියලා. මේ මොඥාතේ බාහිර තියෙන දෙයක් දැක්කත් නොවෙයි, අතිතයේ ඕක දැක්ලාත් නැහැ, අනාගතයේ දැනගන්නත් බැරි එකක් ගැන නේ ද මය අපි එළියේ තියෙනවා කියලා කතා කරන්නේ?

එතකොට මේ අවිද්‍යාව තියෙනකම් එහෙම දෙයකට ජන්දයක්, රාගයක්, ප්‍රේමයක් ඇතිවෙලා තියෙනවා. හැබැයි මය අවබෝධය ආප්‍ර ද්‍රව්‍යට, බාහිර යමක් තුළන්න ද්‍රව්‍යට, නිරෝධ ධර්මයක් කියලා අවබෝධ වුණ ද්‍රව්‍යට, ජන්දයක්, රාගයක්, ප්‍රේමයක් ඇතිවෙන්න දෙයක් තියෙයි ද? මොනවා හරි දෙයක්, ක්ෂණයකටවත් එළියේ පිහිටියි ද? අන්න එහෙම තුළන්න ස්වභාවයක් තියෙනවා. ඒ තුළන්න ස්වභාවය තමයි තිරෝධය කියන්නේ. අවිද්‍යාව තියෙනවා නම් බාහිරයක් උපදිනවා. අවිද්‍යාව නැත්ත්නම්, ඒ කියන්නේ ඇත්ත ඇති හැරි දැක්ක ද්‍රව්‍යට බාහිර යමක් උපදින්න බැහැ. එදාට නේරදි

අදිවියා, අදිවියප්පාලා, න ව පස්සසි¹⁵ - මේ කාල තුනට ම දාලා කවදාවත් දකින්න බැරි දෙයක් නේ ද අපි මය හදාගෙන ඇශ්‍රුම් කරන්නේ කියලා.

එතකොට දිවියේ දිවියමත්තං වුණෝත් මය ස්වභාවය නැ නේ ද? අන්න ඒ තිසායි - ‘දැන් අර එලියේ දෙයක් තියෙනවා නමුත් මම එකට ඇශ්‍රුණෙන් නැ, ගැටුණෙන් නැ’ කියන කොට දිවියේ දිවියමත්තං ද කියන එක හොඳට විමසන්න කියලා මම කිවිවේ. එක දිවියේ දිවියමත්තං නොවේයි. මොකද, අපට ඇලීම ගැලීම නැති වුණාට එලියේ දෙයක් තියෙනවා කියන එක හාර අරගෙන ඉවරයි. එතකොට එතන මෝහය යෙදෙන විදිය තමයි මේ ලොකෝත්තර සමමාදිවියියේ දී පෙන්නුම් කරන්නේ. එතකොට මෙතැන දී හටගත්ත දේ නැති වුණා, හටගත්ත දේ නැති වුණා කියනවාට වඩා, හටගත්තා මේ හේතු යෙදුන තින්දා; මේ හේතු යෙදුනේ නැත්තම් උපදින්නේ නැ කියන පැත්තෙන් විමසන්න වෙනවා.

මේ ධර්මතාවය බුද්ධ දේශනා රාශියකම උපමාවලින් පෙන්නාලා තියෙනවා. නන්දකොටාවාද සූත්‍රයේ¹⁶ පහන්දැල්ලේ උපමාව එහෙම බලන්න. තෙලුයි-තිරයයි-දැල්ලයි තියෙන කොට ආලෝකය තියෙනවා. මේවා තිබුණේ නැත්තම් ආලෝකය උපදින්න බැං කියන ස්වභාවය ඒ සූත්‍රයේ පැහැදිලි කරනවා. එතකොට මේ ‘නුපදින ස්වභාවය’ කියන එකයි, ‘හටගෙන නැති වුණා’ කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. මෙන්න මේ පිළිබඳව නුවණින් විමසන්න කියලා මම කළුණාණ මිතුයන්ට යෝජනා කරනවා.

එතකොට මේ දැනුම මත තමයි අපේ ප්‍රතිපදාව සකස් විය යුත්තේ. ප්‍රතිපදාවේ යෙදෙන්න පෙර මේ ලොකෝත්තර දැක්ම පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා, ‘දන්න දකින කෙනාටයි මාර්ගය

¹⁵ මාලුව්බිජප්පත්ත සූත්‍රය - සංයුත්ත නිකාය, සලායතන වර්ගය, සලායතන සංයුත්තය, ජ්‍ලවග්ගය.

¹⁶ නන්දකොටාවාද සූත්‍රය, මේක්මිම නිකාය, උපරිපණ්ණාසයක, සලායතන වර්ගය.

තියෙන්නේ” කියලා. ජානං එස්සං යථාභ්‍යතා. මේ දහම තේරුම් ගත්තේ නැත්තම් අපි මොකක් හරි මාර්ගයක් වබයි. මොකක් හරි දෙයක් කරයි. හැඳුයි ඒක ආයේ මාර්ගය වෙයි ද කියන ඒක නම් ප්‍රශ්නයක්. වතුරායේ සත්‍යය දකින, පටිච්චසමුප්පාදය දකින, ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් විමසලා ලබන ඒ දැක්ම තමයි ආයේ මාර්ගය වෙන්නේ - සම්මා දිවියීය වෙන්නේ. ඒක ගන්න පුළුවන් දහමක් අහලා තේරුම්ගත්ත කෙකාට විතරයි. නිකම්ම දෙයක් දිභා බලලා ‘මම ඒකට ඇළුනෙත් නැ, ගැටුනෙත් නැ’ කියපු පලියට ම ඇත්ත ඇති හැරි දැක්කා වෙන්නේ නැහැ. එතැන යම්කිසි කෙලෙස් තුනී වීමක් තියෙනවා. ඒ ස්වභාවය සම්පූර්ණ වැඩිම තුළින් ගන්න පුළුවන්. ඕනෑම සමථ භාවනාවක් කරන කෙනෙකුට සිත එකග කිරීම තුළින් ඇලීම් ගැලීම් යටපත් වුණ බවක් අත්දකින්න පුළුවන්. ‘අපි ඉස්සර වගේ දැන් ඇලෙන්නේ නැ. ගැටෙන්නේ නැ’ කියලා කියන්න පුළුවන්.

නමුත් ප්‍රශ්නය තියෙන්නේ එපමණකින්ම ලෝකය ඉක්මවා යන මාර්ගයට අවතිරණ වුණා ද කියන එකයි. ඒ සඳහා දකින්න ඕන ලෝකය හැදෙන හැරි සි, ලෝකය තිරැදී වෙන හැරි සි. හැඳුයි එහෙම දකින්න වෙන්නේ තමන් තුළින් මිසක් බාහිරයෙන් නෙවෙයි.

රෝහිතස්ස සූත්‍රයේ¹⁷ දී පෙන්නනවා, මේ සලායතනවලින් හදන ලෝකයක් තුළයි අපි ජ්වත් වෙන්නේ කියලා. එතකාට සලායතන මූලාව තියෙනකම් ලෝකය තියෙනවා - ඉමස්ම්. සති ඉදා හොති. සලායතන පිරිසිද දැක්ක ද්වසට, ඔය ඒක සලායතනයකටවත් බැ අපට බාහිර දෙයක් උපද්දලා දෙන්න. අර ඉස්සෙල්ලා පෙන්නපු විදියට විතුපට හය බලනවා වගේ වැඩක් වෙනවා. විතුපට හයක් දකින කොට එලියේ දෙයක් දකිනවා කියන අදහසට නො එන මට්ටමකට එන්න පුළුවන්කමක් තියෙනවා.

එතකාට මෙන්න මේ ධර්මතාවය තේරුම් ගැනීමට, ඒ සඳහා මනස සකස් කරගන්න, අපි අනුකුමයෙන් යන්නේ කොහොම ද? අර

¹⁷ රෝහිතස්ස සූත්‍රය. සංස්ක්ත නිකාය, සගාරා වර්ගය, 2. දෙවපුන්ත සංස්ක්තය, නානාකිර්පය වර්ගය.

පහාරාද සූත්‍රයේ¹⁸ සඳහන් වෙනවා වගේ, විකෙන් වික මුහුදේ ගැමුරට යනවා වගේ, අපේ ප්‍රයාව වඩාගෙන්නයි තියෙන්නේ. එතකොට වඩාත් ම රටවෙන තැන, ඉස්සේස්ල්ලාම කඩින්න පුළුවන් තැන හදුනාගන්න තමන් දක්ෂ වෙන්න ඕන. එතැන දී මම දකින්නේ, අපි මේ ‘හිතේ හදුපු දෙය බාහිරයෙන් තියෙනවා’ කියන එක අල්ලන්න සාමාන්‍ය කෙනෙකුට විකක් ලෙහෙසියි. එතකොට මේ ආයතන තුළින් ඔය ධර්මතාවය මෙනෙහි කරන්න පටන්ගත්තොත් - ඒ සඳහා උදාහරණයක් හැරියට මම කියලා තියෙනවා, කනෙන් ගබ්දයක් ඇහෙතු අවස්ථාව ගත්තොත්, එතන දී ඇහෙන් දකින්න පුළුවන් රුපයක් හදාගත්තේ කොහොම ද?

අපි කලිනුත් සාකච්ඡා කරලා තියෙනවා යම් ගබ්දයක් ඇහෙන කොට තුවණීන් බැලුවාත් පෙනෙයි ගබ්දයේ කිසිම රුපයක් නැහැ. එහෙනම් හිතෙන් හදුපු දෙයක් හිතෙන් දැනගත්තා නේ, ඒක කොහොම ද එළියේ තියෙන්නේ? කියන ඇත්ත විකෙන් වික පෙන්නන්න. ඔන්න ඔය ඇත්ත විතරක් මූලිකව පෙන්නන්න පටන්ගත්ත්න. දැන් මේක අනුමාන යුතායක් වුණාට, ඒක විකක් පුරුදු කරණ කොට තමන්ට පුළුවන්කම එයි ඇහෙන් දකින ඒවාටත් මේ ඇත්ත පෙන්නන්න - හිතෙන් හදන දෙය නේ මේ එළියේ තියෙනවා කියලා කියන්නේ. ඔහාම ඔහාම ආයතන කීපයකට බලන කොට මේක ප්‍රත්‍යක්ෂ යුතායක් වෙනවා. ඒ දක්ම එනකම් ආයතනවලට මේ ධර්මතාවය ප්‍රායෝගිකව යොදාලා බලන්න. එතකොට එතන විද්‍රෝහනා තුවණාත් වැඩෙනවා. එතකොට තමන්ට ම ප්‍රත්‍යක්ෂ වෙනවා ඇත්ත තමයි, මේ බාහිර ලෝකය කියන එක අපි මුලාවෙන් නේ මේවිටර කළේ හදලා තියෙන්නේ කියන බව. අවිද්‍යාව මත පනවාපු එකක් නේ කියලා. මේ අවිද්‍යාව දුරු වුණා නම් ලෝකයක් උපදින්නේ නැහැ නේ. එදාට බලන්නේ ‘අතිවෙලා නැතිවෙන’ ලෝකයක් පිළිබඳව නෙවෙයි, අවිද්‍යාව තියෙනකම් ලෝකයක් උපදිනවා; අවිද්‍යාව දුරු වුණාත්, සිහිය තුවණ පිහිටියා

¹⁸ පහාරාද සූත්‍රය - අංගුත්තර නිකාය, අවියකාදිනිපාතපාලි, මහාවග්ගො.

නම් ලෝකය උපදින්නේ නැ කියන තුවණක් එනවා - ඉමස්මිං සති ඉදී හොති, ඉමස්මිං අසති ඉදී න හොති කියන ධර්මතාවය.

එතකොට ඔය සම්මා දිවිධිය මත පදනම් වුණ ප්‍රතිපදාවක් තමන්ට සකස් කරගන්න පුළුවන් වෙනවා. මම මේ කිවිවෙත් ආරම්භය විතරයි. හිතන්න එපා මේක මහා ගැඹුරක් කියලා. මාරුගය පටන්ගන්නා තැන විතරයි මේ පෙන්නුම් කළේ.

මේ සූත්‍රය කියවන කොට ඔය අවබෝධය ලබා ගන්න පුළුවන්. වක්බුවික්දේශ්‍යයා රුපා අදිචියා අදිචියාප්‍රබ්‍රාහ්මා, න ව පස්සසි, න ව තෙ හොති පස්සේයාන්ති, අත්‍යි තෙ තත්‍ය වහේදා වා රාගා වා පෙම්. වා - එතකොට බුදු කෙනෙක් හිටියත් නැතත් පවතින යථාභුත ස්වභාවය මේක නේ ද? අපේ මුලාව මත ම නේ ද බාහිර දෙයක් හදාගෙන තියෙන්නේ? ඒකට නේ ද අපි මෙව්වර කළ ඇලිලා, ගැටිලා, තණ්ඩා කරලා තියෙන්නේ? එතකොට ඔහොම බාහිර රුපයක් පතනවා ගත්තේ නැත්තම් කවදාවත් ජන්දයක්, රාගයක්, ජ්‍යෙෂ්ඨයක් ඇතිවෙයි ද කියලා තමන්ම තුවණීන් වීමසන්න. ඒ ස්වභාවයට නේද දිවියේ දිවියමත්තං, සුතෙ සුතමත්තං, වික්ද්‍යාතෙ වික්ද්‍යාත මත්තං කියන්නේ කියලා තමන්ට යම්කිසි අදහසක් ගන්න පුළුවන් වුණෙන් ඒක භුගතක් වටිනා දක්මක්.

මන්න ඔය අදහස තමයි මට දෙන්න තියෙන්නේ. මම නැවත නැවතත් කියන්නේ මේ ධර්මතා තුවණීන් වීමසන්න. අපි සාකච්ඡා වල කතා කරන වෙන බොහෝමයක්ම මේ භා සම්බන්ධයි - අධිවචන සම්ඛ්‍යාච්‍ය, පටිසි සම්ඛ්‍යාච්‍ය, එස්සය, එස්ස සම්ඛ්‍යාච්‍ය, එස්ස නිරෝධය, රුපය, රුප සම්ඛ්‍යාච්‍ය, රුප නිරෝධය, ඔය මින පැත්තකින් මේ ලෝකෝත්තර සම්මා දිවිධිය ඇතිකරගන්න පුළුවන්. ඒ සඳහා සුදුසු දේශනා තමයි අපි නිතර නිතර සාකච්ඡා කරන්නේ, කළ යුත්තේ.



ප්‍රශ්නය: විස්කේකුණය කියන්නේ සිත කියලා කියනවා. එතකොට විස්කේකුණය බාතුවක් නම් අපි කොහොමද විස්කේකුණය සිතක් හැරියට ගන්නේ?

පිළිතුර: විස්කේකුණයයි සිතයි ගැන ප්‍රශ්න ඉදිරිපත් වුණා. බාතුවක් කියන කොට එතනත් තේරුම්ගන්න දෙයක් තියෙනවා. බාතු කියන්නේ ස්වභාවයක්. වවන වලින් ගළපනවාට වඩා අර්ථය පැත්තෙන් ගත්තොත්, විස්කේකුණය කියන්නේ දැනගන්න ගතිය. දැනුවත්වන ස්වභාවය. එතකොට බාතු කියන වවනය යෙදෙන්නේ මොනවාම හරි ස්වභාවයක් හඳුන්වන්න. අපි දන්නවා සතරමඟ බාතු, අටලොස් බාතු කියලා යෙදෙන තැන් සඳහන් වෙනවා. යම්කිසි ස්වභාවයක් කියන එක කියන්න තමයි බාතු කියලා කියන්නේ. එතකොට ඔහුම ස්වභාවයකට, ගතියකට බාතු කියන වවනය යොදන්න පුළුවන්.

ලිඛාහරණයක් හැරියට - අටලොස් බාතු කියන කොට වක්බූ බාතු, සෞත බාතු... නැත්තම් රුප බාතු, වක්බූ විස්කේකුණ බාතු ආදි වශයෙන් යෙදෙනවා. සිත කියන්නේ මොකක්ද, විස්කේකුණය කියන්නේ මොකක්ද කියන තැන ඉදන් තමයි අපට විමසන්න පටන්ගන්න වෙන්නේ.

බුදුරජාණන් වහන්සේගෙන් කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවහම උන්වහන්සේ ප්‍රතිප්‍රශ්නයක් අහනවා තමන් මේකෙන් අදහස් කරන්නේ මොකක් ද කියලා, ඉන්පසුවයි උත්තරයක් දෙන්නේ. දහම පැත්තෙන් විමසලා බැලුවාත් හිත කියන එකට අවස්ථා දෙකක් තියෙනවා - කෙලෙස් යෙදෙන අවස්ථාවයි, කෙලෙස් තො යෙදෙන අවස්ථාවයි. කෙලෙස් තො යෙදෙන අවස්ථාව කියන්නේ රහනන් වහන්සේලාගේ සිත. අවිධාව සම්පූර්ණයෙන් දුරු කරපු මට්ටමක සිත.

එතකාට සිතේ විශේෂ අවස්ථා තියෙනවා. ඇත්තටම වික්ද්‍යාණය කියන්නේ සිතේ තියෙන මායාකාරී අවස්ථාව සි. වික්ද්‍යාණය බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ මායාකාරයෙක් ලෙසට සි. එතනින් අපට වික්ද්‍යාණය ගන්න පූඩ්වන් සිතේ මායාකාරී ස්වභාවයක් හැරියට - කෙලෙස් යෙදුනු අවස්ථාවක්. පටිච්ච සම්ප්‍රාදයේ දී වික්ද්‍යාණය යෙදෙන තැන ඒක හොඳට පැහැදිලි වෙනවා - අවිත්පාපච්චා සඩ්බාරා, සඩ්බාරපච්චා වික්ද්‍යාණ කියන අවස්ථාව. අවිද්‍යාවෙන් කරපු සංඛාර තිසාමයි වික්ද්‍යාණය හටගන්නේ. එතකාට වික්ද්‍යාණයෙන් දැනගන්නේ අර අවිද්‍යාවෙන් සකස් කරපු ස්වභාවයක්. අවිද්‍යාවෙන් සකස් කරපු දෙයක් දැනගන්න සිත එතකාට මායාකාරී සි. ඇත්ත ඇතිහැරි තෙවෙයි දැනගන්නේ.

නමුත් රහතන් වහන්සේගේ වික්ද්‍යාණය සඳහන් වෙන්නේ අනිදස්සන වික්ද්‍යාණයක්¹⁹ ලෙසයි. කිසිම දෙයක් දරුණය කරන්නේ නැහැ. දරුණය කරන්නේ නැත්තේ මොනවා ද? සාමාන්‍යයෙන් ලෝකයාට අවිද්‍යාවෙන් දරුණය කරන දේවල් අවිද්‍යාව දුරට වූණු මනසට දරුණය වෙන්නේ නැහැ.

ඒ ගැන තේරුම් ගන්න උපමාවක් ගත්තොත් - වතුරට එබන බල්ලා හිතන්නේ වතුරේ තව බල්ලෙක් ඉන්නවාමයි කියලා සි. එතකාට එතන පැහැදිලියි ඒක අවිද්‍යාව මත දරුණය කරන දෙයක් කියලා. බල්ලා හිතනවා වතුරේ ඉන්න බල්ලාමයි මේ පෙනෙන්නේ කියලා. ඒක අවිද්‍යාවෙන් කරපු සංඛාරයක් කියන එක පැහැදිලියි නේ ද? එතකාට වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න සිතක් තියෙනවා නම්, අන්න එතන ලෝකයට අයිති වික්ද්‍යාණයක් කියලා කියන්න පූඩ්වන්. සිත හෝ වික්ද්‍යාණය කියලා කියන්නේ මොනවා හරි දැනගන්න ගතියක්.

මායාවෙන්, මුළාවෙන් දැනගන්න ගතිය තමයි වික්ද්‍යාණය වෙන්නේ. රහතන් වහන්සේගේ වික්ද්‍යාණය අනිදස්සනයි කියන්නේ මුළාවෙන් දැනගන්න දේවල් ඒ දැනගැනීමට අදාළ නැහැ.

¹⁹ කෙවට්ට සූත්‍රය - දිසනිකාය, සීලස්කන්ද වර්ගය.

ඒක හරියට බල්ලාට වතුරේ බල්ලෙක් ඉන්නවා කියන මට්ටමේ දැනුවත් වීමක් වුණාට, අපේ මට්ටමට වතුරේ බල්ලෙක් කියන දැනුවත් වීමක් යෙදෙන්නේ නැහැ. ඒ උපමාවේ දී අවිද්‍යාව යෙදුණු මනසයි, නැති මනසයි කියලා ගත්තොත් - බල්ලාගේ මනසේ අවිද්‍යාව යෙදිලා, අපේ මනසේ ඒ අවස්ථාවට අදාළ අවිද්‍යාව යෙදිලා නැහැ. ඒ නිසා අපේ වික්ද්‍යාණයට වතුරේ බල්ලෙක් දරුණනය වෙන්නේ නැහැ. එතකොට ඒ උපමාවේ දී අපේ වික්ද්‍යාණය අතිදස්සනයි. බල්ලාගේ වික්ද්‍යාණය වතුරේ ඉන්න බල්ලෙක්ව දරුණනය කරනවා. මේක උපමාව විතරයි.

දත් අපි ඉන්නේ ලෝකයට අයිති දැක්මක, නමුත් රහතන් වහන්සේට තියෙන්නේ ලෝකයෙන් එතර වුණු මනසක්. එතකොට අපි වතුරට එබෙන බල්ලා වගේ - ලෝකයට අයිති දැක්මේ දී ඇහෙන් දැකලා අපට බාහිරයේ තොයෙන් රුප පිහිටනවා. නමුත් අවිද්‍යාව පුරු වුණු මනසට ඇහෙන් දැකලා බාහිරයේ රුප පිහිටන්නේ නැහැ.

එතකොට සිතේ පැහැදිලි මට්ටම එක මට්ටමක්, සිතේ මායාකාරී මට්ටම තව එකක්. වික්ද්‍යාණය කියන වචනය යෙදෙන්නේ බොහෝ වෙලාවට සිතේ මායාකාරී මට්ටමට සි. ඒ කියන්නේ ඇත්ත ඇතිහැටි නෙවෙයි පෙන්නන්නේ. නැති දෙයක් ඇති විදියට පෙන්නුම් කරන ගතියක් තියෙන්නේ.

ප්‍රශ්නය: පයිවි, ආපො, තෙතො, වායො, ආකාස, වික්ද්‍යාණ කියන ධාතු ගත්තහම වික්ද්‍යාණ ධාතුව ගැන මට පටලැවීමක් තියෙනවා. ඒ වෙලාවට ඇතිවෙලා නැතිවෙන දෙයක් මිසක් තියෙන දෙයක් ගැන මට හිතට එන්නේ නැහැ.

පිළිතුර: අපි එතන අනිත් ධාතු විකෙන් පටන් ගනිමු. පයිවි, ආපො, තෙතො, වායො ධාතු කියන කොට මොකක් ද අදහස් වෙන්නේ? පයිවිය තිවිවහම එළියේ තියෙන ස්වභාවයක් විදියට ද, නැත්තම් රට වෙනස් ස්වභාවයක් විදියට ද තමන්ට හිතෙන්නේ? මේ ගැන අපි භොඳට නුවණීන් විමසන්න ඕනෑම්.

ඒ ස්වභාවය ඒ වෙළාවට ඇතිවෙලා නැතිවෙනවා කියලා නිකම් හිතමු කො. පෙර නො තිබීම හටගෙන, ඉතුරු නැතුව නිරද්ධ වෙනවා කියලා ගත්තොත්, දකින අවස්ථාවේ දී ඇහැයි, රුපයයි, වක්බූ වික්ද්‍යාණයයි පෙර නො තිබීම හටගෙන, ඉතුරු නැතුව නිරද්ධ වෙනවා කියලා කියනවා. ඒ ආකාරයට ධර්මයේත් සඳහන් වෙනවා - අභ්‍යත්වා සම්භතං ප්‍රත්වා න හවිස්සති²⁰ කියලා. එතකොට හටගන්න මොහොතකට කළිනුත් ඒක තිබිලා නැහැ, රට පසුවත් තිබිලා නැහැ. හටගන්න මොහොත් දී තමයි තිබුණෙන් තියෙන්නේ. ඒ ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා අතිතය ගෙවිලා ඉවරයි. ඒ නිසා අතිතය ගැන බලලා වැඩික් නැහැ. අනාගතය ඇවිල්ලා නැහැ. ඒ නිසා අනාගතය ගැන බලලාත් වැඩික් නැහැ, නො පැමිණි දෙයක් නේ. රටපස්සේ දේශනා කරනවා වර්තමානයේ යම්කිසි ධර්මතාවයක් තියෙනවා නම් ඒ ගැන එතන එතනම තුවණීන් බලන්න කියලා. පව්චුජ්පන්න යො ධම්මං තත්ථ තත්ථ විපස්සති²¹. පව්චුජ්පන්න යො ධම්මං. කියන්නේ වර්තමානයේ යම්කිසි ධර්මතාවයක් තියෙනවා නම්, තත්ථ තත්ථ විපස්සති - එතන එතනම විපස්සනා කරන්න කියලා. එතන එතනම ඇත්ත දකින්න උත්සාහ කරන්න කියලා කියනවා.

එහෙනම් දැන් අපට තුවණක් එනවා ඇහැයි, රුපයයි, වක්බූ වික්ද්‍යාණයයි රට කළින් තිබිලා නැහැ. එහෙනම් අතිතය ගැන කතා කරලා අපට වැඩික් නැහැ. රළුගට අනාගතයේ ඕක තියෙන්නේත් නැහැ කියලා අපි අභාලා තියනවා. එතකොට අනාගතය ගැන විද්‍රෝහනය කරලා වැඩකුත් නැහැ, අතිතය ගැන විද්‍රෝහනය කරන්න ඕනෑම.

²⁰ ක්‍රියකරා - බුද්ධ නිකාය, පටිසම්භිදාමග්ගපාලි, මහාවග්ගො 15,16

²¹ ගද්දෙකරන්ත සූත්‍රය - මල්කීම නිකාය, උපරිපණ්නාසපාලි, විහාරිසවග්ගො.

දැන් ඇහෙන් දැකින මොහොතක් ගත්තොත් - ඇහැට ගහක් පෙනෙනවා කියලා හිතමු. ගහේ කොළ අපට කොළ පාටට පෙනෙනවා. කොළ පාට කියන එක එතකොට වර්තමාන ධර්මතාවයක් - මේ මොහොතේ පෙනෙන සිද්ධියක් නේ. එක පැත්තකින් අපි බලන්න ඕනෑම ඒ පෙනෙන ස්වභාවය ඇත්තටම අර එළියේ ගහේ තියෙන එකක් ද කියලා. දැන් මේ කරන්නේ විදර්ශනය. එළියේ ගහක් තියෙනවා, මෙහේ ඇහැ තියෙනවා, වක්බු වික්ද්‍යාණය පහළ වුණ හින්දා තමයි ඒ බව දැනගත්තේ කියලයි අපි හිතන්නේ. එතකොට මය ජාති තුන ගැන අපි නුවණීන් මෙනෙහි කරන්න ඕනෑම. එක වර්තමානයේ ධර්මතාවයක් නේ.

එතකොට ලෝකයට අදාළ විදියට අපි පිළිගෙන තියෙන්නේ එළියේ ගහක් තියෙනවා, ඒ ගහ මේ ඇහෙන් පෙනෙනවා, වික්ද්‍යාණයෙන් තමයි ඒ ගැන දැනගත්තේ කියලා. එතකොට වික්ද්‍යාණයෙන් දැනගත්ත ජාති දෙකක් තමයි ඇහැ කියන එකයි, ගහ කියන එකයි. වික්ද්‍යාණයක් පහළ වුණේ නැත්තම් දැනගත්ත් විදියක් නැහැ නේ. එතකොට වික්ද්‍යාණයෙන් දැනුවත් කරලා තියෙනවා ගහක් සහ ඇහැක් තියෙනවා කියලා. අපි දැන් මේ වක්බු ද්වාරය ගැනයි කතා කරන්නේ - ඇහෙන් දැකින ක්ෂණයක් ගැන.

දැන් සාමාන්‍ය ලෝකයාගේ මට්ටමේ දී අපට හිතෙනවා එළියේ ගහක් තිබූණ නිසා තමයි මෙහෙම පෙනුනේ කියලා. තව ඕනෑම නම් විස්තර කරන්න පුළුවන් ඒ ගහ හැඳිලා තියෙන්නේ පයවි, ආපො, තෙපො, වායෝ වලින් කියලා. රේඛට වර්ණ, ගත්, රස, ඩිජාත් දාන්න පුළුවන්. දැන් කොළ පාට කියන කොට වර්ණයක්. එතකොට එතන තියෙන සතර මහා ධාතුව ඇසුරු කරගෙන තමයි මේක පෙනුනේ කියලා කියනවා. රේඛට ඇහැ හැඳිලා තියෙන සතර මහා ධාතුවක් තියෙනවා. පයවි, ආපො, තෙපො, වායෝ, වර්ණ, ගත්, රස, ඩිජා. රේඛට ඕවා දැනගත්ත වික්ද්‍යාණයක් තියෙනවා කියලා මම අදහස් කරන්නේ ඒ ක්ෂණය තුළ - දැකීම කියන සිද්ධිය වෙන මොහොත තුළ. එක එතකොට පෙර තිබිලා නැතුව හටගෙන, ඉතුරු නැතිවම නිරුද්ධ වෙලා. කල්පනා කරන කෙනෙකුට දැකින්න පුළුවන් එක්තරා ධර්මතාවයක් යික.

ඩුඩු දහමේ නැමවිටම තියෙන්නේ ක්‍රම ක්‍රමයෙන් ගැඹුරට යැමක්. ඕක සාමාන්‍ය ලෝකයාට තේරුම්ගන්න පුළුවන් මට්ටමක් වෙනවා. එතකොට මේක පෙර නො තිබීම හටගෙන, ඉතුරු නැතිවම නිරද්ධ වෙනවා කියන කරුණ ගැන නුවණින් මෙනෙහි කරන කෙනාට දැන් නුවණක් එනවා මේ ගහ මිට කළින් තිබිලා වෙන්නත් බැහැ, මිට පසුව තියෙනවා වෙන්නත් බැහැ, මේක පෙනෙන මොහොතේ සිද්ධියක් බව. මේ ඇස මිට කළින් තිබිලා වෙන්නත් බැහැ, මිට පසුව තියෙනවා වෙන්නත් බැහැ, ඔය සිද්ධිය තියෙන මොහොතේ හටගත්ත දෙයක්. ර්ලගට විස්ක්‍රේමණය මිට කළින් තිබිලාත් නැහැ, පසුව තියෙන්නත් බැහැ, මේ මොහොතේ ඔය සිද්ධිය තිසා හටගත්ත දෙයක් කියලා.

ඔය එක මට්ටමක්. දහම විමසීමේ දී ක්‍රම ක්‍රමයෙන් ගැඹුරට යන්න වෙනවා. මේ සිද්ධියේ දී ඔය ජාති තුන පෙර නො තිබීම හටගෙන ඉතුරු නැතිවම නිරද්ධ වූණා. ර්ලගට අපට තව එහාට ඕක විපස්සනාවේ දී විමසන්න තියෙනවා. එකක් තමයි - ඔය එළියේ තියෙන ගහක් ද අපි දැනගත්තේ? එහෙම නැත්තම් එළියේ තියෙන කොළ පාට ද මේ ඇහෙන් පෙන්නුවේ කියන එක. ගහේ තියෙන කොළ පාට ද මේ ඇහෙන් දැක්කේ? දත් මොකද හිතෙන්නේ? මතක තියාගන්න අපි මේ කතා කරන්නේ දකින ක්ෂණය ගැනයි කියලා. ඒ ක්ෂණයේ දී ඔය කොළ පාට එළියේ තියෙනවා ද කියන ප්‍රශ්නයයි මම අහන්නේ. ර්ට කළින් වත්, පසුව වත් කතාවක් තෙවෙයි. පෙනෙන මොහොතේ දී කොළ පාටක් පෙනුනා නේ. ඒ පෙනුන කොළ පාට අර ගහේ තියෙන එකක් ද, නැත්තම් ඇහෙන් උපද්‍යු එකක් ද කියලායි මම අහන්නේ.

එවෙලේ හදා පෙන්නපු එකක් නම් එක බාහිරයේ තිබිලා වෙන්න බැහැ. ඒ සම්බන්ධව කුඩා පරීක්ෂණයක් අපි කළාත් - රතු පාට කණ්ණාචියක් දාලා බැලුවාත් රතු පාටට පෙනෙනවා, නිල් පාට කණ්ණාචියක් දාලා බැලුවාත් නිල් පාටට පෙනෙනවා නේ ද? එතකොට අපි කියන්නේ නැහැ නේ රතු පාටත් අර කොළේ තියෙනවා, නිල් පාටත් අර කොළේ තියෙනවා කියලා. එතකොට පෙනෙනවා මේ ඇහෙන් උපද්‍යු ස්වභාවයක් තමයි දත් හිත

දැනගෙන තියෙන්නේ කියන එක. ඒක එතකොට එම්බෝ තියෙන එක වත්, ඇහැ වත්, විසුද්ධාණය වත් නෙවෙයි, එතනම පැන තැග්ග ස්වභාවයක්. ඒකට තමයි ත්‍රේප්‍රෝ සමන්තාභාරෝ²² කියලා කියන්නේ. ත්‍රේප්‍රෝ කියන්නේ එතැනින්ම පැනතැග්ග ගතියක්. හේතුන් නිසා යම් දෙයක් හටගත්ත ස්වභාවයක්. එතකොට හටගත්ත ස්වභාවය හේතු නෙවෙයි. ගිනි පෙට්ටියකට ගිනිකුර ගැහුවහම ගින්දර හටගත්තවා නේ. ගින්දර කියන්නේ ගිනි පෙට්ටියත් නෙවෙයි, ගිනිකුරත් නෙවෙයි වගේ.

අන්න ඒ වගේ මේ පෙනුන වර්ණය කියන්නෙත් හේතුන් නිසා හටගත්ත ගති ස්වභාවයක් විතරයි. ඒක බාහිරයේ තියෙනවා කිවිවාත් වැරදියි. එක ක්ෂණයක් ගැනයි අපි මේ කියන්නේ. යමක් තියෙනවා කියන්නේ පවතින, නිත්‍ය අර්ථයකින් නෙවෙයි. ඒ ක්ෂණයේ දී වුණත් අපි ඔය දැකුළු පාට එම්බෝ තියෙනවා කිවිවාත් වැරදියි. ඒක පැහැදිලි ද? ඇහැ තුළම පැනතැග්ග ස්වභාවයක් තමයි දත් හිතට අරමුණු වෙලා තියන්නේ.

මේ ගැන තව පැත්තකින් අපි හොතිකට හිතුවාත් - ඇහැට පුළුවන් ඇස තුළ ප්‍රතිබිම්බයක් තැත්තම් විතුයක් හදාලා දෙන්න විතරයි. ඒක මොනවායින් හරි හැඳිවිට රුපයක් නෙවෙයි. එතනිනුත් ඒ ගැන හිතාගන්න පුළුවන්. එහෙනම් හිතට අරමුණු වුණේ ඇහැ හදාලා දිපු ප්‍රතිබිම්බයක්, ජායාවක් විතරයි. ඒක කවදාවත් එම්බෝ පවතින දෙය වෙන්න බැහැ. ඒ පැත්තෙන් හිතුවත් මේ සම්බන්ධව තේරුම්ගන්න පුළුවන්. කොහොම හරි ඔතන ගන්න ඔහෙන් අදහස තමයි එම්බෝ තියෙන දෙය නෙවෙයි ඔය දැන් දැනගත්තේ කියන කරුණ. මෙතනම පැනතැග්ග ස්වභාවයක්, එතැනින් හටගත්ත ස්වභාවයක් තමයි ඔය දැනගත්තේ.

ප්‍රශ්නයකට පිළිතුර: විපාක ගැන අපට වෙනම කතා කරන්න වෙනවා. විපාකයක් ගැන කතා කරන්න පුළුවන් පෙර කරමයක් තිබුණෝත් විතරයි. පෙර කරමයක විපාකයක්. දැන් විකක් තුවණීන්

²² මහාභ්‍රේපදාපම සූත්‍රය - මල්කීම්නිකාය, මූලප්‍රේෂණාසනාලි, ඔපම්මලවගේ.

හිතන්න - අපි මේ කරම්ලල ගැනයි කතා කරන්නේ. කරම්ලල ගැන කතා කරන්නේ මොන සම්මාදිවිධියෙන් ද? කම්මස්සකතා සම්මාදිවිධියෙන්. ඒකත් සත්‍යයක් මිට්‍යා දෂ්ඨීයට සාපේක්ෂව. නමුත් ඒක ලෝකයාට අයිති ඇත්තක්. ලෝකෝත්තර දරුණුයේ දී කම්මස්සකතා සම්මාදිවිධියත් එකතු විදියක මිට්‍යා දෂ්ඨීයක් වෙනවා. ඒකත් පිළිගන්න වෙනවා. කරම විපාක ගැන කතා කරන කොට කළින් කරපු කරමයක විපාකයක් මේක කියලා කතා කරන්න පුළුවන්. හැබැයි එහෙම කියන කොට මතක තියාගන්න අපි ආයත් ලෝකයට අහුවෙනවා. එතන දී කළින් කරමය කරපු කෙනා ඉන්නවා, එයාට තමයි මේ විපාක එන්නේ කියලා කිවිවහම ඒක ඇතුළේ ආත්ම දෂ්ඨීය තියෙනවා. ඒ නිසායි ඒක ලෝකයට අයිතිය කියලා කියන්නේ.

ලෝකෝත්තර දරුණුයේ දී ඔක විකක් වෙනස් පැත්තක් වෙනවා. තව උදාහරණයක් ගත්තොත් - අපට කාගෙන් හරි බැණුම් අහන්න වෙනවා. දැන් බැණුම් අහන්න වෙන්නේ අපි කළින් ජීවිතයක කාට හරි බැණුලා තියෙන නිසා නේ ද? පරණ අකුසලයක විපාකයක්. දැන් බැණුම් අහනවා කියන එක අපි තව විකක් ගැහුරට ලෝකෝත්තර දරුණුය පැත්තෙන් ආයතන විදියට විමසලා බලමු. ආයතන විදියට බලන කොට බැණුමක් අහුවා කියන්නේ මොකක් ද? සෞතායතනයෙන් ගබාධයක් ඇහුවා. රටපස්සේ ඒ ගබාධය ගැන මනායතනයෙන් කළේපනා කළා. ඔය දෙක නිසා නේ බැණුමක් අහන්න සිද්ධ වුණේ. දැන් ආයතන වෙන් කරලා බලන්න ඕනෑම. එතකොට කනට පුළුවන් වුණේ ගබාධයක් අරන් දෙන්න විතරයි - සෞතායතනය. මනසින් ඒ ගබාධය ගැන හිතන්න හිහිල්ලා තමයි බණිනවා කියන සිද්ධියක් හටගත්තේ. සකස් කරගත්තේ. එතකොට ඒක සකස් නො වුණා නම් බැණුමක් අහන්න වෙන්නේ නැහැ.

එ නිසා තමයි බුදුරජාණන් වහන්සේට හෝ රහතන් වහන්සේලාට කාටවන් බණින්න බැරි. උන්වහන්සේලා බැණුම සකස් කරගන්නේ නැහැ. ගබාධය අහනවා. ඒකට අපි සෞතායතනය වැඩ කරනවා කියනවා. නමුත් අවිද්‍යාවෙන් කරන වික කරන්නේ නැහැ. එතන දී අපට කරම විපාක ගැන කතා කරන්න විදියක් නැහැ. එතකොට

කරම විජාක තියෙන්නේ මේ ලෝකයේ යන කොට මිසක් ලෝකයෙන් එතරවෙන දැරුණයේ දී ඒක ඉක්මවා යනවා. එතකොට කම්මස්සකතා සම්මාදිවිධිය එක මට්ටමක්, ලෝකෝත්තර සම්මාදිවිධිය, නැතිනම් වතුසව් සම්මාදිවිධිය එතැනින් එහාට යනවා. කරම්ථලත් ඉක්මවා යනවා. ලෝකයත් ඉක්මවා යනවා. තිස්සේක් තලයම ඉක්මවා යන දැරුණයක් ලෝකෝත්තර කියන කොට. මේ දෙක කවලම් වෙන කොට තමයි ඔය නොයෙකුත් ප්‍රශ්න ඇතිවෙන්නේ.

දැන් මේ කතා කරන්නේ ලෝකෝත්තර දැරුණය ගැන සි. ඔය දැකපු වර්ණය මෙතනම ඉපදුන එකක් කියන කොට ඒක ලෝකෝත්තර දැරුණය. ලෝකයට අයිති දැරුණයේ ඉදලා දැන් ගැෂ්‍රිරකට යනවා. එතකොට අපි කළින් කතා කරපු අදහස් ටිකක් වෙනස් වෙනවා. ඒකත් මතක තියාගන්න ඕනෑ.

එතකොට අපි පටන්ගන්න වෙලාවේ දී ඔහොම ඇහැට පෙනුනේ පරණ කරමයක විජාකයක් තිසායි කියලා පටන්ගන්න පුළුවන්. ලෝකයට අයිති මට්ටමේ දී - ඇහැත් තියනවා, රුපයත් තියනවා, විශ්වැක්‍යාණයෙන් දැනගන්නවා කියන මට්ටම. මොකද ඒ මට්ටමේ දී එයාට ඇහැත් තියනවා, රුපයත් තියනවා, විශ්වැක්‍යාණයත් තියනවා. තියනවා කියන්නේ නිත්‍ය සංයුත්වන් නොවෙයි, ඒ ක්ෂණය තුළ දී ඒ තුන තියනවා. එයා විශ්වාස කරනවා එමියේ තියෙන දෙය තමයි මේ ඇහෙන් දැක්කේ කියලා. අර්කුත්ත බහිදේ දෙක වෙන් කරගෙනයි ඉන්නේ.

දැන් මෙතනින් එහාට විමසීමේ දී ඔය වෙන් කිරීම නො වෙන පැත්තකටයි අපට යන්න තියෙන්නේ. ලෝකයට අයිති මට්ටමේ ඉදන් ලෝකයෙන් එතර වීමක් ගැනයි දැන් කතා කරන්නේ. එතකොට මේ දැක්කේ ඇහෙන් උපද්දු පුළුවන් හටගත්ත දෙයක් නම්, දැන් බාහිරයක් පැනවෙන්නේ නැහැ.

මතන තමයි මම අර බල්ලාගේ උපමාව යොදා ගන්නේ. බල්ලාගේ මානසිකත්වයේ දී වතුරේ බල්ලෙක් ඉන්නවා. හැබැයි ප්‍රජාව

යෙදෙන කොට බාහිර බල්ලෙක් ගැන කතා කරන්න බැහැ. ඇහෙන් වරණ සටහනක් අරන් දුන්නා. ර්වපස්සේ එක ගැන කල්පනා කළා. කල්පනා කරන කොට හිතෙන් හඳුපු බල්ලාව තමයි හිත දුනගෙන තියෙන්නේ. දුන් බාහිරය උපදින්නේ නැහැ. බාහිරය ඉපදේශවේ නැත්තම් එක්තරා මටටමකට ලෝකයට අහුවෙන්නේ නැහැ. ලෝකයට අහුවෙන්නේ නැහැ කියන්නේ දුන් ලෝකෝත්තර දරුණනයයි මේ යෙදෙන්නේ. එතන දී කර්මලල ගැන එන අදහස් ටික අයින් වෙනවා. ඒ බවත් තේරුම් ගන්න ඕනෑම. ලෝකෝත්තර දරුණනයේ දී කම්මිස්සකතා සම්මාදිවියෙන් එහාට යනවා.

ලෝකයට අයිති කිසිම දෙයක් තුපදින පැත්තකටයි මේ යන්නේ. මූල ලෝකයෙන්ම - තිස්සික් තලයෙන්ම මිදෙන පැත්තක් ගැනයි මේ කතා කරන්නේ. එතන දී තමයි ආයතන පිරිසිද දකින්න තියෙන්නේ. එතන දී අපි දුනට ඉන්න දැක්මේ ඉදාලා යථාභ්‍යත ස්වභාවය දක්වා මනස මෙහෙයවනවා. එතකොට යථාභ්‍යත ස්වභාවයේ දී අපි දකින්න තියෙන්නේ ආයතනය මොකක් ද, ආයතන සම්බුද්‍ය මොකක් ද, ආයතන නීරෝධය මොකක් ද කියන පැත්ත සි.

ਆයතන කිවිවහම අත්සුත්ත ආයතනයි, බහිදේ ආයතනයි දෙකම අයිතියි. ඇහැත් අයිතියි, රුපයත් අයිතියි. එතකොට මෙතැන පිරිසිද දකින කොට ඔය දෙකෙන්ම මිදෙනවා. මිදෙනවා කියන්නේ ඕවා අවිද්‍යාවෙන් නේද ඉපදේශවේ කියන තුවණක් වෙතටයි මේ යන්නේ. ඒ සඳහා අපි පටන්ගත්තේ බාහිර රුපයෙන්. අපි මූලික අවස්ථාවේ දී බාහිර රුපය තමයි මේ දුනගත්තේ කිවිවාට දුන් තුවණක් එතවා 'මය දුනගත්තේ බාහිර රුපයක් නම් වෙන්න බැහැ, ඇහේ හැකියාව අනුව උපදේශ යම්කිසි ස්වභාවයක් තමයි ඔය දුනගෙන තියෙන්නේ' කියලා. බැරිවෙලුවත් අපට කළු සුදු විතරක් පෙන්තන ඇහැක් තිබුණා නම් එතකොට කොළඹාට පෙනෙන්නේ නැහැ, කළු සුදු විතරයි පෙනෙන්නේ. එහෙනම් මේ බාහිරය නෙවයි දැකළා තියෙන්නේ. ඇහේ හැකියාව අනුව එතන උපදේශ දෙයක් තමයි අත්දැකළා තියෙන්නේ කියන පැත්ත පෙනෙන්න ගන්නවා.

ඒතකාට මේ විස්කුදාණයට ඇත්තටම අහුවෙන්නේ එතැනින්ම පැන නගින දෙයක් පමණයි. ඒකට තමයි තංශේ සමන්නාභාරෝ කියලා කියන්නේ. එතැනම පැන නගින දෙයකට අවධානය යොමු වුණෙන්ත් තමයි විස්කුදාණය හටගන්නේ. නැත්තම් විස්කුදාණය හටගන්නේ නැහැ. දීන් ඔතැන තුවන පිහිටන කොට, ප්‍රජාවෙන් මේ බව දැකින කොට, බාහිර රුප වලින් ටික ටික මිදෙනවා. ඒ කියන්නේ මේ ඇහැට කවදාවත් එලියේ තියෙන දෙයක් පෙන්නන්න බැහැ. මේ ඇහැට පුළුවන් යම්කිසි හේතු ටිකක් යෙදුනු හින්දා අවස්ථාවට එතැනම උපද්දු දෙයක් පෙන්නන්න විතරයි. එහෙනම් අපි කවදාවත් එලියේ තියෙන දෙයක් දැකලා නැහැ. දැකලා තියෙන්නේ ඇහෙළේ හැකියාව මත උපද්දු ස්වභාවයක් විතරයි කියන අවබෝධය වැශ්‍යන්න ගන්නවා.

ඉතිරි ආයතන වලටත් මේ විදියටම ‘මේ දැනගත්තේ බාහිර දෙයක් නෙවෙයි, ආයතනයේ හැකියාව මත උපද්දු ස්වභාවයක් විතරයි’ කියලා බලන්න පුළුවන්. ඔහාම බලන කොට බාහිර රුප වලින් ටිකෙන් ටික මිදෙනවා. කළින් මූලාවෙන් භාරගත්ත රුප දීන් භාරගත්තේ නැති තැනකට ගමන් කරනවා. දීන් පෙනෙන්න ගන්නවා මෙව්වර කල් අපි ඇසුරු කරලා තියෙන්නේ පනවා ගත්ත රුප ගොඩක් නේ කියලා. හරියට අර ගොඩ ඉන්න බල්ලා වතුරේ බල්ලෙක් හදලා ඒක ඇසුරු කළා වගයි. බුර බුරා හිටියා වගයි. අපිත් මෙව්වර කල් ඒ වගේ දෙයක් නේද ඇහෙන් දැකලා කරලා තියෙන්නේ කියලා දීන් ටික ටික වැටහෙන්න ගන්නවා. මේ ඇහෙන් දැකින දැකින දෙය එලියේ තියෙනවා කියලා භාර අරගෙන ඒවාට නේද මේ ඇලීම ගැටීම ඇති කරගෙන තියෙන්නේ කියලා පෙනෙන්න ගන්නවා.

ඒක එහෙනම් මූලාව මත, අවද්‍යාව මත ම කරපු දෙයක්. යම්තාක් බාහිර රුප ඇහෙන් දැකලා නම් දැනගෙන තියෙන්නේ, ඒවා ඔක්කෝම මෝඩිකමට පනවා ගත්ත දේවල්. අනිත් ආයතන ගැනත් වෙන වෙනම මේ විදියට බලන කොට ඒ වගේම තුවනක් එයි. කනෙන් අහලා දැනගත්ත ඒවා, නාසය නිසා දැනගත්ත ඒවා ඔක්කෝම මෙව්වර කල් අපි ලෝකයට අයිති දැක්ම තුළ ‘එලියේ

තියෙන දේවල් තමයි ඔය දැනගත්තේ' කියලා හිතුවාට, එළියේ තියෙන ඒවා නෙවෙයි ඔය දැනගෙන තියෙන්තේ. ආයතනයේ හැකියාව අනුව යම්කිසි සංයුවක් උපද්දලා දුන්තා - ඇහැ නම් වර්ණ සංයුවක්, කන නම් ගබිද සංයුවක්, නාසය නම් සාන සංයුවක්, දිව නම් රස සංයුවක්, කය නම් පොටියාබල සංයුවක්, මනසෙන් නම් ධම්ම සංයුවක්. ඔය සංයුව ගැන මනසෙන් කළුපනා කරලා තමයි රට අදාළ රුප රිකක් හිතෙන් නිරමානය කළේ. ඒ හිතෙන් හදුපු රුප ගැන තමයි ඇත්ත වශයෙන්ම හිත දැනගෙන තියෙන්තේ. ඒකට තමයි මන-ධම්ම-මනෝ වික්ද්‍යාණ කියන්තේ.

දැන් අපට මන-ධම්ම-මනෝ වික්ද්‍යාණ කියන තැන සිහිය-නුවණ පිහිටියේ නැති හින්දා තමයි 'මය දැනගත්තේ' එළියේ තියෙන දේවල්' කියලා හාර අරගෙන, ඒවා ඇසුරු කරමින් තව තවත් හිතන්තේ. එතකොට අන්න ඒ මුලාවෙන් මිදෙන්න තමයි දැන් ආයතන ගැන මේ විදියට නුවණීන් බලන්න තියෙන්තේ. එතකොට මතන සිහිය-නුවණ පිහිටියොත් පෙනෙයි 'බාහිරයේ' රුප මේ ආයතන වලින් නම් කවදාවත් දැනගත්න බැහැ' කියන කාරණාව. මේ ආයතන හයෙන් එකකින්වත් අපට එළියේ තියෙන රුප ගැන දැනගත්න බැහැ.

මෙව්වර කල් අපි එහෙම පුළුවන් කියලා විශ්වාස කරපු නිසා තමයි සසරේ ආවේ. ඒ ව්‍යුණාට පවතින ඇත්ත ද්‍රීන කොට, යථාභුත ස්වභාවය ද්‍රීන කොට නුවණක් එනවා එළියේ තියෙන රුප මේ ආයතන හරහා නම් දැනගත්න බැහැ කියලා. මහාසලායතනික සූත්‍රයේ²³ මේ ගැන විස්තර වෙනවා - වක්බුඩු හික්බවෙ ජානං එස්සං යථාභුතං. ඇහෙළ යථාභුත ස්වභාවය දැනගත්න කියනවා. රුපය ජානං. එස්සං යථාභුතං. ඇහෙන් පෙන්නන රුපයේ යථාභුත ස්වභාවය දැන්න ද්‍රීන කෙනෙක් වෙන්න කියනවා. රේඛගට වක්බුඩ්‍යාණ ජානං එස්සං යථාභුතං. ඔය විදියට ආයතන

²³ මහා සලායතනික සූත්‍රය, මේකිම තිකාය, උපරිපණ්ණාසපාලි, සලායතන වග්‍යය.

හයටම දේශනා කරනවා. එහෙම දත්ත දැකින කෙනාට සම්මාදිවිධීය ඇති වෙනවා. ඒක ලෝකයෙන් එතරවෙන සම්මාදිවිධීය වෙනවා.

එතකොට එතැනට තමයි අපි මේ එත්ත හදන්නේ. එතැනට ආවොත් නුවණක් පිහිටයි 'අපි මෙව්වර කාලයක් බාහිර රුප කියලා හිතුවාට ඒවා බාහිරයේ නෙවයි තිබුලා තියෙන්නේ, මේ හිතෙන් හදපු දේවල් තමයි අපේ මෝඩකමට බාහිරයෙන් පනවා ගෙන තියෙන්නේ' කියලා. දැන් බාහිර රුප පිළිබඳ ගන්න ඕනෑම උග්‍රීයි ද? බාහිර රුප කියන්නේ පනවා ගත්ත දේවල්මයි.

මම මූලින් ප්‍රශ්නයක් ඇශ්‍රුවා පයිවි, ආපො, තෙපො, වායො - මේ එමියේ තියෙන ඒවා ද අපි දැනගත්තේ? එමියේ තියෙන දේවල් අපට දැනගත්ත විදියක් නැහැ. අපි විශ්වාස කළාට බාහිර දේවල් දැනගත්තා කියලා, ඒකත් හරියට බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන වගේ දෙයක්. ඒ තාක් කල් උග් හිතුවා වතුරේ ඉන්න බල්ලා හැඳිලා තියෙන්නේ පයිවි, ආපො, තෙපො, වායො වලින් කියලා. හැඳියි උග් නුවණක් ආවොත් හිතෙන් හදපු බල්ලෙක්වයි මේ දැනගත්තේ, එමියේ ඉන්න බල්ලෙක් නෙවයි කියලා ප්‍රයාව පිහිටිය දච්චට, සිහිය-නුවණ පිහිටිය දච්චට, දැන් අර බල්ලා හැඳුනු පයිවි, ආපො, තෙපො, වායො බාහිරයේ තියෙනවා කියන එකට තෙරුමක් නැති වෙනවා. 'තියෙනවා' කියන එකන් මම අදහස් කරන්නේ ඒ 'දැකින මොහොත්' දී හෝ බාහිරයේ ඒ ටික හටගන්න විදියක් නැහැ. බල්ලා හැඳුනු සතරමහාධාතුවක් හටගන්න බැහැ නේද කියන නුවණ යි.

මූලපරියාය සූත්‍රයේ²⁴ දේශනා කරලා තියෙනවා පෘත්‍රනයා පයිවිං පයිවිතො මක්ෂ්කති, රහතන් වහන්සේ පයිවිං පයිවිතො න මක්ෂ්කති. රහතන් වහන්සේට පයිවිය කියලා වත් මක්ෂ්කාණා වෙන්නේ නැහැ. පෘත්‍රනයාට තමයි මක්ෂ්කාණා වෙන්නේ. සේබ පුද්ගලයා පයිවිං පයිවිතො මා මක්ෂ්කති. මා මක්ෂ්කති කියන්නේ තවම මක්ෂ්කාණා වෙනවා. නමුත් එයා දත්තවා අවිද්‍යාට සහිත

²⁴ මූලපරියාය සූත්‍රය - මේක්මිම නිකාය, මූල පණ්ඩාසයකය, මූලපරියාය වග්ගය.

මනසටයි මෙහෙම පෙනෙන්නේ, අවිද්‍යාව දුරු වුණු මනසට මෙහෙම පිහිටන්න විදියක් නැහැ කියලා. ඒ නිසා එම අවබෝධය සඳහා එයා වැඩපිළිවෙළක යෙදෙනවා. ඒකෙන් මිදෙන්න උත්සාහයක් තියෙනවා මා මක්දක්ති කියන කොට. පෘතග්රනයා මක්දක්ති, සේඛ පුද්ගලයා මා මක්දක්ති, රහතන් වහන්සේ න මක්දක්ති. රහතන් වහන්සේට පයවියේ පයවිය කියලා මක්දක්දාණා වෙන්නේම නැහැ. ඒ දක්වා තමයි ප්‍රයාවෙන් අපේ දක්ම දියුණු කරගෙන යන්න තියෙන්නේ.

දුන් පෙනෙනවා නේද බහිදේ කියලා රුප මෙතෙක් කල් ඇසුරු කලා නම්, ඒ සියල්ලම අපේ අවිද්‍යාව මත පතවා ගත්ත දේවල් කියලා. මේ ආයතනයෙන් හටගත්ත සංයුවක් ගැන මනසින් කළුපනා කරන්න ගිහිල්ලා - මන-ධම්ම-මනොවික්දක්දාණා මට්ටමකින් තමයි අපි රුප ස්වභාවයක් දැනගෙන තියෙන්නේ. මනසින් දැනගත්ත දෙය, හිතෙන් හදපු දෙය හිත දැනගෙන තේ, ඒක එළියට සම්බන්ධයක් තියෙන්න පුළුවන් ද කියලා හොඳට නුවණින් වීමසන්න ඕනෑම. එහෙම බාහිරයේ තියෙන්න විදියක් නැහැ. හිතෙන් හදපු දෙය හිත දැනගත්තා කියන්නේ හිනයක් දක්කා වගේ වැඩක්. එතකොට හිතෙන් දකින දේවල් කවදාවත් බාහිරයට සම්බන්ධයක් නැහැ. මනසින් හදලා මනසට පෙන්නුවා. ඒක ධර්මතාවයක්.

මම නැවතත් මතක් කරනවා, ඔය මට්ටමට එතකොට ලෝකයට අයිති දරුණනයේ ඉදලා ලෝකෝත්තර පැත්තට, ලෝකයෙන් එතරවෙන පැත්තට යැමක් මේ තියෙන්නේ. මේ දක්වා ආවහම දුන් කරමෙළ ගැන ප්‍රශ්න ඉවරයි. මොකද කරමෙළ තියෙන්නේ ලෝකයට අයිති ධර්මතා තුළ සි. අවලෝදහම තුළ සි. දුන් ඒ ප්‍රශ්න මේ මට්ටමට අදාළ නැහැ. මේ යන්නේ ලෝකයක් පිහිටන්නේ නැති පැත්තකට සි. ලෝකයෙන් එතර වීම පිණිස සි.

අහැ උපකාරයෙන් බහිදේ රුපය ගැන අපි කතා කලා. ර්ඛගට අස්ක්මත්ත රුපය ගැනත් ඔය විදියටම බලන්න තියෙනවා. අහැ කියන්නේ මොකක් ද, කන කියන්නේ මොකක් ද? එතකොට ඒවාටත් මූලින් පටන්ගන්න කොට අපට නුවණක් එන්න ඕනෑම

මේවා පෙර තිබුණු ඒවා නෙවයි, ඒ ක්ෂණයේ දී හටගෙන ඉතුරුවක් තැතුවම නිරද්ධ වෙන දේවල් කියලා.

එතන ඉදලා, ර්‍යළුගට ර්‍යට එහාට ගිය දැක්මකට යන්න වෙනවා. අපි දෙවනියට කියපු ආකාරයට පවිච්චන්න යො ධම්මං තත්ථ තත්ථ විපස්සකි කියන විදියට වර්තමානයේ ඒ ඒ මොහොතේ වෙන සිද්ධිය විදර්ශනය කරන්න වෙනවා. එහෙනම් මේ ඇහැ හටගත්ත වෙලාවේ ඇහැ කොහෝ ද තියෙන්නේ? එලියේ තියෙන සතරමාධාතුවෙන් හැඳුන දෙයක් ද, තැත්තම් අර බහිද්ධ රුපය වගේම සිද්ධියක් ද? එතන දී තැවතත් ඒ පරික්ෂණය කරන්න පූජාවන් - දැන් අපි මේ මොහොතේ ඇහෙන් දකිනවා කියලා හිතමු. මේ මොහොතේ ඇහැ පාවිච්ච කරන කොට ඇත්තටම අපට ඇහැ දකින්න පූජාවන් ද? ඇහැ දකින්න බැහැ. ඇහෙන් එලියේ දෙයක් දකිනවා මිසක් ඇහැ දැකීමේ හැකියාවක් තැහැ. එහෙනම් අපි කොහොමද ඇහැ තියෙනවා කියලා දැනගත්තේ? ඇහැ තියෙනවා කියලා දැනගත්තේ පෙනෙන තිසායි. පෙනීමට ඇහැ අඩුවෙන්නේ තැහැ නේ. එහෙනම් පෙනීම ගැන කළුපනා කරන්න හිහින් නේද 'මිහාම පෙනෙන්න නම් ඇහැක් තියෙන්න ඕනෑ' කියන ඒක හිතෙන් කිවිවේ? එහෙනම් ඒකත් වික්ද්‍යාණයෙන් කියපු දෙයක්. මනසින් හදලා මනසින් දැනගත්ත දෙයක්. මනසින් හදපු දෙය කවදාවත් අල්ලන්න පූජාවන් දෙයක් නෙවයි. ඒක හිත ඇතුළේ වැඩික්.

මතන සිහිය තුවන පිහිටන කොට පෙනෙයි මෙවිවර කළු මේ අර්ක්මත්ත ආයතන කියලා - ඇහැ, කන. නාසිය, දිව, කය කියලා අපි යමක් ගැන හිතාගෙන හිටියා නම් ඒකත් පනවා ගත්ත දෙයක්. අර වතුරේ හදපු බල්ලා වගේම පනවා ගත්ත දෙයක්. හිතෙන් හදලා හිත දැනගෙන ඒක අල්ලන්න පූජාවන් දෙයක් බවට මෝඩකමට පත්කරගෙන නේද කියන සිද්ධියක් තියෙනවා. පැහැදිලි ද?

ප්‍රශ්නය: ධර්මයේ සඳහන් වෙනවා නේ යමක් ඇතිවෙන්නේ අවිද්‍යා, කරම, තණ්හා, ආභාර තිසා කියලා. ර්‍යළුගට ඉදිරියට එන රුපය කොටස තිස්දෙකකින් යුත්තයි කියනවා. මේවායින් අදහස්

කරන්නෙන් මායාවම දී? ඔබතුමා පෙන්නපූ ධර්මතාවයට මේවා ගළපන්නේ කොහොම දී?

පිළිතුර: මම කලිනුත් මතක් කළා එතන දී මතක තියාගන්න ඕනෑ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ ක්‍රම ක්‍රමයෙන් ප්‍රයාව වැඩෙන විදියට යි. යම් කෙනෙක් දුනට ඉත්ත මට්ටමේ ඉදාලා ක්‍රම ක්‍රමයෙන් තමයි ගැඹුරට ගෙනියන්නේ. එතකොට ගරීරයක් තියෙනවා කියලා විශ්වාස කරන මතසකට පෙන්නලා දෙනවා ‘මික රිකක් කඩලා බලන්න මොනවායින් ද මය ගරීරය හැදිලා තියෙන්නේ’ කියලා. එතකොට කෙස්, ලොම්, නිය, දත්... කියලා දෙතිස් කුණපයක් හම්බවෙනවා. ඒකත් බුද්ධ දේශනාවක් ම තමයි. හැබැයි එතන දී නුවණක් එන්න ඕනෑ තවම මේ පටන්ගැන්ම විතරයි කියලා. මෙතන දී අපි ගරීරයෙන් මිදුනාට, කෙස්, ලොම්, නිය, දත්... කියන කොටස් ටිකෙන් මිදිලා තැහැ. ඒවා ඉතුරු වෙනවා.

එහෙම බලන කෙනාට රළුගට තව පියවරක් දෙනවා - කෙස්, ලොම්, නිය, දත්... කියන්නේ මොනවා ද කියලා බලන්න කියනවා. ඒවාත් සතරමහාධාතුව තේද කියන මට්ටමකට ගෙනියනවා. දැන් සතරමහාධාතුවට හිත පිහිටන කොට - පයිවි, ආපො, තෙජා, වායෝ වලට හිත පිහිටන කොට කෙස්, ලොම්, නිය, දත්... ටිකෙනුත් මිදෙන්න පුළුවන්. ඉස්සෙල්ලා ගරීරයෙන් මිදුනා කෙස්, ලොම්, නිය, දත්... වලට හිත තියලා. දැන් පයිවි, ආපො, තෙජා, වායෝ වලට හිත තියලා. දැන් පයිවි, ආපො, තෙජා, වායෝ වලට හිත තියලා කෙස්, ලොම්, නිය, දත්... වලින් මිදෙනවා.

හැබැයි දැන් පයිවි, ආපො, තෙජා, වායෝ ඉතුරුවෙලා. එතෙන්ට එනකම් හොඳට මතක තියාගන්න මේක තවම ලෝකයට අයිති මට්ටමක්. තවම අපි බාහිරයෙන් මේ හොයන්නේ. එතකොට දැන් නුවණක් එන්න ඕනෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ ඇත්ත දකින්න නම් බාහිරයෙන් දක්ලා හරියන්නේ තැහැ. තමන් තුළින් - මේ බණයක් පමණ ගරීරය තුළින් දකින්න කියනවා.

බඩයක් පමණ ගරීරය පැත්තෙන් බලන්නයි දුන් මේ පටන් ගන්නේ. ආයතන පැත්තෙන් බලනවා - මේ ආයතන තියෙනවා කියලා දැනගත්තේ කොහොම දී? එතන ඉදන් තමයි එතකොට පැත්තටම ලෝකෝත්තර මාරුය පටන්ගන්නේ - තමන් තුළින් මේ ධර්මතාවයන් බලන්න පටන්ගත්තහම. බාහිරයෙන් හොයන තාක් කල් ඒක පූර්ව ප්‍රතිපදාවක් විතරයි. ඒකෙන් ප්‍රයෝගනයක් තියෙනවා. පූර්ව ප්‍රතිපදාවෙන් අපේ බලවත් කෙලෙස් යටපත් කරනවා. නීවරණ යටපත් කරනවා. ඒ නිසා ඒක අවශ්‍ය යි. හැඳුයි ඒක ලෝකයෙන් එතර වීම දක්වා ගෙනියන්න මදි. පූර්ව ප්‍රතිපදාවෙන් නීවරණ යටපත් වුණු මනසට දුන් ලෝකෝත්තර සම්මාදිවිධියේ ඉදන් කරන්න තව දේවල් විකක් තියෙනවා. ඒ සඳහා තමයි මේ ආයතන විදියට විමසා බලන්න කියන්නේ.

එතකොට ආයතන පිරිසිද දැකීම තුළ තමයි 'මේ ලෝකයන් පනවා ගත්ත එකක් නේද' කියන නුවණ එන්නේ. මේ බඩයක් පමණ ගරීරය තුළමයි ලෝකය තියෙන්නේ කියන පැත්තෙන් තමයි දුන් හොයන්නේ. බාහිරයෙන් නොවයි.

එ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා පූර්ව ප්‍රතිපදාවේ නැවතුනාත් අපට එතැනින් එහාට යන්න බැරි වෙනවා. ඒ දේශනා කරන්නේ ඒ මට්ටමේ කෙලෙස් කොටසක් කඩාගන්න. ඒ මට්ටමේ කෙලෙස් කැඩුනේ නැත්තම් එතැනින් එහා ධර්මතා තේරෙන්නේ නැහැ. ඒක කැඩුනේ නැත්තම් ර්ලග මට්ටම තේරෙන්නේ නැහැ. අර මුහුදු වෙරලේ ඉදන් ටිකෙන් ටික ගැඹුරට ගෙනියනවා වගේ ගමනක් මෙතන තියෙන්නේ කියලා නුවණීන් දකින්න ඕනෑ. එතකොට අපි එක කොටසක් විතරක් අල්ලගෙන මේක බුද්ධ වචනය, මේක වරදීන්න බැහැ කියලා එතන රඳුනාත් එතනින් නවතිනවා. එතනින් එහා ලෝකයෙන් එතෙර වෙන පැත්තකට යන්න බැරි වෙනවා.

එතකොට මේ හැම දෙයකම එක පැත්තකින් සමුද්‍ය-වය බලන්න කියනවා. අනිත් පැත්තෙන් අනිවිව සක්ක්දාව වඩන්න කියනවා. ඔය දෙකෙන්ම කියන්නේ යමක් හටගත්තේ කොහොම ද කියලා බලන

ඒකයි. සමුද්‍ය භොයාගන්න වෙනවා. සමුද්‍ය භොයන කොට ඒක දෙපැත්තකින් කරන්න පූජාවන්. ලෝකයට අයිති මට්ටමකිනුත් යමක් හැඳුණු හැටි භොයන්න පූජාවන්, ලෝකයෙන් එතෙරවෙන විදියටත් සමුද්‍ය බලන්න පූජාවන්. ලෝකයට අයිති පැත්තෙන් ඇවිල්ලා තමයි ලෝකයෙන් එතරවෙන පැත්තට හිත යොමු කරන්න වෙන්නේ. එතකොට ලෝකයට අයිති පැත්තේ ඉහන් සමුද්‍ය භොයන කොට ගරීරයට සමුද්‍ය කෙස්, ලොම්, නිය, දත්... කෙස්, ලොම්, නිය, දත්... වලට සමුද්‍ය පයිවි, ආපො, තෙපො, වායො. ඒ වික තවම ලෝකයට අයිති යි.

ලෝකයෙන් එතර වෙන්න නම් ආයතන පැත්තෙන් බලන්න වෙනවා. දුන් පයිවි, ආපො, තෙපො, වායො ගැන දැනගත්තේ කොහොම ද? එතකොට තමයි තමන් තුළට හැරිලා බලන්න වෙන්නේ - ලෝකය තියෙන්නේ තමන් තුළයි කියන පැත්තෙන් බලන්න පටන් ගන්න වෙන්නේ. 'මේ ආයතන හයෙන් නේ මුළු ලෝකයම හදලා තියෙන්නේ' කියලා. මේ ආයතන හයෙන් තොරව අපට බාහිර කිසිම දෙයක් දැනගන්න බැහැ නේ කියලා නුවණ යොදවන්න තියෙනවා.

ර්ලගට ආයතනයෙන් ආයතනය පිරිසිද දකින මට්ටමට ආවහම පෙනෙනවා කිසිම ආයතනයකට එළියේ තියෙන දෙයක් දැනුවත් කරන්න බැරි බව. ඇහැට බැහැ නේ එළියේ තියෙන දෙයක් දැනුවත් කරන්න, ඇහැ උපද්දු දෙයක් නේ දැනුවත් කරලා තියෙන්නේ, කනට බැහැ නේ එළියේ තියෙන දෙයක් ගැන දැනුවත් කරන්න, කනේ හැකියාව මත කන උපද්දු දෙයක් නේ දැනුවත් කරලා තියෙන්නේ, ඒ වගේම නාසය, දිව, කය කියන ආයතන වලටත් ඒ විදියටම බලන කොට පෙනෙනවා ඒවායින් උපද්දු සියල්ලම සංඡා මාතුයක් විතරමයි නේ කියලා. සංඡාවක් කියන්නේ එළියේ තියෙන දෙයක් නෙවෙයි. යමක් උපද්දුලා ඒක ගැන කල්පනා කරලා නේ අපි ඒවා බාහිරයේ තියෙනවා කියලා පනවාගෙන තියෙන්නේ - අර වතුරට එබෙන බල්ලා වගේ කියලා විකෙන් වික පෙනෙන්න ගන්නවා. එහෙම ගැහුරට යැමක් මේ තියෙන්නේ.

ඒ නිසා තමයි මම කිවිවේ ලෝකෝත්තර දැරුණුයට එන කොට කළින් කතා කරපු කරම විපාක ගැන ප්‍රශ්න වික අයින් වෙනවා කියලා. අර මූලින් කිවිවා වගේ ඇහැට, රුපයට හේතු පෙන්නනවා ආහාර, කම්, ත්‍යෝගාව, අවිද්‍යාව කියලා. එතකොට බලන්න ආහාර, කම්, ත්‍යෝගා කියන තුනෙන්ම මේ සසරේ යන සත්ත්වයා ගැනයි කියන්නේ. නැවත බැලුවාත් කම්-ඒල - කම්ය නිසා ඇහැ, කම්ය නිසා රුප කියලා ඇත්තක් තියෙනවා. හැබැයි ඒ ඇත්ත ලෝකයට අයිතියි. ආහාර නිසා ඇහැ, ආහාර නිසා රුපය කියන කොට ඒක ලෝකයට අයිතියි. මොකද බාහිරයක් ගැනයි ඔය කතා කරන්නේ. ත්‍යෝගාව නිසායි මේවා තියෙන්නේ කියන කොට අපට හිතාගන්න ප්‍රාථමික ගිය ජීවිතයේ මැරෙන කොට ත්‍යෝගාව තිබුණ නිසා තමයි මේ ජීවිතයේ ආයතන හය උපද්ධාවා ගත්තේ කියලා. ආයත් මේක ලෝකයට අයිති පැත්තක් ගැනයි කතා කරන්නේ.

නමුත් ලෝකෝත්තර දැරුණුය විමසන කොට අවිද්‍යාව ප්‍රත්‍යායෙන් ආයතන උපද්ධාවන්නේ කියන ධර්මතාවය පෙනෙන්න ගන්නවා. දැන් එම්ඩේ රුපය හටගන්තේ මේ මොහොතේ කියන කොට ඒක මේ මොහොතේ සිද්ධියක්. මේ මොහොතේ අවිද්‍යාව තියෙන කෙනාට එම්ඩේ රුප තියෙනවා. මේ මොහොතේ අවිද්‍යාව නැති කෙනාට එම්ඩේ රුප උපදින්නේ නැහැ, හටගන්නේ නැහැ. එතකොට අවිද්‍යාව කියන එක අභුවන්නේ ලෝකෝත්තර දැරුණුයට. අනිත් තුන - ආහාර, කම්, ත්‍යෝගා තවම ලෝකයට අයිතියි. අපි දැන් මේ සාකච්ඡා කරන්නේ අවිද්‍යා මට්ටම ගැන යි.

ප්‍රශ්නය: ඇතිවෙමින් නැතිවෙන තැන තියෙන වේදනාව ගැන මොනවා ද කියන්නේ?

පිළිතර: මේ ධර්මතාවය අපට යොදන්න තියෙනවා පංචඛානස්කන්දයටම. අපි කළින් රුපය ගැන බැලුවා වගේම වේදනාව ගැනත් බලන්න තියෙනවා. සංයුත්වත, සංඛාරයට, විශ්වාසයටත් බලන්න තියෙනවා. ඒ පහටම බලන්නේ කොහොම ද? රුපය මොකක් ද, රුප සමුද්‍ය මොකක් ද, රුප නිරෝධය මොකක් ද, වේදනාව මොකක් ද, වේදනා සමුද්‍ය මොකක් ද,

වේදනා නිරෝධය මොකක් ද කියලා. ඒ වගේම සංඡුවටත්, සංඛාරයටත්, වික්ශ්‍යාණයටත් ඒ විදියට බලන්න කියනවා.

දැන් අපට දැනෙන්නේ නිකම්ම වේදනාවක් නෙවෙයි. කකුලේ වේදනාවක් දැනෙයි, කොන්ද රිදෙනවා කියලා, ඔඩව රිදෙනවා කියලා දැනෙයි. එතකාට ඒ වේදනාව අපට දැනිලා තියෙන්නේ රුපයක් සම්බන්ධ කරගෙනම යි. මිනැම වේදනාවක් අරගෙන බලන්න රුපයක් සම්බන්ධ තො කරගෙන විදින්න ප්‍රාථමික ද කියලා? එකට හේතුව තමයි අපට තවම යෙදෙන්නේ කාමලෝකයට අදාළවෙන කෙලෙස් මට්ටමක්. කාම ලෝකය කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ගරීරයෙන් ගන්න ප්‍රාථමික රුප බාහිර ලෝකයේ තියෙනවා කියන මට්ටම. ඒ මට්ටමේ කෙලෙස් යෙදෙන නිසා අපි තවම ඉන්නේ කාම ලෝකයේ. එතකාට කාම ලෝකයේ දී අපි බලවත්වම අභ්‍යවලා ඉන්නේ රුපයට. අපි වේදනාව කියලා බලන්න හැඳුවාට ඇත්තටම බලන්නේ රුපය දිහා.

එතන දී මතක තියාගන්න කායානුපස්සනාව තවම වැඩිලා මදි වේදනාව ගැන බලන්න. බාහිර රුපයට වගේම අජ්ජිත්ත රුපයටත් බලන කොට විශේෂයෙන් ගරීරය ගැන බලන්න තියෙනවා. ඒ සඳහා එක විදියක් තමයි 'මේ මොහොතේ' මගේ ගරීරය තියෙන්නේ මොන වගේද?' දැන් කළුපනා කරලා බලන්න තමන් වාචිවෙලා ඉන්නවා නම් වාචිවෙලා ඉන්න ආකාරයේ ගරීරයක් අපි දැනගන්නවා. ඇහෙන් බලලා නෙවෙයි, නිකම මතක් කරන කොට ගරීරය තියෙන විදිය හිතට පෙනෙනවා. එතන දී පෙනෙන්නේ ඇහැට නෙවෙයි, හිතට කියන ඒ නුවණ්න යෙදෙන්න මිනේ. මෙහෙම හිතට පෙනෙන්න උදව් වුණේ මොනවා ද? කයෙන් දැනුණ වේදනා විකක්. කයෙන් දැනෙනු දැනීම්. කායාතනයෙන් දැනෙනු දැනීම් වික ගැන කළුපනා කරලා තමයි අපි තීරණයකට එන්නේ මේ වෙලාවේ මගේ ගරීරය තියෙන්නේ මේ හැඩයෙයි කියලා.

දැන් එතනදින් ඇත්ත දකින්න නම් ආයතන වෙන් කරන්න මිනේ. කායාතනයයි, මනායතනයයි තමයි එතන යෙදිලා තියෙන්නේ. ඊළගට කායාතනයට කරන්න ප්‍රාථමික මොනවාද කියලා ඒකේ

ක්‍රමත්ව බලන්න. කායායතනයට පුළුවන් දැනීම් විකක් දෙන්න විතරයි. එතකාට ඒ දැනීම් වික ඇත්තටම ගරීරයක් ද? තැත්තම් දැනීම් ගැන කළුපනා කරලා ද අපි ගරීරයක් සම්පූර්ණ කළේ? එතකාට පෙනෙයි මේ දැනීම් වික වෙනම අරගෙන සටහන් කළාත්, plot කළාත් තිත් විකක් විතරයි ලැබෙන්නේ. ඒකේ ගරීරයක් නැහැ. ඒ තිත් වික ගරීරයක් බවට පත් කරලා තියෙන්නේ අපේ මනස - මේ දැනීම් ගැන කළුපනා කරන්න ගිහිල්ලා. එතකාට කායායතනයෙන් දුන්න දැනීම් ගැන මනායතනයෙන් කළුපනා කරන්න ගිහිල්ලා තමයි ගරීරයක් හදලා තියෙන්නේ. එහෙනම් ඒ දැනගත්තෙත් හිතෙන් හදපු ගරීරය. ඒකත් හිතෙන් හදපු දෙයක් හිතෙන් දැනගෙන මිසක්, අල්ලන්න පුළුවන්, මෝත්වායින් හරි හැඳිවිව දෙයක් බවට පත් කරලා තියෙන්නේ අපේ මෝඩකමට නේ ද? ආයතන වලට සිහිය නුවණ පිහිටලා නැති හිත්දා නේ ද? ඔන්න ඔතන දී පෙනෙනවා ගරීරය හටගන්න හැටියි, තිරෝධවෙන හැටියි. විකට තමයි ඉති අජ්ජ්‍යත්තංචාව කායේ කායානුපස්සි විහරති සමුද්‍යවය ධම්මානුපස්සිවා කායස්ම්. විහරති කියලා කායානුපස්සනාවේ දිලා තියෙන්නේ.

ඉස්සෙල්ලා කිවිවේ බහිද්ධාවා කායේ කායානුපස්සි විහරති කියන එක යි. එතකාට කායානුපස්සනාව වැඩිම තුළ තමයි රුපය පිරිසිද දකින්නේ. මෙපමණ කළේ ලෝකයට අයිති රුපයට අපි අපුවෙලා හිටියාට, සමුද්‍ය බැලීම තුළින් රුපය පිරිසිද දැකීම තුළ තමයි රුපයෙන් එතෙර වෙන්න හැකි වෙන්නේ කියලා දුන් පෙනෙනවා නේ ද?

එ නිසා වේදනාව ගැන බැලුවාට කමක් නැහැ. නමුත් හරියටම වේදනානුපස්සනාව කරන්න පුළුවන් වෙන්නේ කායානුපස්සනාව හොඳට වැඩුණාට පසුව යි. මේ කියන්නේ ආරය ද්‍රශ්‍යනයේ දී. එතකාට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනෑම කායානුපස්සනාව වඩින්න. කායානුපස්සනාව කියන කාට මතක තියාගන්න වේදනාව දිහා බැලුවන් අපි බලන්නේ වේදනාව නිසා උපන්න රුපයක් ගැන යි. එතකාට ඇත්තටම ඒක

වේදනානුපස්සනාවට වඩා කායානුපස්සනාව වෙලා. හැබැයි රුපය පිරිසිද දකින කොට වේදනාව ගැනත් සැහෙන අවබෝධයක් එනවා.

ප්‍රශ්නය: මට වේදනාවන් එනකාට මම ඒක දිහා බලාගෙන ඉන්නවා. එතකාට කය දැනෙන්නේ නැහැ, වේදනාව විතරක් දැනෙනවා. මගේ ප්‍රශ්නය තමයි මට එහෙම දැනෙන්නේ මම නිකම කටයාඩම් කරපු දෙයක් නිසා ද, නැත්තම් එතන ප්‍රයාව යෙදිලා ද කියලා කොහොමද දැනගන්නේ?

පිළිතුර: ඒක දැනගන්න තමයි බුදුරජාණන් වහන්සේ ආයතන විදියට බලන්න කියලා දේශනා කරන්නේ. එතකාට අපට හැමතිස්සේම 'මික දැනගත්තේ මොන ආයතන වලින් ද?' කියලා වීමසන්න වෙනවා. ඒක කටයාඩමක් නොවයි. අපට මේ වෙලාවේ යෙදුණේ මොන ආයතන ද කියලා නුවණීන් බලන්න ඕනෑම. එහෙම දකින්න පුළුවන් වෙන්නේ ප්‍රයාව තුළින් මයි. එතකාට ඒ මොහාතේ සිද්ධිය පවතුවන්න යො ධම්මං තත් තත් විපස්සති - ඒ මොහාතේ හටගන්න ධර්මතාවය එතන එතනම විද්‍රෝහනා කරන්න කියනවා. එහෙම කරන කොට ඒක ප්‍රයාවෙන් කරනවා මිසක් කටයාඩම් කිරීමක් වෙන්නේ නැහැ. මූලින් මේ ධර්මතාවය අහගන්න වෙනවා. ඉන් පසුව තමයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ. එහෙම දකින්න දකින්න යථාහුත ස්වභාවය මේකයි නේ කියලා නුවණක් එනවා.

ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේ අහුත්වා සම්භුතං පුත්වා න හවිස්සති කියලා. හේතු යෙදුණු නිසා ඇතිවෙලා නැති ව්‍යුණා කියලා බැලුවෙන් හරි ද?

පිළිතුර: පළවෙනි දෙය තමයි 'ඇති ව්‍යුණා, නැති ව්‍යුණා' කියන එක නොවයි මේ බලන්න කියන්නේ. හේතු යෙදුණු නිසා හටගත්තා, හේතු යෙදුණේ නැත්තම් හටගන්න බැහැ කියන ධර්මතාවය දකින්න තියෙනවා. ඉමස්ම්. සති ඉදෂ හොති, ඉමස්ම්. අසති ඉදෂ න හොති කියන ධර්මතාවය තමයි බුදුරජාණන් වහන්සේ අතිවිව

සංස්ක්‍රාව කියලා දේශනා කරලා තියෙන්නේ. සමුදයයි අත්ථඩීගමයයි.

ප්‍රශ්නයකට පිළිතුර: ප්‍රසාදය කියන කොට ඒක රුපය පැත්තට අයිති දෙයක්. රුප ස්කන්ධයක්. එතකොට ඒකෙත් අනිව්ව සංස්ක්‍රාව වචන්ත තියෙනවා. අනිව්ව සංස්ක්‍රාව වචන්ත කියන්නේ ඇතිවෙලා නැතිවෙන හැරි බලන එක නම් නෙවෙයි. ප්‍රසාදය තියෙන බව දුනගත්ත සමුදය මොකක් ද? යමිකිසි ප්‍රසාදයක් තියෙන බව දුනගත්තේ මොන ආයතනයෙන් ද? ආයතන වෙන් කරලා බලන්න. ආයතන වෙන් කරන කොට පෙනෙයි දැකීමක් වෙනවා මිසක් වක්බූ ප්‍රසාදය දකින්න බැහැ කියලා. දැකීම මුල් කරගෙන හිතන්න පිහිල්ලා තමයි වක්බූ ප්‍රසාදය කියන අදහසකට ආවේ. එහෙනම් ඒකත් මනසම හදලා මනසම දුනගත්ත දෙයක් - මන-ධම්ම-මනෝ විස්ක්‍රාණ මට්ටමක් නේද?

එතකොට මතක තියාගත්ත රුප වලට අදාළ හැම ඒකක්ම මනසින් හදලා මනසින්ම දුනගත්ත දේවල් මිසක් මොහොත්තකටවත් බාහිරයෙන් තියන්න බැහැ. ඒ දකින මොහොතටවත් බාහිරයෙන් තියන්න බැහැ. ඒකයි ඇතිවෙලා නැතිවෙනවා කියලා කියන්නත් බැහැ කියන්නේ. වක්බූ ධාතුව, සෞත ධාතුව, සාන ධාතුව, ජ්වලා ධාතුව, කාය ධාතුව ඇතිවෙන මොහොත්ත ආහාර, කම්, තණ්ඩා, අවිද්‍යා කියන ප්‍රත්‍ය යෙදෙනවා. මෙතැන ද අවිද්‍යාව ප්‍රත්‍ය වෙන බව හොඳට මතක් කරගත්තන. එතකොට මෝඩකම මතමයි යමක් තියෙනවා කියන තැනට යන්නේ.

රට කළින් කරමය ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලා බලන ඒකත් වැදගත් වෙනවා. දැකීම වෙන කොට අපි දන්නවා දකින්න නම් ඇහැ තියෙන්න ඕනෑම කියලා. ඇහැ ගැන තවම ඉගෙන ගත්තේ නැති පොඩි ලමයෙක් දකින්නේ නැත් ද? එයාත් දකිනවා. නමුත් එයා කියයි ද දකින්න නම් ඇහැක් තියෙන්න ඕනෑම කියලා? එහෙම ඒකක් වෙන්නේ නැහැ, මොකද එයා ඇහැ ගැන දන්නේ නැහැ. එතකොට අපි දැකීම මත පිහිටලා තමයි 'දකින්න නම් ඇහැක්

තියෙන්න ඔහු සියන තැනට යන්නේ. දැකීමේ සිද්ධිය මත කළුපනා කරන්න ගිහින් තමයි ඇහැ කියන එකක් පනවන්නේ.

ඇයි අපට ඇහැ කියන එකක් පනවන්න ප්‍රාථමික වූණේ? මේ මොහොතේ පෙනෙන නිසා යි. රට අමතරව. අපට පෙර ඇහැ ගැන තියෙන අත්දැකීමත් මෙතෙන්ට ගන්න වෙනවා. අපි මේ කළුන් ඇහැ ගැන අහලා ම නො තිබුණා නම් අපට ඇහැ කියන ධර්මතාවයක් ගන්න බැහැ. පෙනීම විතරයි තියෙන්නේ. ඒ කියන්නේ පෙර ඇසුර උදව් කරගන්නවා. එතකාට පෙර ඇසුර කියන්නේ ආසුව. ආසුව කියන්නේ අතිතයේ හදාගත්ත නිමිති. එතකාට අතිතයේ හදාගත්ත නිමිති කියන්නේ මොනවා ද? කරම.

එතකාට දැන් මේ මොහොතේ තියෙන දැකීමේ සිද්ධියට ඇහැක් පනවන්න නම් පැරණි කර්මයක් ඔහු වෙනවා නේ ද? නිමිත්තක් ඔහු වෙනවා නේ ද? ඒ නිසා තමයි ඇහැ පුරාණ කර්මයක් කියලා කියන්නේ. අපට හිතෙන්නේ ඇහැ මේ මොහොතේ තියෙන දෙයක් කියලා නේ. ඇහැ කියන එක මේ මොහොතා තියෙන දෙයක් නෙවෙයි. ඇහැ කියන එක පුරාණ කර්මයක්, කන කියන එක පුරාණ කර්මයක්. ඒ ඇයි? දැකීමේ සිද්ධියට ඒක අයිති නැහැ. දැකීම මත කළුපනා කරන්න ගිහිල්ලා අර නිමිති සිහි කරගන්නවා. පුරාණ කර්මය නැති වූණා නම් අපට ඇහැ කියන නිමිත්ත එන්නේ නැහැ. කන කියන නිමිත්ත එන්නේ නැහැ. එතකාට ඒවා පුරාණ කරම. හැබැයි පුරාණ කර්මයට වැඩ කරන්න ප්‍රාථමික ප්‍රතිඵල්‍යවත් ප්‍රත්‍ය වූණාත් විතරයි.

ප්‍රශ්නය: පෙනීමට ඇහැ සම්බන්ධ නැත්තම් පෙනීමට සම්බන්ධ මොකක් හරි හේතුවක් තියෙනවා ද?

පිළිතුර: මෙතන විමසන්න කියන්නේ පෙනීමට ඇහැ සම්බන්ධ නැහැ කියන කාරණාව නෙවෙයි. මම අහන්නේ ඇහැ කියන එක සම්බන්ධ කළේ කොහොම ද? සම්බන්ධ කරන්න ඇහැක් හම්බ වූණේ කොහොම ද? පෙර නිමිත්තකින් නේ ද? අතිත කර්මයක් නේ

ද? පෙනීමේ සිද්ධිය මත ඉදගෙන කළුපනා කරන්න ගිහින් තමයි
මය දැනුමට එන්නේ. හිතෙන් හඳුන දෙය හිත දැනගන්නේ.

මන්න ඔතන සිහිය තුවණ පිහිටන කොට තමයි ඇත්තටම මේ
දිවියේ දිවියලත්තා කියන්නේ මොකක් ද කියන එක තේරෙන්නේ.
දැකීම දැකීමක් පමණයි. එතන ඇහැක් පතවන්නත් බැහැ. රූපයක්
පතවන්නවත් බැහැ. දැකීම දැකීමක් විතරයි. ඇසීම ඇසීමක් විතරයි.
කනක් පතවන්නත් බැහැ, ගබඳයක් පතවන්නවත් බැහැ කියන
ඒර්මතාවයක් තියෙනවා. ඒ ඇයි? ඒවා අවිද්‍යාවෙන් හඳුන හින්දා.
ඒවා හඳුන්න අවිද්‍යාව තියෙන කොට කර්මයත් උද්ධි වෙනවා.
කර්මය විතරක් නෙවෙයි, තණ්හාව තියෙන්නත් ඕනෑම. තණ්හාව
විතරක් නෙවෙයි, ඒ සඳහා ආහාර තියෙන්නත් ඕනෑම.

ප්‍රශ්නය: අපට පෙනීම ඇතිවෙන්නේ ඇයි කියලා හොයන්න
අවශ්‍යතාවයක් නැත් ද?

පිළිතුර: හෙවිවාට කමක් නැහැ නමුත් හොයන්න පුළුවන් ද?
හොයන්නේ මොකන් ද? එහෙම හොයන්න තව ආයතනයක්
තියෙනවා ද?

ප්‍රශ්නය: ඒක අභුවෙන්නේ නැහැ, ඒක තමයි ප්‍රශ්නය.

පිළිතුර: අභුවෙන්නේ නැති එකක් ගැන අපි මනසින් උපකල්පනයක්
කරලා තියෙනවා. ඒ නිසා තමයි මය මන-ධම්ම-මනෝච්ඡාණ
ගොඩක් කියලා කියන්නේ. පෙනීමට අමතරව පෙනීමේ සිද්ධියේ දී
වෙන කිසිම දෙයක් යෙදෙන්නේ නැහැ. පෙනීමට අමතරව මොනවා
හරි දුම්මොත් අපේ අවිද්‍යාව මතමයි ඒවා දාලා තියෙන්නේ. ඒ දමන
ඒවාට තමයි ලෝකය කියලා කියන්නේ. අජ්ජතත්ත ආයතන, බහිද්ධ
ආයතන කියන්නේ ලෝකය. ඒකටම තමයි රූප උපාදාන ස්කන්ධය
කියලාත් කියන්නේ. ඇහැ කියන රූපයයි, රූප කියන රූපයයි. ඒ
දෙක අපි උපාදානය කරනවා. මෝඩකමට පතවලා නිකම ඉන්නේ
නැහැ, ඒක එහෙම මයි කියලාත් හාරගන්නවා.

ගොඩ ඉන්න බල්ලා වතුරේ බල්ලෙක්ව මෝඩිකමට පනවලා නිකම් ඉන්නේ නැහැ. ඒ බල්ලා ඉන්නවා මයි, ඉන්න හින්දයි මෙහෙම පෙනුණේ කියලා හිතනවා. අපිත් ඒ වගේම එලියේ රුප තිබුණු හින්දයි මෙහෙම පෙනුණේ, ඇහැක් තියෙන හින්දයි මෙහෙම පෙනුණේ කියලා හිතනවා. අපි දැන්නේ නැහැ ඔය දෙකම මෝඩිකමට අවිධ්‍යාවෙන් පනවපු දේවල් කියලා.

ප්‍රශ්නය: පෙනීම කියන එක සංඛ්‍යක් ද?

පිළිතුර: සංඛ්‍යක් නම් ඒකෙත් හේතු වික හොයාගන්න ඕනෑ. පෙනීම ගැන නෙවයි නේ ඔය කතා කරන්නේ. ඇහැයි, රුපයයි ගැන නේ ඔය අහන්නේ. ඇහැ ගැන, වක්බු ප්‍රසාදය ගැන නේ කතා කමේ. වක්බු ප්‍රසාදය කියන්නේ පෙනීම නෙවයි. සෝත ප්‍රසාදය කියන්නේ ඇසීම නෙවයි. ඉස්සෙල්ලා අපි පනවාගන්න වික අයින් කරගන්න ඕනෑ. එතකොට ඉතුරු වෙන්නේ මොනවා ද? දිවිය, සුත, මූත, වික්ද්‍යාත කියන භතර විතරයි.

ර්ලගට එතැනින් එහාට තව ධර්මතා විකක් තියෙනවා. නමුත් මූලින් ඒ විදියට හික්මෙන්න කියලා නේ කියන්නේ. අපි ලොකු මෝඩිකමින් පනවන අප්ස්කත්ත බහිද දෙක කැඩුන දවසට තමයි දිවිය, සුත, මූත, වික්ද්‍යාත විදියට හික්මෙන්න පුළුවන්. 'මය දැකීමක් විතර නේ, ඔතන ඇහැකුත් නැහැ, රුපයක් නැහැ, ඒ දෙකම පනවාගත්ත ඒවා නේ, දැකීම ගැන කළේපනා කරන්න ගිහිල්ලා පනවාගත්ත ඒවා නේ, පෙර ඇසුර උදව් කරගෙන පනවාගත්ත ඒවා නේ' කියලා ඒ විදිහට කුම කුමයෙන් තුවණ වැශේනවා.

ප්‍රශ්නය: රුපයේ ඇත්ත දකින්නේ නැතුව අපට ඉදිරියට යන්න බැහැ නේ ද?

පිළිතුර: ඔව්, ඒ වුණාට ඉතින් රුපය ඉතුරු කරගෙන තමයි පෙනීම සංඛ්‍ය ද කියලා අහන්නේ! ර්ලගට සංඛ්‍යට හේතු වික හොයන්නේ අපි පනවාගත්ත රුප වලින්! ඒ නිසා මූලිකව රුපයෙන් මිදෙන්නේ නැතුව උත්තර හොයන්න ගියෝත් අපට ලෝකයෙන්ම

තමයි උත්තර හමුබවෙන්නේ. ලොකයෙන් එතෙර වෙන දැරූනය වෙතට නෙවෙයි අපි යන්නේ.

ඒ නිසා තමයි දේශනා කරලා තියෙන්නේ ඉති අජ්ංකත්තංචා කාය කායානුපස්සී විහරති කියලා. කෙතෙක් කල් වචන්න වෙයි ද? අජ්ංකත්ත බහිදේ රුප පිරිසිද දකින තාක් කල් - න ව කිසුවේ ලොකේ උපාදියති වෙන තාක් කල් - අනිස්සිතොට විහරති වෙන තාක් කල් කායානුපස්සනාට වචන්න තියෙනවා.

එක හිතන තරම් පහසු වැඩකුත් නෙවෙයි, නමුත් අපහසුමත් නැහැ මේ ධරුමතාවය තේරුම් ගත්ත කෙනාට. ඒ නිසා තමයි සම්මා දිවිධිය තියෙන කෙනාටමයි මාර්ගය වචන්න පුළුවන් කියලා කියන්නේ. සම්මා දිවිධියෙන් තොරව මාර්ගයක් නැහැ කියනවා. දහම අහලා දැනගත්ත කෙනාට විතරයි මේ මාර්ගය වචන්න පුළුවන් වෙන්නේ.

දිවිධි, සුත, මුත, විස්කේසාත කියන හතර ගැන වීමසන කොට තමයි උණ්ණාහඛුහ්මණයාට කියන්නේ පක්ෂ්ව ඉන්දියට පිළිසරණ මනස, මනසට පිළිසරණ සතිය, සතියට පිළිසරණ විමුක්තිය, විමුක්තියට පිළිසරණ නිවන කියලා කියන්නේ. (උණ්ණාහඛුහ්මණ සූත්‍රය²⁵) එක අවස්ථාවක් අතහැරෙන කොට රේගු එකට යනවා. ඉතින් අපේ ආයතන පහ අතහැරෙනකම් මේ විදියට බලන්න තියෙනවා. රේගුට 'දිවිධි, සුත, මුත, විස්කේසාත කියන ධරුමතාවයන්ට ආයතන අයිති නැහැ, අපි අවිද්‍යාවෙන් පනවගෙන හිටියාට' කියලා නුවණක් එයි. එහෙනම් මනස තමයි පිළිසරණ වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕන.

එතකොට අර කළින් අහපු ප්‍රශ්නයේ දී 'දැකිමක් වෙන්න නම් වක්බු ප්‍රසාදයක් තියෙන්න ඕනෑම නේ ද කියන ප්‍රශ්නයට යන්නේ - අපි අහිඛරුමයෙන් ගත්තොත් විත්ත විටී ගැනත් අහපු නිසා මම කියන්නම් - හවාංග, හවාංග වලන, උපවිශේද, පංචද්වාරාවප්පණ

²⁵ උණ්ණාහ බ්‍රාහ්මණ සූත්‍රය - සංස්ක්‍රිත නිකාය, මහාවග්ගාලි, ඉන්දිය සංස්ක්‍රිතය, ජරා වර්ගය.

කියන ඒවා හොතික දේවල් ද, නැත්තම් හිතේ ඇතිවෙන දේවල් ද? විත්ත විටියක් කියන්නේ සිත් ගොඩක් විතරයි. එතන අපි හිතන විදියේ රුප එකක්වත් නැහැ. විත්ත විටියක් කියන්නේ සිත් ජේලියක්. එතැනිනුත් තේරුම් ගන්න වක්බූ විස්කුංණ - පංචද්වාරාවත්තාන කියන්නේ හිතේම වෙන සිද්ධියක් මිසක් හොතික දෙයක් නොවේ. ඒක හොතික දෙයක් කරගෙන තියෙන්නේ අපේ මෝඩකමට සි.

එතකාට මේ හිත දැනගන්න දිවිය, සුත, මුත, විස්කුංණ කියන ස්වභාව හතරක් තමයි අපි වර්ග කරලා තියෙන්නේ ආයතන හයකට බෙදාගෙන. ඇත්තටම ගත්තොත් අන්තිමට තියෙන්නේ සිත දැනුවත් වෙන ගතියක් විතරයි. ඒ ගතිය ආයතන හයකට හරවන්නේ අවිද්‍යාව මත සි. ඒ නිසා තමයි අවිද්‍යාව මතයි සළායතන තියෙන්නේ කියලා කියන්නේ. සළායතන සමුද්‍යයි, සළායතන නිරෝධයි නුවණීන් දකින්න ඕනෑ. එතකාට තමයි සමමා දිවියිය එන්නේ. මේ කාරණා විකක් ගැඹුරුයි නමුත් මේ විදියට විද්‍රෝහනා කරන කාට ඒ ගැඹුර වික වික දකින්න පුළුවන් වෙනවා.

ප්‍රශ්නය: අත්ලී කායොතිවා පනස්ස සති පව්චුපටියා හොති කියන එකේ 'පනස්ස' කියන වවනය කරුණාකර පැහැදිලි කරන්න. ඒක හරිම වැදගත් වවනයක් කියලා හිතෙනවා.

ප්‍රශ්නය: 'පනස්ස' කියන වවනයේ තේරුම පොත් වල නැහැ. ඒක මගේ අදහසක්. 'අජ්ජ්ඩත්ත කයයි, බහිද්ධ කයයි දෙකම මෙපමණ කල් ඇසුරු කළේ පනවාගෙන නේ ද' කියලා - සති පව්චුපටියා හොති සිහිය පිහිටුවනවා. ඒ සඳහා තමයි කායානුපස්සනාව තියෙන්නේ. විද්‍රෝහනය කරන කාට පෙනෙනවා දැකීමට අමතරව අනිත් සියල්ලම පනවාගත්ත දේවල් නේද කියලා. අජ්ජ්ඩත්ත ආයතනයත් පනවාගෙන, බහිද්ධ ආයතනයත් පනවාගෙන. එතකාට අජ්ජ්ඩත්ත බහිද්ධ කියලා මේ ආයතන දොළහම ඇත්තටම පනවාගත්ත ඒවා.

ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ කයක් තියෙනවා කියන්නෙත් නැත්තේ, නැහැ කියන්නෙත් නැත්තේ පැනවීමක් නිසා නේද?

පිළිතුර: ඔව්, මොකද පනවාගත්ත කෙනාට කය තියෙනවා. අර බල්ලාට වතුරේ බල්ලෙක් ඉන්නවා වගේ. ඒ දාෂ්ටීයෙන් මිදෙන කාක් කළේ එයාට කයක් තියෙනවා. කයක් නැහැ කිවිවාට තේරෙන්නේ නැහැ. දුන් කෙනෙක්ට කිවිවොත් වක්බූ ප්‍රසාදය පනවාගත්ත එකක් කියලා, විද්‍රෝහනයක් වෙනත්ම ඒක එයාට තේරෙන්නේ නැහැ. එතැන යම්කිසි නුවණක් යෙදෙන්න ඕන. ආයතන පැත්තෙන් විද්‍රෝහනය වඩන හින්දා කෙනෙකුට තේරෙනවා මිසක් එහෙම නො බලන කෙනෙකුට මේ කියන්නේ මොකක් ද කියලා තේරුම ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මේ පැත්තෙන් නුවණ මෙහෙයවුවොත් විතරසි ඔය මට්ටමට හිතන්න පුළුවන්. මේ ඇසුරු කරපු ඔක්කොම පනවාගත්ත ඒවා කියලා.

සමුද්‍ය තියෙනත්ම අංශකත්ත බහිදේ දේවල් තියෙනවා. සමුද්‍යේ හැමතිස්සේම ඇවිදාළාව තියෙනවා. ඉමස්මිං සති ඉදා හොති. එතකොට අවිදාළාව දුරු වුණහම ඉමස්මිං අසති ඉදා න හොති කියන ධර්මතාවය යෙදෙනවා. ඔහොම දැකින කෙනාට ඇසුරු කරන්න රුප නැති වෙනවා. අනිස්සිතා ව විහරති, න ව කිකුව් ලොකේ උපාදියති කියන මට්ටමට නුවණක් පිහිටනවා. පතිස්සති මත්තාය - එළඹ සිටි සිහියක් එනවා. ඒ මොකක් ද? අනිස්සිතා ව විහරති - අනිස්සිත කියන්නේ ඇසුරු කරන්න බැහැ. ඇසුරු කරන්න අංශකත්ත බහිදේ රුප පිහිටන්නේ නැහැ. ඔවා ඔක්කොම පනවාගත්ත ඒවා කියලා නුවණීන් පෙනෙනවා. එතකොට නුවණ පිහිටනවා අත්තී කායෙකිවා පනස්ස - 'කයක් ඇත' කියලා පනවාගෙන නේ අපි ඉදළා තියෙන්නේ. සති පව්චුපට්ධීතා හොති - ඒ සඳහා සිහිය පිහිටලා සිටිනවා.

ඒ සඳහා තමයි විද්‍රෝහනය කරන්න කියන්නේ. අංශකත්ත කය ගැනයි, බහිදේ කය ගැනයි යථාභුත ස්වභාවයෙන් දැකින්න. කය කියන්නේ පොදුවේ ගත්තොත් රුප. අපට කිසියම් ම රුපයක්

තියෙනවා නම් ඒක එතන එතනම විදුරුණනය කළ යුතුයි. පව්ච්චපන්න යො ධම්මං තතු තතු විපස්සති. විදුරුණනය කරණ කොට රුපයෙන් මිලදෙනවා. මිලදෙනවා කියන්නේ ‘මිකත් පත්‍රගත්ත එකක් නේ’ කියලා පෙනෙනවා. එතකොට ‘අැත’ කතාවත් නැහැ, ‘නැත’ කතාවත් නැහැ, ‘අැතිවෙලා නැති වුණ’ කතාවත් නැහැ. එකත් මතක තියාගන්න.

‘අැතිවෙලා නැති වුණ’ කතාවත් වඩා වෙනස් ධර්මතාවයක් අපි මේ සාකච්ඡා කරන්නේ. සමූද්‍ය තියෙනකම් යමක් තියෙනවා, හරියට අර කණ්ණාධියේ ප්‍රතිබිම්බය වගේ. හේතු යෙදෙනකම් කණ්ණාධියේ ප්‍රතිබිම්බය තියෙනවා. ඒ හේතු යෙදුණේ නැත්තම එක ගැන කතා කරන්නවත් බැහැ, උපදින්නේ නැහැ. අන්න එහෙම ධර්මතාවයක් තියෙන්නේ. නැතුව කණ්ණාධිය ඉස්සරහට ගිහිල්ලා ‘මය ප්‍රතිබිම්බය වෙනස් වෙනවා, වෙනස් වෙනවා’ කියලා කියන්නේ, අැතිවෙලා නැති වුණ කියන්නේ ලෝකයට අයිති ඇත්තක් වෙන්න පුළුවන්. නමුත් ආයුෂී විනයට බොරුවක්. මොකද ප්‍රතිබිම්බය හටගන්න හේතු යෙදෙන තාක් කල් ප්‍රතිබිම්බය තියෙනවා. නැත්තම ගහක හෙවනැල්ල හේතු යෙදිලා තියෙන තාක් කල් - ගහයි, හිරුළිලියයි, පොලොවයි තියෙන තාක් කල් හෙවනැල්ල තියෙනවා. ‘මය හෙවනැල්ල වෙනස් වෙනවා, වෙනස් වෙනවා’ කියන එක නොවයි පෙන්නන්නේ. මේ හේතු අැති කල්හි මේක තියෙනවා, මේ හේතු යෙදුණේ නැත්තම ඕවා උපදින්න බැහැ කියන පටිච්ච සමූප්පන්න ස්වභාවය තේරුම් ගන්න ඕනෑ. සංඛත ස්වභාවය විතරක් නොවයි, පටිච්ච සමූප්පන්න ස්වභාවයත් දකින්න වෙනවා. සංඛතයි, පටිච්ච සමූප්පන්නයි කියලා.

එතකොට පටිච්ච සමූප්පාදය දැක්කොත් තමයි ධර්මය දැක්කා වෙන්නේ. පටිච්ච සමූප්පාදය දැක්කොත් ‘අැත’ කියන දාශ්චියට වැවෙන්නෙත් නැහැ, ‘නැත’ කියන දාශ්චියට වැවෙන්නෙත් නැහැ. දැන් මේ කියන්නේ ඕවා ‘නැත’ කියලා නොවයි. මුළාව තියෙන තාක් කල් ඒවා තියෙනවා. යමක් දෙයක් තියෙන කෙනාට ඕවා නැහැ කියලා කියන්න ගිහිල්ලා වැඩක් නැහැ. අවිද්‍යාව දුරු වුණෙන් ඕවා

පිහිටන්නේ නැභැ. උපදින්නේ නැභැ, හටගන්න බැභැ. ඒ තමයි නිරෝධය.

මන්න මය නුවණට තමයි සම්මා දිට්ධිය කියලා කියන්නේ. යමක් තියෙන කොට ඒක රුප උපාදානය, ඒකට තමයි දුක කියලා කියන්නේ. එතකොට දුකයි, දුක්බ සමුදයයි. පිහිටන්නේ නැති වෙන කොට දුක්බ නිරෝධය. රුප ඇසුරු කරන්නේ නැති වෙන කොට දුක්බ නිරෝධය. මය නුවණ තියෙන කෙනාට තමයි මාරුගය තියෙන්නේ.

ඒ නිසා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ සෝච්චන් වූණ ආකාරය ආනන්ද සූත්‍රයේ²⁶ පෙන්නන්නේ උපාදාය ආවුස්සා ආනන්ද, අස්මිති හොති නො අනුපාදාය. කිස්ෂ්ව උපාදාය? රුපං උපාදාය අස්මිති හොති නො අනුපාදාය. රුපය ඇසුරු කළොත් තමයි 'මම වෙමි' කියන අස්මිය ඇතිවෙන්නේ, ඇසුරු නො කරගෙන නොවයි. වෙදනා උපාදාය අස්මිති හොති නො අනුපාදාය. සක්ක්දා උපාදාය අස්මිති හොති නො අනුපාදාය. සඩ්බාරා උපාදාය අස්මිති හොති නො අනුපාදාය. විස්ක්ක්දාණ උපාදාය අස්මිති හොති නො අනුපාදාය. එතකොට මේ පහ ඇසුරු කළොත් 'මම වෙමි' කියන ඒක තියෙනවා. ඇසුරු නො කරගෙන නොවයි.

එහෙනම් මය පහේම සමුදය බලලා, නිරෝධය දුක්ක දවසට ඇසුරු වෙන්නේ නැභැ. ඇසුරු නො වූණෙන් 'මම' කියන ඒක පිහිටන්න පුළුවන් ද? හොඳට නුවණීන් විමසලා බලන්න. සමුදයයි, නිරෝධයයි දතින කොට එදාට සක්කාය දිට්ධිය පිහිටන්න තැනක් තියෙනවා ද? සමුදය - අවිද්‍යාව මතය මේවා පැනවෙන්නේ, අවිද්‍යාව නැත්නම් පැනවෙන්නේ නැභැ කියන නුවණ එනකොට ආයේ සක්කාය දිට්ධියක් ඉතුරු වෙය ද? එතනින් තේරුම් ගන්න පුළුවන් ඇයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය අහලා සෝච්චන් වූණෙ කියලා. සෝච්චන් වූණා විතරයි, රහත් වූණා නොවයි. ඒකත් මතක තියාගන්න.

²⁶ ආනන්ද සූත්‍රය - සංස්ක්‍රිත තිකාය, බන්ධක වග්ගය, බන්ධසංස්ක්‍රිතය, ටේරවග්ගය.

ඒතකාට සේවාන් වෙන්න අවශ්‍ය ධර්මතාවය ඔතන තියෙනවා. දුක, සමුද්‍ය, නිරෝධය, මාර්ගය ගැන පැහැදිලි නුවණක් ගන්න අවශ්‍ය වික ඔතන තියෙනවා. ලෝකෝත්තර සම්මා දිවිධීය ඇති කරගන්න අවශ්‍ය වික ඔතන තියෙනවා. ඔය දැක්ම ඇතුව, ඒ දක්වා තමයි අපි දහම නුවණීන් විමසන්න යින.

මම මුලින් අප්කත්ත බහිද්ධ කියලා කිවිවේ රුප ගැන යි. රුපය ඇසුරු කරන කාක් කල් ‘මම වෙමි’ කියන දාෂ්ටිය තියෙනවා. රුපය තියාගෙන අපට ‘මම’ දුරු කරන්න බැහැ. ඒ නිසා තමයි කියන්නේ ලෝකයෙන් එතෙර වෙන දර්ශනයට එන්නම ඔහු සක්කාය දිවිධීය දුරු වෙන්න. නැත්නම් ඉතින් සක්කාය දිවිධීය දුරු කරපු ‘මම’ ඉතුරු වෙනවා! අද කාලයේ මය වගේ සේවාන් වුණු අය ගැන බහුවල අහන්න ලැබෙනවා. ‘මම සේවාන් වුණා’ කියන කටිරිය තමයි ඉන්නේ. සක්කාය දිවිධීය දුරු කළා කියපු ‘මම’ ඉන්නවා. මේ දර්ශනය දැක්කාත් ඇසුරු වෙන්න රුප නැතිවෙන කොට, සක්කාය දිවිධීය පිහිටන්න විදියක් නැති වෙනවා.

ප්‍රශ්නය: සක්කාය දිවිධීය නැත්නම් ‘මම’ කියන දාෂ්ටිය විතරසි තේද සේවාන් වෙන කොට නැතිවෙන්නේ? ‘මම’ කියන එක සංයෝජන ධර්මවල අවසානයට යනකම්, රහත්ථිලයට යනකම් තියෙනවාද?

පිළිතුර: ඔව්. අස්මිය තියෙනවා. ඒතකාට රුපය ඇසුරු කිරීම නිසායි අස්මිය තියෙන්නේ කියලා ‘නුවණක්’ එනවා. හැබැයි තවම රුපය ඇසුරු කිරීමෙන් මිදිලා නැහැ. කළින් අපි සාකච්ඡා කරලා තියෙනවා සේබ පුද්ගලයා පයිචිය තවම මක්ෂ්‍යණා කරනවා, තවම මිදිලා නැහැ. එය මා මක්ෂ්‍යති. රුපයෙන් මිදෙන්න උත්සාහයක ඉන්නවා මිසක් තවම මිදිලා නැහැ. හැබැයි එය දන්නවා අවිද්‍යාව මතය මේක ඇසුරු කරන්නේ කියලා. රහතන් වහන්සේ මේක ඇසුරු කරන්නේ නැහැ නේ කියන නුවණක් එයාට තියෙනවා. ඒ නුවණ තියෙන්නේ සම්මා දිවිධීය ඇති කරගත්ත නිසා යි. අපි මේ වික අහලා දැනගත්තා කියලා රුපයෙන් මිදෙන්නේ නැහැ නේ. දැන් අපට තව කරන්න වැඩ කොටසක් තියෙනවා. මේක තේරුම් ගත්ත පලියටම ඇහෙන් මිදෙන්නෙන් නැහැ, රුපයෙන් මිදෙන්නෙන්

නැහැ. ඒ නිසා තමයි මේ ගැන තව තව විමසිලිමත් වෙන්න තියෙන්නේ - භාවිතා බහුලිකතා - බහුලව භාවිතා කරන්න යින.

ප්‍රශ්නය: අපි මේ දැරූගනය අහලා තේරුම් ගත්ත පමණින්ම වුල්ල සෝතාපන්න වෙනවා කියලා සූත්‍ර වල දේශනා කරලා තියෙනවා ද?

පිළිතර: වුල්ල සෝතාපන්න පුද්ගලයා තවම සෝතාන්වෙලා නැහැ. නමුත් මාරුගස්පයි. ඒ කියන්නේ එයා අතිවාර්යයෙන් මැරෙන්න කළින් සෝතාන් වෙනවා කියන එක. එතකොට සම්මා දිවියීය ඇති වුණ කෙනාට තමයි සද්ධානුසාරී, ධම්මානුසාරී²⁷ කියන අංග දෙක යෙදෙන්නේ. ඒ සූත්‍රයේ කියන්නේ එහෙම කෙනා සෝතාන් වෙන්නේ නැතුව මැරෙන්නේ නැහැ කියලා යි. මේ දැක්ම ඇති කරගත්ත කෙනා සෝතාන් තොවී මැරෙන්නේ නැහැ කියලා පැහැදිලිව ම කියලා තියෙනවා. එතකොට මේ දැරූගනය අපි නිවැරදිව තේරුම් ගත යුතු එකක්. ඒක මම තේරුම් අරගෙන තියෙන්නේ මේ ලෝකයෙන් එතෙර වෙන දැරූගනය විදියට යි. ලෝකය හටගන්නේ මෙහෙමයි, නිරෝධය මෙකයි කියන දැක්ම ඇතිවෙන කෙනා මැරෙන මොහොත් හර සෝතාන් වෙලා තමයි මැරෙන්නේ. ඒ තරම් ම පැහැදිලි දැරූගනයක් මේ තියෙන්නේ.

එතකොට සෝතාන් වෙනවා කියන්නේ තවම රුපයෙන් මිදිලා නෙවෙයි. නමුත් රුපයට අහුවෙන්නේ මෙහෙමයි කියලා නුවණක් එයාට තියෙනවා. මේ අවිද්‍යාව මතය රුපය අපි ඇසුරු කරන්නේ, අවිද්‍යාව නැති වුණා නම් ඇසුරු වෙන්නේ නැහැ කියන දැනුම තියෙනවා. හැබැයි තවම අපේ අවිද්‍යාව දුරුවෙලා නැහැ. රහත් වෙනකම් ම අවිද්‍යාව දුරු වෙන්නේත් නැහැ. ඒ හින්දා 'මම වෙම්' කියන එක පිහිටනවා, මොකද තවම රුපය ඇසුරු වෙන නිසා. ඒ වුණාට නුවණ තියෙනවා රුපය ඇසුරු වෙන්නේ අවිද්‍යාව මතය කියලා. අවිද්‍යාව නැත්තම් ඇසුරු වෙන්නේ නැහැ කියලා දකින්න හැකියාව තියෙනවා. එහෙම දකින දකින, එහෙම හිතට මතක් කරලා දෙන හැම මොහොත්ම ආර්යාෂ්ථ්‍යාංගික මාරුගය වැඩිමක්

²⁷ වක්බු සූත්‍ර - සංපුත්ත නිකාය, බනඩ වග්‍ය, මක්කන්ති සංපුත්තය, වක්බුවග්‍ය.

වෙනවා. ලෝකෝත්තර මාරුගය වැඩීමක් වෙනවා. එතකොට සම්මා දිවිධිය මත හිතට ඇත්ත පෙන්නලා දෙනවා. ඔය දැනගත්ත යථාභ්‍යත ස්වභාවය නිතරම මතක් කරලා දෙනවා. අපේ පරණ පුරුදු නිසා අපි ඉන්නේ ලෝකයට අයිති පැත්තේ යි. රුප වලට අහුවෙලා. නමුත් සිහිය, තුවණ පිහිටන හැම මොහොතේම ලෝකයෙන් එතෙර වෙන විදියේ මාරුගයක් තමයි වැඩින්නේ. හාවිතා බහුලිකතා කළ යුත්තේ ඒ නිසා යි.

ප්‍රශ්නය: කායනුපස්සනාවේ දී කායේ කායනුපස්සී විහරති කියලා දෙවරක් කය ගැන සඳහන් වෙන්නේ මේක පනවාගත්ත කයක් කියලා බැලිය යුතු නිසා ද?

පිළිතුර: එහෙම හිතන්න පුළුවන් මේ ලෝකෝත්තර අවබෝධය ආවාට පසුව විතරයි. ඒ අවබෝධය එන්න කළින් මේ ගරීරය තියෙනවා. එහෙනම් ඒ ගරීරයේ ඇත්ත දැකින්න නම් ඉති රුපං, ඉති රුපස්ස සමුදායා කියන පැත්තෙන් වීමසන්න ඕන. මේ 'පනවාගත්ත එකක්' කියලා කෙළින්ම පටන්ගන්න ගියෙන් දාෂ්ටිගත වෙනවා. අපි ජ්වත්වෙන්නේ ගරීරයක් තියෙනවා කියලා නේ. මික නැහැ කියන්න ගියෙන් දාෂ්ටිගත වෙනවා. එතකොට ඒක උච්චේදවාදය වෙනවා. එතකොට 'නැහැ' කියන පැත්තට පතින්න භද්‍යනවා. නැහැ කියන එක නොවෙයි මේ කියන්නේ. කෙනෙකුට ගරීරය තියෙනවා නම් ඒක තියෙන බව දැනගත්තේ කොහොම ද? සමුදාය හොයන්න. එතකොට ආයතන විදියට වෙන් කරදී පෙනෙනවා 'දිනීම ටිකක් අනුව කල්පනා කරන්න ගිහිල්ලා නේ ගරීරයක් හිතට පෙනිලා තියෙන්නේ' කියලා. එතකොට හිතට පෙනුණ ගරීරය අපේ මෝඩකමට අල්ලන්න පුළුවන් හොතික දෙයක් කරලා, පනවාගෙන නේ කියන තුවණ එන කොට තමයි 'පනවාගත්ත' කියන එක පෙනෙන්නේ. ආයතන විදියට බලන විට තමයි පනවාගත්තා කියන එක දැකින්න පුළුවන් වෙන්නේ. නැතුව නිකම් පනවාගත්තා පනවාගත්තා කිවිවෙන් දාෂ්ටිගත වෙනවා. එතකොට තමයි අර එලියේ මොකක්වත් නැහැ කියලා කියන්න යන්නේ. ඒක අවබෝධයක් නොවෙයි, ඒක දාෂ්ටියක්.

මෙතන හරි ප්‍රවේෂමින් 'ඇත, නැත' දෙකට අහු නොවී පටිච්ච සම්පූර්ණයෙන් බව දැකින්න මිනේ. මේ හේතු ඇති කළුහි යමක් තියෙනවා. මේ හේතු නැත්තම් මිහෙම දෙයක් උපදින්නේ නැහැ කියන ධර්මතාවය දැකින්න ඕනෑම ඕම්ස්මිල් සති ඉදා හොති, ඉමස්මිල් අසති ඉදා න හොති කියන ධර්මතාවය දැකින්නයි අපි මනස පුහුණු කරන්න මිනේ.

එම් නිසායි ඉඩ හික්බවේ හික්බ කියන කොට 'මේ ගාසනයේ හික්ෂුව' කියන කොට යථාහුත ස්වභාවය දත්ත දැකින කෙනා - දහම අහලා දැක්ක කෙනා - ජානා පස්සෝ යථාහුත් කෙනාට තමයි මේ විදියට කායානුපස්සනාව කරන්න පුළුවන් වෙන්නේ. එම කියන්නේ ලෝකේත්තර දරුණනය එන විදියට කරන්න පුළුවන් මේ ගාසනයේ හික්ෂුවට විතරයි. එතකොට අපි එම රික අහලා දුනගන්නේ නැතුව කායානුපස්සනාව වැඩුවෙත් 'තියෙන කය වෙනස් වෙනවා, අනිත්‍යයි, අනිත්‍යයි, හටගෙන නැතිවෙනවා' කියන තැනීන් නවතිනවා. එක ලෝකයට අයිති සි.

එම දැක්මෙන් ලෝකයෙන් එතෙර වෙන්න බැහැ. බුදුරජාණන් වහන්සේ රුපයේ අනිච්ච සක්ක්යාව වඩින්න කිවිවේ ඉති රුපං, ඉති රුපස්ස සමුද්‍යා, ඉති රුපස්ස අත්ප්‍රඛිගමා කියන වවන භාවිතා කරලා. එතකොට සමුද්‍ය පැත්ත හොඳට තේරුම් ගන්න ඕනෑම. එක කරන්න පුළුවන් මේ ගාසනයේ විතරමයි. 'මේ ගාසනයේ' කියන්නේ දහම අහලා තේරුම්ගත්ත කෙනාට විතරයි. නමත බොඳ්ද නෙවෙයි, දහම අහලා තේරුම්ගත්ත කෙනා මේ ගාසනයට ඇතුළු වෙනවා.

එතකොට අන්න එම දරුණනය ආප්‍ර කෙනා සේවාන් නොවී මැරෙන්නේ නැහැ කියන අදහස තමයි වූල සේවාපන්න කියන එකේ අර්ථය විදියට මම දැකින්නේ. සද්ධානුසාරී, ධම්මානුසාරී කෙනා කියන්නේ මේ දරුණනය තේරුම්ගත්ත කෙනා. එයාට තමයි මේ ගාසනයට අයත් කෙනා කියලා කියන්න පුළුවන්. එම කියන්නේ ආර්ය මාරුගයට ඇතුළු වුණා කියලා කියන්න පුළුවන්. එතැනීන් මෙහා කොවිචර බොඳ්ද කිවිවත්, ධර්මය දුනගත්තන් ගාසනයට ඇතුළුවෙලා නැහැ. මොකද බාහිරයෙන් තමයි ලෝකය ගැන හොය

හොයා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදියට තමන් තුළින් ලෝකය දැකින්න පටන් අරගෙන නැහැ. ඒකත් ඉතින් මගේ අදහසක් විතරයි.

ප්‍රශ්නය: යාචදේව ක්‍රාණමත්තාය පරිස්සතිමත්තාය අනිස්සිතා ව විහරති කියන එක කරුණාකර පැහැදිලි කරන්න.

පිළිතුර: යාචදේව ක්‍රාණමත්තාය අනාගතයේ ඇුනයක් පිළිස. අපට ඒ තුවණ දැනට නැහැ. එළගට පරිස්සතිමත්තාය එළඹ සිටි සිහියක් පිළිස, අනිස්සිතා ව විහරති කියන්නේ ඇසුරු නො කරගෙන, නිශ්චය කර නො ගෙන වාසය කරනවා. මොනවා ගැන ද මේ කියන්නේ? කායානුපස්සනාව වඩින නිසා රුපය ගැනයි මේ කියන්නේ. අප්කිත්ත සහ බහිදේ රුප ඇසුරු කරන්නේ නැති මට්ටමක් දක්වා කායානුපස්සනාව වඩින්න කියනවා. එදාට න ව කිස්වී ලොකේ උපාදියති - මේ ලෝකයේ කිසිම දෙයක් ඇසුරු කරන්න නැහැ නේ කියලා තුවණක් පහළ වෙයි. කායානුපස්සනාව වඩින තෙනා අවසානයේ දී මය මට්ටමට පත්වෙනවා. දැනට ඉන්නේ ඇසුරු කරන මට්ටමේ. දැනට ඇුනය නැහැ, දැනට එළඹ සිටි සිහිය නැහැ.

මෙතන මම නිතර නිතර මතක් කරන දෙයක් තමයි 'ඇතිවෙලා නැතිවෙන' කතාවක් නොවයි මේ කියන්නේ. සමුද්‍ය තියෙන තාක් කල් හටගන්නවා, සමුද්‍ය නැත්තම් උපදින්නේ නැහැ කියන ධර්මතාවය දැකින්න ඕන. 'ඇතිවෙලා නැතිවෙන' කියන කොට මම අහන්නේ ඇති වූණ ක්ෂණයේ දී මොකද වෙලා තියෙන්නේ? ඒ ක්ෂණයේ දී එතන අවධාව යෙදිලා කියන එක දැකින්න ඕන්න. එතකොට පෙර නො තිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වූණ කියලා බෙරෙන්න බැහැ. හටගත්ත මොහොතේ පව්‍යුප්පන්න යො ධම්මං තත් තත් විපස්සති කියන තැනට යන්න ඕන්න. හටගත්ත මොහොතේ දින් විදරුණනයක් තුළින් මේකේ ඇත්ත දැකින්න ඕන්න. 'මේ සමුද්‍ය යෙදුණ තින්දා නේ හටගත්තේ, මය සමුද්‍ය යෙදුණේ නැත්තම් හටගන්න බැහැ නේ. අපට ඕක හටගත්තාට රහතන්

වහන්සේට හටගන්නේ නැහැ තේ' කියන තුවණට එන්න ඕනෑ. එහෙම දැක්කොත් බොහෝ ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා.

ප්‍රශ්නයකට පිළිතුර: සක්මන් කරන විට හරියට සිහිය තුවණ පිහිටියාත් ඇවිදින්න කකුලකුත් නැහැ, කකුල තියන පොලවකුත් නැතිවෙයි. කාය ස්පර්ශයෙන් එන දැනීමක් නම් තියෙයි. දැනෙන ස්වභාවයක් විතරයි තියෙන්නේ. ඒ දැනෙන ස්වභාවය ගැන කළ්පනා කරලා තමයි කකුලයි, පොලවයි හඳුන්නේ. මූත කියන ස්වභාවය විතරයි තියෙන්නේ. මූත කියන ස්වභාවයට අමතරව කකුලකුයි, පොලවකුයි පැනෙවිවේ අපි. ඒවා අපේ මෝඩිකමට එකතු කරපු දේවල්. ඒවා තමයි උපාදාන කරපු රුප. ඒවාට තමයි බුදුරජාණන් වහන්සේ දුක කියලා කියන්නේ. ලෝකය කියලා කියන්නේ. ලෝකය පිහිටලා තියෙන්නේ දුක මත කියලා කියන්නේ.

අපි නියමාකාරයට විද්‍රෝහනය කරන වෙළාවේ දී අවිද්‍යාව යෙදෙන්නේ නැහැ. සක්මන කරදී මුලින් පොලොවේ ඇවිදිනවා. කකුල මසවනවා, තබනවා. හැබැයි අන්තිමට එතන තියෙන්නේ දැනීම ගොඩික් විතරයි. කකුලක් පනවන්නෙනත් නැහැ, පොලොවක් පනවන්නෙනත් නැහැ. එතකොට ඒ මට්ටමට සිහිය පිහිටිය දවසට 'මෙතන තියෙන්නේ දැනීම ගොඩික් විතරයි' කියලා දකිනවා. අවිද්‍යාව තියෙන කෙනා අනිත් සියල්ලම පනවා ගන්නවා නේද කියලා ඕනෑ නම් බලන්නත් පුළුවන්. බැරි කමක් නැහැ. අපිත් මේ අවිද්‍යාව තියෙන කාලයේ මේවා පනවාගෙන නේද පොලොවේ කකුලෙන් ඇවිද්දේ. ඒ තුවණ පිහිටන කොට දැනීම විකක් විතරයි නේද තියෙන්නේ කියලා දුකලා, රට්ටීමකින් තොරව ඇසුරු කරන්න පුළුවන්. ඒක අපට අත්දකින්න පුළුවන් විද්‍රෝහනය කරන මොහොතේ දී විතරයි. අපි අනිත් හැම වෙළාවකම ඉන්නේ ලෝකයට අහුවෙලා.

රහතන් වහන්සේට විද්‍රෝහනයක් අවශ්‍ය නැහැ, මොකද කොයි වෙළාවේ දී වත් ලෝකයට අහුවෙලා නැහැ. අවිද්‍යාව මත පනවන ඒවාට අහුවෙලා නැහැ. එතකොට උන්වහන්සේලා මේ ලෝකයට විතරක් නොවේයි, තුන් ලෝකයටම අහුවෙලා නැහැ. අපි සමහර විට මේ ලෝකයෙන් මිදුණන් රුපාවචර හෝ අරුපාවචර ලෝක

අල්ලගන්නවා. රහතන් වහන්සේ ඒ මට්ටමට අල්ලගන්නෙත් නැහැ. ඒකත් අවධාරණයෙන් මයි පනවාගත්තේ කියන තුවන තියෙනවා. තුන් භූමියෙන්ම එතෙර වීමක් අපරියාපන්න භූමිය කියන්නේ. ඒක අපි ඉන්න කාමලෝකයේ මට්ටමේ දී හිතන්න පහසු නැහැ. දුනට ප්‍රාථමික වෙන්නේ විද්‍රෝහනාවක දී ඒ මට්ටම අත්දිකින්න විතරයි. අනුමාන යානයක් විතරයි ගන්න ප්‍රාථමික වෙන්නේ උපමා අනුසාරයෙන්, 'මෙහෙම වෙන්න ඇති' කියලා.

අපි කාමලෝකයේ ඉදන් කතා කරන දේවල් - 'රහතන් වහන්සේ පිණ්ඩාතයේ වැඩියා, ආහාර ගත්තා, ලෙඩ වුණා' කියන අදහස් කාමලෝකයටයි අයිති වෙන්නේ. අරුපාවවර බහ්මයේ ඔය කතා කියයි ද? නැහැ, බහ්මයන්ට කාමලෝකයේ දේවල් පිහිටන්නේ නැහැ. එතකොට අරුපාවවර ලෝකයටත් අපු නො වෙන ස්වභාවයක් ගැන තත්ත් අපි මේ කාමලෝක මට්ටමේ ඉදන් කතා කරන්න හදන්නේ රහතන් වහන්සේගේ මනස පිළිබඳව? අන්න ඒ විදියට හිතන කොට ඔය ප්‍රශ්න විකෙන් වික අඩුවෙනවා. නිකම් තෙවෙයි, විද්‍රෝහනය කරන කොට ඇත්තටම ඔය ප්‍රශ්න යෙදෙන්නේ නැති වෙනවා. එතකොට අපට තේරෙනවා කාමලෝකයේ මානසිකත්වයෙන් කියන දේවල් කාමලෝකය ඉක්මවා හිය මනසකට අදාළ නැහැ තත්ත් කියලා. එහෙම තුවනකින් තමයි දුනට දකින්න තියෙන්නේ.

ප්‍රශ්නය: රහතන් වහන්සේලා ස්කන්ධ පංචකය විතරයි පරිහරණය කරන්නේ, උපාදානයක් නැහැ කියන එක කරුණාකර පැහැදිලි කරන්න. ත්‍රිපිටකයේ කොතැනද මේ ගැන සඳහන් වෙන්නේ?

පිළිතුර: ඒකත් ඇත්තටම යම්කිසි කෙලෙස් මට්ටමකින් කියන කතාවක් කියලායි මට නම් කියන්න තියෙන්නේ. මොකද ස්කන්ධ පංචකය කියන්නේ තව විදියකට ගත්තොත් වික්ද්‍යාණ-නාමරුප. වික්ද්‍යාණ පව්චයා නාමරුප. වික්ද්‍යාණය එක ස්කන්ධයක්, නාමරුප වල රුපය තව ස්කන්ධයක්, නාම කියන කොට ඉතුරු ජාති තුන - වේදනා, සංඟා, සංඛාර. එතකොට පංචස්කන්ධය තියෙනවා කියන්නේ ඔන්න ඔතන - වික්ද්‍යාණ-නාමරුප. හැබැයි

මතක තියාගන්න රහතන් වහන්සේ කියන කොට අවිද්‍යාවෙන් පටන් අරගෙන මුළු පටවිව සම්ප්‍රජායම නිරෝධ කරපු මට්ටමක්. එතකොට අවිශ්චා පටවියා සංඛාරා විතරක් නෙවෙයි නිරෝධ වෙලා තියෙන්නේ, සංඛාර පටවියා විශ්ක්‍රාණක් නිරෝධයි, විශ්ක්‍රාණ පටවියා නාමරුපත් නිරෝධයි. සලායතන ආදිය සියල්ලම එතකොට අයිති නේ. දැන් ඔය කතාව කියන්නේ විශ්ක්‍රාණ-නාමරුප දෙක අල්ලගෙන. විශ්ක්‍රාණයයි නාමරුපයයි තිබූණා කියලා නේ ඔය කියන්නේ පංචකන්ධය තිබූණා කියන කොට?

ත්‍රිපිටකයේ රහතන් වහන්සේලා ගැන, නිවන ගැන විස්තර වෙන තැන් විමසලා බලන්න. නිවන ගැන කතා කරන කොට ගෙවල්-දොරවල්, යාන-වාහන, අමුදරුවේ, හරකාබාන, හවහෝග, ඉර-හඳ-තාරකා පවා පිහිටන්නේ නැහැ කියලා කියනවා නේ ද? එහෙම විස්තර කරපු තැන් ඕනෑ තරම් තියෙනවා.

ස්කන්ධ පංචකය කියන්නේ මොකක් ද? රුප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඛා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විශ්ක්‍රාණ ස්කන්ධය. එතකොට රුප ස්කන්ධය කියන්නේ මොකක් ද? එකොලාස් ආකාර රුප. අතිත, වර්තමාන, අනාගත රුප, දුර, ලග රුප, ඔලාරික, සුඩුම රුප, ඩීන, ප්‍රණිත රුප, අජ්ංකිත්ත බහිදේ රුප වලට. එකොලාස් ආකාරයෙන් දමන්න ප්‍රාථමික තියෙනවා නම් ඕකට තමයි රුප ස්කන්ධය කියන්නේ. ඒක පැහැදිලිව සූත්‍ර වල සඳහන් වෙනවා. ධාතු විහාර සූත්‍රය²⁸, මහාභත්මීපදාපම සූත්‍රය²⁹ වගේ සූත්‍ර කියවලා බලන්න.

රුප තියෙන්නේ කාට ද? අවිද්‍යාව තියෙන කෙනාට. දැන් නිකමට හිතන්න දුර රුප, ලග රුප තියෙන්නේ කාට ද? දුර, ලග තියෙන්න නම් ‘මම’ රුන්න ඕනෑ නේ ද? නැත්තම් දුරක් ලගක් ගැන කතා කරන්න බැහැ නේ ද? අජ්ංකිත්ත බහිදේ තියෙන්නේ කාට ද? රුපය ඇසුරු කරපු කෙනාට. රුපය ඇසුරු කළාත් අස්මිය තියෙනවා.

²⁸ ධාතුවිහාර සූත්‍රය - මේක්මිම නිකාය, උපරිපණ්ණාසකය, විහාරගවග්ගය.

²⁹ මහාභත්මීපදාපම සූත්‍රය - මේක්මිම නිකාය, මූලපණ්ණාසකය, ඔපම්මවග්ගය.

ස්කන්ධ වෙන වෙනම අරන් බැඳුවොත් ස්කන්ධ තියෙන්නේ අවිද්‍යාව මත කියලා පෙනෙනවා නම්, රහතන් වහන්සේ අවිද්‍යාව ඉතුරුවක් නැතුවම නිරද්ධ කරලා නම් - අසේස විරාග තිරෝධ - ගේෂයක් නැතුවම අවිද්‍යාව දුරු වූණ මතසක් නම් අවිද්‍යාවෙන් භද්‍ය එකක් වත් ඒ මතසට පිහිටයි ද, අදාළ ද? තුවණීන් තම තමන් මේ ගැන විමසන්න. ධර්මයේ තියෙන කරුණුම තමයි මේ කියන්නේ. නැත්නම් වෙන කොහොන්වත් ගත්ත ඒවා නෙවයි. ධර්මයේ තියෙනවා නමුත් අපි ඒක ගළපගන්න දන්නේ නැහැ.

බුද්ධත්වය ලබපු මොහොතේ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ විසංඛාරං ගතං විත්තං කියලා. එතකොට අපට හිතන්න තියෙන්නේ එතෙක් තිබුලා තියෙන්නේ සංඛාරගත විත්තයක් කියලා යි. සංඛාර සකස්වෙන සිතක් තමයි එතෙක් තිබුලා තියෙන්නේ. බුද්ධත්වය ලැබුවාට පස්සේ විසංඛාරං ගතං විත්තං වූණා.

අපි වවන අල්ලගෙන තරක කරන්නේ නැතුව එතන තියෙන අර්ථය ගන්න බලන්න ඕනෑ. වවන වල තේරුම් කියන කොට ඒ කියන කෙනාගේ මානසික මට්ටම සහ අවබෝධ මට්ටමේ විදියට තමයි විස්ස්තර වෙන්නේ. ඒ නිසා වවනයක තේරුම මෙකද කියලා තරක කරන එකෙන් හෙවයි දහම් අවබෝධයට යන්න ඕනෑ. වවනයක තේරුම පොතකින් හෝ කුවුරු හරි කියපු එකකින් තමයි අපි සාමාන්‍යයෙන් ගන්නේ. නමුත් ඒක රහතන් වහන්සේගේ මට්ටම කියන්න දිපු තේරුමක් ද කියන තැනින් හොයන්න ඕනෑ. රහතන් වහන්සේ නමක් හෝ බුදුරජාණන් වහන්සේ මේ විදියට කාටද කිවිවේ කියන එකත් බලලා තමයි හොයන්න ඕනා. ඒ ඒ කෙනාට තේරෙන විදියට නේ දේශනා කරන්නේ. ඒ නිසා වවන අල්ලගෙන්නේ නැතුව අර්ථය පැත්තෙන් හොයන්න උත්සාහ කරන්න. ඕනෑම වවනයක තේරුම් ප්‍රයුෂාවේ වැඩිමත් එක්ක එක එක මට්ටමට වෙනස් වෙනවා. අපි ලෝකයට අයිති මට්ටමෙන් කතා කරන කොට එක තේරුමක්, ලෝකෝත්තර දැරුණයට යන කොට ර්ව වඩා වෙනස් මට්ටමකින් කතා කරන්නේ. දකින මට්ටම අනුව එහෙම වෙනසක් වෙනවා. එතකොට කාගේ මට්ටමේ මතසකට ද මේ කතා කරලා තියෙන්නේ කියන තැනත් එක්කත් තේරුම බලන්න වෙනවා.

අන්තිමට ඔය වවන එකක්වත් වැඩක් නැති වෙනවා, මොකද වවන ඔක්කෝම මේ ලෝකයට අයිති දේවල් වලින් නේ හදාගෙන තියෙන්නේ. සම්මතයෙන් එහාට යන කොට සමුද්‍යයි, නිරෝධයි පැත්ත තමයි දැකින්න තියෙන්නේ.

ඉතින් නිවන ගැන කියදී බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මේ ලෝකයට අයිති කිසිම දෙයක් පිහිටන්නේ නැති මට්ටමක් කියලා තියෙනවා නම්, ඔය ස්කන්ධ පහ ලෝකයට අයිති දේවල් නම් - රුපය කියන එක ලෝකයට අයිතියි කියලා දැන් නොදුටම පැහැදිලියි නේ. එහෙනම් ලෝකයෙන් එතර වුණ, අවිද්‍යාව දුරු වුණ මනසට රුප පිහිටනවා ද කියලා තුවණීන් වීමසන්න. අරුපාවටර බ්‍රහ්ම මට්ටමටවත් පිහිටන්නේ නැති රුප රහතන් වහන්සේට පිහිටයි ද? එතකොට ඒක බ්‍රහ්මයාටත් වඩා පහළ මට්ටමක් වෙනවා නේ!

ප්‍රශ්නය: රහතන් වහන්සේගේ විසංඛාර මනසට පටිච්ච සමුප්පාදයක් නැහැ නේද?

පිළිතුර: නැහැ. අවිර්ජා පටිච්ච සංඛාරා නැත්තම් ඉතින් එතැනින් එහාට පටිච්ච සමුප්පාදයක් තියෙන්න බැහැ නේ ද? ඒ නිසා තමයි මම අහන්නේ මැදින් යෙදෙන වික්ද්‍යාණ නාමරුප කියන ටික විතරක් ඉතුරු කරන්නේ කොහොම ද? වික්ද්‍යාණ නාමරුප කියන ටික තමයි ඔය පංචස්කන්ධය කියලා කියන්නේ. වික්ද්‍යාණ ස්කන්ධයි, රුප ස්කන්ධයි, නාම කියන කොට ඉතුරු තුන - වේදනා, සංඛා, සංඛාර. එතකොට වික්ද්‍යාණ නාමරුප තියෙනවා කියලා කියන්න නේ ඔය හදන්නේ. එහෙම වෙන කොට පටිච්ච සමුප්පාදයේ කොටසක් ඉතුරු කරනවා!

ප්‍රශ්නය: සමහර විට අවිද්‍යාවෙන් තොර පටිච්ච සමුප්පාදයක් ගැන කතා කරනවා. එතකොට ඒක දහමට ගැලපෙන්නේ නැහැ නේද?

පිළිතුර: ගැලපෙන්නේ නැහැ. ඉතින් ගැලපෙන්නේ නැති ඒවා ගැලපෙන්නේ නැහැ කියලා දැකින්න අපි තුවණ වඩන්න ඕන, ඒ විදියට දහම නොයන්න ඕන. කවුරැහරි කිවිචා කියලා ඒක

පිළිගන්නවා ද, නැත්තම් දහමට ගළපලා බලනවා ද කියන එක තම තමන් හිතලා බලන්න. ඉතින් මේ අවබෝධය ලැබෙන තාක් කල් අර විදියට තමයි කියන්න වෙන්නේ. මේ දුක්ම එන තාක් කල් රහතන් වහන්සේ කියන්නේ තණ්ඩාව, උපාදානය දුරු කරපු කෙනෙක් විතරයි, එතනින් මෙහා වික ඔක්කොම - වේදනාව, එස්සය, සළායතන, නාමරුප, වික්ද්‍යාණය තියෙනවා කියන එකක් නේද ඔය කියන්න හදන්නේ? රළුගට අනිත් පැත්තට සංඛාර තියෙනවා කියන්න බැහැ මොකද ඒ එකකම අවධාව යෙදෙන නිසා. එතකොට ඒ දෙකත් හලනවා, මැද අංග විකක් ඉතුරු කරලා. එක ඉතින් අලුත් පරිච්ච සමුප්පාදයක් හදනවා, එක බුද්ධ දේශනාව නම් තෙවෙයි. ‘පව්චය’ ‘නිරෝධ’ කියලා දෙපැත්තටම වවත වික කියාගෙනත් යනවා. හැබැයි විස්තර කරන්න ගියහම කැල්ලක් හලලා තමයි විස්තර කරන්නේ. මේව ගැන කවුරුවත් අහන්නේ, විමසන්නේ නැති එකයි ප්‍රශ්නය තියෙන්නේ!

අපේ පළවෙනි පොතේම මම ඔය ගැන ප්‍රශ්න කරනවා. නුවණීන් හොයන අයට මේක පරිච්ච සමුප්පාදය ද කියලා බලන්න කියනවා. පරිච්ච සමුප්පාදය වරද්ද ගත්තොත් ඉතින් දහම කොහොමත් දකින්න බැහැ තේ. දහමට ගළපන්න කියන්නේ පරිච්ච සමුප්පාදයට ගැලපීම. දහම දැක්කා කියන්නේ පරිච්ච සමුප්පාදය දැකීම. එතන වරද්දගෙන වෙන කොහොත් කියන්න ගියත් කොහොම දහමක් දකියි ද කියලා මම නම් දන්නේ නැහැ!

ඉතින් ඔය කරුණු වලට උත්තර එන්නේ සළායතන නිරෝධය ගැන නුවණක් ආපු ද්විසට යි. සළායතනය මොකක් ද, සළායතන සමුදය මොකක් ද, නිරෝධය මොකක් ද, කියලා අනුමානයෙන් හරි හිතාගන්න ප්‍රාථමන් වූණ ද්විසට විතරයි ඔය මට්ටම ගැන කතා කරන්න ප්‍රාථමන්. ඒ දැක්ම ආවෝත් සම්මා දිවිධීය ආවා කියලා පැහැදිලිව සම්මා දිවිධී සූත්‍රයේ³⁰ තියෙනවා. මේවා තමයි ගැඹුරෙන් හොයන කොට බලන්න ඕන ධර්මතා. අඩුපාඩු තියෙනවා නම් අපි

³⁰ සම්මාදිවිධී සූත්‍රය - මේකීම නිකාය, මූලප්‍රේණාසකය, මූලපරියාය වත්ගය.

විකෙන් වික ඒවා හදාගන්න උත්සාහ කරන්න ඕනෑ. වැරදි තිබුණාට කමක් නැහැ, වැරදියි කියලා තේරුම් ගන්න දක්ෂ වුණෙන් තමයි මාරුගයේ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. අනිත් පැත්තට මතක තියාගන්න මේවා එකක් වත් මම කියපු හින්දා හරියි කියලා ගන්නත් එපා. තම තමන් තුවකීන් හොයන්න ඕනෑ, විදුර්ගනය කරන්න ඕනෑ. අහපු දෙය ගැන කළේපනා කරන්න, සාකච්ඡා කරන්න, දහමට ගැලපෙනවා ද කියලා බලන්න. රටපස්සේ ඒක භාවිතා කරන්න. ආයතන වැඩ කරන කොට යොදලා බලන්න. ඔය තුන කරලා හරියි කියලා හිතෙනවා නම් එදාට ඒක පිළිගන්න කියලා කියන්න ඕනෑ නැහැ, තමන්ටම ඒක ප්‍රත්‍යක්ෂ වෙයි.



රුපං රුපත්තාය සඩ්බතං අහිසඩඩරොන්තීති සඩ්බ්බාරෝ, වෙදනා වෙදනත්තාය සඩ්බතං අහිසඩඩරොන්තීති සඩ්බ්බාරෝ, සක්ක්දා සක්ක්දත්තාය සඩ්බතං අහිසඩඩරොන්තීති සඩ්බ්බාරෝ, සඩ්බ්බාරෝ සඩ්බ්බාරත්තාය සඩ්බතං අහිසඩඩරොන්තීති සඩ්බ්බාරෝ, වික්ක්දාණ වික්ක්දාණත්තාය සඩ්බතං අහිසඩඩරොන්තීති සඩ්බ්බාරෝ කියලා බ්ලේජනීය සූත්‍රයේ³¹ දේශනා කරලා තියෙනවා.

සංඛාරය කියන්නේ 'සකස් කරනවා' කියන අර්ථය යි. කුමකින් ද සකස් කරන්නේ? අවිද්‍යාවෙන්. අව්‍යාප්‍රාපවිවයා සඩ්බ්බාරා. සංඛාර සකස් කරන්නේ අවිද්‍යාව තියෙනකම් විතරයි. අවිද්‍යාව නැත්තාම සංඛාර වෙන්නේ නැහැ. ඉමස්ම් සති ඉදී හොති, ඉමස්ම් අසති ඉදී න හොති. අව්‍යාප්‍රාපවිවයා සඩ්බ්බාරා, අව්‍යාප්‍රාපිරෝධා සඩ්බ්බාර නිරෝධා. ඒ තමයි පටිවිව සමුළ්පාදය පටන්ගන්න තැන.

මෙතන දී සංඛාර ජාති පහක් ගැන සඳහන් වෙනවා. රුපයත් සංඛාර කරනවා, වේදනාවත් සංඛාර කරනවා, සංඟාවත් සංඛාර කරනවා, සංඛාරයත් සංඛාර කරනවා, වික්ක්දාණයත් සංඛාර කරනවා. අවිද්‍යාවෙන් කරන සංඛාර.

එතකොට රුපයක් කොහොම ද සංඛාරයක් වෙන්නේ? රුපං රුපත්තාය සඩ්බතං - රුපයක් රුපය පිණීස සකස් කරනවා. හේතුප්‍රත්‍යායෙන් සකස් වූණ දෙයට සංඛාර කියනවා. අහිසඩඩරොන්තීති - අහිසඩ්කරණයක් කරනවා. අහිසඩ්කරණය කරන්නේ මනසින් කියලා හොඳට මතක තියාගන්න. මනසෙන් නැවත සකස් කිරීමක් කරනවා. ඒකට සංඛාර කියලා කියනවා. පාලියෙන් සඩ්බ්බාරෝ කියන්නේ ඒකවිවන - සංඛාරය.

දැන් රුපය රුපයක් පිණීස සකස් කළා. එතකොට පෙනෙනවා ඒක මනසින් තමයි කරලා තියෙන්නේ කියලා. මනසින් සකස් කළාට

³¹ බ්ලේජනීය සූත්‍රය - සංයුත්ත නිකාය, බණකවග්ග, බජධසංයුත්ත, බ්ලේජනීය වග්ගය.

පස්සේ අපට රුපය රුපයක් පිණිස පාවිචි කරන්න ප්‍රජාවන් වෙනවා.

ල් වගේම වේදනාව වේදනාව පිණිස පාවිචි කරන්න ප්‍රජාවන් වේදනාව සංඛාරය වුණාට පස්සේ, වේදනාව කියන සංඛාරය හැඳුවාට පස්සේ. සංඛාවට, සංඛාරයට සහ වික්ද්‍යාණයටත් මේ වගේම දේශනා කරනවා.

සංඛාර කියන්නේ අහිසංස්කරණ ගොඩක්. රුපය රුපයක් විදියට සංස්කරණය වෙනවා, වේදනාව වේදනාවක් විදියට සංස්කරණයක් වෙනවා, සංඛාව සංඛාවක් විදියට සංස්කරණයක් වෙනවා, සංඛාරය සංඛාරයක් විදියට සංස්කරණයක් වෙනවා, වික්ද්‍යාණය වික්ද්‍යාණය විදියට සංස්කරණයක් වෙනවා.

එතනම පෙනෙනවා රුප, වේදනා, සංඛා, සංඛාර, වික්ද්‍යාණ කියන ඒවා සංස්කරණ ගොඩක් කියලා. හදුප දේවල් ගොඩක්. අහිසංස්කරණ. ඒවා පවතින දේවල් නොවෙයි, හිතෙන් අහිසංස්කරණ කරපු දේවල්. හිතෙන් නැවත සකස් කරපු දේවල්. රුප, වේදනා, සංඛා, සංඛාර, වික්ද්‍යාණ කියලා දෙයක් අපි දන්නවා නම්, ඒවා හිතෙන් නැවත සකස් කරපු දේවල්. එතකොට හිතෙන් සකස් කරලා හිත දුනගත්ත දේවල්. ඒ කියන්නේ 'ලපද්දලා' දුනගත්ත දේවල්.

'ලපද්දලා' දුනගත්ත දෙයකට උදාහරණයක් තමයි වතුරේ බල්ලෙක් හදාලා බල්ලෙක් ගැන දුනගත්තා. කුවුද? වතුරට එබෙන බල්ලා. ඒක අහිසංස්කරණයක් නේ ද? එමියේ ඇත්තටම තියෙන එකක් නොවෙයි. හිතෙන් අහිසංස්කරණයක් කරලා තමයි දුනගත්තේ.

එතකොට ඒ විදිහට නැවත සකස් කිරීමෙක් මේ වෙත්තේ. බල්ලෙක් වගේ පෙනෙන කොට බල්ලෙක්ව සකස් කරලා එමියේ ඉන්නවා කියලා භාරගන්න කොට ඒක අහිසංස්කරණයක් වෙනවා. දන් 'බල්ලා' කියන රුපයක් එතන සකස් කරලා - හදාලා - උපද්දලා. උපද්දලායි බල්ලා ගැන දුනගෙන තියෙන්නේ. බල්ලෙක්ව වතුරේ උපද්දලා තමයි එතන බල්ලෙක් ඉන්නවා කියලා දුනගත්තේ.

රැජය රැජයක් බවට අහිසංස්කරණයක් කරලා තමයි රැජය එම්බේ තියෙනවා කියලා දුනගන්නේ. දැන් අපි ඇහෙන් මොනවා හරි දැක්කෙන්, දැකින්නේ රැජයක් ද, වර්ණ සටහනක් ද? සටහනක්. ඇහැටු අරගෙන දෙන්න පුළුවන් වර්ණ සටහන විතරයි. කනට අරගෙන දෙන්න පුළුවන් ගබද සටහන විතරයි. නාසයට අරගෙන දෙන්න පුළුවන් ගන්ධයට අදාළ සටහනක් විතරයි. දිවට අරගෙන දෙන්න පුළුවන් රසකට අදාළ සටහනක් විතරයි. රස අරගෙන දෙන්න බැහැ. කයට පුළුවන් ස්පර්ශයට අදාළ (පොටියිඩ්බලයට අදාළ, හැපෙන දෙයට අදාළ) සටහනක් අරන් දෙන්න විතරයි. 'හැපෙන දෙය' අරගෙන දෙන්න බැහැ. සටහනක් කියන්නේ ව්‍යුයක් වගේ දෙයක්. අරගෙන දෙන්න පුළුවන් සංඡා මාත්‍රායක් විතරයි. රැජයක් අරගෙන දෙන්න බැහැ.

එතකොට ඇහැ අරන් දෙන්නේ වර්ණ සංඡාවක් විතරයි. ඒක සංඡා මාත්‍රායක් විතරයි, රැජයක් නොවයි. ඇහැ ඇතුළේ හැදෙන ප්‍රතිච්මිබය රැජයක් නොවයි. ඒක සංඡා මාත්‍රායක්. කණ්ණාචිය ඇතුළේ ප්‍රතිච්මිබය වගයි. ඒක කවදාවත් අල්ලන්න බැහැ. සංඡා මාත්‍රායක් විතරයි. ඒක දැන් රැජයක් පිණිස අහිසංස්කරණයක් කරනවා. අහිසංස්කරණය හැමතිස්සේම කරන්නේ මනස යි. මනස ඇතුළෙන් ඒ ගැන කල්පනා කරලා අහිසංස්කරණයක් කරනවා. එතකොට කල්පනා කිරීම තුළ හදන දේවල් කියන්නේ හිත ඇතුළේ කරපු වැඩක්. මනසින් හදන දෙයක් මනස දුනගන්නවා. ඒ වූණාට ඔතන අපට සිහිය තුවණ නැහැ. අපි හිතන්නේ මය දුනගත්තේ එම්බේ තියෙන දෙයක් කියලා යි. ඒකට තව ව්‍යුහයක් කියනවා - කල්පනා කරන දෙය 'දෙයක්' කරන්නේ ප්‍රපංචයක්. යෝ විතක්කෙති තං පපද්‍යෙවති - ප්‍රපංචයක් බවට පත් කරනවා. මය දුනගත්තේ එම්බේ තියෙන දෙයමයි කියලා.

දැන් ඒක මනසේන් කරන අහිසංස්කරණයක් නේ ද? මනසේන් නැවත සකස් කිරීමක් නේ ද? හිතෙන් හදපු දෙය එම්බේ තියෙන 'දෙයක්' බවට නැවත සකස් කරනවා. අහිසංස්කරණයක් - ඕකට කියනවා සඩ්බාරො කියලා. එතකොට රැජය රැජයක් බවට සකස් කරනවා. අහිසංස්කරණය කරනවා. ඒ සකස් කරපු දෙයට කියනවා

සඩ්බිලාරො කියලා. අවිප්පා පච්චයා සඩ්බිලාරා - සඩ්බිලාර කියන්නේ බහු වවනයක්. සඩ්බිලාරො කියන්නේ ඒක වවන. සඩ්බිලාරො කියන කොට සඩ්බිලාරයක් හැඳුවා.

එතකොට රුපය සංඛත ධර්මයක්. සකස් වුණ ධර්මයක්. කොහොම ද සකස් වුණේ? අහිසඩ්බිලාරොන්තිත සඩ්බිලාරො. රුපය කියන සංඛතය අහිසඩ්කරණය කරපු සංඛාරයක්. අවිද්‍යාවෙන් කරපු සංඛාරයක්. අවිප්පා පච්චයා සඩ්බිලාරයක්. රුපය කියලා අපි දැනගන්නේ අහිසඩ්කරණයක්. වතුවේ ඉන්න බල්ලා කියලා ගොඩ ඉන්න බල්ලා දැනගන්නේ අහිසඩ්කරණයක්. බල්ලෙක්ගේ රුපයක් කියලා දැනගැනීම අහිසඩ්කරණයක් මිසක් ඇත්තටම බාහිර පවතින රුපයක් නොවෙයි.

අහිසඩ්කරණයක් තමයි අපි රුපයක් කියලා භාරගන්නේ. භාරගන්නවා කියන්නේ ඒක එහෙම මයි කියලා විශ්වාස කරනවා, දුඩ්ධි පිළිගන්නවා, උපාදාන කරනවා. සංඛාර වෙන කොට ඒක උපාදාන කරන මට්ටමකට ඇවිල්ලා. එලියේ තියෙන රුපයමයි මේ දැනගත්තේ කියන මට්ටමට ඇවිල්ලා. එතකොට අහිසඩ්කරණයක් කියන ඒක අමතක වෙලා. අහිසඩ්කරණය හිතෙන් නේ කරන්නේ. එලියේ තියෙන රුපය කියලා භාරගන්න කොට දැන අහිසඩ්කරණයක් කියන ඒක දැන්නේ තැහැ.

අභේන් දකලා අපි විශ්වාස කරන්නේම තියෙන රුපයක්මයි ඔය දැනගත්තේ කියලා. අපි දන්නේ තැහැ ඒක අහිසඩ්කරණයක් කියලා. ඒක පැහැදිලි කරන්න ප්‍රාථමික බුදුරජාණන් වහන්සේට විතරම සි. එලියේ තියෙන රුපයක් කියලා භාරගත්තාට ඔය එලියේ තියෙන රුපයක් නොවෙයි, අහිසඩ්කරණයක්. මනසේ තැවත සකස් කරපු සිද්ධියක්. එලියේ දෙයක් බවට මනසේ සකස් කරලා.

එ වගේම වේදනාව 'දෙයක්' බවට අහිසඩ්කරණයක් කරලා. වේදනාව වේදනාවක් බවට අහිසඩ්කරණයක් කරලා. එතකොට හිතෙන් තමයි වේදනාවක් පනවලා තියෙන්නේ. අහිසඩ්කරණයක්. සංඡාවත් අහිසඩ්කරණයක්, නැත්තම්

සංඛාරයක්. සංඛාරයත් අහිසංස්කරණයක්. සංඛාර කියන්නේ කරම - වෙතනාව නේ සංඛාරය බවට පත්වෙන්නේ. අන්ත ඒකත් හිතෙන් කරපු අහිසංස්කරණයක් මීසක් එලියේ තියෙන දෙයක් තෙවෙයි.

මෙතන තේරුම් ගන්න අමාරුම දෙය තමයි වික්ද්‍යාණයත් අහිසංස්කරණයක්. වික්ද්‍යාණයෙන් නේ මේ ඔක්කෝම දැනුවත් කරන්නේ. ඒකත් බලන කොට හිතේ අහිසංස්කරණයක් මයි. එහෙම වෙනම දෙයක් කොහොවත් තියෙනවා තෙවෙයි. ඒකත් මේ හිතෙන්ම අවිද්‍යාවෙන් සකස් කරපු අහිසංස්කරණයක්.

එතකොට රුප, වේදනා, සංඳු, සංඛාර, වික්ද්‍යාණ කියන පහම සංඛාර ගොඩක්. ඔය සංඛාර පහක්. රුපය කියන්නෙනත් සංඛාරයක්, වේදනාව කියන්නෙනත් සංඛාරයක්, සංඳුව කියන්නෙනත් සංඛාරයක්, සංඛාරය කියන්නෙනත් සංඛාරයක් (මෙතන සංඛාරය කියන්නේ කරමය/වේතනාව), වික්ද්‍යාණ කියන්නෙනත් සංඛාරයක්. ඒවා සේරම අහිසංස්කරණය කරපු දේවල්. තැවත සකස් කරපු දේවල්. සකස් කරපු දේවල් කියන්නේ උපද්දු දේවල්. ඉපද්දුවේ අවිද්‍යාව, මෝඩකම තිසා යි. ඇත්ත ඇති හැටි නො දත්තාකම මත තමයි උපද්දාලා තියෙන්නේ. පටිච්ච සමූප්පාදයේ අව්‍යුත්ජා පව්චයා සංඛාර කියන අවස්ථාව.

මෙවා ටිකක් ගැහුරුයි හැබැයි මේ ධර්මතාවය දැක්කොත් ප්‍රශ්න රාභියක් විසදෙනවා. තමන් ඇත්ත කියලා හිතාගත්ත ඒවාන් සමහරවිට බොරු වෙනවා. මේ ගැන තව ගැහුරුට විස්තර වෙනවා මූලපරියාය සූත්‍රයේ³².

ප්‍රශ්නයකට පිළිතුර: නාමරුප කියන්නේ සංඳුවක් පමණයි. නාමරුපයත් සංස්කරණයක්. වික්ද්‍යාණයත් සංස්කරණයක්. දැන් අපට හිතෙනවා නේ නාමරුපය වික්ද්‍යාණයයි තියෙනවා කියලා. ඒවා නිකම තියෙනවා තෙවෙයි, එතනත් තියෙන්නේ අව්‍යුත්ජා පව්චයා සඩ්බාරා, සඩ්බාර පව්චයා වික්ද්‍යාණ, වික්ද්‍යාණ පව්චයා

³² මූලපරියාය සූත්‍රය - මේකීම නිකාය, මූල පණ්ඩාසයකය, මූලපරියාය වග්ගය.

නාමරුප. නාමරුප වික්ද්‍යාණ තියෙන්නෙත් අහිසංස්කරණයක් මත සි. දැන් ඔය අහපු ප්‍රශ්නයත් නාමරුප වික්ද්‍යාණ ගැන නේ. වික්ද්‍යාණත් අහිසංස්කරණයක්, සංඛාරයක්. එතකොට රුප, වේදනා, සංයු, සංඛාර, වික්ද්‍යාණ කියන පහම අහිසංස්කරණය කරපු සංඛාර ගොඩක් - අහිසංඛාරෙන්තිත සඩාරෝ.

පංවලපාදාන ස්කන්ධයම අපි උපද්දලා තමයි පරිහරණය කරන්නේ. දැන් අර උපමාවේ වතුරේ බල්ලාව උපද්දලා තමයි උග්‍ර බුරන්නේ. උපද්දත්වා කියන්නේ ආයතන හය වැඩ කරන අවස්ථාව සි. ආයතන පරිහරණය කිරීමේ දී උපද්දන රුප, වේදනා, සංයු, සංඛාර, වික්ද්‍යාණ තමයි අහිසංස්කරණය කරන්නේ. ආයතනයක් වැඩ කිරීමේ දී උපදින ස්වභාව පහක් තමයි ඔය රුප, වේදනා, සංයු, සංඛාර, වික්ද්‍යාණ කියන්නේ. උපදිනවා කියන කොට අපට හිතෙන්නේ අපි නෙවෙයි උපද්දන්නේ, ඔවා එළියේ නිකම හටගන්නවා කියලා. එළියේ හටගන්නවා නෙවෙයි, ඔවා හටගන්නේ තමන්ගේ මනසේ. මේවා මනසෙන් කරන අහිසංස්කරණ.

අවිද්‍යාව නිසා මේවා මනසෙන් හඳුන සංඛාර කියලා අපි දන්නේ නැහැ. අවිද්‍යාව නිසා අහිසංස්කරණය කරපු සංඛාර කියලා අපි දන්නේ නැහැ. නැවත සකස් කරපු දේවල්, අපි හදාගත්ත දේවල් කියලා දන්නේ නැහැ. දන්නේ නැත්තේ අවිද්‍යාව නිසා සි. ඔය පහත් මනසෙන් හදපු ඒවා කියලා දැනගත්තොත් එතකොට සංස්කරණයක් වෙන්නේ නැහැ. ඇය ඒ? අවිද්‍යාව යෙදෙන්නේ නැති නිසා. මනසෙන් හදපු ඒවා කියලා දැනගත්තොත් ඒවා පිහිට්වන්නේ නැහැ, 'දෙයක්' කරන්නේ නැහැ. ප්‍රතිශ්යාවක් ලබන්නේ නැහැ කියලා කියනවා. බාහිරයේ 'දෙයක්' පිහිටියේ නැත්තම් වික්ද්‍යාණයට පිහිටන්න බැරි වෙනවා. මේවාත් මේ ක්ෂණයේ දී මනසෙන් උපද්දපු දෙයක් කියලා දැක්කොත් වික්ද්‍යාණයට පිහිටන්න බැරි වෙනවා. පිහිටන්න තැනක් නැති වෙනවා.

වික්ද්‍යාණය පිහිටන තැන් තමයි රුප, වේදනා, සංයු, සංඛාර කියන්නේ. රුපයක් අල්ලගෙන අපට නැවත නැවතත් හිතන්න

පුළුවන්. හිතන්න පුළුවන් කියන්නේ පිහිටන්න පුළුවන්. වික්ද්‍යාණයට බැසැගන්න පුළුවන්. නැවත නැවතත් ඒක ගැන හිතන්න පුළුවන්. එහෙම හිතන්න පුළුවන් වෙන්නේ රුපය එලියේ 'දෙයක්' කළුත් විතරයි. එලියේ තියෙන දෙයක් ගැන තේද නැවත නැවතත් හිතන්න පුළුවන්? නැත්තම් තමන්ගේ ගරීරය ගැන නැවතත් හිතන්න පුළුවන්. ඒ ඇයි? ඒක 'දෙයක්' කරලා, පිහිටවලා. එතකොට වික්ද්‍යාණයට වැඩ තියෙනවා.

එතකොට ගරීර රුපයත් එලියේ තියෙන එකක් ද, නැත්තම් උපද්දලා පරිහරණය කරන එකක් ද? උපද්දලා කියන කොට 'කණ්ණාචිය ඉදිරියට ගිහිල්ලා අපි මූහුණ බලන්නේ ප්‍රතිචිම්බයක් උපද්දලා තේද' කියන පැත්තෙන් හිතන්න. අපි ගිහින් බලනකම් කණ්ණාචිය ඇතුළේ ප්‍රතිචිම්බයක් තිබුණේ නැහැ. ඒ ක්ෂණයේ දී ඒක උපද්දලා තමයි බැලුවේ. බලන නිසායි පෙනෙන්නේ.

බුදුරජාණන් වහන්සේ ආනන්ද සූත්‍රයේ³³ දේශනා කරනවා යම්කිසි ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් කණ්ණාචියකින් හෝ පැහැදිලි වතුරෙන් බලන කොට, බලන නිසාමයි පෙනෙන්නේ කියලා. උපද්දන නිසාමයි පෙනෙන්නේ. තජ්ජේ සමන්නාභාරෝ³⁴ කියන්නෙනත් ඒ වගේ අවස්ථාවක් - 'එතැනින්ම පැන නැග්ග' දෙයකට අවධානය යොමු කරනවා.

එනැම් ආයතනයක් ක්‍රියා කරන්නේ ඔය ආකාරයට යි. උපද්දලායි බලන්නේ. 'දෙයක්' උපද්දු කෙනාට එය ඉන්න ඒ මට්ටමෙන් කතා කරදී ඒක උපද්දන්න ඔහු දේවල් ගැන කතා කරන්න පුළුවන්. ඒ වුණාට ඒවා එහෙමම තියෙනවා කියන එකක් එතැනින් අදහස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ කම කමයෙන් - මූහුද වෙරලේ ඉන් ටික ටික ගැහුරට ගෙනියනවා වගේ. එතකොට ඇතැම් අයට ගැහුරින්ම කිවිවාට මේ ධර්මතා තවම තේරෙන්නේ නැතිවෙන්න පුළුවන්. එතකොට ඒ මට්ටමේ ඉන්න

³³ ආනන්ද සූත්‍රය - සංස්ක්‍රිත නිකාය, බන්ධක වග්‍යය, බන්ධස්ස්ත්‍රය, පෙරව්‍යෝග.

³⁴ මහාජන්පිජ්‍යාපම සූත්‍රය - මල්කිම නිකාය, මූලප්‍රණ්ණාසකය, මපම්ම්වග්‍යය.

කෙනාට ඉපැද්දුව දේවල් වලින්මයි මුලින් දහම තේරුම් කරලා දෙන්න වෙන්නේ. එයාට තේරෙන හාඡාවෙන්. ඇහෙන් දැකින කොට දැකින්න නම් ඇහැක් තියෙන්න ඕනෑ, රුපයක් තියෙන්න ඕනෑ, විස්කුණාණයක් තියෙන්න ඕනෑ කියන මට්ටමෙන් පටන් ගන්නවා. ඒ වූණාට ඒක අවසාන දැක්ම නෙවෙයි කියන එක හිතේ තියාගන්න ඕනෑ. ඒක මූලික මට්ටමක් විතරයි. හරියට බාලාංගය වගේ. එකවරම සාමාන්‍ය පෙළ මට්ටමේ පාඩම් උගන්වන්නේ නැහැ වගේ.

එතකොට ඇහැ, රුපය, විස්කුණාණය තියෙනවා කියලා හිතාගෙන ඉන්න කෙනාට කියා දෙනවා ඔය ජාති තුන තියෙනවා කියලා දුනගත්තේ එස්සය නිසා කියලා. එස්සය කියන්නේ වෙතසිකයක්, හිතේ ඇතිවෙන ස්වභාවයක්. එස්ස වෙතසිකයෙන් කියලා තියෙන්නේ මොනවා ද? ඇහැක් තියෙනවා, රුපයක් තියෙනවා, විස්කුණාණයක් තියෙනවා කියලා. ඒක වෙතසිකයෙන් කරපු දෙයක්. මේ විදියට මූලික මට්ටමේ දී කිවිවාට එස්සය කියන්නෙත් පනවගත්ත දෙයක් කියලා මුදුම්බේක සූත්‍රයේ³⁵ දේශනා කරලා තියෙනවා. ඇස ඇති කළේහි, රුප ඇති කළේහි, වක්බු විස්කුණාණය ඇති කළේහි, එස්ස පස්කුජ්ජ්‍යේතියක් පනවාගන්නවා කියන සිද්ධියක් විද්‍යාමාන වෙනවා. වක්බුස්මිං සති, රුප සති, වක්බුවිස්කුජ්ජ්‍යාණෝ සති එස්සපස්කුජ්ජ්‍යත්ති. පස්කුජ්ජ්‍යාපෙස්සතිති යානමෙත්. විජ්පති මෙහෙම දෙයක් විද්‍යාමාන වෙනවා. එහෙනම් ඇහැක් තියෙන, රුපයක් තියෙන, වක්බු විස්කුණාණය තියෙන කෙනා තමයි එස්සය කියලා සිද්ධියක් පනවගන්නේ කියලා දැකින්න පුළුවන්.

අර වතුරට එබෙන බල්ලා බුරණ කොට අපට දැකින්න පුළුවන් බල්ලාගේ ඇහැකුත් තිබිලා තියෙනවා වතුරේ බල්ලාව දැකින්න, එයාගේ මට්ටමට බාහිරයේ බල්ලෙකුත් ඉදා තියෙනවා දැකින්න, ඒ බව දුනගත්ත විස්කුණාණයකුත් පහළවෙලා තිබිලා තියෙනවා.

³⁵ මුදුම්බේක සූත්‍රය, මත්ස්යිම නිකාය, මූලපණ්ඩාසකය, 2. සිහනාද වර්ගය.

එහෙනම් ඒ මට්ටමේ දී එයාගේ එස්ස වෙතසිකය වැඩ කරලා තියෙනවා. ඒ එස්සයෙන් කියපු දෙය විශ්වාස කරලා තමයි වතුර දිහා බලාගෙන බුර බුරා ඉන්නේ එතන තව බල්ලෙක් ඉන්නවා කියලා. එස්ස පස්ස්ස්ස්ප්‍රේතියක් පනවගෙන කියන ඒක දුන් නුවණ යෙදෙන කෙනාට විද්‍යාමාන වෙනවා. එස්ස පස්ස්ස්ප්‍රේතිය තියෙනකම් එකෙන් වේදනාවක් විදිනවා කියලා සිද්ධියක් විද්‍යාමාන වෙනවා. නුවණීන් බලන කෙනාටයි විද්‍යාමාන වෙන්නේ. රටටෙන කෙනාට විද්‍යාමාන නැහැ. රටටෙන කෙනා ඒක ඇත්ත කරගෙන තමයි ජ්වත් වෙන්නේ. ප්‍රඟාවෙන් දකින කෙනාට මෙහෙම සිද්ධියක් වෙලා තේ කියලා පැත්තක ඉදලා පෙනෙනවා. මේ ප්‍රපංචයක් පනවාගෙන තේ කියන සිද්ධියක් විද්‍යාමාන වෙනවා.

මධුපිණියේ සූත්‍රයේ රේඛ කොටසේ තියෙනවා වක්බූස්ම්. අසති රුපෙ අසති වක්බූවිස්ස්සාණය අසති - අහැ නැති කළේහි, රුප නැති කළේහි, වක්බූවිස්ස්සාණය නැති කළේහි, එස්සය පස්ස්ස්ප්‍රේතියක් පනවනවා කියන සිද්ධිය දකින්න බැහැ කියලා කියනවා. එස්සය නැත්තම් වේදනා පස්ස්ස්ප්‍රේතියක් පනවනවා කියන සිද්ධිය දකින්නත් බැහැ. වේදනාව නැත්තම් සංඟාවක් තියෙන්නෙන් නැහැ. සංජාවක් නැත්තම් විතක්ක කරන්න දෙයක් නැහැ. සංජාවක් තිබුණෙන් විතරයි කළේපනා කිරීමක් වෙන්නේ. කළේපනා කරන්නේ නැත්තම් ප්‍රපංච හැදෙන්න විදියක් නැහැ.

දුන් තව ටිකක් ගැහුරට යන ධර්මතාවයක් මේ පෙන්නන්නේ. යමක් පැනෙවිවාත් මේ ආකාරයට සිද්ධ වෙනවා, යමක් පැනෙවිවේ නැත්තම් එහෙම වෙන්නේ නැහැ කියනවා. මේ පෙන්නන්නේ පටිවිව සමුප්පාද ධර්මතාවය - ඉමස්ම් සති ඉදෝ හොති, ඉමස්ම්. අසති ඉදෝ න හොති කියන ධර්මතාවය. ඒක තේරුම් ගන්න නම් ඇසයි, රුපයි, වක්බූ විස්ස්සාණයයි හටගන්නේ කොහොමද, හටනොගන්නේ කොහොමද කියන ධර්මතාවය තේරුම් ගන්න වෙනවා.

එහෙනම් ඇස, රුපය, වක්බූ විස්ස්සාණය හටගන්න හේතුව, සමුදය හොයාගන්න වෙනවා. මේ සමුදය යෙදෙණකම් තමයි යමක්

තියෙන්නේ. සමුදාය යෙදුණේ නැත්තම් ඉමස්මීං අසති ඉදී න භාවිත කියන ධර්මතාවය යෙදෙනවා.

එතකොට විශ්වාසයට සමුදාය මොකක් ද? ඇහැයි, රුපයයි. වක්බූජ්ව පරිවිච රුප ව උප්පත්තති වක්බූජ්වාණා - වුණහම තමයි වක්බූ විශ්වාසය ඉපදෙන්නේ. මොනවා තිසා ද? ඇහැයි, රුපයයි තිසා. ඇහැයි, රුපයයි තිබුණේ නැත්තම් විශ්වාසයට ඉපදෙන්න විදියක් නැහැ. ඇහැයි, රුපයයි නැති වුණෙන් විශ්වාණාං අසති. විශ්වාසය පිහිටන්නේ නැහැ. ඇහැයි, රුපයයි තියෙන කෙනාට විශ්වාසය තියෙනවා.

ර්ලගට ඇහැයි, රුපයයි තියෙන්නේ කොයි වෙළාවේ ද කියලා භායාගන්න වෙනවා. උපමාව ගත්තොත් වතුරේ ඉන්න බල්ලා කොයි වෙළාවේ ද හටගන්නේ? බලන වෙළාවේ නේ ද? බලන්න කලිනුත් හිටියේ නැහැ, රට පසුවත් නැහැ. වතුරේ ඉන්න බල්ලා උපද්දු එකක් ද, නැත්තම් ඇත්තටම ඉන්න එකක් ද? උපද්දු එකක්. එහෙනම් අවිදාව, මෝඩකම තමයි එතන සමුදාය වෙන්නේ. එතකොට මෝඩකම තියෙනකම් විතරයි වතුරේ බල්ලෙක් ඉන්නේ. වතුරේ බල්ලෙක් ඉදලා නැති වුණා එහෙම නෙවයි. මෝඩකම යෙදුණේ නැත්තම් වතුරේ බල්ලෙක් උපදින්නේ නැහැ.

උපදින්නේ නැහැ කියන්නේ නිරෝධය. හටගෙන නැති වුණා කියන්නේ නිරෝධය නෙවයි. ඉපදිලා නැති වුණා කිවිවොත් නිරෝධය නෙවයි. එතකොට සාස්වතයේ ඉදලා උවිෂේදයට පැන්නා වෙනවා. හටගත්ත මොහොතේ තියෙනවා, දුන් නැහැ. ඇතිවෙලා නැතිවෙනවා කියන්නේ ලෝකෝත්තර දැක්මේ ද අනිත්‍ය දැකීමක් නෙවයි. ඇතිවෙලා නැතිවෙනවා කිවිවොත් ඇති වුණ මොහොතේ තියෙනවා, නැති වුණහම නැහැ. ඒ තමයි සාස්වත උවිෂේද දෘජ්ටී දෙක. පරිවිච සමුප්පාදය ඔය අන්ත දෙකටම වැටෙන්නේ නැහැ - මැද මාවත. පරිවිච සමුප්පාදය කියන්නේ හේතු ඇති කළේහි තියෙනවා, හේතු නැත්තම් නිරෝධයි. නිරෝධයි කියන්නේ ඉපදිලා නැහැ. ඇති වුණා නැති වුණා නෙවයි. ඇති වුණා නම් හේතු යෙදිලාමයි ඇති වුණේ. හේතු යෙදුණේ නැත්තම්

අැතිවෙන්න විදියක් නැහැ. ඒක ධරුමතාවයක්. ඒක තමයි ලෝකයෙන් එතෙර වෙන අනිච්ච සංස්ක්‍රීතාව.

වතුරේ බල්ලෙක් ඉන්නේ බලනකම් ද, මෝඩිකම තියෙනකම් ද? මෝඩිකම තියෙනකම්. මෝඩිකම නැතුව කොට්ඨර වතුරට එබුණත් ප්‍රශ්නයක් නැහැ. වතුරේ බල්ලෝ උපදින්න හේතු නැහැ. ජ්‍යාවක් නම් පෙනෙයි. නමුත් මෝඩිකම නැති නිසා බල්ලෙක් උපදින්නේ නැහැ. එහෙනම් බාහිර රුප උපදින්නේ මෝඩිකම තියෙනකම් විතරයි. දැන් තුවණක් එනවා එහෙනම් ඇහෙන් දුනගත්ත බාහිර රුප තියෙන්නේ මෝඩිකම, අවිද්‍යාව තියෙනකම් විතරයි නේ කියලා. එහෙනම් ඒකත් සංඛාරයක්. අහිස්ස්කරණයක්. රුපං රුපත්තාය සඩ්බතං අහිස්බිජරෝන්තීති සඩ්බාරෝ - රුපයක් පිළිස රුපය සකස් කළා. අන්න ඒ අහිස්ස්කරණය තමයි සංඛාරය. මෝඩිකම තියෙනකම් රුපය කියන සංඛාරයක් සකස් කළා. මෝඩිකම නැත්තම් ඒ සංස්කරණය වෙන්නේ නැහැ. රුපයක් පිළිස රුපය සකස් කරන්නේ නැහැ. අවිද්‍යාව නැති වුණා තම් පරිහරණය කරන්න රුප සකස් කරන්නේ නැහැ. අහිස්ස්කරණයක් කරන්නේ නැහැ. අවිද්‍යාව, මෝඩිකම තියෙන කොට නැවත නැවත පරිහරණය කරන්න රුප සකස් කරනවා.

එ බල්ලා හොඳ බල්ලෙක් ද, තරක බල්ලෙක් ද කියලා හිතන්න රුපයක් සකස් කළා. විස්ක්‍රීතාණයට පිහිටන්න රුපයක් සකස් කළා, නැවත නැවත ඒ ගැන හිතන්න. එතකොට තමයි බුරන්න පුළුවන් වෙන්නේ. විස්ක්‍රීතාණයට පිහිටන්න පුළුවන් වුණාත් තමයි ඊටපස්සේ බුරන්න පුළුවන් වෙන්නේ. පිහිටියොත් තමයි එය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපටත් එක එක්කෙනා ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ පිහිටියොත්, රුපං රුපත්තාය සඩ්බතං - සංඛා කලොත්. රුපයක් රුපයක් බවට පිහිටුවෙත්, අහිස්ස්කරණය කලොත් තමයි අවිජ්‍ය පව්චා සඩ්බාරා. අවිජ්‍ය පව්චා සඩ්බාරා කලොත් දැන් රුපයක් තියෙනවා නැවත නැවත විස්ක්‍රීතාණයට පිහිටන්න.

මෙ සිද්ධියට තමයි නිමිති තියෙනවා කියන්නේ. නිමිති ඉතුරු කරගත්තා. එතකොට ඒ නිමිති නැවත නැවතත් විස්ක්‍රෝණයේ පිහිටන්න පුළුවන්. විස්ක්‍රෝණයට පිහිටන්න හූමියක් සකස් කළා. ඒ සකස් කිරීම මයි, නිමිත්තම තමයි කරමය වෙන්නෙත්. අවිද්‍යාවෙන් දැන් ලෝකයට අයිති දෙයක් හැඳුවා.

එතකොට ලෝකයට අයිති දෙය කිවිවහම ඒකෙත් ගැඹුරක් තියෙනවා. අපි දැන් කතා කරන්නේ එලියේ තියෙන 'දෙයමයි' කියලා. එලියේ තියෙන 'දෙයක්' කළාත් කොහොමත් දැන් අභුවෙලා නේ. ඒක හොඳට පැහැදිලි කරගත්තා. බල්ලා වතුරේ හිටියාත් කොහොමත් දැන් ලෝකයට අභුවෙලා. ඔතනින් ටිකක් එහාටත් ගැඹුරක් තියෙනවා. එලියේ ඉන්න බල්ලා නැති ව්‍යුණාට හිතෙන් හදපු බල්ලා හිටියක් උග් ගැන කතා කර කර ඉන්න පුළුවන් නේ ද? ඒත් හිත හිතා ඉන්න පුළුවන්. එතකොටත් විස්ක්‍රෝණයට පිහිටන්න හැකියාවක් තියෙනවා. තවම දකින්න පුළුවන් බල්ලෙක් ඉන්නවා. හොතික, සතරමහා ධාතු නො වෙන්න පුළුවන්, එලියේ නො වෙන්න පුළුවන්, ඒ ව්‍යුණාට දකින්න පුළුවන් බල්ලෙක් ඉන්නවා. හිතෙන් හරි දකින්න පුළුවන්. හිතෙන් දක්කත් ඇති බය වෙන්න නේද?

මෙ මට්ටමේ දී බාහිර රුප වලට අභුවෙන්නේ නැහැ. එලියේ තියෙන අල්ලලා බලන්න පුළුවන් මට්ටමේ රුපයක් තෙවෙයි, ඒ ව්‍යුණාට දැන් ඒක හිතෙන් දකින්න පුළුවන් රුපයක් බවට පත්වෙලා. තවම දකින්න පුළුවන් රුපයක්. ඒ කියන්නේ ඇහැ නැතිවෙලා නැහැ. ඇහෙන් දකින්න පුළුවන් බල්ලෙක් ඉන්නවා නේ. මනසෙන් දකිනවා කියලා අවබෝධය නැහැ. අල්ලන්න බැහැ හැබැයි දකින්න පුළුවන් මට්ටමක්. බල්ලෙක්ව පෙනෙනවා හැබැයි අල්ලන්න පුළුවන් එකෙකුත් තෙවෙයි. කාබුන් විතුපටියක් බලන්න පුළුවන්, තවම ලෝකයට අභුවෙන්න පුළුවන්. ලෝකයට අයිති දේවල් හදාගෙන රස විදින්න පුළුවන්. හැබැයි ඒක අල්ලන්න පුළුවන් ලෝකයක් තෙවෙයි කියලාත් දන්නවා.

එතකාට එක මට්ටමක් තමයි අල්ලන්න පුළුවන් ලෝකයක් තියෙන එක, අනිත් මට්ටම තමයි අල්ලන්න බැරි හිතෙන් හදුපු රුපයක් ඔය තියෙන්නේ කියලා දැනගන්න එක. ඒ අවස්ථාවේදීත් තවම රුපයට අහුවෙලා. ඒ මට්ටමට කියනවා රුපාවචර මට්ටම කියලා. දැන් කාමාවචර මට්ටම කියන්නේ එලියේ දේවල් තියෙනවාමයි කියන මට්ටමට. බාහිර අහුවෙන දේවල් තියෙනවා. රුපාවචර මට්ටමේ දී අහුවෙන්නේ නැහැ, නමුත් තවම එලියේ දේවල් තියෙන බවක් හිතෙනවා. හිතෙන් බලමින් ඉන්න පුළුවන්. දැන් කාමාවචර මට්ටමෙන් ඔබබට හිය රුපාවචර මට්ටමේ කෙලෙස් වලට අහුවෙලා. කාමාවචර මට්ටමට වඩා ඉහළ මට්ටමකට ගිහිල්ලා. ඒ අවස්ථාවට එන්න කාමාවචර මට්ටමේ කෙලෙස් යටපත් වෙන්න ඕනෑම.

ධ්‍යාන නැතුවත් රුපාවචර මට්ටම තියෙනවා. ගොඳට විද්‍යානය කළාත් රුපාවචර මට්ටම අත්දිකින්න පුළුවන්. ඇස් ඇරගෙනත් අත්දිකින්න පුළුවන්. ද්‍යානයට යන්න නම් ඇස් වහගන්න වෙනවා නේ. නමුත් අවබෝධය තුළින්, ප්‍රයාව තුළින් රුපාවචර මට්ටම කෙනෙකුට අත්දිකින්න පුළුවන්.

ප්‍රශ්නයකට පිළිතුර: කාමාවචර මට්ටමෙන් ඔබබට හිය විට කාමලෝකය සංස්කරණය වෙන්නේ නැහැ. හැබැයි රුපාවචර ලෝකයයි, අරුපාවචර ලෝකයයි සංස්කරණය වෙන්න පුළුවන්. ඒ මට්ටමේ කෙලෙස් තවම පවතිනවා. අපි මේ මට්ටමේ දී කඩින්න ඕනෑම කාමාවචර මට්ටම. අපට යෙදෙන්නේ කාමලෝකයේ කෙලෙස්. මේ ටික කියන්නේ වැඩිපුර දැනුමට සි.

රුපාවචර මට්ටමේ දී හිතෙන් හදා එලියේ තියන්නේ නැහැ. හැබැයි හිතෙන් හදුපු එකටත් කෙලෙස් ඇතිවෙනවා. ඒවා සියුම්, ඒ මට්ටම සියුම්. ඒ මට්ටම කැඩින්න නම් ඒ මට්ටමත් තේරුමිගන්න වෙනවා. හැබැයි විස්කුදාණයෙන් හදුපු ලෝකයක් තවම තියෙනවා. ඕකට කියනවා විස්කුදාණ වාදය කියලා. තවම පරේවිව සමූප්පාදය දැකලා නැහැ. හැම දෙයක්ම හිතෙන් හදුපු දේවල් කිවිවහම තවම විස්කුදාණ වාදය

තුළයි ඉන්නේ. තවම ලෝකයෙන් එතෙර වෙලා නැහැ. දැන් හොතික වාදයේ ඉදලා වික්ද්‍යාණ වාදයට පතිනවා. හොතික දෙයක් තියෙනවා කිවිවහම අල්ලන්න පූජාවන් නේ. අල්ලන්න පූජාවන් කියන ලෝකයෙන් ‘අැත-නැත’ කියලා කතා කරන්න පූජාවන්. වික්ද්‍යාණයෙන් හදපු ලෝකයෙන් ‘අැත-නැත’ කියලා කතා කරන්න පූජාවන්. ‘අැත-නැත’ කියන කොට පටිච්ච සමුප්පාදය නොවේ. ඒවා සාස්වත-ලුච්චේද දාශ්ටී.

වික්ද්‍යාණයෙන් හදපු දෙය තියෙනවා, වික්ද්‍යාණයෙන් හදපු දෙය නැහැ කියලා එතනත් දාශ්ටී දෙකකට වැටෙන්න පූජාවන්. ඔය දෙකටම අහු නොවෙන්නේ පටිච්ච සමුප්පන්න බව දැක්කොත් විතරයි. ඉමස්ම් සති ඉදෂ හොති, ඉමස්ම් සති ඉදෂ න හොති කියන බරමතාවය දැක්කොත් විතරයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ තුන් ලෝකයෙන්ම එතෙර වෙන දහමක්. එහෙමම් අපි රුපය ගැන විතරක් බලලා මි. වේදනාව, සංයුත්, සංඛාරය, වික්ද්‍යාණය ගැනත් බලන්න තියෙනවා. අපි ඒවා ගැන තවම කතා කෙරුවේ නැහැ. ඒ වික ගැන කතා කරන්න ඉස්සෙල්ලා රුපය පිරිසිද දකින්න තියෙනවා. අපි රුපයේ මූලාවෙලා ඉඳගෙන වේදනාව, සංයුත්, සංඛාරය, වික්ද්‍යාණය ගැන බලන්න යනවා කියන එක කරන්න අපහසු වැඩක්. ඉස්සෙල්ලා අපේ තදබල කෙලෙස් වික කඩාගන්න වෙනවා. කාමාවවර මට්ටමේ කෙලෙස් වික කඩාගන්න වෙනවා.

එතකොට කාමහුමිය කියන්නේ මේ ඇහැ, කන, නාසය, දිව, ගරීරයට අහුවෙන දේවල් එලියේ තියෙනවා කියන මට්ටම. එලියේ තියෙනවාමයි කියලා අපට දුනගන්න නම් ඒවා ගැටෙන්න ඕනෑ. හැපෙන්න ඕනෑ. එතකොට නේ එලියේ තියෙනවා කියලා කියන්නේ. හැපෙන්නේ මොකකට ද? ගරීරයට. කයට හැපෙනවා. දිවටත් හැපෙන්න ඕනෑ. එලියේ කැම තිබුණාට රස දුනෙන්නේ නැහැ නේ ද? හොද්ද උයලා තිබුණාට ප්‍රේම වැඩියි කියලා දන්නේ නැහැ නේ ද? නාසයෙන් ගැටෙන්න ඕනෑ. සමහර මළ මිනි සිල් කරනවා එලියට ගද එන්නේ නැති වෙන්න. එතකොට ගනය

නාසයේ හැපෙන්නේ නැති නිසා එම්බේ ඉන්න අයට ගදයි කියලා දුනෙන්නේ නැහැ.

එහෙම නම් කායායතනය, ජ්විහායතනය, සානායතනය තුළින් අපව බලවත්ව කාම ලෝකයට පොලඩ්වනවා. බාහිරයේ රුප තියෙනවා මයි, හැපෙන්න දේවල් තියෙනවා, අල්ලන්න පුළුවන් දේවල් තියෙනවා කියන මට්ටමකට ඔය ආයතන තුනෙන් දැනුවත් කරනවා. ඒ ආයතන වල යමක් හැපුණේ නැත්තම් ඒවා අත්දිකින්න බැහැ කියන මට්ටම. දැන් ඇහෙන් අත්දිකින්න නම් හැපෙන්න ඕනෑම ද? ඇත් ගින්දර පෙනෙන කොට දැකින්න නම් ගින්දර ඇවිල්ලා ඇහෙ හැපෙන්න ඕනෑම නැහැ නේ ද? රස දැනෙන්න වගේ හැපෙන්න ඕනෑම නැහැ. එතකොට ඇහැවයි, කනටයි ඔය වගේ ධර්මතාවයක් තියෙනවා. කන ගැන අපට තිතාගන්න විකක් අපහසුයි, ඒ වූණාට ඇහැයි, කනෙයි සියුම් මට්ටම එහෙමයි.

දෙව්වරුන්ට දිඛිලසොත, දිඛිලවක්බූ කියලා තියෙන්නේ. දිඛිලවක්බූවෙන් ඇත් තියෙන දේවල් දැකින්න පුළුවන්. ඇත් තියෙන ගබඳ අහන්න පුළුවන්. එතකොට කනේ වැදිලා නොවයි ඒ ඇහෙන්නේ. තුවණීන් හිතලා බලන්න. ඔතනින් ගන්න ඕනෑම තුවණ තමයි කාමාවවර මට්ටමේ දී මෙවා හැපෙන්න ඕනෑම ගතියක් තියෙනවා. කාමාවවර ඇහෙ දී, කාමාවවර කනේ දී හැපෙන්න ඕනෑම. රුපාවවර මට්ටමේ දී ඇහැ, කන තියෙනවා හැබැයි හැපෙන ගතිය නැහැ. දැනගන්නවා විතරයි. ඇහෙන් දැකින්න, කනෙන් අහන්න පුළුවන්. නමුත් අල්ලන්න පුළුවන් ගතිය යෙදෙන්නේ නැහැ. කයෙන්, දිවෙන්, නාසයෙන් අල්ලන්න පුළුවන් මට්ටමට ලෝකය හදන්නේ නැහැ. ඒවායින් අත්දිකින මට්ටමට ඡිලාරික නැහැ. රේ වඩා සියුම් සියුම් අවස්ථාවේ මේ මට්ටමට තමයි රුපාවවර මට්ටම කියලා කියන්නේ. තවම රුප තියෙනවා, හැබැයි අල්ලන්න බැහැ. හොඳට තුවණීන් මේ ගැන කළේපනා කරලා බලන්න. තමන්ට අත්දිකින්න ඕනෑම නම් ධර්මතාවයක් වඩා බලන්න. රුපාවවර මට්ටමේ දී තියෙන්නේ ඔය වගේ ධර්මතාවයක්.

ර්ලගට අරුපාවවර වෙන කොට රුපාවවර මට්ටමේ කෙලෙස් යෙදෙන්නෙත් නැහැ. දකින්න පුළුවන්, අහන්න පුළුවන් කියන මට්ටමටත් රුප සකස්වෙන්නේ නැහැ. සියුම්ව වත් සකස්වෙන්නේ නැහැ. එත් ඉතින් නිදාගෙන හින බලනවා වගේ වැඩක් වෙන්නේ. මනායතනයෙන් දුනගන්නවා. එතකොට මනායතනයෙන් රුප විද විද ඉන්න පුළුවන්. දුන් අනිත් ආයතන පහෙන් රුප අත්දකින්න පුළුවන් කියලා කොහොත්ම හිතෙන්නේ නැහැ. ඇහෙන් දකින්න පුළුවන්, කනෙන් අහන්න පුළුවන් කියන මට්ටමටත් යන්නේ නැහැ. හැබැයි තවම මනායතනයෙන් හිත හිතා විදින්න පුළුවන්. තවමත් ලෝකයට අපුවෙනවා. ඒ අවස්ථාවට කියනවා අරුපාවවර මට්ටම කියලා. මනායතනය විතරයි එතකොට වැඩ කරන්නේ. අනිත් ආයතන පහ උපදින්න කෙලෙස් පිහිටන්නේ නැහැ. ඒවා යටපත් වෙලා වෙන්නත් පුළුවන්, ප්‍රයුෂාවෙන් කැඩිලා වෙන්නත් පුළුවන්. නැවත තුපදින විදියට අතහැරිලා වෙන්නත් පුළුවන්, නැත්තම් තාවකාලිකව ධ්‍යාන බලයෙන් යටපත් වෙලා වෙන්නත් පුළුවන්.

මනායතනය වැඩ කරනවා නම් තවම අවේද්‍යාව තියෙනවා. මනායතනය හරහා වේදනා, සංජා, වේතනා එන්න පුළුවන්. ඒ මොනවා ගැන ද? රුප ගැන. රුප නැති වූණාට රුප ගැන වේදනා, සංජා, වේතනා එන්න පුළුවන්. හැබැයි ඒ රුපය අල්ලන්න පුළුවන් රුපයක් කියලා භාරගන්නේ නැහැ. අල්ලන්න කායායතනය නැහැ. කායායතනයෙන් අල්ලන්න පුළුවන් රුපයක් කරන්නේ නැහැ. කරන්න පුළුවන් එකම වැශේ සිතීම විතරයි. කළුපනා කිරීම විතරයි.

එතකොට එතැන දී හැදෙන ප්‍රපංච අපට මේ මට්ටමේ තියෙන කාමාවවර ප්‍රපංච නොවේයි. දුන් අපට හැදෙන්නේ කාම ලෝකයට අයිති ප්‍රපංච නේ. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අත්දකින්න පුළුවන් දේවල් අපට තියෙනවා. නමුත් රුපාවවර මට්ටමේ දී හැදෙන ප්‍රපංච කායායතනයෙන් අත්දකින්න බැහැ, ජ්විහායතනයෙන් අත්දකින්න බැහැ, සානායතනයෙන් අත්දකින්න බැහැ. මොකද ඒවා උපදින කෙලෙස් දුන් යටපත් වෙලා. තවම ප්‍රපංච කිරීම තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද කියලා වෙනම හොයාගන්න තියෙනවා. ඒක ප්‍රයුෂාවෙන් කළ යුතු වැඩක්.

දැන් අරුපාවට ලෝකයේත් හිත හිතා ඉන්නේ කොහොමද කියන එක හෙවිවාත් තමයි ඒකෙනුත් එතෙර වෙන්න පුළුවන් වෙන්නේ. සමුද්‍ය හොයාගත්තොත්, හටගන්නේ කොහොමද කියලා හොයාගත්තොත් තමයි, හටගන්න හේතු රික නැති කලොත් තමයි ඒ මට්ටමෙනුත් මිදෙන්න, එතෙර වෙන්න පුළුවන් වෙන්නේ.

මය ජාති පහම ගත්තොත් අපි රුපය ගැන වැඩිපුර කතා කරන්නේ මේ කාමලෝක මට්ටමේ දී කෙලෙස් වැඩිපුරම තියෙන්නේ රුපය ගැන යි. ඒ වුණාට වේදිනාව, සංඡාව, සංඛාරය, වික්ද්‍යාණය ගැනත් හොයන්න තියෙනවා. වික්ද්‍යාණයත් සංඛත ධර්මයක්. වික්ද්‍යාණයත් පටිච්ච සමුප්පන්න ධර්මයක්. සංඛතයි, පටිච්ච සමුප්පන්නයි. සමුද්‍ය යෙදෙනකම් විතරයි ඕක තියෙන්නේ, සමුද්‍ය යෙදුණේ නැත්තම් ඕක හටගන්න බැහැ කියන ධර්මතාවයට යටත්. මෙතන ‘අනි-නැති’ කතාවක් නැහැ. හිත ඇතිවෙනවා නැතිවෙනවා තමයි, පවතින එක හිතක්වත් නැහැ නේ? එහෙනම් රහත්වෙන්න එපැයි ඒ රික දූනගත්තා කියලා! එහෙම රහත්වෙන්නේ නැහැ. මය හිත ඇතිවෙනවා නැතිවෙනවා කිය කියා බලාගෙන ඉදාලා සෝවාන්වෙන්න වත් බැහැ. මොකද මය ද්‍රින්නේ පටිච්ච සමුප්පාදය නෙවෙයි. මෙතන ද්‍රින්නේ එලය ගැන විතරයි, සමුද්‍ය ද්‍රින්නේ නැහැ. හිත කියන එලය දිහා බල බලා ඉන්නවා ඇතිවෙනවා නැතිවෙනවා කියලා. ඉතින් ඔහොම බැලුවත් ඇතිවෙනවා නැතිවෙනවා, තො බැලුවත් ඇතිවෙනවා නැතිවෙනවා. ඕක හිතේ ලක්ෂණයක්. ඕනෑම කෙනෙක්, අන්‍යාගමිකයෙකු වුණත් වික්ද්‍යාණය ඇතිවෙනවා නැතිවෙනවා කියලා දන්නවා.

එහෙනම් ඒ ඇතිවෙන නැතිවෙන අතිතා නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. සමුද්‍යයයි බලන්න කියන්නේ. හිතක් හටගත්තා නම් හටගත්තේ ඇයි කියලා බලන්න. සමුද්‍ය දුක්ක ද්වසට නිරෝධය පෙනෙයි. මේ සමුද්‍ය යෙදුණ හින්දයි ඕක හටගන්නේ, මේ සමුද්‍ය යෙදුණේ නැත්තම් උපදින්නේ නැහැ. උපදින්නේ නැති ගතියට නිරෝධය කියනවා. එතකොට උපදින්න තියෙන හේතු නැති කලොත් නිරෝධ වෙයි. නිරෝධ සමාජත්තියට

සමවදින්න නම් උපදින්න තියෙන හේතු වික දකින්න වෙනවා. ඇතිවෙලා නැතිවෙන බව බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඇති වූණා නම් ඇති වූණේ කොහොමද කියලා තුවණක් පිහිටන්න වෙනවා.

එතකොට හිත හටගන්නත් සමුදයක් තියෙනවා. ඒ සමුදය හඳුනා ගත්තොත්, සමුදය දුක්කොත් තමයි නිරෝධය ගැන තුවණක් ගන්න පුළුවන්. ඉමස්මීම් සති ඉදෂ භාති, ඉමස්මීම් අසති ඉදෂ ත භාති කියන ධර්මතාවය දකින්න වෙනවා.

සංඛාර වර්ග පහක් තියෙනවා. රුප්‍ය රුපත්තාය සඩ්බත් අහිසඩ්බරෝන්තිති සඩ්බාරෝ, වෙදනා වෙදනත්තාය සඩ්බත් අහිසඩ්බරෝන්තිති සඩ්බාරෝ, සඩ්ස්ස්දා සඩ්ස්ස්දත්තාය සඩ්බත් අහිසඩ්බරෝන්තිති සඩ්බාරෝ, සඩ්බාරෝ සඩ්බාරත්තාය සඩ්බත් අහිසඩ්බරෝන්තිති සඩ්බාරෝ, විස්ස්ස්දාණ. විස්ස්ස්දාණත්තාය සඩ්බත් අහිසඩ්බරෝන්තිති සඩ්බාරෝ³⁶. එතකොට විස්ස්දාණයත් විස්ස්දාණයක් බවට අහිසංස්කරණය කරලා තමයි අපි විස්ස්දාණය ගැන කතා කරන්නේ. නාමරුපත් නාමරුප බවට අහිසංස්කරණයක් කරලා තමයි අපි නාමරුප ගැන කතා කරන්නේ.

එ වගේ මෙතන ඉතාමත්ම ගැමුරු ධර්මතාවයක් තියෙනවා. සංඛාර නවත්තපු තැන තමයි නිවන කියන්නේ. අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කළා, නැවත ඉපදීමක් නැහැ, තවත් කළ යුත්තක් නැහැ කියන්න පුළුවන් වෙන්නේ සංඛාර උපදින්න හේතු නැති කරපු ද්වසටයි. හිත ඇතිවෙනවා, නැතිවෙනවා කියලා දුක්ක ද්වසට නෙවෙයි! හිත ඇතිවෙනවා නම් ඇති වූණේ මේ හේතු, මේ සමුදය නිසායි, ඒ සමුදය යෙදුණේ නැත්තම් හිත උපදින්නේ නැහැ කියලා තුවණීන් ප්‍රත්‍යාස් කරපු ද්වසටයි. එදාට සංඛාර කරන්න, අහිසංඛාර කරන්න තියෙන හේතු විකත් නැති වෙනවා. දැන් රුප, වෙදනා, සංයා, සංඛාර, විස්ස්දාණ කියන පහත් අහිසංස්කරණය කළා නේ.

³⁶ බේජනීය සූත්‍රය - සංපුත්තනිකාය, බන්ධවිග්‍රය, බන්ධසංපුත්තය, බේජනීය ව්‍යුග්‍රය.

අහිසංස්කරණය කළේ කවුද? ඒත් හිතෙන්ම සි. අන්න ඒ සමුදයත් නැතිවුණේත් එහෙම නැවත ඉපදීමක් නැහැ කියන්න පූජාවන් වෙයි.

මොනවාද උපදීන්නේ නැත්තේ? පංචලපාදාන ස්කන්ධ උපදේදන්නේ නැහැ. බන්ධානං පාත්‍රාවාවා ආයතනානං පටිලාභා අයා වුව්වති ජාති³⁷ - මේක තමයි ජාතිය කියන්නේ. ස්කන්ධයන්ගේ පහළවීම, ආයතනයන්ගේ පටිලාභය තමයි ජාතිය කියන්නේ. එතකාට ස්කන්ධ පහළවීමත් ජාතිය. මොනවාද ස්කන්ධ? රුප, වේදනා, සංඳා, සංඛාර, වික්ද්‍යාණ. ඒවා පහළ වෙනවා නම් ජාතිය ක්‍රිය කළේ නැහැ. අවිද්‍යාව දුරු වුණේ නැහැ.

ප්‍රග්නයකට පිළිතුර: පටිව්ව සමුප්පාදය ඉවරවෙන්නේ ඔතැනින්. උපදේදන්නේ නැති ද්‍රව්‍ය. ඉපදෙන තාක් කල් පටිව්ව සමුප්පාදය තියනවා. මේ ජාති පහ ඉපදෙන තාක් කල් පටිව්ව සමුප්පාද ක්‍රියාවලිය තියනවා. රුප, වේදනා, සංඳා, සංඛාර, වික්ද්‍යාණ උපදීන තාක් කල් සත්ත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා. රුප, වේදනා, සංඳා, සංඛාර, වික්ද්‍යාණ ඉපදුනේ නැත්තාමි? සත්ත්වයෙක් පුද්ගලයෙක් ඉදිසි ද? 'මම' ඉදිසි ද? නැවතත් ආනන්ද සූත්‍රය³⁸ මතක් කරගන්න. උපාදාය ආවුස්‍යා ආනන්ද අස්මීති හොති නො අනුපාදාය. ඇසුරු කරගෙනයි 'මම වෙම්' කියන එක තියෙන්නේ, ඇසුරු නො කරගෙන නොවෙයි. කිස්ව උපාදාය? මොනවා ඇසුරු කරගෙන ද? රුපං උපාදාය අස්මීති හොති නො අනුපාදාය. වෙදනං උපාදාය අස්මීති හොති නො අනුපාදාය. සක්ද්‍යාං උපාදාය අස්මීති හොති නො අනුපාදාය. සඩ්බාරෝ උපාදාය අස්මීති හොති නො අනුපාදාය. වික්ද්‍යාණං උපාදාය අස්මීති හොති නො අනුපාදාය. දැන් දහම තව විකක් ගැඹුරෙන් විමසන්න තියෙනවා. නමුත් ඒ ගැඹුර අපි ලග තවම නැහැ නේ කියලා අයෙරෙයමත් වෙන්න එපා. ඒ දැකීම තමයි කෙළවර. ඒ තැනට යැම සඳහා අපි විකෙන් වික ගැඹුරට දහම පුගුණ කරන්න යින.

³⁷ සව්ව්ව්විහඩි සූත්‍රය - මත්ස්‍යීම නිකාය, විහඩිග ව්ග්ගය, උපරිප්‍රේණාසපාලි.

³⁸ ආනන්ද සූත්‍රය - සංපුත්ත නිකාය, බන්ධාව ව්ග්ගය, බන්ධසංපුත්තය, රෙරව්ගය.

ප්‍රශ්නයකට පිළිතුර: ස්කන්ධ ස්කන්ධ විදියට දැකලා උපාදාන කළේ නැත්තම් හරිද කියලා ප්‍රශ්නයක් අහනවා. අපි එහෙම හිතාගෙන ඉත්තවා. ස්කන්ධ එහේ තිබූණාවේ, අපි තණ්හාවෙන් උපාදාන කළේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ නේ කියන මතයක් තියෙනවා. ඕක තමයි ඉතින් අපට අහන්න ලැබිලා තියෙන්නේ. ඒ නිසා තමයි ආනන්ද භාමුදුරුවෝ සෝවාන් වුවෙන් කුමක් අහලාද කියලා මම මේ පැහැදිලි කරන්න හදන්නේ. 'මම වෙමි' කියන එක එන්නේ රුපය ඇසුරු කරලා, රුපය ඇසුරු නො කරගෙන නොවයි. රුප ස්කන්ධය ඇසුරු කළා කියන්නේ 'මම වෙමි' කියන එක තියෙනවා. ඇසුරු නො කරගෙන නම් 'මම වෙමි' කියන එක එන්න බැහැ. ඇසුරු නො කරගෙන නොවයි කියලා එහෙමත් සුතුයේ කියනවා. නැත්තම් ඉතින් එහෙමත් කියන්න ඕනෑම නැහැ නේ. රුපය ඇසුරු කළාත් 'මම වෙමි' කිවා නම් ඇති නේ. ඇසුරු නො කරගෙන නොවයි කියලාත් කියනවා.

එහෙනම් අපේ හිත දියුණු වෙන්න ඕනෑම ඇසුරු නො කරන මට්ටමට නේ ද? එතෙක් 'මම වෙමි' කියන එක හිටිනවා. නමුත් අපට එක වරම රුප ඇසුරු නො කරගෙන ඉත්ත බැහැ, කාමලෝකයේ ඉත්ත අපේ කෙලෙස් බලවත් නිසා. අපි සසරේ ඇවිල්ලා තියෙන්නේම රුප ඇසුරු කරලා. ඉතින් මේ ධර්මතාවය ඇඟුවා කියලා අපට රුප ඇසුරු නො කරගෙන ඉත්ත බැහැ. නමුත් රුපය ඇසුරු කළාත් තමයි 'මම වෙමි' කියන එක එන්නේ, රුපය ඇසුරු කළේ නැත්තම් 'මම වෙමි' කියන එක එන්න බැහැ නේ කියලා තුවණක් ගන්න ප්‍රථමත් තවම රුපය ඇසුරු වුණාට.

එතකාට එහෙම කෙනා දන්නවා රුපය ඇසුරු කරන නිසායි 'මම වෙමි' කියන එක තියෙන්නේ, ඇසුරු වුවෙන් නැත්තම් 'මම වෙමි' කියන එක එන්න බැහැ කියලා. එහෙම කෙනාගේ 'මම වෙමි' කියන එකේ දාෂ්ටීය කැබේනවා. 'මම' තවම දුරුවෙලා නැහැ, 'මම වෙමි' කියන එක ඇතිවෙන්නේ කොහොමද කියන දාෂ්ටීයක් තියෙනවා නේ. අන්න ඒ දාෂ්ටීය කැබේනවා. එක පිහිට්වන්න බැරි වෙනවා. රුපය ඇසුරු කළාත් විතරයි මේක තියෙන්නේ, ඇසුරු නො කළාත් ඕක නැහැ කියලා දකින කොට දාෂ්ටීයක් කැබේනවා. ඒ

දාෂ්ටීය තමයි සක්කාය දිවියිය. ඒ දාෂ්ටීය තමයි කැබෙන්නේ. 'මම වෙමි' කියන එක කැඩුණේ නැහැ මොකද තවම රුප ඇසුරු වෙන නිසා. පංචලපාදාන ස්කිතය තවම ඇසුරු වෙනවා. රුප විතරක් නෙවෙයි, වේදනා, සංඝා, සංඛාර, වික්ෂ්කාණ පහම තවම ඇසුරු වෙනවා. ඇසුරු වෙනවා නම් එය දන්නවා 'මම වෙමි' කියන එක තියෙනවා කියලා. ඔවා ඇසුරු වෙනවා කියන්නේ 'මම'. හැබැයි එයාගේ දාෂ්ටීය කැඩාලා. මේ රුපය 'මම' කියලා ගන්න බැහැ, මොකද රුපය ඇසුරු වෙන කොට 'මම වෙමි' ඇසුරු නො වුණෙන් 'මම' කියන කතාවක් නැහැ, උපදින්න විදියක් නැහැ. ඇසුරු කළාන් විතරය 'මම' කියන කතාවක් තියෙන්නේ. එතන් එය පරිව්ව සමුශ්පන්න ස්වභාවය දකිනවා. හේතු ඇති කළේහි එලය තියෙනවා, හේතු නැත්නම් එලයක් උපදින්නේ නැහැ කියන අවබෝධය එයාට තියෙනවා.

ආනන්ද හාමූදුරුවේ සේවාන් වෙන්නේ ඔය ධර්මතාවය අහලා යි. ඒ රහත් වුණ අවස්ථාව නෙවෙයි. දන් අපටත් නුවණක් එන්න ඔන පංචලපාදාන ස්කිතයෙන් එකක් හරි ඇසුරු කළාන් නේ 'මම' ඉන්නේ කියලා. ඇසුරු නො කළාන්? කොහොද 'මම' පිහිටන්නේ?

එතකොට අපට රුපය ඇසුරු වෙලා නම් සක්කාය දිවියිය කඩාගන්න බැහැ. ඒ නිසා තමයි රුපයත් සංඛත ධර්මයක්, අහිසංස්කරණයක් කියලා තේරුම් ගන්න තියෙන්නේ. රුපය අහිසංස්කරණයක් කියලා දක්ක දවසට රුපය 'මම' කර ගනියි ද? එතකොට දන්නවා රුපය ඇසුරු වෙන්නේ ඔතන මුළාව තියෙනකම් විතරය කියලා. එකත් අහිසංස්කරණයක්, අවිද්‍යාවෙන් කරපු සංඛාරයක් කියලා දකිනවා. එහෙනම් අවිද්‍යාව නැති වුණෙන් ඔය සංඛාරය තියෙන්න බැහැ කියලාන් දකිනවා. සංඛාරය නැත්නම් දන් 'මම' කියන්නේ කාට ද? 'මම' හිටියත් කමක් නැහැ, රුපය ඇසුරු වෙන්නේ නැත්නම්! 'මම' නැතිවෙලා රුපය ඉතුරු වුණෙන් නම් එතන ප්‍රශ්නයක් තියෙනවා, මොකද රුපය තියෙන බව දනගන්න 'මම' ඉන්නවා. 'මම' ඉතුරු වුණන් කමක් නැහැ, රුපය ඇසුරු නො කර ඉන්න කො! එතකොට මාර්ගය වැශෙනවා. එතකොට සක්කාය

දිවියීය ගැන ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද විස්කුජාණයට පිහිටන්න රුප ඉතුරු වෙන්නේ නැති තිසා.

අපේ විස්කුජාණයට තවම රුප අනු වූණත් නුවණින් කියනවා 'මෝචකම තියෙනකම් විතර නේ' රුප ඇසුරු වෙන්නේ. ඔය මෝචකම නැති වූණ ද්වසට ඕවා ඇසුරු වෙන්නේ නැහැ නේ. අපට ඇසුරු වූණාට රහතන් වහන්සේට ඇසුරු වෙන්නේ නැහැ නේ' කියන නුවණක් එනවා. එතකොට අර තිබුණ වැරදි දෘෂ්ඨය - සක්කාය දිවියීය කැබේනවා. නමුත් තවම ඇලීම් ගැටීම් නම් තියෙනවා. ඇලීම් ගැටීම් තිබුණාට දෘෂ්ඨය කැබේලා තිසා නුවණකින් බලන වෙලාවට මේ සංසිද්ධිය පෙනෙනවා. සක්කාය දිවියීය කැබුණාට තවම ඇලීම් ගැටීම් ඇතිවෙන්න පුළුවන් කියන්නේ ඒ තිසායි. මොකද පංවලපාදාන ස්කන්ධයෙන් එයා තවම මිදිලා නැහැ. තවම අර පරණ පුරුදේදට ඇසුරු කරනවා. රුපය රුපයක් විසියට භාර ගන්නවා. පය්චිල් පය්චිලා මක්කුති ගතිය තවම තියෙනවා. ඒ වූණාට එයාගේ උත්සාහයක් තියෙනවා මා මක්කුති තත්ත්වයට යන්න - ඒකෙන් මිදෙන්න. ඒ ඇයි? සම්මා දිවියීයෙන් පෙන්නනවා අපට ඔහොම මක්කුත්තා වූණාට රහතන් වහන්සේට මක්කුත්තා වෙන්නේ නැහැ නේ - න මක්කුති ස්වභාවයක් නේ තියෙන්නේ කියන නුවණ තියෙනවා. අවිද්‍යාව තියෙනකම් ඔහොම මක්කුත්තා වූණාට අවිද්‍යාව නැති මනසට ඔය විදියට මක්කුත්තා වෙන්නේ නැහැ නේ, කියලා නුවණක් එනවා.

ප්‍රශ්නයකට පිළිතුර: මේ ඇසුරු කරන තිසා 'මම වෙමි' කියන ධර්මතාවය අජ්ජිත්ත්ත රුපයටයි, බහිදේද රුපයටයි දෙකටම පොදුයි. ඔය රුප දෙකම අවිද්‍යාව මත කරපු සංඛාර. අවිද්‍යාව දුරු වූණ ද්වසට ඔය සංඛාරය තියෙන්නේ නැහැ. රුපං රුපත්තාය සඩ්බ්‍රතං කියන සංඛාරය පිහිටන්නේ නැහැ. ඒ අහිසංස්කරණය නැති වෙනවා. එතකොට අජ්ජිත්ත්ත රුපය හදන සංඛාරයන් නැති වෙනවා, බහිදේද රුපය හදන සංඛාරයන් නැති වෙනවා. ඒක නැතිවෙන්න නම් වැඩ පිළිවෙළක් අනුගමනය කරන්න තියෙනවා. ඒකට කියනවා කායානුපස්සනාව කියලා. ඉති අජ්ජිත්තං වා කායේ කායානුපස්සි විහරති බහිදේද වා කායේ කායානුපස්සි විහරති - ඒ

දෙකේ වෙන වෙනම කායානුපස්සීව ඉන්න කොට නුවණක් එනවා ඔහු අංශකත්ත බහිද්ධ කියලා වෙන් කර කර බලන්න ඕනෑම නැහැ. සියලුම රුප - අංශකත්ත බහිද්ධ වා කායානුපස්සී විහරති - එතකොට වෙන් කරලා අහන්න ඕනෑම නැහැ. ඕනෑම රුපයක් අහිසංස්කරණයක් නේ ද? අවිද්‍යාව දුරුවෙන කොට එහෙම දෙයකුත් පැනවෙන්නේ නැහැ. පැන වුණේ තැක්නම් ඇසුරු වෙන්නේ නැහැ. අනිස්සිතො ව විහරති. අනාගතයේ නුවණක් උපදිය - යාවදෙව ශ්‍යාණමත්තාය - එළඹ සිටි සිහියක් පිහිටයි - පරිස්සතිමත්තාය - අනිස්සිතො ව විහරති - එදාට රුප ඇසුරු නො කර ජ්වත්වෙන්න පුළුවන් වෙයි.

රුප ඇසුරු නො කර ජ්වත්වෙන්න පුළුවන් වෙන්නේ කවදාට ද? කායානුපස්සනාව හොඳට වැඩිණ දච්චත සි. න ව කිණ්වී ලොකෝ උපදියති - ඇසුරු කරන්න කිසිවක්ම පිහිටන එකක් නැහැ. එදාට රුප ලෝකයෙන් එතෙර වුණා කියන්න පුළුවන්.

ප්‍රශ්නයකට පිළිතර: ආයතන අඩුම ප්‍රමාණයෙන් පාවිච්ච කරන්න පුළුවන් ද්‍යාන බලයෙන් කෙලෙස් යටපත් කරගෙන. යටපත් කළාට මේවා හටගන්න සමුද්‍ය තවම දැකලා නැහැ. තව විදියකට කිවිවොත් මෙක අහිසංස්කරණයක් කියලා දැකලා නැහැ. ඒ කාලය තුළ කෙලෙස් යටපත් වුණ හින්දා සියුම් වෙලා ඒ ආයතන උපද්දන්නේ නැහැ. තමුත් ද්‍යාන ගක්තිය පිරිහෙන කොට, තැක්නම් ඒ ආයුෂ ඉවරවෙන කොට අපාගත වෙන්නත් පුළුවන්. සතර අපායත් කාමලෝකයටමයි අයිති - කාමාවවරයි. මනුෂය, දිවා ලෝකත් කාමාවවරයි. එතකොට රුප ඉපද්දීමේ අනුශේ තියෙනකම් කාම භූමියට නැවත එමේ හැකියාව තියෙනවා. තව විදියකට කිවිවොත් රුපය පිරිසිද දකිනකම්. රුපය තනිකර අහිසංස්කරණයක් කියලා අවබෝධයක් එන තාක් කල් (අවබෝධය කියන්නේ නිකම් තරක වලින් නෙවෙයි) ප්‍රත්‍යුෂ්‍යව දැක්ක දච්චත කාමලෝක වලට නැවත එන්න බැහැ. ඒ මට්ටමේ උපද්දන කෙලෙස් සම්පූර්ණයෙන් දුරුවෙලා. ඒ තත්ත්වයට තමයි අනාගාමී කියන්නේ. ඒක මාරුගල්ල පැත්තෙන් එන්න ඕනෑම තත්ත්වයක් මිසක් ද්‍යාන වලින් එතැනට එන්නේ නැහැ.

සම්මාදිවිධිය ලැබුවෙත් අනාගමී වීමේ හැකියාව තියෙනවා. මාර්ගය විවෘතයි. එය මාර්ගය වඩාත්‍ය නැත් ද කියන එක තම තමන්ගේ වැඩික්. ඒ නිසා තමයි දේශනා කරලා තියෙන්නේ යම් කෙනෙක් සෝචාන් වූණොත් තව උපරිම හත්වතාවක් විතරයි උපදින්නේ කියලා. අටවෙනි හවයකට නම් යන්නේ නැහැ. එක කළින් කෙලවර වෙනවා කියලා තියෙනවා. හැඳුයි හව හතකට කළිනුත් වූණත් රහත් වෙන්නත් පුළුවන්කම තියෙනවා. එක කෙනා කෙනාගේ මාර්ගය වැඩිමේ උත්සාහය හෝ වෙනත් ප්‍රාර්ථනාත් මත බලපාන්න පුළුවන්. මනුෂ්‍ය හවයෙන් පහළට නො වැටීමට සම්මාදිවිධිය ප්‍රමාණවත්. එවිට සතරඅපාගත වෙන්නේ නැහැ.

සම්මාදිවිධිය කියන කොට ලෝකය මොකක් ද, සමුද්‍ය, නිරෝධය, මාර්ගය මොකක් ද කියන ඇළානය උපදින්න ඕනෑ. රුපය මොකක් ද, සමුද්‍ය මොකක් ද, නිරෝධය මොකක් ද, මාර්ගය මොකක් ද කියන ඇළානය හටගන්න ඕනෑ.

එ නිසා තමයි මම කිවිවේ අස්මිය නැති නො වූණාට, තවම රුප වලට අභුවෙන්න පුළුවන් කියලා. නමුත් සම්මාදිවිධිය තියෙන කෙනාට සමුද්‍ය මොකක් ද, නිරෝධය මොකක් ද කියන තුවණක් තියෙනවා. අන්ත ඒ කෙනා සතරඅපාගත වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒ දැක්ම ඇති නැවත සතරඅපාගත නො වෙන්න. ඒ තත්ත්වයට නො පැමිණුනොත් සතරඅපායට යනවා. අපි වැඩිපුරම යන්නේ සතරඅපායට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉදාලා නිවලා බලවත් කුසලයක් මතුවෙලා මනුෂ්‍ය ලෝකයට එන්න පුළුවන්.

යමෙකට සම්මාදිවිධිය තියෙනවා නමුත් තවම සෝචාන් වෙලා නැහැ. වූලසෝචාපන්න කියන්න ඒ අවස්ථාවට යි. වූලසෝචාපන්න වූණොත් ඒ කෙනා අනිවාර්යයෙන් මැරෙන්න කළින් මේ ජීවිතය තුළම සෝචාන් වෙනවා. සෝචාන් වෙලාමයි මැරෙන්නේ. එහෙම බුද්ධ දේශනාවක් තියෙනවා. ඒ නිසා සම්මාදිවිධිය ඇතිකර ගැනීම ඉතාමත්ම වැදුගත්. එක ඇතිකර ගත්තොත් සෝචාන් වූණා වගේ තමයි. මොකද සෝචාන් නොවී මැරෙන්නේ නැහැ. එහෙම

දරමතාවයක් මේ තියෙන්නේ. සමුදයයි නිරෝධයයි අවබෝධ කරන එක, පටිච්ච සමුප්පාදය අවබෝධ කරන එකේ වැදගත්කම එතැනින් පෙනෙන්න යින.

ඒ නිසා තමයි මම කියන්නේ ‘අැතිවෙලා නැතිවෙනවා’ කියල බලන්න නෙවෙයි, සමුදය හඳුනගන්නයි අපට තියෙන්නේ. සමුදය හඳුනගන්න උත්සාහ කළාත් නිරෝධය පෙනෙනවා. සමුදය හඳුනගන්න තමයි උත්සාහ කරන්න යිනේ. ඔහුම දෙයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදියට එකේ සමුදය නොයන්න. ආයතන විදියට බලන්න. එතකාට වරදීන්නේ නැහැ. ඉතින් නිකම් බලාගෙන ඉදලා සමුදය පෙනෙයි කිවිවාත් එතන අඩුවක් තියෙනවා කියලා තුවණීන් බැලුවාත් නම් පෙනෙයි. මොකක් හරි ‘අැතිවෙලා නැතිවෙනවා’ කියල බලාගෙන හිටියහම ඇතිවෙනවා නැතිවෙනවා පෙනෙයි. තමුත් සමුදයයි නිරෝධයයි අවබෝධ වෙයි ද කියන එක ලොකු ප්‍රශ්නයක්. බුදු දහමක් අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි මේ මාරුගය වඩන්න ප්‍රශ්නවන් කියන්නේ ඒ නිසා යි.

එතකාට කායානුපස්සනාවේ දී සමුදය දමමානුපස්සී වා විහරති කියන කාට එතන ලොකු තුවණක් එන්න යිනේ. අ්‍යුම්තත්ත වේවා, බහිද්ධ වේවා. ඉති අ්‍යුම්තත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අ්‍යුම්තත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. කොහොම ද එහෙම ඉන්න කියන්නේ? සමුදයධමමානුපස්සී වා කායස්මිං විහරති - සමුදය දකිමනුයි ඉන්න කියන්නේ. නිකම්ම ඇතිවෙන නැතිවෙන කතාවක් නෙවෙයි. එලය දිභා බලාගෙන ඉන්න නෙවෙයි කියන්නේ. සමුදය ගැන බැලුවාත් තමයි පටිච්ච සමුප්පාදය දකින්න ප්‍රශ්නවන් වෙන්නේ. සමුදය දකින්නේ නැතුව, සමුදය තේරුම් ගන්නේ නැතුව, පටිච්ච සමුප්පාදය දකින්න බැහැ. එතකාට සමුදය ඇහැට පෙනෙන්නේ නැහැ. සමුදය පෙනෙන්නේ ප්‍රඥාවට යි. හැබැයි අපි සෝවාන් වෙන්න හදන්නේ ඇහැට පෙනෙන එවා ඇතිවෙලා නැතිවෙනවා කියලා බලා. හාවනා කරමින් ඉන්න කාට ‘මන්න ඇතිවෙලා නැතිවෙනවා, මම එහෙම දැක්කා, දුන් හරි මම සෝවාන්’ කියනවා!

ඉතින් නුවණීන් විමසන්න ඔහාම වෙන්න පුළුවන් ද කියලා. පටිච්ච සමූප්පාදය දැක්කා ද, තැත්තම් හිනයක් දැක්කා ද කියලා. තමන්ම හිතලා බලන්න. 'මේ ගෝරය කැඩී කැඩී යනවා දැක්කා' කියනවා. ඉතින් ඕක විතුපටියකත් දකින්න පුළුවන් නේ!

'අැත-තැත' කියන දෙකටම වැශෙන්නේ තැති මහා ගැහුරු දරුණනයක් මේක. ගැහුරු කිවිවාට දකින්න බැරිකමකුත් තැහැ. තමන් දකින්න ඕනෑම මාරුගය හරියට වැඩුවෙන් - මේ ආයතන විදියට බලන්න ගත්තාත් ඔය ධර්මතාවය පෙනෙන බව. දැන් අපට පැහැදිලියි නේ මේ ආයතන කුමකින් දුන්නත් අන්තිමට මනසෙන් හදලා නේ දුනගෙන තියෙන්නේ කියලා. ආයතනයකින් සංජුවක් විතර නේ දිලා තියෙන්නේ, රුපයක් දිලා තැහැ නේ. ඒක රුපයක් බවට සංස්කරණය කරලා තියෙන්නේ මනසෙන්. අහිසංඛත කියන ධර්මතාවය ඒතකොට පෙනෙනවා. දැන් මනස සම්බන්ධ වුණේ තැත්තම් ඇහැට විතරක් රුප දුනගන්න බැහැ. කනට විතරක් ගබඳ දුනගන්න බැහැ. ඒතකොට මේ ආයතන පහටම රුප දුනගන්න බැහැ මනස සම්බන්ධ වුණේ තැත්තම්.

මනස තමයි පිළිසරණ - උන්නාහ බාහුමණ සුතුය³⁹ බලන්න. මේ ආයතන පහට පිළිසරණ මනස කියලා කියනවා. එහෙනම් අපි දැන් හොයන්න ඕනෑම මනසෙන් මොකක් ද කරන්නේ පුළුවන් කියලා. මනසට ඒක දෙයයි කරන්න පුළුවන්, ඒ තමයි මන-ධම්ම-මනාවික්ද්‍යාණ - මනසින්ම හදන දෙයක් මනසට දුනුවත් කරන්න විතරයි මනසට පුළුවන්. ඒක අහිසංස්කරණයක් මිසක් බාහිරගේ තියෙන දෙයක් නොවෙයි.

ඉතින් ඕක සරල දෙයක් නොවෙයි ද? අපට සිහිය නුවණ පිහිටන්නේ තැති ඒක වෙනම කතාවක්. නමුත් දකින්න බැරි, තේරුමිගන්න බැරි දෙයක් නොවෙයි නේ ඕක. ඕනෑම කෙනෙකුට නුවණ යෙදුවෙන් තේරුමිගන්න පුළුවන් ධර්මතාවයක්. නමුත් අපේ පරණ පුරුදු සහ

³⁹ උන්නාහබාහුමණ සුතුය, සංයුත්ත නිකාය, මහාවග්ග පාලිය, ඉන්දුය සංයුත්තය, ජරාවග්ගය.

කෙලෙස් බලවත් නිසා අපි ජ්‍යෙෂ්ඨවෙන කොට ඕක් අනිත් පැත්තමය පෙන්නන්නේ. හැබැයි සිහිය තුවන පිහිට්තන උත්සාහ කළාත් ඒවා කඩාගන්න පුළුවන් නේ ද? ඒ නිසා තමයි කියන්නේ දහම අහලා තේරුම් ගත්ත කෙනාට මාරුගය වචන්න පුළුවන්කම තියෙනවා කියලා.

ප්‍රශ්නයකට පිළිතුර: සම්මා දිවිධිය ඉඩී පහළවෙන එකක් නම් තෙවෙයි. භාවනා කර කර හිටියාට පහළවෙන එකක් තෙවෙයි. බුදුරජාණන් වහන්සේ ධම්මවක්කප්පවත්තන සූත්‍රයේ⁴⁰ දේශනා කරනවා නේ මේ දහම පුබිබේ අනනුස්සුතෙසු ධම්මෙසු - පෙර තො ඇසු විරු ධර්මයක් කියලා. එතකොට ඒ දහම බුදුරජාණන් වහන්සේනමකගෙන් ම අහලා තුවණීන් විමසුවොත් විතරමයි කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. නිකම් භාවනා කරලා දහම දැකින්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ඒ විදියට දේශනා කරන්නේ නැහැ. ඒ කාලයේ අපට වඩා භාවනා කරපු අය හිටියා. ඒ අයටත් සම්මා දිවිධිය පහළ වුණේ නැත්තම් අපිත් භාවනා කරමින් ඉදලා සම්මා දිවිධිය පහළවෙයි කියලා හිතනවා නම් ඒක ලොකු මෙර්ඩිකමක්.

එතකොට බුදුරජාණන් වහන්සේනමක් දේශනා කරපු දහම තුවණීන් විමසලාම ඇති කරගන්න ඕනෑම එකක් තමයි සම්මා දිවිධිය කියන එක. බුද්ධ දේශනාව අහලා, සාකච්ඡා කරලා, තුවණීන් විමසලා ඇති කරගන්න ඕනෑම එකක්මයි සම්මා දිවිධිය.

ප්‍රශ්නයකට පිළිතුර: කණ්ණාඩියෙන් තමන්ගේ රුපය දැකින අවස්ථාව හොඳ උපමාවක්. ඒ වෙළාවේ දී අපට හිතෙන්නේ තමන්ගේ රුපයම පෙනෙනවා කියලා. මේ ඉදිරියෙන් තියෙන ග්‍රීර රුපයමයි කණ්ණාඩියෙන් පෙනෙන්නේ කියලා. කණ්ණාඩිය ඇතුළේ ග්‍රීරේ 'මම' නෙවෙයි කියන තුවණකුත් අපට තියෙනවා. තිරිසන් සතෙක් නම් සමහරවිට රවවිලා කණ්ණාඩිය ඇතුළේ හොයන්න යනවා.

⁴⁰ ධම්මවක්කප්පවත්තන සූත්‍රය, සංපුත්ත නිකාය, මහාවග්‍රය, ස්විවසංපුත්තය,
ධම්මවක්කප්පවත්තන ව්‍යෙරය.

කණ්ණාඩියට කොටන්න යනවා. දැන් අපට රේට වඩා ටිකක් නුවණ තියෙනවා. ලෝකයට අයිති නුවණීන් මොළයා තිරිසන් සතාට වඩා ටිකක් ඉහළයි. අතිත් සත්ත්‍ර අත්දකිනවාට වඩා ටිකක් හිතන්න ප්‍රාථමිකම තියෙන නිසා තමයි මනස උසස් කියන්නේ. අපි මුලින් රච්‍යන්ත්, ඒ රච්‍යෙන් මිදෙන්න පසුව හෝ ප්‍රාථමිකම තියෙනවා.

එතකොට කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් හැඳුණා, ඒ ප්‍රතිබිම්බය 'මම' නෙවයි කියන නුවණ අපට තියෙනවා. ඒක තැතුව නෙවයි. හැබැයි අපි අභුවෙනවා කණ්ණාඩිය ඉස්සරහ තියෙන්නේ 'මගේ ගරීරය, ඒකේ ජායාව තමයි ඔය පෙනෙන්නේ' කියලා. දැන් ඒ මට්ටමේ දී අපි අභුවෙලා. අපි ලෝකයට අයිති නුවණීන් හොයන්න ගිහිල්ලා තිරිසන් සතා අභුවෙන මට්ටම නෙවයි, රේට වෙනස් මට්ටමකින් අපි ලෝකයට අභුවෙලා. තිරිසන් සතා අභුවෙන්නේ කෙළින්ම ප්‍රතිබිම්බයම රුපය කියලා. අපි රේට එහාට ගිහිල්ලා අපට නුවණක් තියෙනවා කණ්ණාඩියේ ප්‍රතිබිම්බය හැදෙන්න නම් ඉදිරියෙන් රුපයක් තියෙන්න ඕනෑම, ආලෝකය වැටෙන්න ඕනෑම, ඒ නිසා මේ ඉදිරියෙන් තියෙන එකේම ජායාවක් කණ්ණාඩියේ වැටෙනවා කියලා.

දැන් නුවණීන් බලන්න ඕනෑම ඕක ලෝකයට අයිති නුවණක් ද, ලෝකයෙන් එතෙරවෙන නුවණක් ද කියන එක. එතකොට පෙනෙනවා අපට විතරක් නෙවයි, අන්‍යාගම්කයින්ටත් ඔය නුවණ තියෙනවා නේ කියලා. එහෙනම් ඕක ලෝකයට අයිති එකක් මයි, පෙර නො ඇසු විරු දහමක් නම් වෙන්න බැහැ. බුදුරජාණන් වහන්සේනමක්ම හොයලා කියලා දෙන ධර්මතාවයක් වෙන්න බැහැ ඔය ලෝකයට අයිති නුවණ. අපට අර බල්ලාට වඩා පොඩිඩක් නුවණ ආවාට තවම ලෝකයට අයිති දැක්මකයි ඉන්නේ. ලෝකයෙන් එතෙර වෙන දැක්මක නෙවයි.

දැන් අපිත් ඉතින් කාගෙන් හරි විද්‍රූහනා භාවනාව අහගන්නවා ඔන්න අනිතා වැඩුවෙන් තමයි ලෝකයෙන් එතෙර වෙන්න ප්‍රාථමික කියලා. දැන් මොකද කරන්නේ? කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා මුහුණ බලාගෙන 'මය ප්‍රතිබිම්බය ඔහොම තිබුණාට අනිතායි,

අනිත්‍යයි' කියලා හිත හිතා ඉන්නවා. එතන දී අනිත්‍ය කියන්නේ මොකක් කියලා ද හිතාගෙන ඉන්නේ? වෙනස් වෙනවා කියලා. එහෙම වෙනස්වීමක් පෙනෙයි ද කියලා තමන්ම තුවණීන් විමසලා බලන්න. ඒ වූණාට ඕක තමයි කරන හාවනාව. ඔය පෙනෙන රුපය අනිත්‍යයි, අනිත්‍යයි කියනවා. අපි ප්‍රතිබිම්බය අමතක කරලා දැන් තමන්ගේ ගරීරයම පෙනෙනවා කියමු කො. ඔය ගරීරය ඔහොම තිබූණාට ඕක වෙනස් වෙනවා කියලා හිතනවා. රටපස්සේ මතක් කරලාත් බලනවා දැන් පොඩි කාලයේ හිටිය හැටි නෙවෙයි දැන් වෙනස් වෙලා. තව රිකක් වයසට යනකොට තව රිකක් වෙනස් වෙනවා. එහෙනම් ඔතන තියෙන්නේ හැම මොහොතුකම වෙනස් වීමක්.

දැන් ඕක බොඳේද කියන අපට විතරක් දකින්න පුළුවන් ධර්මතාවයක් ද? අන්‍යාගමිකයෙකුගෙන් ඇහුවන් ඔය විකම තේද කියන්නේ? ඉතිං අපි හාවනා කරලාත් ඇවිල්ලා තියෙන්නේ ඔතැනැවම නේ ද? ඒක පෙර නො ඇසු විරු ධර්මතාවයක් ද? දැන් තුවණීන් හොයන්න. ඔතන පට්ටිව සම්ප්‍රාදය තියෙනවා ද? ඔතන වතුරායී සත්‍යය අවබෝධයක් තියෙනවා ද? වෙනස්වෙන බව නම් ඇත්ත. වෙනස්වෙන බව ඉතින් ලෝකයට අයිති ඇත්තක්. ඒක ලෝකයා දන්න ඇත්තක්. නමුත් ලෝකයාට ඇත්ත ආයී දරුණනය නෙවෙයි. ලෝකයාට ඇත්ත ආයී දරුණනයේ දී බොරුවක් වෙනවා. එතකොට ඇයි ඒක බොරුවක් වුණේ කියලා අපි තුවණීන් හොයාගන්න ඔහෙන්. සම්මා දිට්ධිය ආවොත් තමයි ඒ ගැන තේරුම් යන්නේ.

එතකොට අපි කණ්ණාඩියෙන් බලලා දැනගත්තේ තමන්ගේ ගරීරය නම්, ඒ ගරීරය දිහා බලාගෙන වෙනස් වෙනවා, වෙනස් වෙනවා කියනවා. දැන් ඕක වෙනස් වෙනවා කියලාත් දැනගත්තා කියමු කො. දැන් තමන්ගේ ගරීරය වෙනස් වෙනවා කියලා දැනගත්තා කියලා ර්ලග දවසේ මුහුණ බලන එකක් නැත් ද? බලනවා නේ ද? වෙනස් වෙනවා තමයි ඒ වූණාට එතකොට ඇලිම අඩු වූණා ද?

තව උදාහරණයක් ගත්තොත් - කැමක් ගත්තොත් ඒක පරණ වෙනකොට වෙනස් වෙනවා. එතකොට ඒකට කැමැත්තක් නැහැ.

නමුත් ඒ කැම අලුතෙන් හදලා දුන්නොත් ඒකට ආයෙත් ඇලෙනවා. දුන් ඔහා කෙනෙක් කැම වෙනස් වෙනවා කියලා දන්නවා නේ ද? ස්ථීරව තියෙන කැමක් කොහොවත් නැහැ කියන නුවණ තියෙනවා. ඔය නුවණ තිබුණා කියලා කැමට ඇලිලා නැත් ද? එතකොට වෙනස්වීම බැලුවා කියලා ඇලිම නැතිවෙන්නේ නැහැ. මලක් පරවෙනවා කියලා නොදන්නා කෙනෙක් ඉන්නවා ද? ඔය නුවණ තිබුණා කියලා මලට ඇලිලා නැත් ද?

එතකොට පෙනෙන්න ඔහේ මතන අඩුවක් තියෙනවා කියලා. වෙනස්වීම බලලා නම් ලෝකයෙන් එතෙර වෙන්න පුළුවන් වෙයි ද කියලා තමන් නුවණීන් විමසන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නුවා මේ ලෝකයේ තියෙන සැම දෙයක්ම වෙනස්වෙනවා, විපරිණාමයට පත්වෙනවා කියලා. අපි තියෙනවා කියලා හිතන ඔහුම දෙයක ලක්ෂණය තමයි යිතස්ස අක්ෂේකුතයා. පක්ෂේකුයෙනි - ඒ පවතින කාලය තුළත් අනු තත්ත්වයකට පත්වෙනවා. ඒක ප්‍රයාවෙන් දැකින්න පුළුවන්. විපරිණාම සහිතයි. ඒ බව දැකලා ඇලිම ගැටීම රිකක් අඩුකරගන්න පුළුවන්. රටපස්සේ එතැනින් එහාට කරන්න තව වැඩ පිළිවෙළක් තියෙනවා - මූලාව දුරු කරගැනීම සඳහා. ලෝහ, ද්වේෂ විතරක් අඩු කරගෙන මදි, මෝහයත් දුරු කරගන්න වෙනවා. මෝහය දුරු කරගන්න තමයි පටිච්ච සමුශ්පාදය තියෙන්නේ.

එතකොට පටිච්ච සමුශ්පාදයේ දී අපට හොයන්න වෙනවා ඉතිරිපත්, ඉතිරි රුපස්ස සමුදයා, ඉතිරි රුපස්ස අත්ථ්‍යාගමො, කියන ධර්මතාවය. ඒකටම තමයි අනිච්ච සක්ෂේකුව වඩනවා කියලා කියන්නේ. ඉතිරි රුපත්, ඉතිරි රුපස්ස සමුදයා, ඉතිරි රුපස්ස අත්ථ්‍යාගමො කියලා බලන එකට කියනවා අනිච්ච සක්ෂේකුව වඩනවා කියලා. වෙනස් වෙනවා කියලා බලන එකට නෙවෙයි. ඒ ඇයි? වෙනස් වෙනවා කියලා බලන්නේ එලය ගැන විතරයි. එතන සමුදයක් හොයලා නැහැ. හේතුව හොයලා නැහැ. වෙනස් වෙනවා කියන්නේ එලයේ ලක්ෂණයක්. ඒක ඉතින් අපි බැලුවත් නැතත් වෙනස් වෙනවා තමයි. සමහර ඒවා ඉක්මනට වෙනස් වෙයි, සමහර ඒවා විකක් හෙමින් වෙනස් වෙයි.

ඒතකොට ඒ වෙනස් වීම එලයට අයිති ලක්ෂණ විකක් මිසක් එතන පරිවිච සමුප්පාදයක් නැහැ, හේතුව්ල සම්බන්ධයක් නැහැ. හේතුව්ල සම්බන්ධය හොයාගන්න නම් හේතුව හොයාගන්න වෙනවා, සමුද්‍ය හොයාගන්න වෙනවා. සමුද්‍ය හරියට දැක්කොත් එදාට පෙනෙයි ‘සමුද්‍ය තියෙනකම් නේ’ ඔය එලය තියෙන්නේ, සමුද්‍ය නැත්නම් එලයක් උපදින්න බැහැ නේ’ කියන තුවණක් එනවා. ඉමස්මිං සති ඉදී හොති, ඉමස්මිං අසති ඉදී න හොති කියන තුවණ. ඒක ආවෝත් ඒ අවස්ථාවේ දී එතන තියෙන පරිවිච සමුප්පන්නභාවය දැකින්න ප්‍රාථමන් වෙනවා.

ඒතකොට මේ ලෝකයේ දේවල් සංඛතයි, පරිවිච සමුප්පන්නයි කියන ධර්මතා දෙකටම යටත් වෙනවා. සංඛත බව දැකින්නත් ඕනෑ, හේතුප්‍රත්‍යායෙන්මයි හටගන්නේ කියලා. පරිවිච සමුප්පන්න බව දැකින්නත් ඕන. ඔය හේතුන් තියෙන කොට තියෙනවා, හේතුන් නැත්නම් උපදින්න බැහැ කියන ධර්මතාවය. සංඛතයි, පරිවිච සමුප්පන්නයි. හේතුන් ඇති කළුහි එලය තියෙනවා. හේතුන් නැත්නම් එලයක් ගැන කතා කරන්නවත් බැහැ. ඉමස්මිං සති ඉදී හොති, ඉමස්මිං අසති ඉදී න හොති කියන ධර්මතාවය. එහෙම දැක්කොත් තමයි පරිවිච සමුප්පාදය දැක්කා වෙන්නේ, ධර්මය දැක්කා වෙන්නේ. බූම් දහමෙන් ප්‍රයෝගනයක් ගත්තා වෙන්නේ. එහෙම නැත්නම් අපි ලෝකයට අයිති, පවතින දෙයක් වෙනස් වෙනවා කියලා බල බලා ඉදලා දහමෙන් ප්‍රයෝගනයක් ගත්තා වෙන්නේ නැහැ. පරිවිච සමුප්පාදය දැකින්නෙනත් නැහැ, වතුරායී සත්‍යය අවබෝධ කරන්නෙනත් නැහැ. ඔය දෙක අවබෝධ නො වුණෙනත් කිසිම දෙයක් අතහරින්නෙනත් නැහැ. ගරීරය අතහරින්නෙනත් නැහැ කොට්‍රවර වෙනස් වුණත්!

අත හැරෙන්න නම් ඇත්ත දැකලා කළකිරෙන්න ඕනෑ. ඇත්ත දැක්කොත් තමයි කළකිරෙන්නේ. එතකොට ඒක ලෝකයට අයිති කළකිරීමක් නොවෙයි. යමක් දෙයක් නො ලැබෙන කොට, සල්ලි නැතිවෙන කොට, ලෝකයට අයිති කළකිරීමක් එනවා. අර මිදි ඇමුලයි කිවිවා වගේ. ඒ කළකිරීම තියෙන්නේ නැවත ඒ දෙය ලැබෙනකම් විතරයි. එතන ඇත්ත දැකලා ඇතිවෙන කළකිරීමක්

නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ප්‍රයාවෙන් දැකලා - සමුදය දැකලා - සමුදය තියෙනකම් නේ එලය තියෙන්නේ, සමුදය නැත්නම් එලය උපදින්නේ නැහැ නේ කියන ධර්මතාවය දැකීම තුළ කළකිරීම එන්න යින. ඒ ධර්මතාවය දැකීම තුළ අවබෝධයෙන් වෙන අතහැරීමක් එතකොට තියෙන්නේ.

එතන දී ඇත්තටම අතහරිනවා නෙවෙයි, අතහැරෙනවා. දැන් අපට බොහෝ වෙලාවට අහන්ත ලැබේලා තියෙන්නේ තණ්ඩාව දුරු කරන්න යින කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ තණ්ඩාව දුරු කරන්න නෙවෙයි. දුකට හේතුව තණ්ඩාව කියලා පෙන්නනවා. හැඳුයි තණ්ඩාව දුරු කරන්න කියලා කියන්නේ නැහැ. නමුත් අද අහන්ත ලැබෙන්නේ තණ්ඩාව ප්‍රහාණය කරන්න යිනේ. ඒකේ අර්ථය ගන්නේ දුරු කරන්න යින් කියලා. තණ්ඩාව අයින් කරන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්නන්නේ. තණ්ඩාව ඇතිවෙන්න හේතු භොයලා, ඒ හේතු වික නැති කරන්න කියනවා. එදාට තණ්ඩාව නැතිවෙනවා මිසක්, හේතු ඉතුරු වෙද්දී තණ්ඩාව නැති කරනවා කියන එකක් නෙවෙයි.

තණ්ඩාව මොකක් හින්දා ද හටගන්නේ, අන්ත ඒ හේතු වික භොයාගෙන දුරු කරන්න වෙනවා. එතකොට තණ්ඩාව යම්කිසි හේතු නිසා ද හටගන්නේ, ඒ හේතු වික දුරු කරන්න වෙනවා. අපි භොයාගෙන භොයාගෙන ගියෙයත් අපට අන්තිමට පෙනෙයි තණ්ඩාව හටගෙන තියෙන්නේ අවිද්‍යාව නිසා කියලා. ඇත්ත ඇති හැටි නො දන්නාකම. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යායෙන් යම්කිසි දෙයක් හටගත්තා නම්, අවිද්‍යාව යෝදුණේ නැත්නම් ඒක හටගන්න බැහැ කියන ධර්මතාවය දැකීන්න යින.

එතකොට ඒ හටගන්න එක දුක. සමුදය පැත්තේ අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව යෝදුණේ නැත්නම් දුක්ක නිරෝධය. එහෙම දකින තුවණට කියනවා සම්මා දිවිධීය කියලා. දුකො කූඹාණං, සමුදය කූඹාණං, නිරෝධ කූඹාණං, එතකොට තමයි මගිගෙ කූඹාණං එන්නේ. මන්ත මය යාන උපද්‍රවා ගත්තොත් සම්මා දිවිධීය ඇති වෙනවා. සම්මා දිවිධීය තියෙන කෙනාට තියෙන වැඩිපිළිවෙළ තමයි

තව දුරටත් ඇත්ත දකින එක. ඇත්ත දකින කොට ප්‍රතිඵලය තමයි තණ්හාව නැතිවෙන එක. ඇත්ත දකින්නේ නැතුව තණ්හාව දුරු කරනවා කියන එක කරන්න බැරි වැඩික්.

හැබැයි පුරුව ප්‍රතිපදාවේ දී ඒක තමයි අපට කරන්නේ වෙන්නේ. ප්‍රථම තරම් දාන දෙනවා තණ්හාව අඩු කරගන්න. ඒක පුරුව ප්‍රතිපදාව. දන් දිලා අතහැරයි කියලා හිතනවා. නමුත් දන් දෙන්න තව තවත් හොයන්නත් වෙනවා. නිකම් ම හම්බවෙනවා නම් ඕනෑම තරම් දන් දී දී ඉන්න ප්‍රථම නේ. ඒ වුණත් එහෙම වෙන්නේ නැහැ. ඒවා හොයන්නත් මහන්සි වෙන්න වෙනවා. දන් දෙන එක බොහෝම හොඳයි, ඒ වුණාට සසරෙන් ගැලවෙන්න ඕක මදි කියලා නුවණීන් දකින්න ඕනෑම. දාන දිලා තණ්හාව අතහැර ගන්න නම් අමාරුයි. තණ්හාව දුරුවෙන්න නම් තණ්හාව ඇතිවෙන පැත්ත - සමුද්‍ය හොයාගන්න ඕනෑම. එතකොට සමුද්‍ය හොයාගන්න කොට තමයි පෙනෙන්නේ මේ අවිද්‍යාව මත නේ ඕය වික හදලා තියෙන්නේ කියලා. අවිද්‍යාව මත හදුපු දේවල් අවිද්‍යාව දුරුවෙන කොට තුළපදිනවා කියන තැනින් වැඩුවෙන්, කොට්ඨර දේවල් තිබුණත් කමක් නැහැ. එතන තණ්හාව හටගන්නේ නැහැ. දේවල් තියෙන එකේ නෙවෙයි එතකොට ප්‍රශ්නය තියෙන්නේ. තණ්හාවේ සමුද්‍ය නො දන්නා කමයි ප්‍රශ්නය.

ඉතින් අපට තේරුම් ගන්න වෙනවා රහතන්වහන්සේලා, බුදුරජාණන් වහන්සේ එකවනාරාමය, පුරුවාරාමය වගේ තැන්වල හිටියා. ඒවා බොහෝම පහසුකම් සහිත වටිනා කියන දේවල් එකක තිබුණ තැන්. ඒ තැන්වල හිටියන්, සමහරවිට ගස් යට හිටියන්, උන්වහන්සේලාට එකේ වෙනසක් තිබුණේ නැහැ. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ බූතාංගධාරී උත්තමයෙක්. කැලේ ගස් යට හිටියේ. හොඳ පහසුකම් තියෙන තැන්වලන් ඉන්න තිබුණා. එහෙම හිටියේ නැහැ මොකද ඒ දෙකේ ලොකු වෙනසක් දැනුණේ නැහැ.

ඉතින් ඔය වටිනා දේවල් වල නෙවෙයි තණ්හාව තියෙන්නේ. තණ්හාව තියෙන්නේ සිතේ. හිතෙන් ඇති කරන

තණ්ඩාව හඳුනගෙන, තණ්ඩාව ඇතිවෙන්නේ ඇයි කියලා හඳුනගෙන, ඒක දුරුකිරන්තයි අපි උත්සාහ කරන්න ඕනෑ.

ඉතින් මේ රික කිවිවේ අපි ගැටුරු දෙයක් කතා කරපු නිසා ඒ මනසට මේවා තේරේයි කියලා යි. මේක අහපු ගමන් වරදවා හිතන්න එපා අද ඉදලා දාන දීම නවත්වන්න ඕනෑ කියලා. ඒක නෙවෙයි මේ කිවිවේ. දාන දෙන්න. පින් කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පිනට බය වෙන්න එපා, පින් කරන්න කියනවා. හැබැයි තේරුම් ගන්න පින කියන එක නිවන් මාරුගය නෙවෙයි. සසරේ යන කෙනාට ඒකෙන් උදව්වක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේලා පහලවෙන්නේ සසරේ සැප ලබන හැටි කියාදෙන්න නෙවෙයි. සසරෙන් එතෙර වෙන හැටි දේශනා කරන්න යි. ඒක තමයි අර පූඩ්බල අනුත්සුතෙසු ධම්මෙසු වෙන්නේ - පෙර නො ඇසු විරු දහමක් වෙන්නේ.

දත් මේ ගැටුරු දහම සාකච්ඡා කරන කොට සමහරුන්ට බය හිතෙන්න පූඩ්බල අපට නම් තේරන්නේ තැහැ කියලා. ඒ රික අපි කතා කළේ වැඩිපුර දැනුමට යි. ඔවා එකක්වත් තේරුනේ තැකි ව්‍යුණත් සම්මා දිවියිය ගන්න බැරි තැහැ, මාරුගය වඩන්න බැරි තැහැ, මාරුගල්ල තිවන් අවබෝධ කරන්න බැරි තැහැ. පූඩ්බල්, පූඩ්බල විස්තර අවශ්‍ය තැහැ මාරුගය වඩන්න. මාරුගයට වැශෙන්න බොහෝම සරල දෙයක් කරන්න තියෙන්නේ.

කෙටියෙන් ගත්තොත් වතුරායී සත්‍යයේ දුක, දුක හටගන්නේ ඇයි, දුක්බ නිරෝධය, මාරුගය - මේ ගැන දුනගත්තා නම් සම්මා දිවියිය තියෙනවා. අපි කළින් කතා කළ අන්දමට රුපය, රුප සමුද්‍ය, රුප නිරෝධය, ඒ සඳහා මාරුගය කියන එක. රුපය කියන්නේ පංචාංශාන ස්කන්ධයේ පළවෙනි අංගය. රුප, වේදනා, සංඛ්‍යා, සංඛාර, වික්ද්‍යාණ කියලා පහක් තියෙනවා නේ. ඉතින් ඔය පහෙන් ඕනෑම එකක් උපාදානය කළාත් දුකයි. එහෙනම් රුපය අපි භාරගත්තා නම් ඒක දුක යි. රුපය උපාදාන ව්‍යුණා නම් ඒක දුක. එතකොට ඒ රුපය උපාදාන කළා ද කියලා දුනගන්න හැටි තේරුම් ගන්න ඕනෑ. රුපය ඇසුරු කළා නම් රුපය උපාදානය වෙනවා.

රුපය - රුප ස්කන්ධය කියන්නේ මොකක් ද? එකොලාස් ආකාර රුප තමයි දුර-ලග, අංශකිත්ත-බහිද්ධ, සියුම්-මිලාරික, හින-ප්‍රණීත (කැමති-අකමැති), අතිත-වර්තමාන-අනාගත රුප. මේ එකොලාස් ආකාර රුප කොහේ ද තියෙන්නේ? රුප තියෙන්නේ ලෝකයේ. මේ එකොලාස් ආකාර රුප වලට තමයි රුප ස්කන්ධය කියලා කියන්නේ. එකොලාස් ආකාරයට අහුවෙන්නේ නැත්තම් රුප ස්කන්ධයක් පනවන්න බැහැ.

දැන් රුපයක් උපාදානය ව්‍යුණා කියන්නේ රුපය භාරගත්තා. එතකොට තේරුම් ගන්න ඕනෑම් මෙතන දුක සකස් ව්‍යුණා කියන බව. අපි අහලා දැනුමෙන් තම දත්තවා උපාදානය කළාත් දුක කියලා. දැන් මේ මොහාතේ මෙතන පරවියෙක් ඉත්තවා (එතැනට පැමිණී සුදු පරවියෙකු පෙන්වයි) තමුත් ඒක අපට නම් දුකක් වුණේ නැහැ. ඔන්න ඔතන තමයි ප්‍රශ්නය තියෙන්නේ. දැන් පරවියෙක් ඉත්තවා කියන එක අපේ ලෝකයට ඉපදුනා. තව පැත්තකින් ස්කන් පහ ඉපදුණා කිවිවත් නිවැරදි සි. ස්කන්ධයන් පහළ ව්‍යුණා - බන්ධානං පාත්‍රාභාවා - අපේ ආයතනත් ඉපදිලා - ආයතනානං පරිලාභා. ආයතන වලින් තමයි අපි අත්දැක්කේ. පරවියෙක් ගැන දැනගන්න ගිහින් අපේ ආයතන උපදේශවලා තියෙනවා. එතකොට 'මම' තමයි ඉපදිලා තියෙන්නේ - ජාති. පරවියා ඉත්ත 'බව' දැනගන්න ගිහිල්ලා මේ පැත්තෙන් 'මම' ඉපදිලා. මගේ ආයතන ඉපදිලා. ස්කන්ධ විකත් ඉපදිලා.

රුපයක් තියෙනවා කියලා අපි දැනගත්තා නේ? දැන් රුපය නිසා 'මම' සකස් ව්‍යුණා ද කියලා තුවණීන් විමසන්න. රුපය කියන කොට රුපං රුපත්තාය සඩ්බ්‍රූම් අහිසඩ්බ්‍රූම් සඩ්බ්‍රූරා කියන දහම් කරුණ මතක් කරගන්න. රුපය කියන එක අහිසඩ්කරණයක් කියලා දේශනා කරලා තියෙනවා. තමුත් අපට නම් රුපය 'තියෙන රුපයක්' මිසක් අහිසඩ්කරණයක් කියලා පෙනුනේ නැහැ. අපට හිමෙන්නේ එක ඇත්තටම තියෙන රුපයක් කියලා. දැන් තුවණීන් විමසන්න - රුපයක් ඇහැට පෙනෙනවා කියන කොට ඇහැට පුළුවන් වර්ණ සඡ්ජ්ඡාවක් අරන් දෙන්න විතරයි. එතැනින් එහාට ඇහැට කිසීම දෙයක් කරන්න බැහැ. ඒ අරගෙන දෙන වර්ණ සඡ්ජ්ඡාව ගැන දැන්

මනායතනයෙන් කළුපනා කරනවා. කළුපනා කරන කොට පෙර ඇසුරත් ඇදලා ගන්නවා. දැන් විතුයක් දිහා බලාගෙන කළුපනා කරනවා. කළුපනා කරන කොට අතිත අත්දැකීම් වික තමයි අපි උදව් කර ගන්නේ. එතකොට පෙර ඇසුර උදව් කරගෙන දැන් ඔන්න කළුපනා කරනවා. හිතෙන් හදන ඒවා වික හිත දැනගන්නවා.

ර්ටපස්සේ ඒ දැනගත්ත දෙය එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. එතන තමයි ප්‍රපංච වුණේ. දැන් එතකොට එළියේ තියෙන රුපය සංස්කරණයක් නේ ද? ඇත්තටම වෙලා තියෙන්නේ හිතෙන් හදපු දෙය හිත දැනගෙන තියෙනවා. එළියේ තියෙන රුපය සංස්කරණයක්. අහිසංස්කරණයක්. දැන් රුපය රුපයක් බවට අපි සකස් කරගත්තා. එතකොට අපේ වික්ද්‍යාණයට එතන පිහිටන්න පුළුවන් - සඩ්බත්. අහිසඩ්බරෝන්තිත් සඩ්බරෝ. ඒ වවන වික පාඩම් නැති වූණාට කමක් නැහැ. නිකම් හිතන්න ඇහැ අරගෙන දුන්නේ වර්ණ සටහනක් විතරයි. වර්ණ සටහනට අනුව හිත කළුපනා කළා. එහෙම හිතන්න අමාරු නැහැ නේ. වර්ණ සටහනට අනුව මනායතනය තමයි දැන් කළුපනා කරන්නේ. මනායතනයෙන් කළුපනා කරන කොට දැනගත්ත දේවල් සියල්ලම තියෙන්නේ කොහො ද? හිත ඇතුළු ද, එළියේ ද? හිත ඇතුළු. එහෙනම් හිත ඇතුළු හදපු දෙයක් හිත දැනගෙන, එතන සිහිය තුවණ පිහිටියේ නැති හින්දා නේද අපි ඒක එළියේ රුපයක් බවට පත් කළේ? ඉපදේශුම්වි. එතකොට උපද්දගෙනයි ඒක ඇසුරු කරලා තියෙන්නේ. උපද්දගෙනයි ඒක ඇසුරු කළේ.

දැන් අපේ ඇහැ වැඩ කළේ නැත්තම් ඔහොම දෙයක් උපදින්න විදියක් නැහැ. ඇහැට පෙනුණේ නැත්තම් උපදින්න බැහැ. ඒ ගැන කළුපනා කළේ නැත්තම් ඔක උපදින්නේත නැහැ. වක්බායතනය නැති වූණත් ඔක උපදින්නේ නැහැ, මනායතනය නැති වූණත් උපදින්නේ නැහැ. එහෙනම් අපි උපද්දගෙනම නේද පරිහරණය කරලා තියෙන්නේ? උපද්දගෙනම නේද අපේ ලෝකයට ඇති වූණේ? එහෙම ඉපදේශුවා කියන තුවණක් අපට නැහැ. අපි රුපයක් හදලා, ඒක තියෙන හින්දා තමයි මෙහෙම පෙනුණේ කියන මට්ටමට හිහිල්ලා. රුපය උපාදානය කරලා.

එතකාට රුප උපාදානය දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ උපාදානය ඇති වුණේ මේ පැත්තේ සිහිය නුවණ තැති නිසා ය. ආයතන වලට සිහිය නුවණ පිහිටියේ තැති හින්දා රුපයක් පැනෙනවා. ඒ රුපය උපාදානය කළ නිසා දුක ඇතිවුණා. එතකාට මේ දැකින්නේ දුකයි, දුක්බ සමුදයයි නේ ද? දුන් මෙතන අපි සිහිය නුවණ පිහිටියාත් - වක්බායතනයෙන් වර්ණ සටහන දුන්නා, මතායතනයෙන් ඒක ගැන කළුපනා කළා. දුන් කළුපනා කරපු දෙය එළියේ තියෙන්න බැහැ නේ. එතකාට එළියේ තියෙන සමුදය දුන් යෙදෙන්නේ තැහැ. මතසෙන් හදපු දෙය මතසෙන් දුනගත්තා කියන කාට එළියේ රුපය උපද්දන්න සමුදය යෙදෙන්නේ තැහැ. සමුදය යෙදෙන්නේ තැති හින්දා රුපය උපද්දන්නේ තැහැ.

එතකාට ඔය දැකින්නේ රුප තිරෝධය නේ ද? ඒ තමයි ඉති රුපං, ඉති රුපස්ස සමුදයා, ඉති රුපස්ස අත්ථ්‍යාචාරීයා කියන නුවණ. රුපය පැනෙනවා නම් රුප උපාදානය දුකයි. දුක්බ සමුදය තිබුණේ ආයතන මූලාව නිසා. මතායතනයෙන් හදපු දෙය මතායතනයෙන් දුනගත්තා කියලා සිහිය නුවණ තැහැ. මෙතන සිහිය නුවණ පිහිටියා නම් රුපය උපදින්නේ තැහැ. දුක උපදින්නේ තැහැ. දුක්බ තිරෝධය. දුන් එතන සිහිය නුවණ පිහිටියා නම් තැවත විශ්දේශ්‍යාණයට පිහිටන්න රුපයක් තියෙන්නේ තැහැ. හිතෙන් හදපු දෙය හිත දුනගත්තා පමණයි.

ඒ දෙය එළියේ තිබ්බාත් තමයි අපට තැවත තැවත ඒ ගැන ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ. එළියේ රුපය භාරගත්තා කියන්නේ කරම රස්කරනවා. නිමිති ඉතුරු කරනවා. දුන් ගෙදර ගිහිනුත් ඒ ගැන කතා කරන්න පුළුවන්. 'අද පරවියෙක් භාවනා කරන තැනට ආවා තේ' කියලා තව අයටත් කියන්න නිමිති ඉතුරු වෙනවා. අපි එළියේ පරවියා තිබ්බාත් නිමිති හදනවා. අපට තැවත තැවත ඒ ගැන සිහි කරන්න පුළුවන්. එතකාට හිතෙන් හදපු දෙය හිත දුනගත්තා කියන තැන අපේ සිහිය නුවණ පිහිටියා නම් දුන් ඒ ගැන තැවත මතක් කරන්න ඉතුරු වෙන්නේ තැහැ. ඒක විශේෂ දෙයක් වෙන්නේ තැහැ. අපි විශේෂ දෙයක් කළේ ඒක බාහිරයට සම්බන්ධ

කරලා. විශේෂ දෙයක් කරපු ගමන් නැවත නැවතත් විස්ද්‍යාණය ඒ තුළ පිහිටනවා. ඒ ගැන හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, හ්‍යිඩා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒකට වැදගත්කමක් දීලා තියෙනවා. එහෙම වැදගත්කමක් දෙන්නේ ‘දෙයක්’ පිහිටියාත් විතරයි. එහෙම නැතුව විතු ගොඩක් පමණක් නම් තියෙන්නේ? නැම එකක්ම විතුයක් මිසක් ඒ එකකටවත් විශේෂයෙන් අපට වැදගත්කමක් දෙන්න බැහැ.

දුන් අපට කරන්න තියෙන්නේ එක දෙයයි. ‘හිතෙන් හදපු දෙය නේ හිත දැනගත්තේ, ඕක එලියේ තිබුණි මෝඩකමට නේ’ කියන ඇත්ත හිතට පෙන්නලා දෙනවා. පෙන්නලා දුන්නහම රේලුගට සිද්ධවෙන දේවල් රික ගැන කතා කළත් එකයි, නැතත් එකයි. වෙන්න තියෙන දෙය වෙනවා. මේ සම්බන්ධව හිතට පෙන්නන වාරයක් වාරයක් ගණනේ ලෝකෝත්තර මාරුගය වැඩිමක් වෙනවා. ලෝකයෙන් එතෙර වීම කරා ප්‍රාගා වෙනවා.

එ නිසා තමයි මම කිවිවේ මාරුගය වඩින්න වැඩි විස්තර අවශ්‍ය නැහැ කියලා. ඔනැම රුපයක් දැනගත්තොත් ඔය රුපය දැනගත්තේ මොන ආයතන වලින් ද කියලා වෙන් කරන්න. ඇහෙන් අරන් දීලා හිතෙන් හිතුවා ද, කනෙන් අරන් දීලා හිතෙන් හිතුවා ද, එව්වරයි තමන්ට මතක තියාගන්නවා නම් මතක තියාගන්න ඕනෑ. මොන ආයතන වලින් ද ඕක දැනගත්තේ? ආයතන දෙක වෙන් කර ගන්න. එතකොට හැම වෙලේම පිටිපස්සෙන් මනායතනය ඉන්නවා. දෙවනියාට ඉන්නේ මනායතනය.

එහෙනම් ඔය දැනගත්ත රුපය මනසේ නිරමාණයක් නේ, මනසෙන් හදපු දෙය මනස දැනගත්තා නේ කියන ඇත්ත පෙන්නන්න. ඔව්වරයි කරන්න තියෙන එකම දෙය. ඕක හරිම සරුල දෙයක්. ඒ සඳහා මහා දැනුමක් අවශ්‍ය නැහැ. අහිඛරමයක් අවශ්‍ය නැහැ ඔය රික කරන්න. හැබැයි ඕක කළාත් මුළු අහිඛරමයම අවබෝධ වෙනවා. එහෙනම් මේ මොහොත් දැනගන්න දැනගන්න රුපයේ ආයතන වෙන් කරලා පෙන්නන්න. මනසෙන් හදපු දෙය මනස දැනගත්තා. එතන සිහිය තුවණ නැතිකමට තමයි අවිද්‍යාව නිසා

ඒපියක් පැනෙවිවේ. ඒ පනවපු රුපයේ ලක්ෂණ වික ඔක්කොම කතා කරන්න ඕනෑ නම් අහිඛරමයේ තියෙනවා. පනවාගත්තා කියලා දැකින කොට රුපයෙන් එතෙර වෙනවා. එතකොට ඒ එතෙර වීම සඳහායි ධර්මය ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නේ.

මම මේ වචන ගොඩාක් කතා කළාට, ආයතන දෙක වෙන් කරලා බලන්න අවශ්‍ය කරුණු වික විතරයි දැනගන්න ඕනෑ. ඒක තමයි දහමක් අහලා තේරුම් ගන්නවා කියන්නේ. සම්මා දිවියේට අවශ්‍ය වෙන්නේ මෙපමණ යි. රුපය මොකක්ද, රුප සමුදය මොකක්ද. එතකොට රුපය ඒපියේ තියෙනවා නම් ඒකේ සමුදය මේ පැත්තේ අවිද්‍යාව. ආයතන ගැන සිහිය නුවණ පිහිටියේ නැහැ. ආයතන වලින් අපව රවවිතපු බව දකින්න සිහිය නුවණ නැහැ. සිහිය නුවණ නැති හින්දා තමසි යටුණේ. සිහිය නුවණ පිහිටියා නම් රටටෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් ලෝකය හදන්නේ නැහැ. එතකොට ඒ ඇත්ත පෙන්නලා දෙන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ වික තේරුම් ගත්තා නම් ඇති. ඊට වඩා වචන දැනගත්තා කියලා වැඩික් නැහැ. වචන දැනගත්ත් එන්න ඕනෑ ඔතැනට යි. ඔය වචන සියල්ලම ඉගෙන ගන්නේ ඔන්න ඕක තේරුම් ගත්තා. වචන දන්නවා නම් දන්නවා කියලා තියාගත්තා, දන්නේ නැත්තම් ඒත් කමක් නැහැ. වචන දන්ගත්ත් වැඩික් නැහැ මෙක තේරුම් ගත්තේ නැත්තම්. වචන මොක්ත තො දන්නවා වුණත් මෙක කළාත් ඒ වචන සියල්ලන්ම කියපු වික අවබෝධ කරන්න පූජාවන්.

ඉතින් තමන් කළ යුතු දෙයයි භඳුන ගත යුත්තේ. වචන ගොඩක් පාඩම් කිරීම නොවයි. අන්තිමට එන්න තියෙන්නේ මේ ආයතන හයට. විදරුනය කරන කෙනා ආයතන හය වෙතට නුවණ යෙදුවීමට දක්ෂ වෙන්න ඕනෑ. ඒ දක්ෂතාවය ඇති කරගත්ත උපකාරයක් සඳහා තමයි අපි දහම සාකච්ඡා කරන්නේ. අපට එක වරම මේ ලෝකයෙන් එතෙර වෙන පැත්ත ගැන මතක් වෙන්නේ නැහැ. ඒ නිසා නිතර නිතර සිහිය පිහිටන්න පූරුදු වෙන්න ඕනෑ. කයේ දැනෙන දේවල් වලට වත් සිහිය පිහිටන්න ඕනෑ. එවිට සසර පූරුදු වික වික අඩු වෙනවා. සිහිය පිහිටියේ නැත්තම් ලෝකයට

අයිති විදියට පරණ පුරුද්දවම අපේ හිත වැඩ කරනවා. මේ ආකාරයට දහම මෙනෙහි කරන කොට එහෙම සසරේ යන පුරුදී රික රික අඩු වෙනවා . අකුසල් යටපත් කරනවා, කුසලය වැඩි දියුණු වෙනවා කියන්නේ ඒකයි. එතකොට ඒකට විරය කරන්න. විරය කරන්න තියෙන්නේ දෙනෙන දේවල් වලට සිහිය පිහිටුවීමටයි. ඒ විදියට සිහිය පිහිටුවහම ධර්මය අවබෝධ වෙන්න පටන් ගන්නවා.

මොන පැත්තෙන් බැලුවත් පටිච්ච සමූහපාදයට, වතුරායේ සත්‍යයට ගැලපෙනවා ද කියලා බලන්න. ලෝකය හදන හැරී - ලෝකය මොකක් ද, ඒක හැදෙන්නේ කොහොම ද. ඔය ලෝකය කියන එකට තමයි අර බර වවන පහක් දුන්නේ රුප, වේදනා, සංඛ්‍යා, සංඛාර, වික්ද්‍යාණ කියලා. ඒ රිකෙන් අපට මූලින්ම බලන්න තියෙන්නේ රුපය ගැන සි. එතනින් බලන්න පටන් ගත්තහම ඉතුරු ඒවා අවබෝධ වෙයි. අඩු තරමින් මේ වෙන්නේ මොකක් ද කියලා දකින්නවත් දක්ෂ වෙන්න.

එක දැක්කොත් සම්මා දිවියීය ඇති වෙනවා. සම්මා දිවියීය ඇති වුණෙන් සෝවාන් වෙන්නේ නැතුව මැරෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වක්බු සූත්‍රය⁴¹ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. එතකොට මේ ලැබේලා තියෙන ක්ෂණ සම්පත්තියෙන් අපි ප්‍රයෝගනයක් ගත්තා වෙනවා. ඉතුරු රික ඉබේම සිද්ධ වෙනවා. සම්මා දිවියීය ඇති කර ගත්තොත් තමන් උත්සාහ කළත් නැතත් රහත් වෙනකම් ම ඉදිරියට යනවා. ඒ කියන්නේ මාර්ගයට වැටුණා වෙනවා. නිවන කරා යන සැඩ පහරට, සෝතයට වැවෙනවා. සෝත-ආපන්න සෝතයට පැමිණෙනවා. සෝතාපන්න වෙනවා කියන්නේ ඒකට සි.

එතකොට ඒක නිකම් ලැබෙන්නේ නැහැ, වතුරායේ සත්‍යය ගැන අවබෝධයක් ගන්න වෙනවා. එවැනි දහමක් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් විතරයි. එතකොට එවැනි දහමක් අහලා තමයි ඒ ගැන අපට දුනාගන්න වෙන්නේ. එතකොට ඒ

⁴¹ වක්බු සූත්‍රය - සංයුත්තනිකාය, බන්ධවග්ගපාලි, ඔක්කන්තසංයුත්තය.

දැරුණය ඇතුව යමක් කරන කොට තමන්ට පෙනෙනවා මේ වැඩින්නේ මාරුගය ද නැත් ද කියන කාරණාව. මේ දැරුණයේ නො පිහිටා කුමන භාවනාව කළත් වැඩින්නේ මාරුගය නෙවෙයි කියලාත් තමන්ට පෙනෙයි. නමුත් සමහර භාවනා තියෙනවා මාරුගයට උද්වී වෙන්න. නීවරණ යටපත් කරන භාවනා කුම තියෙනවා. ඉතින් ඒවා කරන එක හොඳයි. නීවරණ යටපත් වූණ මනසකින් තමයි දහම හොඳට මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ, දහම දකින්න පුළුවන් වෙන්නේ.



2016.12.09 - අම්බලන්ගොඩ දි පැවැත් වූ ධරුම සාකච්ඡාව
(මධුපිණේචික සූත්‍රය ඇසුරෙන්)

මධුපිණේචික සූත්‍රයේ දී දේශනා කරනවා අපේ ආයතන වැඩ කරන හැටි. ආයතන කියන්නේ ඇස, කන, නාසය, දිව, ගරීරය හා මනස සි. ආයතන හයක් තියෙනවා. ඇහෙන් දකිනවා. කනෙන් ගබඳ අහනවා. නාසයෙන් ගද සුවද දැනගන්නවා, දැනෙනවා. දිවට රස දැනෙනවා, ඒකත් දැනෙනවා. කයට ස්පර්ශ දැනෙනවා, ඒකත් දැනෙනවා. එතකොට නාසයටත් දැනෙනවා, දිවටත් දැනෙනවා, කයටත් දැනෙනවා. එතකොට දැනීම් විකික් තියෙනවා. ඇහෙන් දකිනවා, කනෙන් අහනවා, අනිත් විකෙන් දැනෙනවා. නාසයෙන්, දිවෙන්, කයෙන් දැනෙනවා. දැනීම් තුන සි. දැනෙන ගතියට පාලියෙන් කියනවා මුත කියලා. දකිනවාට දිටිය, ඇහෙනවාට සුත, දැනෙන එකට කියනවා මුත. මුත කියන කොට ආයතන තුනක් එනවා - නාසය සි, දිව සි, ගරීරය සි. රළුගට මනසෙන් දැනගන්නවා - වික්ද්‍යාත. ඔය වික තමයි අපි කරන්නේ. දකිනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා - දිටිය, සුත, මුත, වික්ද්‍යාත. අර හය හතරකට අඩුකරන්න පුළුවන්. ආයතන හයක් තිබුණාට වැඩ හතරයි කරන්නේ. දකිනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා. ඔවුරයි කරන්නේ.

අපි ඔය එකක් ගත්තොත්: ඇහෙන් දැකීමේ දී ඇහැක් තියෙනවා, දකින්න දෙයක් තියෙනවා. ඕක දැනගන්න වික්ද්‍යාණයක් පහළවෙනවා. ඇහැයි, රුපයයි, වික්ද්‍යාණය සි. ඔය තුන එකතු වුණහම එස්සය කියනවා. තිණේණ සඩහා එස්සො. ඔය තුනම එකට ගත්තහම එස්සය, ස්පර්ශය කියනවා. ඇහැයි, රුපයයි, වක්බු වික්ද්‍යාණය සි. ඔය තුනේ එකතු වුණහම එස්ස කියනවා.

එස්සපවිවයා චෙදනා: ස්පර්ශය නිසා චෙදනාව හටගන්නවා. ස්පර්ශයක් ඇතිවුණෙන් ඒ නිසා චෙදනාව හටගන්නවා.

ර්ලගට: යං වෙදෙකි, තං සක්ෂේප්‍යනාති. යමක් විදිසි ද, ඒක හඳුනාගත්තවා.

යං සක්ෂේප්‍යනාති තං විතක්කෙති. ඒ හඳුනාගත්ත දේ ගැන දැන් කල්පනා කරනවා. දැන් මොකද කරන්නේ කියලා. ඒ කල්පනා කිරීම ර්ලගට (අමුතු වචනයක් එනවා) ප්‍රපංචයක් බවට පත්වෙනවා. යං විතක්කෙති තං පපක්ෂවෙති කියලා. ප්‍රපංච බවට පත්වෙන කොට අපි ලෝකයට අහුවෙලා. ලෝකයට අහුවෙලා කියන්නේ, මෙව්වර කල් තිබුනේ හිතෙන් කරපු වැඩ ටිකක් තේ. දැනුතා, දැනුත එක හඳුනාගත්තා, හඳුනාගත්ත එක ගැන කල්පනා කළා. ඒ ටික ඔක්කොම හිත ඇතුළේ. දැන් ප්‍රපංච කියන කොට, ඕක එළියේ තියෙනවා කියලා විශ්වාස කරන ගතියක් තියෙනවා. ‘හිතේ හදාපු දෙයක් දැනගත්තා’ කියන කතාව නොවේයි දැන්. බාහිර තියෙන දෙයක් ගැන දැනගත්තා. බාහිර තියෙන දේ කියන කොට ඒක ප්‍රපංච බවට පත්වෙලා. හිතේ හදාපු දෙයකු සි දැනගෙන තියෙන්නේ. ඒ ව්‍යුණාට විශ්වාස කරන්නේ එළියේ තියෙන දෙයක් දැනගත්තා කියලා සි.

එක පැහැදිලි තැක්නම් බලන්න: වතුරට එබෙන බල්ලාට වෙන්නේ උගේම ජායාව වතුරේ වැටිලා උ හිතනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. ‘තව බල්ලෙක් ඉන්නවා’ කියන මට්ටමකට ආවේ හිතලා සි. අනික් බල්ලා ඉන්නේ බාහිරයේ කියලායි උ විශ්වාස කරන්නේ. අන්න එතකොට ඒක ප්‍රපංචයක්. උ දන්නේ නැ මෙක හිත ඇතුළේ කල්පනා කරලා දැනගත්තු දෙයක් කියලා. දකින දෙයක් ගැන හිතන්න ගිහිල්ලා සි බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ. ඒකත් හිතෙනුයි දැනගත්තේ. හිතෙන් කල්පනා කරන ගතියෙන් නවත්වන්නේ නැ, ඒ දැනගත්තු දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ හාරගන්නා ගතියට යනකොට ප්‍රපංච සි.

අපි හිතෙන් කල්පනා කරලා, කල්පනා කරලා. මේ කල්පනා කරපු දෙයක් කියන එක නොවේයි, එළියේ දෙයක් කියලා දැනගත්තා.

(ඒලියේ හඩකට) 'දැන් ඔය යන්නේ සිසල් ත්‍රි රෝද රථයක්, නැත්තම් ලැබුණ් මාස්ටරයක්. මොකක් හරි දෙකෙන් එකක් වෙන්න ඇති. ඒක තියෙන්නේ බාහිරයේ, අන්න අරෙහෙ ගියේ. ඒ තියෙන එකෙන් තමයි ගබඳය ආවේ. ඒ ගබඳය තමයි මට ඇපුණේ' එහෙම යි අපි හිතන්නේ.

අත්තට ම, ඉස්සෙල්ලාම සිදු වුණේ ලෝකයට අයිති පැත්තෙන් බලනකාට නම්, 'ලැන්ඩ් මාස්ටරයක් තියෙනවා, නැත්තම් තීරෝද රථයක් තියෙනවා. ඒක යනවා. ඒ යනකාට මෙහෙම ගබඳයක් හැදෙනවා. ඔය ගබඳය ඇවිල්ලා මගේ කනේ වදිනවා. ඊට පස්සේ අපි දැනගත්තනවා.' - ඔහොමයි සාමාන්‍ය ලෝකයා හිතන විදිය.

බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඕනෑම් ඇත්ත දකින්න නම් වෙනස් විදියකට බලන්න ඕන - ආයතන වශයෙන් බලන්න ඕන. අපි ආයතන හයක් ගැන කතා කළා. මොන ආයතනයෙන්ද ඕක දැනගත්තේ? ගබඳය ඇපුණා. එතකාට ඕක දැනගත්තේ සෝතායතනයෙන්.

ර්ලයට, ඇහෙන ගබඳයේ රුප තිබුණේ නැහැ. ඒක ගැන හිතෙන් හිතුවා. ඔන්න කළුපනා කරනවා. එතකාට මතක් වෙනවා, 'මය තී රෝද රථයක් නැත්තම් ලැන්ඩ් මාස්ටර රථයක්' කළුපනා කළහම ඕක හිතෙනුයි හැඳුනේ. ඒ කළුපනා කළහම යි. එතකාට හිතෙන් හැඳුන දේ ය හිතෙන් දැනගත්තේ. දැන්, 'මය දැනගත්තු දේ අන්න අරෙහෙ තියෙනවා' කියන කොට ප්‍රපංච බවට පත් වුණා. යං විතක්කෙකි, තං පපක්ෂෙවති. විතක්ක කියන්නේ කළුපනා කරනවා. යමක් කළුපනා කරන කොට ඒක ප්‍රපංචයක් බවට පත්වෙනවා. එතකාට තේරුමිගන්න, හිත ඇතුළේ වැඩික් නෙවෙයි, 'අන්න අරෙහෙ තියෙන දෙයක් මම දැනගත්තා' කියන මට්ටමට එනවා.

අත්තටම වුණේ අපි හිතෙන් කළුපනා කරලා, ඒක තේද දැනගත්තේ? ඒ වුණාට අපි විශ්වාස කරන්නේ, 'නෑ, නෑ, එලියේ ගිය එක තමයි දැනගත්තේ' කියලා යි. එතකාට එතැන කළුපනා කරපූ දේ දැන් ප්‍රපංචයක් බවට පත්වෙලා.

මන්න ඔය සිද්ධිය මධුපිණේක සූත්‍රයේ දී විස්තර කරනවා. දැන් මම පාලියෙන් කියන්නම්: වක්බුද්ධ්ව පටිච්ච රුපෙ ව උප්පජ්ජති වක්බුද්ධ්ජාණම. වක්බුද්ධ්ව පටිච්ච රුපෙ ව - ඇසේත් රුපත් නිසා උප්පජ්ජති - උපදිනවා වක්බුද්ධ්ජාණය. තිණේණ සඩ්සති එස්සො - ඔය තුනේ එක්ව යැමට, එකට ගැනීමට කියනවා එස්සය කියලා. ඒ කියන්නේ ඇහැයි, රුපයයි, වක්බුද්ධ්ජාණය සි. ඒ තුනම තියෙනවා කියලා දැනගන්නේ එස්සයෙන්.

එස්සපවිච්චයා වෙදනා - එස්සයක් තිබුණෝත් එතැන වේදනාවක් හටගන්නවා. එස්සය නිසා වේදනාවක්. වේදනා කියන්නේ දැනෙන ගතියක්. ඒ ගතිය තමයි, කැමැති ද, අකැමැති ද, මැදහත් ද යන බව. ඔය තුනෙන් එකක් තමයි එන්නේ. එකකෝ අපි එකට කැමැති වෙනවා, නැත්නම් අකැමැති වෙනවා, නැත්නම් මැදහත් බව - කැමැතින් නැ අකැමැතින් නැ. ඒ ගතිය තමයි වේදනා කියන්නේ. එක ඇතිවෙන්නේ සිතේ සි. එක බාහිර ගබ්දයට අයිති නැ. අපි මොනවා හරි දැක්කහම වේදනාවක් ඇතිවෙනවා නම් කැමැති ද, අකැමැති ද කියලා, එක ඇතිවෙන්නේ දකින දේ තුළ නෙවෙයි, හිතේ සි. එතකොට එස්සපවිච්චයා වෙදනා.

දැන් ඒ දැනෙන එකක් නිකම ඉන්නේ නැ. යං වෙදෙති තං සඡ්ජ්පානාති. යමක් විදියි ද, එය හඳුනාගන්නවා. විද්‍යා නිකම ඉන්නේ නැ. එක හඳුනාගන්නවා.

යං සඡ්ජ්පානාති, තං විතක්කෙති. හඳුනාගත්ත දේ ගැන ඔන්න දැන් කල්පනා කරනවා.

යං විතක්කෙති, තං පපඡ්ජ්වෙති. කල්පනා කරන දෙය ප්‍රපංචයක් බවට පත්වෙනවා.

ප්‍රපංචයක් බවට පත්වුණහම තියෙන ප්‍රග්නය මොකක් ද? ප්‍රපංචය කියන්නේ හිතේ හදපු දේ හිතේ හැඳුවා නෙවෙයි බාහිරයේ තියෙනවා කියලා විශ්වාස කරන ගතිය. දැන් බාහිරයේ තියෙන දෙයට ප්‍රාථමික ප්‍රපංචය පාලනය කරන්න.

වතුරට එඩිලා බල්ලා ප්‍රපංච හැදුවහම එලියේ තව බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. දැන්, ඒ ප්‍රපංච බල්ලාට පුළුවන් මේ බල්ලාට තරහගස්සන්න. එතකොට ගොඩ ඉන්න බල්ලාට පාලනය කළේ, එයාම හඳුපු අනික් බල්ලා සි. ප්‍රපංචය. එතකොට ප්‍රපංචයට පුළුවන් මෙයාට තරහගස්සන්න. ප්‍රපංචයට පුළුවන් හදන කෙනාට ම පාලනය කරන්න. එයාට අහිභවා යනවා. එයාට ඉක්මවා යනවා. එයාට පාලනය කරනවා. ප්‍රපංචයේ තියෙන ප්‍රශ්නය තමයි, හදන කෙනාට ම ඒකට අහුවෙනවා. තමන් ම හදලා එලියෙන් තියලා, ඒක හින්දා ර්ලගට ඇලෙනවා ගැටෙනවා. එක්කෝ තරහා අරන් බුරනවා. නැත්තේ ඇලීමක් ඇතිකරගන්නවා. එතකොට මේක වෙලා තියෙන්නේ තමන් ම හදලා එලියෙන් තියාපු ඒකකට සි.

දැන් අපි ත්‍රිරෝධ රථයක් හදලා අරෙහේ තියෙනවා කියලා විශ්වාස කරපු ගමන් අපට ඇලෙන්න හරි ගැටෙන්න හරි දෙයක් බාහිරයේ තියෙනවා. ඒක හැදුණේ අපේ හිතේම සි. දැන් ඇපුනේ ගබාදයක් විතර සි. ගබාදයේ රුප තැහැ. රුප වික හදලා දුන්නේ සිතෙන්. ගබාදය ගැන හිතන්න හිහිල්ලා තමයි රුප විකක් මතක් වුණේ. ඒ දැනගත්තු රුපය ගැන දැන් විශ්වාස කළේ එලියේ තියෙනවා කියලා සි. එලියේ තියෙන දෙයක් කියලා භාරගත්තා. බාහිර රුපයක් කියලා පිළිඳුරගෙන. දැඩිව විශ්වාස කරලා. ඒක ප්‍රපංච බවට පත් වුණා, දැන් ප්‍රපංචයට පුළුවන් අපට ම පාලනය කරන්න. අප ම හදලා එලියෙන් තියාපු ඒකට පුළුවන් අපට පාලනය කරන්න.

යය වික තමයි මූලින් ම මධුජිෂ්චික සූත්‍රයට අනුව සාමාන්‍ය කෙනාට වෙන සිද්ධිය. වක්ඩුව පරිවිච රුපෙ ව උප්පත්ති වක්ඩු වික්දුක්ෂාණා, තිශ්ණා සඩ්සිති එස්සො. එස්සපවිවයා වෙදනා. යා වෙදෙති, තං සක්දුජානාති. යා සක්දුජානාති, තං විතක්කෙති. යමක් හඳුනා ගනිය ද, ඒක ගැන කල්පනා කරනවා. යා විතක්කෙති, තං පපක්ෂීවෙති. කල්පනා කරන දෙය ප්‍රපංචයක් බවට පත්වෙනවා. ර්ලගට වෙන්නේ ඒ ප්‍රපංචයෙන් එයාට ම පාලනය කරනවා.

ප්‍රපංච ඇතිවෙන්නේ මෙන්න මෙහෙම සි, ඒ ප්‍රපංචය ඇතිවීම තමයි නිදානය මේ දුක් විදින්න. ප්‍රපංච හදන ඒක තමයි දුකට හේතුව, ආදි

වශයෙන් බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කළ දේශනාව මහා කව්චාන මහරභතන් වහන්සේ අනික් අයට විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ප්‍රපංච හඳුන එකමයි නිදානය, හේතුව මේ දුකට පත්වෙන්න.

එක එහෙම කිව්චාට තේරෙන්නේ තැනි හින්දා මේ ආයතන හයට දාලා පෙන්නනවා වක්බූජ්ව පරිච්ච රුපේ ව උප්පත්ති වක්බූ වික්ද්සාණ, තිණේණ සඩිසති එස්සො. එස්සපවිච්චයා වෙදනා. ය. වෙදෙති, තං සක්ද්රානාති. ය. සක්ද්රානාති, තං විතක්කෙති. ය. විතක්කෙති, තං පපක්ද්වෙති.

මික ම ඇහැට කිව්චා වාගේ කනටත් කියනවා. කනත් ගබ්ධයත් තිසා සේතු වික්ද්සාණය උපදිනවා. කනෙන් ගබ්ධයක් අහලා ප්‍රපංචයක් හදලා, ර්ලගට ප්‍රපංචයට ප්‍රාථමික ඇලෙන්ත ගැටෙන්න, මෙයාව පාලනය කරන්න. දුකට පත්කරනවා. ඒ දුකට හේතුව ප්‍රපංච හඳාගැනීම සි. එතැනින් එහාට අර විදියම සි. ඔය විදියට ආයතන හයට ම කියනවා. ඔය කියන්නේ සාමාන්‍ය ලෝකයා පත්වෙන තත්ත්වය සි. එතැනින් තවත්වන්නේ තැහැ.

සාමාන්‍ය කෙනාට ආයතන හයෙන්ම ප්‍රපංච හැදෙනවා. ඒකමයි දුක, ප්‍රපංච තිසයි දුක් විදින්නේ. ඔය සාමාන්‍ය කෙනාගේ තත්ත්වය සි.

ර්ලගට හටගන්නා හැටිසි, හට තොගන්නා හැටිසි පෙන්නනවා.

ඉස්සේල්ලා පෙන්නනවා හටගන්නා හැටි. හටගන්නා හැටි තමයි ඇහැයි රුපය සි වක්බූ වික්ද්සාණය සි ඇති කල්හි - වක්බූස්ම්. සති, රුපේ සති, වක්බූවික්ද්සාණ සති - මේවා ඇති කල්හි එස්සය කියලා එකක් පනවාගන්නවා. එස්සය කිවිවේ මේ ජාති තුනක් තියෙනවා කියන එක. ඒ කතාවත් පනවාගන්නවා. මෙහෙම සි සූත්‍රයේ තියෙන්නේ: වක්බූස්ම්. සති, රුපේ සති, වක්බූවික්ද්සාණ සති එස්සපක්ද්ස්ත්තිං - එස්සය කියලා ප්‍රයුජ්තියක් පක්ද්සාපෙස්සත්තිං - පනවාගන්නවා. ප්‍රයුජ්තිය කියන්නේ 'මේක මෙහෙම සි' කියලා සම්මතයක් දාගන්නවා. එතකොට එස්සය ප්‍රයුජ්තියක් පනවාගන්නවා. එස්ස පක්ද්සාපෙස්සත්තිං පක්ද්සාපෙස්සත්තිං.

මෙන්න මෙහෙම දෙයක් දකින්න පුළුවන්. යානමෙත් විෂේෂති. විෂේෂති කියන්නේ පෙන්නුම් කරනවා. දකින්න පුළුවන්. විද්‍යාමාන වෙනවා. ඇහැ ඇතිකල්හි, රුපය ඇති කල්හි, වක්බූ වික්ද්‍යාණය ඇති කල්හි, එස්සය කියලා ප්‍රයුජ්ප්‍රතියක් පනවාගන්නවාය කියන එක විද්‍යාමාන වෙනවා. වක්බූස්මිං සති, රුප සති, වක්බූ වික්ද්‍යාණය සති එස්ස පක්ද්‍යත්ති. පක්ද්‍යාපෙස්සතිති, යාන මෙත් විෂේෂති. මෙහෙම සිද්ධියක් දකින්න පුළුවන්. විද්‍යාමාන වෙනවා. මේ හටගන්නා හැටි සි.

එස්සයක් කියන එකක් පනවනවා කියන සිද්ධියක් හටගන්නේ ඇහැ ඇති කල්හි, රුප ඇති කල්හි, වක්බූ වික්ද්‍යාණය ඇති කල්හි සි.

එස්සපක්ද්‍යත්තියා සති - එස්ස ප්‍රයුජ්ප්‍රතියක් ඇති කල්හි වෙදනාපක්ද්‍යත්ති. පක්ද්‍යාපෙස්සතිති. වෙදනාව කියලා ප්‍රයුජ්ප්‍රතියක් පනවා ගන්නවා. යානමෙත් විෂේෂති. මෙන්න මෙහෙම කරුණකුත් විද්‍යාමාන වෙනවා. මේ සූත්‍ර පිටකයේ තියන දේරනාවක්.

වෙදනාපක්ද්‍යත්තියා සති පක්ද්‍යාපක්ද්‍යත්ති. පක්ද්‍යාපෙස්සතිති, යානමෙත් විෂේෂති. සංයු ප්‍රයුජ්ප්‍රතියකුත් පනවනවා කියන කරුන විද්‍යාමාන වෙනවා.

පක්ද්‍යාපක්ද්‍යත්තියා සති විතක්කපක්ද්‍යත්ති. පක්ද්‍යාපෙස්සතිති, යානමෙත් විෂේෂති. කල්පනා කරනවා, විතර්ක කරනවා. එහෙම දෙයකුත් විද්‍යාමාන වෙනවා.

විතක්කපක්ද්‍යත්තියා සති
පපක්ද්වසපක්ද්‍යාසබිබාසමුදාවරණපක්ද්‍යත්ති. පක්ද්‍යාපෙස්සතිති, යානමෙත් විෂේෂති. ප්‍රපංචයක් කියලා ප්‍රයුජ්ප්‍රතියකුත් පනවාගන්නවා කියන එකකුත් විද්‍යාමාන වෙනවා.

දැන් හොයාගන්න ඕන මෙක කාට ද විද්‍යාමාන වෙන්නේ කියලා. වතුරට එබෙන බල්ලා හිතනවා, තව බල්ලෙක් ඉන්නවා අර පැත්තේ. මේ පැත්තේ මගේ ඇහෙන් උළුව පෙනෙනවා. එක දැනගන්න

වික්ද්‍යාණයකුත් තියෙනවා කියලා. එතකොට ඔය ජාති තුන තියෙන කොට ස්පර්ශය - එස්සයක් පනවාගත්තා කියන එක දැන් අපට පෙනෙනවා. අපට දැකින්න පුළුවන් බල්ලා ඉන්ත තත්ත්වය.

මෙහෙම ඇහැකුත් තියෙනවා, වතුරේ බල්ලෙකුත් ඉන්නවා, වික්ද්‍යාණයෙන් ඕක දැනගෙන ඔන්න ස්පර්ශයක් පනවාගෙන කියලා. ඒ ස්පර්ශය නිසා වේදනාවකුත් දාගෙන. තරහා අරගෙන තියෙන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා දුකට පත්වෙලා නේ. දුක් වේදනාවකුත් පනවාගෙන කියලා දැන් පෙනෙනවා. ඒකත් විද්‍යාමානයි.

ඒ වේදනාව හඳුනාගෙනත් තියෙනවා. සංඡාවකුත් පනවාගෙන. දැන් තව බල්ලෙක් ඉන්නවා කියලා ඒක ගැන කළුපනා කරනවා. විතක්ක පූජ්ප්‍රතිය. උග් දන්නේ නැහැ මේක මේ කළුපනා කරන කතාවක් කියලා. උග් හිතන්නේ ඔය දැනගත්තා බල්ලා එළියේ ඉන්නවා මයි, බාහිරේ ඉන්න බල්ලා ගැන තමයි මේ කළුපනා කරන්නේ කියලා. දැන් ප්‍රපණ්ඩ්ව පූජ්ප්‍රතියකුත් පනවා ගෙන කියලා පෙනෙනවා, බල්ලාට නොවෙයි පෙනෙන්නේ අපට. නුවණින් ඒ ගැන බලාගෙන ඉන්න කෙනාට දැකින්න පුළුවන් - මෙහෙම සිද්ධියක් නේ ඔතැන වෙලා තියෙන්නේ කියලා.

බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේ හෝ අප දිහා බලාගෙන හිටියෙන් ඔන්න ඔය වගේ අපි ගැනත් පෙනෙයි නේ ද? මේ අය ඇහැකුත් පනවාගෙන, රුපයකුත් පනවාගෙන, වික්ද්‍යාණයකුත් පනවාගෙන, එස්සයකුත් පනවාගෙන, ඒ නිසා වේදනා පූජ්ප්‍රතියකුත් දාගෙන, සංඡාවකින් හඳුනා ගෙන, ඒක ගැන කළුපනා කරලා, ඒක ප්‍රපංචයක් බවටත් පත්කරගෙන දුක් විදිනවා. ලෝකයක් හදාගෙන ඒකෙන් දුක් විදිනවා. හදාලා තියෙන්නේ හිතේ බව දැකින්න නුවණ නැහැ. හිතෙන් හදාලා එළියෙන් තියලා.

එතකොට ඕක වෙන්නේ ඇහැ තිබුණොත්, රුප තිබුණොත්, වක්බු වික්ද්‍යාණය තිබුණොත්. වක්බුසම්. සති, රුප සති,

වක්බුවිස්ක්සාණෝ සති. එතකොට තමයි එස්ස ප්‍රයුජ්‍යාතියක් පනවන්නේ.

රළගට දේශනා කරනවා, වක්බුස්මිං අසති - නැති කල්හි, ඇස නැත්තම්, රුපෙ අසති - රුපත් නැත්තම්, වක්බුවිස්ක්සාණෝ අසති - වක්බු විස්ක්සාණයත් නැත්තම්, දැන් කියනවා එස්සපස්ක්ස්ත්තිං පස්ක්සාපෙස්සතිති, කියන එක නෙතං යානං විෂ්පති - එහෙම දැකින්න බැහැ. ඇහැත් නැත්තම්, රුපත් නැත්තම්, වක්බු විස්ක්සාණයත් නැත්තම් එස්ස ප්‍රයුජ්‍යාතියක් පනවගන්නවා කියන එකක් දැකින්න බැහැ. විද්‍යමාන වෙන්නේ නැහැ. නෙතං යානං විෂ්පති.

එස්සපස්ක්ස්ත්තියා අසති - එස්ස ප්‍රයුජ්‍යාතියක් පනවාගෙන නැත්තම්, වෙදනාපස්ක්ස්ත්තිං පස්ක්සාපෙස්සතිති නෙතං යානං විෂ්පති. එතැන එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ.

වෙදනාපස්ක්ස්ත්තියා අසති - වෙදනා ප්‍රයුජ්‍යාතියක් නැත්තම්, සපස්ක්සාපස්ක්ස්ත්තිං පස්ක්සාපෙස්සතිති නෙතං යානං විෂ්පති. එතැන එහෙම දෙයක් දැකින්න බැහැ.

සපස්ක්සාපස්ක්ස්ත්තියා අසති විතක්කපස්ක්ස්ත්තිං පස්ක්සාපෙස්සතිති නෙතං යානං විෂ්පති.

විතක්කපස්ක්ස්ත්තියා අසති
පපස්වසපස්ක්සාපෙස්සතිං පෙන්නේ මූලික ප්‍රයුජ්‍යාතියක් පස්ක්සාපෙස්සතිති නෙතං යානං විෂ්පති. පප්පයක් පනවාගන්නවා කියන එකක්ත් විද්‍යමාන වෙන්නේ නැහැ.

දැන් ඕක තමයි මධුපිණේධික සූත්‍රයේ පෙන්නන්නේ. මූලින් ම කියනවා වක්බුස්ව පරිවිච රුපෙ ව උප්ප්ප්ප්පති වක්බුවිස්ක්සාණං. තිණේණං සඩිසති එස්සො. එස්ස පවිචයා වෙදනා. මය විදියට ප්‍රප්ප දක්වා හැමේන විදිය දක්වනවා. රළගට කියනවා ඕක අතිවෙන්නේ මෙන්න මේවා ටික තිබුණෙන්. ඇහැ තිබුණෙන්, රුප තිබුණෙන්,

වක්බු විස්ක්දාණය තිබුණෙන්. මේවා වික තිබුණේ නැත්තම් එහෙම වෙන්නේ නැං.

එකම තමයි ඔය පටිච්චමුප්පාදය කියලා ගැඹුරට කියන්නේ. ඉමස්මීම් සති ඉදී හොති - මෙය ඇති කල්හි මෙය වෙනවා. ඉමස්මීම් අසති, ඉදී න හොති. මෙය නැත්තම් මෙහෙම වෙන්නේ නැහැ. මේ හේතු වික තියෙන කොට එලය තියෙනවා. මේ හේතු නැත්තම් එලයක් හටගන්නේ නැහැ.

එතකොට ඉමස්මීම් කියන කොට ඇහැයි, රුපයි වක්බු විස්ක්දාණය යි. ඕවා තිබුණෙන් තමයි, එස්ස, වෙදනා, සංඡා, වෙතනා, විතක්ක විවාර, විතරක වික ඇවිල්ලා ප්‍රපංච බවට පත්වෙන්නේ. එතකොට ඇහැයි, රුපයි, වක්බු විස්ක්දාණය තිබුණෙන් ප්‍රපංච බවට පත්වෙනවා. මේ වික ඉමස්මීම් සති ඉදී හොති.

ඉමස්මීම් අසති - ඇහැත් නැත්තම්, රුපත් නැත්තම්, වක්බු විස්ක්දාණය තිබුණෙන් නැත්තම් ප්‍රපංච බවට පත්වෙන්න බැං. ප්‍රපංච හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැත්තම් තිරෝධය. හැදෙනවා නම් ලෝකය. ලෝකය කියන්නේ දුක යි. ලෝකය හැදෙන හැටියි, ලෝක තිරෝධය යි. දුක හැදෙන හැටියි, දුක්බ තිරෝධය යි ඔය පෙන්නන්නේ. මේ ආයතන එකින් එක, හය ම පෙන්නනවා ඔය විදියට. එතකොට ආයතන හින්දා තමයි අපි දුක හදාගන්නේ. ආයතනවල ඔය දුක හැදෙන හැටි දැක්කොත්, ඒ හේතු යෙදෙන්නේ නැත්තම්, ඒක හැදෙන්නේ නැහැ.

ඡතත කියන විදියට ඇහැ තිබුණෙන්, රුප තිබුණෙන් වක්බු විස්ක්දාණය තිබුණෙන්, ඔය වික වෙනවා. ප්‍රපංච වික හැදෙනවා, දුකට පත්වෙනවා. ඒක කාටවත් නවත්වන්න බැහැ. එහෙනම් මේවා ‘නැතිකල්හි’ කියලා කතාවකුත් තියෙනවා නේ. කොයි වෙලාවෙද ඒවා නැතිවෙන්නේ? මැරැණියින් පස්සේ නම් දුක නැතිකරන්න මැරෙණකම් ඉන්න වෙනවා. රහතන් වහන්සේලා රහත් වූණේ

මැරිලා නෙවෙයි, ජ්වත්ව සිටිය දී මයි දුක තැති කළේ. එහෙනම් මේක ජ්වත්ව සිටිදී කරන්න පූජවන් දෙයක්.

අපි තවම ඉන්නේ අර මුලින් කියාපු එකේ: ඇහැත් තියෙනවා, රුපත් තියෙනවා. වක්බූ විස්ක්දාණයත් තියෙනවා. ඒ හින්දා එස්සය, වේදනාව, ත්‍යෝග, මික ගැන හිතන එක, මික ප්‍රපංච බවට පත්කරලා ලෝකයටත් අහුවෙලා. අර යන ත්‍රිරෝධ රථයත් භාර අරගෙන. ‘හිතෙන් හදලා එළියෙන් තිබිබා’ කියලා දෙයක් දන්නේ තැහැ. අර වතුරට එබුණ බල්ලාගෙයි අපේයි වෙනසක් තැ. උත් හිතෙන් හදපු එක එළියේ තියෙනවා කියලා විශ්වාස කළා. අපිත් හිතෙන් හදපු එක එළියේ තියෙනවා කියලා විශ්වාස කළා. එහෙනම් දෙන්නාම දුකට අහුවෙලා. දෙන්නාම ලෝකයට අහුවෙලා.

මෙතන මම ඇහැ උපමාවට ගත්තාට, ඇහැයි රුපයි වක්බූ විස්ක්දාණයයි තියෙන ගනයට පත්වෙලා. කනයි ගබ්දයයි සෝත විස්ක්දාණයයි තියෙනවා කියන මට්ටමට පත්වෙලා. ඒවා ඇති කළේහි වෙන සිද්ධිය වෙලා. ප්‍රපංච ටික හදලා.

අපිත් ප්‍රපංච හැඳවා, බල්ලාත් ප්‍රපංච හැඳවා. වැඩි වෙනසක් තැ. ඔකට කියනවා, ‘ලෝකයට අයිති විදියට මේ ආයතන පාව්චිචි කළා’ කියලා. පසත්ත්තනයා ඔය වගේ යි.

රහතන් වහන්සේට ප්‍රපංච නම් සකස් වෙන්න බැහැ. ප්‍රපංච සකස් වෙන්නේ විතක්ක නිසා, යං විතක්කෙකි තං පපස්දෙවති. කල්පනා කරන්නේ හදුනාගත්ත දේ ගැන යි. හදුනාගත්තේ තැත්ත්තම් මික ගැන කළේපනා කරන්නේ තැහැ. හදුනාගත්තේ වේදනාව දැනුන හින්ද යි. යං වෙදෙති තං සක්ජ්පානාති. වේදනාව දැනුනේ තැත්ත්තම් හදුනාගත්තේ තැහැ. හදුනාගැනීම කියලා එකක් පනවන්නේ තැහැ. වේදනාවක් පනවා ගත්තේ ස්පර්ශය හින්දා යි. ස්පර්ශය කියන්නේ මේ ආයතන හයෙන් එකකින් ස්පර්ශයක්. ස්පර්ශයක් වුණේ තැතිනම් වේදනාවක් දැනෙන්නේ තැහැ. එස්සපවිවයා වේදනා - ස්පර්ශයක් වුණේ තැත්තම් වේදනාවක් දැනෙන්න බැහැ.

කැම සුවදක් එනවා. කොහො හරි මොනවා හරි හොඳ රස කැමක් හදනවා. සුවද දැනෙනෙනවා. බඩිනිත් දැනෙනෙනවා. කැවා නම් හොඳයි කියලා හිතෙනවා. දිවටත් කෙල උනනවා: දැන් එතැන ආයතනයක් වැඩි කළා. සුවද දැනුනේ නාසයෙන්, සාණායතනයෙන්. නාසයත් තියෙනවා, සුවද එන කැමත් තියෙනවා, වික්ද්සාණයකින් දැනගත්තා. නාසයයි, ගන්ධයයි, සාණ වික්ද්සාණයයි. තිණෙන් සංඝීති එස්සො. ස්පර්ශය ඇති වුණා. ඒ ස්පර්ශයෙන් දැන් වේදනාවත්: හොඳ රස කැමක් - සුඛ වේදනාවක්. කැමැත්තෙන් භාරගත්තේ. ගදක් ආවා නම් එහෙම නහයත් වහගත්තනවා. ඒ දුක්ඛ වේදනාවක්. දැන් සුඛ වේදනාව සි. දිවට කෙලත් උණලා. වේදනාවක් පනවාගත්තා. වේදතාවක් තියෙන කොට දැන් හදුනාගත්තනවා - 'මොනවාද දත්තෙන් තැහැ'. හදුනාගෙන ඉවරයි කිවිවේ තැතුවාට. සක්ත්‍රානාති. දැන් ඒක ගැන කල්පනා කරනවා. හිතෙන් දැන් දැනගත්තා මොනවාද කියලා. ඔය තැනට එනකම් ලොකු වැරද්දකුත් තැහැ.

ර්ලගට දැන් ඕක තියෙන්නේ බාහිරයේ කියලා පිළිඳුරගෙන. ඇත්ත තත්ත්වය නම් ඕක හැඳුනේ බාහිරයේ නොවයි, හිත ඇතුළේ සි. ඔය සුවද දැනුනේ තැත්තම් ඔය රික හිතේ වෙන්නේ තැහැ. එහෙනම් මේ හිතෙන් දැනගත්තූ රිකක් නේ ද? හිතෙන් දැනගත්තා කියන එක අපට අමතක සි. ඔය එලියේ තියෙන කැම ම තමයි දැනගත්තේ. ඒකේ රසට තමයි කෙල ඉණුවේ. ඒ කැම කැවා නම් හොඳයි කියලා අර පරණ පුරදේද එනවා. දැන් අපි ලෝකයට අහු වුණා. දැන් ඒ කැමට පුළුවන් අපට පාලනය කරන්න. 'දුවලා ගිහින් ඒක හොයාගත්ත බැරි නම් වෙන මොනවා හරි වත් කාලා එන්න ඔන්'. අර ප්‍රපංචයට පුළුවන් ඒක හදපු කෙනාව ම පාලනය කරන්න, අහිභවා යන්න. ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. මතන තමයි දුක සකස් වුණෙන්. ඒ වුණාට අපි ඒ බව දත්තෙන් තැහැ. ලෝකයට අහුවුනා, දුකට අහු වුණා, ඒකට පුළුවන් දැන් අපට පාලනය කරන්න.

නාසයත් තිබුණා, ගදසුවදත් තිබුණා, සානවික්ද්සාණයත් තිබුණා. ඒ නිසා එස්සය. එස්සප්පවිචාරා වෙදනා, යං විතක්කෙති තං පපක්වෙති.

ඒම් තියෙන කැමකුත් හැඳුවා. ඒක තමයි ප්‍රපණ්ඩය. ලෝකයට අහු වූණා.

දැන් ඒ කැම අපි උපාදානය කරලා ඉවරයි, භාර අරන් ඉවරයි. මිකට කියන්නේ රුප උපාදානය කියලා. ඒක ගැන වේදනාවකුත් පිළිගත්තා - භෞද රස කැමක් කියලා. එළුගට ඒකේ සංයුවකුත් තියෙනවා මොනවාද කියලා. ඒක ගැන වේතනා ටිකකුත් ආවා, කල්පනා කළා - සංඛාර. රුප-වේදනා-සංයු-සංඛාර. ඔය හතරම හැඳුවා. ඔය රික දැනුගත්තේ වික්ද්‍යාණයෙන්. එතකොට වික්ද්‍යාණයත් තියෙනවා. දැන් ජාති පහම හටගත්තා. රුප-වේදනා-සංයු-සංඛාර-වික්ද්‍යාණ. ඔය පහ අපි භාරගත්තා. භාරගත්තාට කියනවා උපාදාන කළා කියලා. එතකොට ඒ පංචුපාදානස්කන්ද යි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කෙටියෙන් කිවිවොත් ඕක තමයි දුක කියලා. සංඛ්ත්තනා පංචුපාදානස්කන්ධා දුක්ඩා.

බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළාට අපිට නම් එහෙම නැ. අපට සැපයි, භෞද කැම සුවදක් ඇවිල්ලා. ඒ නින්දා අපි දුක්බේ අක්ද්‍යාණයේ. මේ දුක සකස් වූණා කියලා අපට තුවණීන් දකින්න බැහැ. තුවණීන් දකින්න ප්‍රථමන් නම්, දුක්බේ ද්‍යාණය. දුක හටගත්තේ කියලා තුවණක් එනවා. මේ හටගත්තේ පංචුපාදානස්කන්දය යි. රුප-වේදනා-සංයු-සංඛාර-වික්ද්‍යාණ පහ උපාදාන කළා. මේ දුකයි හටගත්තේ කියලා තුවණක් එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඔය දුක කියලා. ඕක තමයි ප්‍රපංචය.

මතැන තමයි නිදානය, භෞයාගත්ත ඔහු, 'අැයි මෙහෙම වූණේ' කියලා. මතැන හේතුව සෞයාගත්තා නම්, ඒ හේතුව සකස් නො වූණා නම්, දුක හැදෙන්නේ නැහැ. ඒ දුක්බේ නිරෝධය යි. ඔය රික දැක්කා නම්, ඔන්න සම්මාදිවිධිය ඇති වූණා. හරි දැක්ම, දුකෙන් මිදෙන දැක්ම ඇති වූණා.

සම්මාදිවිධිය ඇතිකරගත්ත කෙනාට තියෙනවා මාර්ගයක් වචන්න. වෙනදා මේ දුක සකස් කළා. ඔය දුක සකස් නොකර ඉන්න නම්

මොකක් ද කරන්න ඔහු කියලා බලනවා. ඔය දුකෙන් මිදෙන්න කුමක් කළ යුතු ද කියලා එතකොට කෘත්‍යා යැයුතායක් එනවා. මික තමන් තුළමයි තියෙන්නේ. තමන් තුළ හැදෙන හැටි තමයි, ඉමස්මීං සති ඉදී හොති, ඉමස්මීං අසති ඉදී න හොති කියලා පෙන්නුවේ. මේ හේතු තියෙනවා නම් ඔය වික හැදෙනවා. මේ හේතු යෝදුනේ නැතිනම් ඔය වික හැදෙන්නේ නැහැ.

දැන් නාසයයි, ගන්ධයයි, ඒක දැනගත්තු වික්ද්‍යාණයයි ඇති වුණා. ඒ විදියට ඕනෑම ආයතනයකට ගන්න පූජාවන්. කනයි, ගබ්දයයි, සොත වික්ද්‍යාණයයි. නැත්නම්, ඇහැයි, රුපයි, වක්බු වික්ද්‍යාණය යි.

අපි දැන් රුපවලින් කතා කළාත්, ඇහැයි, රුපයයි, වක්බු වික්ද්‍යාණය යි. ඇහෙන් දකින රුප තියෙන්නේ බාහිරයේ යි. ගබ්ද තියෙන්නෙත් බාහිරයේ යි. කනෙන් අහන ගබ්ද, එළියෙන් එන ගබ්ද යි අහන්නේ. ගඳුවද තියෙන්නෙත් බාහිරයේ යි. නාසය අපේ ඇතුළේ. දැනෙන ගඳුවද එළියේ, බාහිරයි. රස තියෙන්නෙත් බාහිරයේ; රස දිවේ ගැටෙන්න ඔහු. ස්පර්ශවෙන දේවල් තියෙන්නෙත් බාහිරයේ යි. ඒ අපි දුනට විශ්වාස කරන හැටි.

දැන් අපට රුප-ගබ්ද-ගන්ධ-රස-පොටිඩ්බ්ල කියන ඒවා තියෙන්නේ බාහිරයේ. ඒවා දැනගන්න ඇහැ-කන-නාසය-දිව-ගරිරය තියෙන්නේ අහාන්තරයේ. ඔහු නම් මන-ධම්ම කියන දෙකත් දාන්න පූජාවන්. දම්ම බාහිරයේ, මනස ඇතුළේ. ඔය දෙකට කියනවා අප්පක්ත්ත ආයතන සහ බහිද්ධ ආයතන කියලා. ඇහැ-කන-නාසය-දිව-ගරිරය-මනසට කියනවා අප්පක්ත්ත ආයතන කියලා. ඒවායින් අරමුණු කරන රුප-ගබ්ද-ගන්ධ-රස-පොටිඩ්බ්ල-ධම්ම කියන ඒවාට කියනවා, බාහිර ආයතන, බහිද්ධ ආයතන කියලා.

මය දෙකක් එකතු කළාත්, ඇහැයි රුපයයි එකතු කළහම කියනවා වක්බායතනය, නැත්නම් රුපායතනය කියලා. ඒ ‘අස’ කියන ආයතනය හටගත්තා. ඇහැයි රුපයි තියෙනවා. ඇහැයි රුපයි තියෙන බව දැනගන්නේ වක්බු වික්ද්‍යාණයෙන්. හිතක්

පහළවෙන්න ඔහොත් දැනගන්න. ඇහැයි රුපයි ගැන කියන්නේ වක්බූ විස්ක්සාණයෙන්. කනයි ගබඳයි ගැන කියන්නේ සෝත විස්ක්සාණයෙන්. නාසයයි ගන්ධයයි තියෙනවා කියලා කියන්නේ සාණ විස්ක්සාණයෙන්. දිවයි රසයි තියෙනවා කියන්නේ ජ්විහා විස්ක්සාණයෙන්. කයයි ස්පර්ශයයි තියෙනවා කියන්නේ කාය විස්ක්සාණයෙන්. මනයි ධම්මයි තියෙනවා කියන්නේ මනෝ විස්ක්සාණයෙන්. විස්ක්සාණය කියන්නේ වෙන මොක්ත් නෙවයි, දැනගන්නා ගතිය යි.

ඇහැක් තියෙනවා, රුප තියෙනවා කියලා දැනගන්නවා. එහෙම නැත්තම් කනක් තියෙනවා, ගබඳ තියෙනවා කියලා දැනගන්නවා. විස්ක්සාණයට තමයි ඕවා අහුවෙන්නේ.

වතුරට එබෙන බල්ලාට රුපය බාහිර බල්ලා යි. ඒ බල්ලා ඇත්තට ම ඉන්න බල්ලෙක් නෙවයි, ප්‍රපංචයක්. එහෙම නම් අපේ ඇහෙන් දැනගන්න ඔක්කෝම රුපත් ඒ වගේම ප්‍රපංච ගොඩක්. ඔක්කෝම අපි හදා එළියෙන් තියෙන ඒවා මිසක් බාහිරයේ තියෙන දේවල් නෙවයි. අපි ද්‍රිති ඔක්කෝම රුප අපි හදා එළියෙන් තියෙන ප්‍රපංච යි.

දැන් මෙතැන වටපිට බැලුවාත් බොහෝ දෙනෙක් ඉන්නවා නේ. ප්‍රපංච කියක් ද? එතකොට එළියේ ඉන්න නීසා දැනගත්තා කිවිවාත් අර බල්ලා වතුරට එබැලා කියන කතාව වගයි. එළියේ බල්ලෙක් ඉන්නවා, ඒ හින්දා මම ඇහෙන් දැකළා දැනගත්තා කියලායි උඟ කියන්නේ. අපි ලෝකයට අයිති දැක්මේ දී එළියේ ඉන්නවා. නමුත් ඇත්ත ඇති හැටි ද්‍රිතින්න නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආයතන වශයෙන් බලන්න කියලායි.

ਆයතනය ඇහැයි. ඇහෙනුයි දැනගත්තේ. ඇහැට පුළුවන් කෘත්‍යය ඇහැ ඇතුළේ ප්‍රතිබිම්බයක්, වර්ණ සටහනක් හදා දෙන එක විතරයි. කුමරාවට ගොටෝ ගන්න පුළුවන්, ගොටෝ බලන්න බැහැ. ඇහැත් කුමරාව වගයි. ගොටෝ එකක් අරන් දෙන්න පුළුවන්. ගත්තේ මොකක්ද කියලා දැනගන්න ඇහැට බැහැ. දැනගන්නේ

විස්කේස්ඩාණය, හිත සි. කැමරාව ගොටෝ එක ගත්තාට දැන් ගත්තේ මොන ගොටෝ එක ද කියලා කවුරු හරි බලලා සි දැනගන්නේ. ඒ වගේ ඇහැට ගොටෝ එකක් අරන් දෙන්න පුළුවන්, ඒක බලන්න බැහැ. ප්‍රතිබිම්බයක් හදලා දෙන්න පුළුවන්. ප්‍රතිබිම්බය මොකක් ද කියලා දැනගන්න නම් විස්කේස්ඩාණය අවශ්‍යයි. හිත අවශ්‍යයි. ඇහැට බැහැ, ‘අරෙහෙ මෙයා ඉන්නවා. මෙයා ඉන්නවා’ කියන්න. ඇහැට පුළුවන් ක්‍රේඛ්‍යම් ජායාරූපයක් අරන් දෙන්න පමණයි. ඇහැ දන්නේ නැහැ මොකක් ද ගත්තේ කියලා. ඇහැ ගොටෝ එක අරන් දෙනවා. විතුයක් හදලා දෙනවා.

දැන්, විතුය ගැන දැකලා, කල්පනා කරන කෙතෙක් ඉන්නවා. එයා තමයි දැනගන්නේ ‘මේ ඉන්නේ මෙයා, මේ ඉන්නේ මෙයා’ කියලා. දැනගන්නේ වෙතින් එක්කෙතෙක්. ඒක හිතෙන් කරන වැඩක්. ඒක මනායතනයේ වැඩක්. වක්බායතනයට අයිති නැ. වක්බායතනය කැමරාව වාගයි. ගොටෝ එක අරන් දුන්නා. එයාගේ වැඩ්ඩි ඉවරයි. එක් තියෙන්නේ මොනවාද කියලා බලන්නේ මනායතනය සි.

අර වතුරට එබෙන බල්ලාගේත් ඔව්වරයි. බල්ලාගේ ඇහැ ගොටෝ එක අරන් දුන්නා. ඒ ගොටෝ එකේ නිකම් බල්ලෙක්ගේ හැඩියක් තියෙනවා. ඒක ගැන කල්පනා කරන්නේ හිත සි. කල්පනා කරන කොට, ‘මහාම පෙනෙන්නේ නම් බල්ලෙක්’ කියලා හිත කියනවා. ඒ දැනගැනීමට එනවා. එතකොට හිතෙන් හදන දේ තමයි හිත, මනායතනය දැනගන්නේ. ඇහැ අරන් දිපු එක ගැන හිතන්න හිහිල්ලා සි, ‘මය ඉන්නේ බල්ලෙක්’ කියලා දැනගන්නේ. රළුගට ඒක ප්‍රපංචයක් කරලායි ඒ බල්ලා එමියේ ඉන්නවා කියලා විශ්වාස කරන්නේ.

එතකොට තේරුම්ගන්න, අපිත් ඔය ඇහෙන් දකිනවා කියන්නේ, ඔය වැඩ්ඩිමයි කරන්නේ. ඇහැ අරන් දෙනවා වර්ණ සටහන. වර්ණ සටහනේ කවුරුවත් නැහැ. ඒක ප්‍රතිබිම්බයක් විතරයි. විතුයක් විතරයි. ඒ විතුය දිහා බලලා තමයි දැන් කල්පනා කරන්නේ. ‘ආ, මේ මෙයා’. ‘එයා’ කියලා හඳුනාගන්න කොට විතුය විතරක් නොවයි. තව විකක් එකතු කරනවා.

අපි අර විතුය දිහා බලන කොට - ඒකේ කවුද දෙන්නේක් ඉන්නවා. තාත්තයි දුවයි ඉන්නවා. දැන් විතුය දෑන්නේ නැහැ, මේකේ ඉන්නේ මේ අය කියලා. එහෙම දැනගත්තේ අපි යි. අපට විතුයට අමතරව තව මොනවා හරි විකක් උද්ධි වෙලා තියෙනවා ඔය වික වික්ස්සාණයෙන් දැනගන්න. කළින් අත් දැකපු විකක්, පෙර ඇසුරු කරපු විකක් උද්ධිවෙලා තියෙනවා. ඒ විකත් එකතුකරලායි මේ ඉන්නේ කවුද කියලා ඔය කථාව කිවිවේ.

ඒ වගේ තමයි දැන් ඇහෙන් අරන් දෙන ගොටෝ එක දිහා බලලා, අපේ තියෙන පරණ අත්දැකීම් විකත් මෙතෙන්ට දාලා තමයි, 'මේ මෙයා, මේ මෙයා' කියලා හඳුනගන්නේ. මත්‍යාෂයයෙක් කියලාත් හඳුනාගන්නවා. ඒකටත් පෙර දැනීමක් ඕන. රට පස්සේ තව දන්න විස්තර වික දානවා. තව තව හිතනවා. කල්පනා කරනවා. වේතනා වික හදනවා.

ඒතකොට ඒවා හදන්නේ හිතම් නොවයි. 'මේ මම හිතන්නේ එලියේ ඉන්න කෙතා ගැන' යි කියලායි කල්පනා කරන්නේ. නමුත් මෙතැන ඇත්තට ම වෙන්නේ හිත හදන වික හිත දැනගන්න එක යි. දැන් මම හිතන්නේ මොනවාද කියලා බාහිර රුපය දන්නේ නැහැ. කවුරු හරි දිහා බලාගෙන අපට ඕන දෙයක් හිතන්න පුව්වන්. අපි හිතන දේ එය දන්නේ නැහැ. අපි තමයි අපි හිතන දේ දන්නේ. හිතෙන් හදන වික හිත දැනගන්නවා. එක මතායතනයේ වැඩක්.

'හිතෙන් හදන දේ හිත දැනගන්නවා' කියලා සිහිය, තුවණ අපට නැ. අපට තියෙන්නේ බල්ලාගේ සිහිය තුවණ යි. මම දැන් කළ්පනා කරන්නේ එලියේ ඉන්න බල්ලා ගැන යි. උට තමයි බුරන්න ඕන. ඒ මානසිකත්වයෙන් තමයි අපිත් හිතන්නේ. දැන් ඇහෙන් අරන් දුන්නා ගොටෝ එක. එතැන සිහිය තුවණ නැ. පොටෝ එකක් දිහා බලා හිතනවා කියන සිහිය තුවණ නැ. හිතන කොට පරණ අත්දැකීම් විකක් ඔතෙන්ට දාලා තව විකක් සකස් කරනවා. හිතෙන් හදන තවත් විස්තර විකක් දැනගන්නවා. දැනගෙන නිකම් ඉන්නේ නැහැ, අපි ඒ වික ගෙනිහින් අර බාහිර රුපයට අයිති කරනවා. 'මේ

හිතුවේ අර එම්යේ රුපය ගැන' කියලා. හිතෙන් හදුපු ත්‍රිරෝද රථය අන්න අරෙහේ තියෙනවා. එක ඩිසල් ත්‍රිරෝද රථයක්, කියලා ඒ ටිකත් අයිති කරනවා. එම්යෙන් තිබුණි හිතෙන් හදුපු වික යි. ඒ සිහිය නුවණ අපට නැහැ. ඕක දැන් ප්‍රපංච බවට පත්වෙනවා. අපි රුපය තියෙනවා කියලා විශ්වාස කළා. ඕක දකින්න ඇහැක් තියෙනවා කියලා විශ්වාස කළා. ඕක දැනගන්නවා විස්ක්‍රීඥාණයෙන්. දැන් එස්සයට අඩු වුණා - තිණේණ සඩිසති එස්සො.

එස්සය හැඳුණෙන් ඉතුරු වික වෙනවා ම යි. එස්සපවිචයා වෙදනා. යං වෙදෙති, තං සක්‍රිතානාති. යං සක්‍රිතානාති තං විතක්කෙති, යං විතක්කෙති තං පපක්ෂෙවති. ඕක අතරමගින් නවත්වන්න බැහැ. නවත්වන්න නම එක විදියයි තියෙන්නේ. දැන් එස්සය පනවන එක නවත්වාගන්න වෙනවා. වක්බූස්ම්. සති, රුපේ සති, වක්බූවිස්ක්‍රීඥාණ සති එස්සපක්‍රීඥාති. පක්‍රීඥාපසසති.

වක්බූස්ම්. අසති, රුපේ අසති, වක්බූවිස්ක්‍රීඥාණ අසති එස්සපපක්‍රීඥාති. පක්‍රීඥාපසසති තෙකං යානා විස්ජති. එහෙම දෙයක් විදාමාන වෙන්නේ නැහැ. එහෙනම් එතැනු තමයි නවත්ත ගන්න ඕන. හැඳුනාට පස්සේ අතරමගි නවත්වන්න බැං. මොකද, එස්සපවිචයා වෙදනා. ස්පර්ශය තියෙනවා නම වෙදනාව තියෙනවාමයි. ඕක නවත්වන්න බැහැ. වෙදනාව තිබුණෙන් ඕක හඳුනාගන්නවාමයි. එකත් නවත්තන්න බැහැ. රේලුගට ඕක ගැන කල්පනා කරනවා. අදහස් වික දානවා ඔතෙන්ට - වේතනා වික. එකත් නවත්වන්න බැහැ. ඒ වික එතකොට ප්‍රපංචයක් බවට පත්වෙනවා. ප්‍රපංචයක් බවට පත් වුණහම දුක සකස් කරනවා. ලෝකයට අඩු වුණා.

දැන් පෙනෙනවා ඇහෙන් දැකලා දැනගන්න රුප එකක්වත් එම්යේ තියෙන ඒවා නොවයි. ඒවාට බාහිර රුප කියන්න බැං. ඒවා හිතෙන් හදලා එම්යෙන් තියාපු දේවල්. ආයතන වික නුවණින් දැක්කොත් ඇහෙන් දැකලා බාහිර රුපයක් දැනගන්න බැං.

අන්න පුසෙක් කැ ගහනවා ඇගෙනවා නේ ද? (ඒ මොහොතේ ඇසෙයි) මන්න අපි ප්‍රපළවය හැදුවා. ඇහුන් ගබාධයක්, ගබාධයේ රුප නෑ. රුප වික ආවේ පෙර අත්දැකීමෙන් ඇදලා ගත්ත නිසයි. ඔය ගබාධයට අදාළ රුප වික පෙර ඇසුර නිසා ඇදලා මෙතැනට ගත්තා. දැන් ගබාධ සටහනට අතිත අත්දැකීමකින් රුප විකක් දැමීමා - පුසෙක්ව හැදුවා. හිතෙන් හදාපු දේ හිත දැනගත්තා කියලා අපට සිහිය නුවණ නෑ. අර වතුරට එබුණ බල්ලා වගේ, 'අන්න අර ඉන්න පුසා තමයි ඔය කැගැහුවේ'. අපි හිතෙන් හදලා එලියෙන් තියලා, උග් කැගහපු ගබාධ තමයි අපට ඇහුණේ.

නුවණීන් බැලුවාත් එහෙම හිතන්න ඕන. ගබාධයේ රුප නෑ. ගබාධ සංයුත්වට අනුව හිතන කොට තමයි, පරණ අත්දැකීම විකෙන් තමයි රුප හදලා දෙන්නේ. එහෙනම් හිතෙන් හදාපු දේ හිත දැනගත්තා. මන-ධම්ම-මනෝවිද්‍යාණ. ඒක හිත ඇතුළේ වැඩක්. අපේ මෝඩකමට තමයි ඕක ගෙනිහින් එලියේ තිබේ. මේ දැනගත්තේ බාහිර දෙයක් කියලා විශ්වාස කළේ. රුපයක් උපාදාන කළේ. එලියේ තිබා කියන්නේ රුපය උපාදාන කළා. බාහිර රුපය උපාදාන කළා.

එතකොට රුප කියන කොට දැනගත්ත රුප ජාති හයක් තියෙනවා - රුප රුප, ගබාධ රුප, සාණ රුප, රස රුප, පොටයිබිබ රුප, ධම්ම රුප කියලාත් ගන්න පුළුවන්. අපි දැනට පහක් ගතීමූ: ඇගෙන් දැනගත්ත රුප, කනෙන් දැනගත්ත ගබාධ රුප, නාසයෙන් දැනගත්ත සාණ රුප, දිවෙන් දැනගත්ත රස රුප, කයෙන් දැනගත්ත ස්පර්ශ රුප. ඔය රුප ඔක්කොම අපි විශ්වාස කරන්නේ එලියේ තියෙනවා කියලා - බාහිර රුප කියලා. නමුත් ඇත්ත සිද්ධිය තමයි, හිතෙන් හදලායි එලියේ තියෙනවා කියලා භාරගත්තේ.

එහෙනම් අපි දැනගෙන තියෙන එක රුපයක්වත් එලියේ තියෙන ඒවා නෙවෙයි. හිතෙන් හදාපු දේ තමයි හිතෙන් දැනගෙන තියෙන්නේ. එහෙනම් ඒවා එලියේ තියෙන ඒවා වෙන්න බැ. අපේ මේ ඇත්ත ඇති හැරි තො දන්නා කම්යි ඔය ඔක්කොම එලියේ තියෙන ඒවාය කියලා භාරගත්තේ. ඒක තමයි අපි සසර ආපු පුරුදේද. සසර ආපු පුරුදේද කඩන්න නම්, ඇත්ත ඇති හැරි පෙන්නන්න ඕන.

බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මේ සඳහා ආයතන විදියට දැකින්න කියලා.

එතකොට පළමුවෙනි තුවන එනවා, අපි මෙව්වර කළ එලියේ තියෙන ඒවා දැනගත්තා කිවිවාට එලිය තියෙන දේ නෙවෙයි ආයතන හරහා මේ හිතෙන් හඳුපු දේ නේ හිත දැනගෙන තියෙන්නේ. ඔය තුවන පිහිටන කොට බාහිර රුපවලින් මිදෙන්න ප්‍රථමවන්. හිතේ හඳුපු එක හිත දැනගෙන කියන එකට සිහිය තුවන පිහිටලා. මතැන ඇත්තටම සිහිය තුවන නැති හින්දා තමයි අපි එලියේ තියෙන දේ දැනගත්තා කියලා විශ්වාස කරලා තියෙන්නේ. ඒක අර වතුරට එමුණ බල්ලා වතුරේ බල්ලෙක් හඳුලා ඒක විශ්වාස කළා වාගේයි. ප්‍රපංචයට අහු වුණා. තව විදියකට කිවිවාන්, එලියේ තියෙන රුප කියන්නේ ප්‍රපංච ගොඩික්.

හැබැයි අපි යමක් දැනගත්තා. දැනගත්තේ වික්ද්‍යාණයෙන්. දැනුවත් වෙන ගතිය කියන්නේ වික්ද්‍යාණය යි.

දැනුවත් වෙනවා නම් දැනගත්තේ මොනවා ගැන ද කියලා දේකුත් තියෙන්න යින. දැනගැනීමයි, දැනගත්තේ මොකක් ගැන ද ය යන බවයි. මේ මොකක් ද කියන එකට තමයි නාමරුපය කියන්නේ. වික්ද්‍යාණය කියන්නේ දැනගත්තා ස්වභාවය යි. දැනගත්තේ මොකක් ද? නාමරුප යි.

දැන් එලියේ පූසෙක් ඉන්නවා කියන්නේ රුපයක්. ඒක හිත දැනගත්තේ වේදනා-සංඝා-වේතනා වලින්. ඒක ගැන විස්තර වික දැනගත්තේ නාම ධර්මවලින්. එතකොට ඔය දැනගත්තේ නාම-රුපයක්. ඇහෙන් දකින රුපය නෙවෙයි දැනගත්තේ, නාම-රුපයක්. බාහිර රුපය නෙවෙයි දැනගත්තේ, හිතේ හඳුපු රුපය යි. හිතේ හඳුපු රුපය කියන්නේ වික්ද්‍යාණයේ පිළිබුවක්. වික්ද්‍යාණය කියන්නේ කැඩිපතක් නම් ඒකේ ඇතිවෙන පිළිබුව තමයි ඔය දැනගත්තේ. එතකොට දැනගත්තේ හිතෙන්ම හඳුපු දෙයක්. මේ ඔක්කොම හිත ඇතුළේ සිද්ධියක්. එතකොට වික්ද්‍යාණයේ භටගන්නේ දැනගත්තා දෙය යි. අර කන්නාඩියේ ප්‍රතිඵිම්බය ඇති

වුණා වගේ වැඩක්. දැනගන්න දේ නාම-රුපය, දැනගන්න ගතිය කන්නාචිය වගේ, විස්ද්‍යාණය. එතකොට විස්ද්‍යාණය, විස්ද්‍යාණයේ පිළිබිඳුව දැනගත්තා. ඒකට තමයි විස්ද්‍යාණ-නාමරුප ක්‍රියාකාරිත්වය කියන්නේ.

දැන් අපට මය ඇත්ත පෙනෙන්නේ නැ. විස්ද්‍යාණයේ නාම-රුපයක්. නාම-රුපය නිසයි විස්ද්‍යාණය. ඒ දැනගන්න දේ නිසයි, දැනගන්න ගතිය. එතකොට නාම-රුපය නිසයි විස්ද්‍යාණය. විස්ද්‍යාණය නිසයි නාම-රුපය. දැනගන්න ගතිය නිසයි දැනගන්න දේ. මතැන ඇත්ත තොදන්නාකමට, නාම-රුපය කියන එක මේ හිතේ පිළිබිඳුවක් කියන එක තො දන්නා කමට අපි ඔක එලියේ රුපයක් කරනවා. එලියේ රුපය අත්දකින්න නම් අපට ඇහැක් හරි, කනක් හරි, නාසයක් හරි, මොකක් හරි අභ්‍යන්තර ආයතනයක් යින. එලියේ රුපයක් තිබුණෝත් ඒක දකින්න ඇහැක් යින. නැත්තම් ඒකේ ගබාය අහන්න කනක් යින. නැත්තම් ඒකේ ගදුපූටද දැනගන්න නාසයක් යින. නැත්තම් ඒකේ රස දැනගන්න දිවක් යින. නැත්තම් ඒක අල්ලා බලන්න කයක් යින. බාහිර රුපය තියෙන කොට අභ්‍යන්තර ආයතනය් යිනැ වෙනවා. බාහිර රුපය නැත්තම්?

එතකොට ඒ බාහිර රුපය සහ අරමුණු කළ ආයතනය, එහෙම නැත්තම් බාහිර ආයතනයයි, අභ්‍යන්තර ආයතනයයි දෙකට කියනවා රුපස්කන්ධය කියලා. ඇහැයි රුපයයි රුපස්කන්ධය. කනයි ගබායයයි රුපස්කන්ධය. නාසයයි ගන්ධයයි රුපස්කන්ධය. දිවයි රසයයි රුපස්කන්ධය. කයයි ස්පර්ශයයි රුපස්කන්ධය. අපි රුප කියලා කියන්නේ එවාට සි. ලෝකයේ මොනවා හරි රුප තියෙනවා නම්, මය කියපු දහයෙන් එකකට එන්න යින. ඇහැ-රුප, කන-ගබා, නාසය-ගදුපූටද, දිව-රස, කය-ස්පර්ශ.

දැන් මතැන මම පෙන්නාවා බාහිර රුපය කියන එක අපේ මෝඩකමට පනවපු දෙයක්. හිතෙන් හදන දේ හිතෙන් දැනගන්නවා කියලා තො දන්නාකමටයි බාහිර රුප පැනෙවිවේ. ආයතන විකෙන් බාහිර රුප සේරම පනවන්නේ එකම විදියයි. ආයතනයෙන් යම්කිසි සංඡාවක් අරන් දෙනවා. එලියේ රුප පැනෙවිවේ සංඡාව

గැන හිතන්න ගිහිල්ලා යි. ඒවා එතකොට මෝඩකමටයි එම්බියෙය් තියෙනවා කියලා අපි විශ්වාස කළේ. ඇත්තටම වුණේ කළුපනා කරන්න ගිහින්, හිතෙන් හදු දේ හිතෙන්ම දැනගත්තා. අපි මෙව්වර කළ විශ්වාස කළේ එම්බියෙය් තියෙන දෙයමයි දැනගත්තේ කියලා. භැබැයි ඇත්ත තත්ත්වය තමයි හිතෙන් හදු දේ හිත දැනගත්තා.

අපට බාහිර රුප එකක්වත් මේ ආයතනවලින් තම දැනගන්න බැහැ. එහෙනම් බාහිර රුපය කියන එක ප්‍රපංචයක්. ඇත්ත ඇති හැරී නෙවයි. හිතෙන් හදාලා, එම්බියෙය් තියෙනවා කියලා විශ්වාස කිරීමක්,

එ වගේම අභ්‍යන්තර ඇහැ, කන, නාසය, දිව, ගේරය කියන ඒවා ඇත්තටම දැකලා නෙවයි දැනගත්තේ. ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහොම ද? පෙනෙන නිසා යි. දැන් මේ මොහොතේ ඇහැට නිකම් පෙනෙනවා මොනවා මොනවා හරි. නමුත් තමන්ගේ ඇහැ තමන්ට පෙනෙන්නේ නැහැ. (අනුන්ගේ ඇස් නෙවයි). රුප පෙනෙනවා මිසක් ඇහැ පෙනෙන්නේ නැහැ. ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහොම ද? පෙනෙනවා කියන එක මත ඉදෙගන හදු ප්‍රපංචයකුයි ඇහැ කියන එක.

ඇහැ තියෙනවා කියලා කිවිවේ ඇසෙන් ඇහැ දැකලා නෙවයි. ඇසක් නොව යමක් පෙනෙන හින්දා යි. පෙනීම ගැන කළුපනා කරන්න ගිහිල්ලායි, 'පෙනෙන්න තම ඇහැකු තියෙන්න ඕන' කියලා ගත්තේ. හිතෙන් දැනගෙන තියෙන්නේ හිතෙන් හදු පු දේ යි. ඇහෙන් දැකලා නෙවයි. (මම මේ කතා කරන්නේ තමන්ගේ ඇහැ ගැනයි). මේ මොහොතේ ඇහැ තියෙනවා කියලා දැනගත්තේ බාහිරය පෙනෙන නිසා යි. ඇහැ පෙනිලා නෙවයි. එහෙනම් ඇහැ කියන රුපය භාරගත්තේ හිතෙන් හදාලා එම්බියෙය් තියෙනවා කියලා විශ්වාස කරලා යි. පෙනෙන නිසා ඇහැකු තියෙනවා කියලා විශ්වාස කරනවා මිසක, ඇහැකු පෙනෙනවා නෙවයි, අත්දිකිනවා නෙවයි. පෙනීම මත ඉදෙගන කළුපනා කරන්න ගිහින් හදු පු ප්‍රපංචයක් තමයි ඇහැ කියන්නේ.

දුන් ගබඳ ඇහෙනවා. ඔරලෝසුවේ ගබඳය ඇහෙනවා. ඇහෙන්නේ කනෙන් නමුත් කන අපට පෙනෙන්නේ නැහැ. ගබඳය ඇහෙන නිසා අපි හිතනවා ‘කනක් තියෙනවා’ කියලා. දැන් කනක් තියෙනවා කිවිවේ හිතෙන් හදපු කනක් නේ ද? ඇහෙන්න නම් කනක් තියෙන්න ඕන කියලා, හිතලායි කිවිවේ. හිතෙන් හදාපු දේ එළියෙන් තිබිලා. ප්‍රපංචයක් කළා. ඒ ප්‍රපංචය ඇත්ත ද කියලා බලන්න ඕන නම් තමන්ගේ කන අල්ලලා බලන්න ප්‍රථමන්. ඇල්ලවාත් දැනෙනවා, අභුතා තෙවෙයි. දැනෙන්නේ සේතායතනයෙන් තෙවෙයි, කායායතනයෙනුයි. එතකාට ඔය කායායතනයෙන් කියපු එකකුයි කියන්නේ. කන නම් සේතායතනය නේ. සේතායතනය අල්ලන්ත බැහැ. අන්දකින්න ප්‍රථමන් දෙයක් තෙවෙයි අපි ඔය හදලා එළියෙන් තියලා තියෙන්නේ. අපේ මෝඩිකමට අල්ලන්න ප්‍රථමන් කන කියලා විශ්වාස කළාට මේක කායායතනයේම කොටසක්. සේතායතනය තෙවෙයි.

එතකාට තේරුමිගන්න මේ කන කියන එකත් අපි හිතෙන් හදලා එළියෙන් තියලා. බෝතික්කෙකකුගේ කන වාගයි. ඒක ඇත්ත කනක් වෙන්නේ නැහැ. හිතෙන් හදලා එළියෙන් තියලා. ඒක කයේ කොටසක්. ඔය අල්ලාපු තැනට ගබඳ ඇහෙන්නේ නැ. ගබඳ ඇහෙන්නේ නැති එකකට ‘කන’ කියන්නේ නැහැ. බෝතික්කෙකක්ගේ කනක් වගයි. ඒක නිකම් සම්මතයට ඔහේ කිවිවාට කනේ කඟත්‍යය කරන එක තෙවෙයි.

එහෙනම් තේරුමිගන්න, ඔය විදියටමයි ඇහැත් හිතෙන් හදලා එළියෙන් තිබේ. කනත් හිතෙන් හදලා එළියෙන් තිබේ. ඒකත් ප්‍රපංචයක්. එතකාට අජ්ජිත්තායතනය කියන්නෙනත් ප්‍රපංචයක්. බහිද්ධායතනය කියන්නෙනත් ප්‍රපංචයක්. ප්‍රපංචයක් කියන්නේ හිතෙන් හදලා, එළියේ තියෙනවා කියලා බොරුවට විශ්වාස කරනවා. හිතෙන් හදපු දේ තමයි හිත දැනගෙන තියෙන්නේ. බාහිර රුපයක් කළා කියන්නේ ප්‍රපංචයක්. කල්පනා කරන්න ශිහින් ප්‍රපංච විකට අභු වූණා. යෝ විතක්කෙති, තං පපක්ෂුවෙති. මික තමයි දුකට අභු වූණා කියන්නේ. ඔය රුප උපාදාන කළා. අජ්ජිත්තා රුපයත්

ලිපාදාන කළා, බහිදේ රුපයත් උපාදාන කළා. හාරගත්තා. එතකොට ඒ ප්‍රපංච වික යි.

වික්ද්‍යාණයට අඩු වුණ නාම-රුපයකුයි මය දැනගෙන තියෙන්නේ. වික්ද්‍යාණයට අඩුවෙන්නේ නාම-රුප විතරයි. නාම-රුප කියන්නේ එම්යේ තියෙන ඒවා නොවයි. හිතට දැනගන්න පුළුවන් යම්කිසි ගතියක්. නාම-රුප වික එම්යේ තියෙන රුප කළේ, රුපස්කන්ධයට ඒවා අයිති කළේ අපේ මෝඩකමට යි. මොනවායින් හරි හැඳිලා තියෙන එම්යේ දෙයක් කළේ අපී ඇත්ත ඇති හැරි නො දන්නා කමට යි. ඒක අවිද්‍යාව මත වුණ මුළාවක්. හොඳට තේරුමිගන්න, එම්යේ රුප ඔක්කොම අවිද්‍යාව මත හදුන මුළාවක් - ප්‍රපංචයක්. අප්ක්මත්ත රුප විකත් ප්‍රපංච යි.

මය සිද්ධිය දැනගත්තොත් එහෙම එම්යේ රුප හදන්නේ නැහැ. දැකීම කරයි. එම්යේ රුප හදන්නේ නැහැ. ඇත්ත දැනගත්තු ද්වසට වතුරේ බල්ලන් හදන්නේ නැහැ. දැකීම කියන සිද්ධිය හරියට තේරුමිගත්තු ද්වසට බාහිර රුප හදන්නේ නැහැ. බාහිර රුප නැත්තම් ඒවා බලන්න ඇහැක් අවශ්‍ය වෙයි ද? ඇහැ හදන්නෙත් නැහැ. එහෙනම් දැකීම මත ඇත්ත නො දන්නාකමටයි එම්යේ රුප පැනෙවිවේ. දැකීම කියන එක් ඇත්ත නො දන්නාකමටයි අප්ක්මත්ත රුපය පැනෙවිවේ. ඒ දෙකම අවිද්‍යාව මත යි.

එහෙනම් තේරුමිගන්න ඇහැක් තියෙනවා, රුපයක් තියෙනවා කිවෙවී අවිද්‍යාව මතයි. ඇහැ ඇති කල්හි, රුප ඇති කල්හි තමයි වක්බූ වික්ද්‍යාණය පහළවෙන්නේ. වක්බූව පරිවිච රුපෙ ව උප්පත්ති වක්බූවික්ද්‍යාණ. ඇහැයි රුපයි තිබුණෙන් තමයි වක්බූ වික්ද්‍යාණය. ඇහැත් අපී හදුන ප්‍රපංචයක් තම්, රුපත් අපී හදුන ප්‍රපංචයක් තම්, ඔය දෙක හැඳුවේ තැති ද්වසට වක්බූ වික්ද්‍යාණය තියෙන්නේ නැහැ. උපදිත්ත බැහැ. ඇහැයි රුපයයි තිසායි වක්බූ වික්ද්‍යාණය. ඇහැයි රුපයයි නැතිනම් වක්බූ වික්ද්‍යාණය නැහැ.

එහෙනම් ඇත්ත ඇති හැරි දැක්ක ද්වසට, සිහිය තුවන පිහිටිය ද්වසට, අවිද්‍යාව දුරු වුණ ද්වසට වක්බූස්ම්. අසති, රුපෙ අසති, වක්බූවික්ද්‍යාණ අසති කියන ස්වභාවයක් තියෙනවා. අපී අද අර

බල්ලා ගැන කතා කරනවා වගේ, රහතන් වහන්සේ අපි ගැන කියයි, මේ අය මෝඩකමට එළියේත් රුප හදලා, ඇතුළෙන් රුප හදලා. බල්ලා වතුරෙන් බල්ලෙක් හදලා උඩ දැනගන්න අහ්‍යන්තර රුපයත් හදාගෙන. එදාට නුවණක් එයි මේවා අවිද්‍යාවෙන් හදුපු දේවල් බවට.

එතකාට තේරුමිගන්න වක්බූස්ම්. අසති, රුප අසති, වක්බූවිස්ස්සාණ අසති ද්වසට එස්ස පස්ස්සුප්තියක් පනවන්නේ නැහැ. එහෙම දෙයක් විද්‍යමාන වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රපංචයක් විද්‍යමාන වෙන්නේ නැහැ. නෙතං යානා විෂ්ජති. තව විදියකට කිවිවොත් ලෝකයක් හැදෙන්නේ නැහැ. ඕකට කියනවා නිරෝධය කියලා. දුක්ඛ නිරෝධය. ලෝකය තිබුණොත් දුක, සමුදය තමයි මේ ඇත්ත නො දන්නාකම, අවිද්‍යාව. අවිද්‍යාව දුරුවුණොත් අවිද්‍යාවෙන් හදාපු ලෝකය නිරෝධයි. උපද්දන්නේ නැහැ. උපදීන්නේ නැහැ. එතකාට ඔතුන තියෙනවා එස්සයයි, එස්ස සමුදයයි, එස්ස නිරෝධය යි. ප්‍රපංච ටිකයි, ඒවා හැදෙන හැරියි, තිදානයයි, ඒවා උපදීන්න හේතු තැතිවුණොත් හැදෙන්නේ නැහැ. ඔය ද්‍රිකින්නේ දුකයි, දුක්ඛ සමුදයයි, දුක්ඛ නිරෝධයයි.

මික දැනගත්තොත් සම්මා ද්විධිය එනවා. සම්මා ද්විධිය ආපු කෙනා ආරුය මාරුගයට වැටෙනවා. ආරුය මාරුගයට වැටුණොත් ආය අපාගත වෙන්නේ නැහැ. ද්‍රිකින්න අමාරු වුණාට ඒ වගේ විරිනා තැනාක් ඔතුන. ඒ තිසා ලෝකය හැදෙන හැරි - ලෝක සමුදයයි, ලෝක නිරෝධයයි තේරුම් ගන්න ඕනෑ.

විස්ස්සාණය නාම-රුප ටිකක් දැනගන්නවා මිසක් එළියේ රුප දැනගන්නවා නෙවෙයි. එළියේ රුප බවට පත්කරන්නේ අපේ මෝඩකමට සි. එළියේ රුප තිබුණොත් තමයි අජ්ජිත්ත්ත රුප ඕනෑ වෙන්නේ ඒවා අන්දකින්න. ආයතන වික ඕනෑ වෙන්නේ. නාම-රුප ගැන ඇත්ත නොදන්න නිසයි ආයතන ටික. ඇහැ කිවිවේ විස්ස්සාණයෙන් දැනගත්තු එකක්. විස්ස්සාණයෙන් දැනගන්නේ නාම-රුප. නාම-රුපවල ඇත්ත නො දන්නාකමට අපි ඇහැ කියලා පනවාගෙනයි තියෙන්නේ. නාම-රුපවල ඇත්ත නො දන්නාකමටයි ඇහැක් උපද්දන්නේ. නාමරුප ප්‍රවිචා සළායතනා. ආයතන හයම

ලංපද්දන්නේ නාම-රුපවල ඇත්ත තො දන්නාකම හින්දා යි. නාමරුප වික බාහිර රුප කරලා. නාමරුප කියන්නේ වික්ද්‍යාණය කියන කන්නාඩීයේ ප්‍රතිඵ්‍යුම්ල විකක් විතරයි. ඒවා මොනවායින් හරි හැඳිවිච විකක් නෙවයි. මොනවායින් හරි හැඳිවිච දෙයක් පනවාපු ගමන් ඔන්න සඳායතන වික උපද්දනවා. අජ්ස්කිත්ත බහිද්ධ ආයතන විකට තමයි සඳායතන කියන්නේ.

නාම-රුප විකේ ඇත්ත දැක්කා නම් සඳායතන උපද්දන්නේ නැහැ. වික්ද්‍යාණයේ පිළිබිඳුවක් විතරයි. එතකොට වික්ද්‍යාණයට පිළිබිඳුව මිසක් එලියේ වෙන මොකක්වත් පෙන්නන්න විදියක් නැතිවෙනවා. වික්ද්‍යාණයට මොකුත් දරුණනය කරන්න නැතිවෙනවා. ඒකට කියත්වා අනිදස්සන වික්ද්‍යාණය කියලා.⁴² රහතන් වහන්සේගේ මනස කියලා. අපට තියෙන්නේ දරුණනය කරන මායාකාරී වික්ද්‍යාණයක්. ඇත්ත ඇතිහැටි දැක්ක මනසට වික්ද්‍යාණ මායාකාරයාට පෙන්නන්න දේවල් නැ.

බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි මේ ඇලිලා තියෙන්නේ, කුමැත්තෙන් භාර අරගෙන තියෙන්නේ, තණ්ඩාවක් ඇතිකරගෙන තියෙන්නේ කවදාවත් දකින්න බැරි දෙයකට කියලා. මේ මොහොතේ දකින්නත් බැහැ. මේ මොහොතේ රුපය දකින්න බැරි නම් අතිතයේ දැකලාත් නැහැ. මේ මොහොතේ රුපය දකින්න බැරි නම් අතිතයේ දැකලා තියෙන්නත් බැහැ නේ. මේ මොහොතේත් දකින්න නැත්තම්, අනාගතයේ දකින්න හම්බ වෙන්නේත් නැහැ. කවදාම හරි, කොහොම හරි දකින්න හම්බවෙන්නේත් නැ. අන්න එහෙම දේකට තමයි අපි මේ ඇලිලා තියෙන්නේ, තණ්ඩා කරලා තියෙන්නේ, උපාදාන කරගෙන තියෙන්නේ. මොහොතකටවත් එලියේ තියෙනවා කියලා හිතන්න බැරි ස්වභාවයක්. මිරිගුවක්.

බුදුරජාණන් වහන්සේ අහනවා මාලුබිඩුපුත්තගෙන් 'තං කිං මක්ද්‍යසි මාලුබිඩුපුත්ත යෙ තෙ වක්බුවික්දෙසෙයා රුප අදිවියා

⁴² කෙකවටට සූත්‍රය - දිසනිකාය, සීලස්කන්ද වර්ගය.

අදිවියප්පාබා, න ව පස්සයි, න ව තේ හොති පස්සෙයාන්ති?⁴³ වත්මානයේ පෙනෙන්නෙත් නැහැ, අතීතයේ දැකලාත් නැහැ, අනාගතයේ දැකින්න හම්බවෙන්නෙත් නැහැ, කවදාවත් දැකින්න ලැබෙන්නෙත් නැහැ. අත්‍රී තේ තත්ථ ජන්දා වා රාගා වා පෙම් වා'ති. එහෙම රුපයකට ජන්දයක්, රාගයක්, ප්‍රෝමයක් ඇතිවෙයි ද? කියලා.

මිරිගුව පෙනෙන කොට වතුර මොහොතකටවත් නැ. එතකොට මේ ඇහැ අරන් දෙන රුප සංයුත් මිරිගුවක්. කන අරන් දෙන ගබඳ සංයුත් මිරිගුවක්. සාන සංයුත්, රස සංයුත්, පොටියාබ සංයුත් - ඕවා මිරිගු විකක් විතරයි. සංයුත් මිරිගුවට උපමා කරනවා. අපි මිරිගුව මිරිගුව හැරියට දත්තේ නැතුව රුප පනවනවා. එක මෝඩකමට කරන දෙයක්.

එතකොට මාලුඩ්බ්‍යුප්පත්තට දේශනා කරනවා, 'මාලුඩ්බ්‍යුප්පත්ත, ඇහෙන් දැකලා දැනගන්න ඕන රුපයක් තියෙනවා නම්, ඕක මේ මොහොතේ පෙනෙන්නෙත් නැහැ. අතීතයේ දැකලාත් නැහැ. අනාගතයේ දැකින්න හම්බවෙන්නෙත් නැහැ. කවදාවත් ම දැකිය කියලා හිතන්තුවත් බැහැ. එහෙම රුපයකට කැමැති වෙයි ද, තණ්හා කරයි ද, ඇලෙයි ද' කියලා අහනවා. එතකොට මාලුඩ්බ්‍යුප්පත්ත උත්තර දෙනවා, 'නැත ස්වාමිත්' කියලා. 'එහෙනම් මාලුඩ්බ්‍යුප්පත්ත, මෙන්න මෙහෙමයි හික්මෙන්න ඕන. දිවියේ දිවයිමත්තං - දැකීම දැකීම මාත්‍රයක් පමණක් කරගන්න'.

දැන් එතකොට දැකින්න බාහිර රුප උපදිත්තේ නැහැ. එතකොට ප්‍රපංච වික හැදෙන්නේ නැහැ. දැකීම කියන එක තියෙනවා. දැක්කාට ඇහැක් හදන්නෙත් නැහැ. රුපයක් හදන්නෙත් නැහැ. ඒ දෙකම ප්‍රපංච - අවිද්‍යාවෙන් හදන දේවල්. දිවියේ දිවයිමත්තං වුණෙන් දැකීම තියෙනවා. සූත්‍ර සූත්‍රමත්තං - ඇසීමක් විතරයි. 'ඇසීම' කියන එකට බාහිර රුප අයිතිත් නැ, අසේ අයිතිත් නැ. දැකීම මතයි

⁴³ මාලුඩ්බ්‍යුප්පත්ත සූත්‍රය - සංයුත්ත නිකාය, සලායනන වර්ගය, සලායනන සංයුත්තය, ජ්‍යෙෂ්ඨ වග්‍යය.

අපි ඇහැ තියෙනවා කිවිවේ. දැක්කාට පස්සේයි ඇහැක් තියෙනවා කිවිවේ.

අපි ඉන්නේ ඇත්ත අනික් පැත්ත හරවාගෙන විපල්ලාස ගොඩක. ඇහැ තියෙන හින්දා පෙනෙනවා කියලා හිතන්නේ. එහෙම නෙවෙයි. පෙනෙන හින්දා නේ ඇහැක් තියෙනවා කිවිවේ. එහෙනම් ඒ බාහිර රුපය කවදාවත් දැකින්ත බැහැ. අභ්‍යන්තර රුපයත් කවදාවත් දැකළා නැ. දැකින්නත් බැහැ. කවදා හරි දැකිය කියලා හිතන්නත් බැහැ. මේ මොහොතේ පෙනෙන්නෙත් නැ. අතිතයේ දැකළාත් නැ. අනාගතයේ දැකින්න හමුබවෙන්නෙත් නැ. කවදා හරි දැකිය කියලා හිතන්නත් බැහැ.

මන්න ඔය විදියට මාලුඩ්බ්‍යුප්පූතට ආයතන හයටම කියනවා. එහෙම දෙයකට නේ ද ඔය ත්‍යෝහා කරලා තියෙන්නේ. ඇත්ත දුනගත්තොත් එහෙම දෙයකට ත්‍යෝහා කරයි ද? දැකීම දැකීම මාතුයක් වුණෙන්, ඇසීම ඇසීම මාතුයක් වුණෙන්, එක රුපයක්වත් හැදෙන්නේ නැහැ. රුපස්කන්ධය පැනැවෙන්නේ නැහැ. එහෙනම් රුප උපාදානය වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුක සකස් වෙන්න විදියක් නැ. න ව කිණ්වී ලොකේ උපාදියති - මේ ලොකයේ කිසිවක්ම ඇසුරු වෙන්නෙත් නැ. උපාදාන වෙන්නෙත් නැහැ. එයාට දැකීම තියෙනවා - විණ්දුකාණයේ නාම-රුපයක් පිළිබිඳු වුණා. එතකොට බාහිර ලොකයක්වත්, අභ්‍යන්තර ලොකයක්වත් ද්රුගනය කරන්න බැරිවෙනවා.

මය ගැහුරු දෙයක් කෙටියෙන් කිවිවේ. දැකින්න බැරි දෙයක් නෙවෙයි. දැක්කාට සම්මා දිවියිය, ලොකයෙන් එතෙර වෙන දැකීම ඇති වෙනවා. ඕක ඇතිකරගන්න තමයි මධුපිණ්ඩික සූත්‍රයයි, මාලුඩ්බ්‍යුප්පූත සූත්‍රයයි කෙටියෙන් කිවිවේ. ඕකට සම්බන්ධ තව සූත්‍රයක් තමයි අනාථපිණ්ඩිකාවාද සූත්‍රය⁴⁴.



⁴⁴ අනාථපිණ්ඩිකාවාද සූත්‍රය - මැණ්ඩිම නිකාය, උපරිපණ්ණාසපාලි, සඳායනනවග්ගය.

2017-02-07 දින මාතර දී පැවැත් වූ ධර්ම සාකච්ඡාවෙන්
උපුටාගැනීමක්

කාලකාරාම සූත්‍රය ඇසුරෙන් - අඩිගුත්තර නිසාය,
වතුක්කනිපාතපාලි, උරුවෙල වග්ග.

මේ වගේ සූත්‍ර ගැහුරුයි කියලා හිතෙන්න පුළුවන්. ඒ ගැහුරුකම තියෙන්නේ නො තේරෙනවාටත් වඩා මේවා ගැන කළින් අහලා නැති, හිතලා නැති නිසායි. තමන් තුවණීන් කළේපනා කරලා බලන කොට මේ දහම් කරුණු හිතුව තරම් ගැහුරු නැහැ. ගැහුරු වෙලා තියෙන්නේ අපි දන්න, අහලා තියෙන දෙයට ගලපන්න යන නිසායි. ඒ නිසා තමයි සූත්‍ර අරගෙන හොඳට සොයලා බලන්න ඕන, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොන වාගේ ධර්මයක් ද කියලා තුවණීන් විමසන්න ඕන. අපට හිතෙන, ඇහෙන කරුණු බුදුදහම කියලා හිතන එක නොවෙයි අපි කරන්න ඕන. ත්‍රිපිටක දහමට අනුව තේරුමිගන්න උත්සාහ කරන්න ඕන. අපට දෙයක් තේරුමි කරන්න බැහැ, තේරෙන්නේ නැහැ කියලා දහම වෙනස් කරලා අපේ මට්ටමට ගත්තාට හරියන්නේ නැහැ.

මේ ආයතන හයෙන් අපව මූලා කරනවා කියන එක්මයි මූල දහමම තියෙන්නේ. හොඳට හොයලා බැලුවොත් ආයතන හයෙන් කරන මූලාවකයි මේ ලෝකයා ඉන්නේ. ඒ නිසා ආයතන හය පිරිසිද දැකින්න කියන එක තමයි දහමෙන් පුරුගක් තැන්වල පෙන්නන්නේ.

බාහිය සූත්‍රය⁴⁵, මාලුබිඛප්ත්ත සූත්‍රය⁴⁶ ආදි සූත්‍ර වල දිටිය-සුත-මුත-වික්ද්‍යාත වශයෙන් හික්මෙන්න කියනවා නේ. එතැනට තමයි අපි යන්න ඕන. දිටිය-සුත-මුත-වික්ද්‍යාත කියන කොට ඒ කියන්නේ ආයතන හය ගැන සිද්ධියක්. දිටිය කියන්නේ ඇහෙන් දැකිනවා. සූත

⁴⁵ බාහිය සූත්‍රය - බුද්ධකනිකාය, උදානපාලි, බොධිවග්ගය.

⁴⁶ මාලුබිඛප්ත්ත සූත්‍රය - සංයුත්තනිකාය, සළායතන වග්ගය, සළායතන සංයුත්තය, ජල වග්ගය.

කියන්නේ අහනවා. මූත කියන කොට ඒ සිද්ධිය ආයතන තුනකින්ම වෙන්න පුළුවන්. මූත කියන්නේ දැනෙනවා කියන එක සි. දැනෙන්නේ කයෙන්, දිවෙන්, නාසයෙන්. විශ්ද්‍යාත කියන්නේ දැනගන්නවා. දැනගන්නේ හිතෙන්. දිචිය-සුත-මූත-විශ්ද්‍යාත කියලා භතරකට අඩු කරලා තියෙන්නේ මේ ආයතන භයෙන් කරන කියා වික සි. ද්‍රීකිනවා, ඇශෙනවා, දැනෙනවා, දැනගන්නවා කියන මට්ටම.

එම්වායේ දී අපි ඒ කියාවට වඩා මුළාවෙන් එකතු කරන විකක් තියෙනවා. එතැනින් නවතින්නේ නැතුව, අපි අවිද්‍යාව මත වැඩිපුර යමක් භදා දිචිය-සුත-මූත-විශ්ද්‍යාත වලට අයිති කරනවා. බල්ලා වතුරට එබෙන කොට ඒ දැකීමේ දී වතුරේ ඉන්න බල්ලෙක් අයිති නැහැ නේ. වතුරේ ඉන්න බල්ලා භදා, ද්‍රීකිනවා කියන සිද්ධියට එකතු කරලා. තමන් අවිද්‍යාවෙන් හදුපු විකන් එකතු කරලා.

පෙනීමට අමතරව තව ජාති විකක් එතැනට දාලා. පෙනීම කියන සිද්ධිය පිරිසිද දැක්කා නම්, පෙනීමට අමතරව ඒකට එකතු කරපු දේවල් අපට වෙන් කර ගන්න පුළුවන් වෙන්න ඕන. එකතු කරන්නේ හිතන්න, කළුපනා කරන්න ගිහින් නේ. පෙනීම කියන එක කළුපනා කිරීමක් තෙවෙයි. ඒ මොහොතේ, වර්තමානයේ සිද්ධියක්. පෙනීමට අමතරව දාපුවා පෙනීමට අයිති වෙන්න බැහැ.

පිළිතුර: අවිද්‍යාව තියෙන තුරු 'මම' ඉන්නවා. අවිද්‍යාව නැති නම් 'මම' උපදින්නේ නැහැ. මන්න ඕක තමයි ධර්මතාවය. ඉමස්මිං සති ඉදී හොති, ඉමස්මිං අසති ඉදී න හොති. ඕකට කියනවා පටිවිවසමුප්පාදය නැතිනම් ඉද්ප්පවිවයතාවය කියලා. මේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් පෙන්නලා දෙන ධර්මතාවය. එකට කියනවා ඉද්ප්පවිවයතාවය කියලා.

ඉද්ප්පවිවයතාවයේ ලක්ෂණ රාඹියක් තියෙනවා. ඉන් ප්‍රධාන ලක්ෂණ තුනක් තමයි තර්තා - එසේමයි - එක එහෙමමයි කියන එක. දෙවැනි ලක්ෂණය තමයි අවිතර්තා - නො එසේ නො වේ. එහෙමමයි කියන එකේ විරුද්ධ පැත්ත. 'එසේ' කියන කොට 'නො

‘ඒසේ’ කියන්නේ වෙන පැත්තක්. එහෙම වෙන්න බැහැ කියන ඒක. ‘ඒසේ’ කියපු එක ‘නො ඒසේ’ නම් බොරුවක්. මේ කියන්නේ එහෙම වෙන්න බැහැ කියන ඒක යි. තුන් වැනි ඒක අනක්කුදුතරා - අන් සේ නො වේ. ‘පටිච්චමුප්පාදය විතරක් නෙවෙයි, මේ විදියටත් යමක් වෙන්න පුළුවන් නේ, වෙන විදියකටත් පැහැදිලි කරන්න පුළුවන් නේ’ කියලා කෙනෙක් කියනවා නම් ඒක අන් සෙයක්. එහෙම කියන්නත් බැහැ.

තපතා, අවිතපතා, අනක්කුදුතරා, ඉදප්පච්චමයතා, කියන මේ වවන ඉතාමත්ම වැදගත්. මුල් වවන තුනෙන් විස්තර කරන්නේ ඉදප්පච්චමයතාවය ගැන යි. ඉදප්පච්චමයතාවට තව තමක් තමයි පටිච්චමුප්පාදය. සිංහලෙන් කිවිවොත්, ‘මෙය ඇති කළුහි මෙය වේ’. එහෙම කිවිවහම අනික් පැත්තන් වෙනවා, ‘මෙය නැත්තාම් මෙය වෙන්න බැහැ’ කියන ධර්මතාවය - ඉමස්ම් සති ඉදී හොති. ඉමස්ම් අසති ඉදී න හොති. එව්වරය ධර්මතාවය. හේතුවයි එලයයි ගැනයි මේ කතා කරන්නේ. එලය තියෙන්නේ හේතුව තියෙන තුරු විතරයි. හේතුවකින් තොරතු එලයක් ගැන කතා කරන්න බැහැ. කතා කරනවා නම් ඒක මෝඩිකමටම කරන වැඩික්.

පටිච්චමුප්පාදය අවබෝධ කිරීමේදී ‘මහාමත් වෙන්න පුළුවන්, මෙහෙමත් වෙන්න පුළුවන්’ කියලා කතාවක් කියන්න බැ. විස්තර කිරීම දෙකක් වෙන්න බැහැ. මේ ඉදප්පච්චමයතා ධර්මතාවය විතරය තියෙන්නේ. ඉදප්පච්චමයතාවට අමතරව වෙන කිසිම ධර්මතාවයක් නැහැ. ඒ නිසා තමයි පටිච්චමුප්පාදය දැක්කා නම් දහම දැක්කා කියන්නේ. දහම දැක්කොත් බුදුරජාණන් වහන්සේ දැක්කා කියන්නේ.

ඉදප්පච්චමයතාවේ ‘මෙය ඇති කළුහි මෙය වේ’ කියන ධර්මතාවය ඉස්සෙල්ලා තේරුමිගන්න යින. ඒක හොයාගත්තාට පස්සේ තමයි ‘මෙය’ කියන හේතු පැත්ත නැතිවුණොත් එලය තියෙන්න පුළුවන් ද කියන ධර්මතාවය විමසන්න පුළුවන් වෙන්නේ. ඉමස්ම් අසති ඉදී න හොති කියන ධර්මතාවය තේරෙන්නේ ඉමස්ම් සති ඉදී හොති කියන එක දැක්කාට පස්සයි. එහෙම නැතුව අනික් පැත්ත

තේරෙන්නේ නැහැ. දුකයි, සමුදයයි දන්න කෙනාටයි නිරෝධයක් ගැන කතා කරන්න ප්‍රථමයි. දුක හඳුනගත්තේ නැත්තම්, සමුදය හඳුනගත්තේ නැත්තම් නිරෝධයක් ගැන කතා කරන්න බැහැ.

එතකොට අපි දුක තේරුම් ගන්න ඕන. දැනට අපි අහලාවත් තේරුම් ගතිමු, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේ පංචපාදානස්කන්ධය දුකයි කියලා. අපි දුක්බේ මූදාණ් නිසා ඒක අපට දැනට දැනෙන්නේ නැහැ. දුක්බේ මූදාණ් වුණ ද්‍රව්‍යට තේරයි සංඛිත්තෙන පංචපාදානක්බන්ධා දුක්බා කියන එක. දැනට අහපු දැනුමෙන් අපි දළ අදහසක් ගතිමු, පංචපාදානස්කන්ධය තියෙනවා නම් ඒක දුකයි කියලා.

මක්දුක්දණා හතරක් ගැන මේ කළකාරාම සූත්‍රයේ සඳහන් වෙනවා. මක්දුක්දණාවක් කියන්නේ අපි හිතාගත්තු එකක් විතරයි. එලියේ තියෙන රුපයක් කියන එක මක්දුක්දණාවක්. ඇපුණේ ගබ්දයක් විතරයි. ගබ්දයේ රුපය නැහැ. එතකොට ගබ්දයට අනුව කළුපනා කරලා මේක එලියේ තියෙනවා කියලා දැන් මක්දුක්දණා කරනවා. නැති දෙයක් තියෙනවා කියලා හිතන්නේ මක්දුක්දණාවක්.

එතකොට හිතෙන් හදපු දේ එලියේ තියෙනවා කියලා දැඩිව විශ්වාස කරන එක මක්දුක්දණාවක්ම යි. බල්ලා නම් වතුරේ බල්ලෙක්ව මක්දුක්දණා කරනවා. අපට විකක් නුවණ තියෙන හින්දා අපි වතුරේ බල්ලෙක්ව මක්දුක්දණා කරන්නේ නැහැ. හැඳුයි අපේ මට්ටමෙන් වෙන වෙන දේවල් මක්දුක්දණා කරනවා. රුප හදලා එලියෙන් තියලා ඉවරයි.

ඉතින් අපි මක්දුක්දණා කළාට බුදුරජාණන් වහන්සේ, තරාගතො න මක්දුක්දති. ඇසීම ඇසීම විදියට දැනගෙන, අහපු ‘දෙයක්’ මක්දුක්දණා කරන්නේ නැහැ කියලා සූත්‍රයේ විස්තර වෙනවා.

මේ සූත්‍රයේ තියෙනවා, ඉති බො හික්බවේ - එහෙම නම් මහණෙනි, තරාගතො - බුදුරජාණන් වහන්සේ,

දචියා දචියබාං - දැකීමේ සිද්ධිය දැකීමක් විදියටම දකිනවා. දැකීම කියලාම තේරුම ගන්නවා. එහෙම වුණෙන් මොකද වෙන්නේ?

දචියා න මක්දැකුති - දැකීමක් කියලා මක්දැකුණා කරන්නේ නැහැ.

අදිචියා න මක්දැකුති - දැකපු නැති ස්වභාවයක්, නො දැකපු දෙයක්, නො දැකීමක් මක්දැකුණා කරන්නෙන් නැහැ.

දචියබාං න මක්දැකුති - බාහිර දෙයක්, දැකීම නිසා බාහිර දෙයක් මක්දැකුණා කරන්නෙන් නැහැ. බල්ලා වතුරට එබිලා, වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ බාහිර දෙයක් නේ. එකට කියනවා දචියබාං කියලා - දැකපු දේ. දැකපු දෙයක් න මක්දැකුති.

දචියාරං න මක්දැකුති - කියන්නේ දැකපු කෙනා. දචියාරං කියන්නේ ඒ ක්‍රියාව කරපු කෙනා. දැකීම කියන සිද්ධිය කරපු කෙනෙක් ඉන්නවා නේ. එහෙම කෙනෙක් මක්දැකුණා කරන්නෙන් නැහැ.

ර්ලගට විස්තර වෙනවා:

සුත්වා සොතබාං - ඇසීම ඇසීම විදියට දැකලා, ඇසීමේ නියම තත්ත්වය දැකලා. එහෙම දැක්කහම වෙන්නේ මොකක් ද?

සුත් න මක්දැකුති - ඇසීම මක්දැකුණා කරන්නේ නැහැ.

අසුත් න මක්දැකුති - නො ඇසුවක් මක්දැකුණා කරන්නෙන් නැහැ.

සොතබාං න මක්දැකුති - ඇසීම නිසා පනවාපු දෙයක් (අපි ඇසීම නිසා බට්ටිවිවෙක් භදලා එළියෙන් තිබිල අවස්ථාව වගේ) අහපු 'දෙයක්' මක්දැකුණා කරන්නෙන් නැහැ.

සොතාරං - ඒ ක්‍රියාව කරපු කෙනා - අහපු කෙනෙක් මක්දැකුණා කරන්නෙන් නැහැ. (බට්ටිවිවෙක් එළියේ ඉන්නවා කියලා දැනගත්තේ 'මම' නේ) 'මම' කියන එක මක්දැකුණා කරන්නෙන් නැහැ.

‘දෙයක්’ මක්දුක්දාණා කරන්නෙත් නැ. ඒ දේ කරපු ‘කෙනෙක්’ මක්දුක්දාණා කරන්නෙත් නැහැ. ඒ අන්තිම දෙක නම් මක්දුක්දාණා දෙකක් කියලා විකක් පැහැදිලි ඇති තේ ද?

දැන් ඇසීමට බට්ටිවිවා අයිති නැ තේ. බට්ටිවිවා හැඳුවේ කල්පනා කරලා තේ. එතකොට කල්පනා කරලා පනවාපු දේ ඇසීමට අයිති වෙන්න බැහැ තේ. ඇසීමට කල්පනා කරපු කෙනා අයිති වෙන්නත් බැහැ.

මය විදියට ආයතන හයටම ඔය බාහිර, අභ්‍යන්තර දෙක අයිති නැ කියලා හිතාගන්න පූඩ්‍රවන් තේ ද? අපි කල්පනා කරලා එළියේ හදන දේ දැකීමට හෝ ඇසීමට අයිති වෙන්නත් බැහැ. ඒ දේ කරපු කෙනා අයිති වෙන්නත් බැහැ. එළියේ ‘දෙයක්’ තිබුණෙන් තමයි එක දැනගත්තු ‘කෙනා’ ඉන්නේ. එක කරපු ‘කෙනා’ ඉන්නේ.

හැබැයි ඔතන පොඩි ප්‍රශ්නයක් එන්න පූඩ්‍රවන් : ‘එම වුණාට ගබාය ඇප්පුණු කෙනා ඉන්නවා තේ, බට්ටිවිවා දැනගත්තු කෙනා නැති වුණාට, ගබාය ඇප්පුණු කෙනා ඉන්නවා තේ’ කියලා. එතකොට එතැනින් තව මෙහාට එන්න වෙනවා. එතමොට මතායතනය ගැන විතරක් හොයලා හරියන්නේ නැහැ. සෝතායතනය ගැනත් හොයන්න වෙනවා.

(මුල වික තේරෙනවා නම් තමයි මෙතැනට එන්න ඕනෑම.) මෙතැන දී සුත කියන එකට (ඇසීමට) බාහිර ගබාය අයිති ද, ගබාය අහපු කෙනා අයිති ද කියන එක තමයි මෙතැන තේරුමිගන්න, වීමසන්න වෙන්නේ. අපි හිතන්නේ ඇහෙන්න නම් ගබායක් තියෙන්නම ඕන, අහන කෙනෙක් ඉන්නම ඕන කියලා තේ. එහෙම වෙන්නම ඕන නැහැ කියලා මේ සූත්‍රයෙන් පෙන්නනවා.

තථාගතයන් වහන්සේ එහෙම මක්දුක්දාණා කරන්නේ නැහැ කියලා කියනවා. ඇසීමක් වෙද්දී, ඇසීම පිරිසිද දැක්කොත්, අහපු දෙයක් මක්දුක්දාණා කරන්නෙත් නැහැ. අහන කෙනෙක් මක්දුක්දාණා කරන්නෙත් නැහැ.

එතකාට අහපු දේ ගබඳය නේ, ඒ ගබඳය තිබුණේ එම්යේ නේ කියලා එතකාට අපි ‘දෙයක්’ කරලා. අපි මක්දුක්දණා කළාට තරාගතයන් වහන්සේ එහෙම මක්දුක්දණා කරන්නේ නැහැ. ර්‍යුගට අහපු කෙනා මක්දුක්දණා කරන්නේත් නැහැ. (අපට මක්දුක්දණා වෙනවා. ඒ හින්දා තමයි අපට හිතාගන්න අමාරු. තරාගතයන් වහන්සේ එහෙම නෙවෙයි.) අහපු දෙයක් කියලා මක්දුක්දණා කරන්නේත් නැහැ. අහපු කෙනාව මක්දුක්දණා කරන්නේත් නැහැ. ඒ දෙකම මක්දුක්දණා දෙකක් බව ඒකෙන් අපට තේරුම් ගන්න තියෙනවා. ඒවා මොනවාද කියලා විමසලා පසුව සොයාගන්න ඕන. නමුත් සූත්‍රයට අනුව ධර්මතාවය නම් මේක යි.

ර්‍යුගට මූත්, වික්දුක්‍රාත කියන අනික් පාය දෙක ගැනත් බලමු.

මූත්වා මොතබිං - දැනීමක් දැනුනහම,

මූත් න මක්දුක්ති - දැනීමක් මක්දුක්දණා කරන්නේත් නැහැ.

මොතබිං න මක්දුක්ති - නො දැනීමක් මක්දුක්දණා කරන්නේත් නැහැ.

මොතබිං න මක්දුක්ති - දැනුණ දෙයක් මක්දුක්දණා කරන්නේත් නැහැ. එතකාට අපට මොනවා හරි දැනුනොත්, ‘දැනුන දේ’ කියන එකත් මක්දුක්දණාවක්. තරාගතයන් වහන්සේ එහෙම මක්දුක්දණා කරන්නේ නැහැ.

මොතාරං න මක්දුක්ති - දැනුණ කෙනා මක්දුක්දණා කරන්නේත් නැහැ.

පිළිතරක්: දැනුන දෙයයි, දැනුන කෙනායි ඉස්සෙල්ලා විමසලා බලමු. මොතබිං, මොතාරං - මේ අග දෙක තේරුම් ගන්න විකක් පහසුයි.

දැන් බලන්න තමන්ට කකුල පොලොවේ ගැටිලා කියලා දැනෙනවා. කකුලයි, පොලොවයි කියන්නේ ‘දෙයක්’. දැනීම නිසා පනවාපු දේවල්. කකුල කියන එකයි, පොලොව කියන එකයි දැනීමට ද අයිති නැත්නම් දැනීම ගැන කළුපනා කිරීමට ද අයිති? දැනීම ගැන හිතලා

නේද කිවිවේ 'මහාම දැනෙන්නේ කකුල පොලොවේ ගැටිලා තියෙන නිසා' කියලා. එතකොට දැනීමට අයිති නැති දෙයක් දැන් මක්දුක්දණා කරලා නේ ද?

අපට ඇහැට පෙනෙන්නේ නැතුව නිකම දැනෙනවා විතර නේ. මේ දැනෙන්නේ පොලොට, මේ දැනෙන්නේ කකුල කියන එක අයිති දැනීමට නෙවෙයි ඒවා අයිති කල්පනා කිරීමට යි. එහෙනම් දැනීමට අයිති නැති දෙයක් අපි මක්දුක්දණා කරලා තියෙනවා නේ ද? කල්පනා කරන්න ගිහින් එකතු කරලා. එතකොට දැනුණ දෙයකුත් මක්දුක්දණා කරලා, දැනුණ කෙනෙකුත් මක්දුක්දණා කරලා. ඒ තමයි අපි ඉන්න තන්ත්වය. තථාගතයන් වහන්සේ න මක්දුක්දති. මොතබ් න මක්දුක්දති. මොතාරං න මක්දුක්දති.

මූත්‍ර න මක්දුක්දති, අමූත්‍ර න මක්දුක්දති කියලා පාය දෙකකුත් තියෙනවා. ඒ දෙක තේරුම් ගන්න එතරම් ලෙහෙසි නැහැ. ඒකට අපට ගබඳය ඇහිමටම යන්න වෙනවා. බට්ටිචිවාට නෙවෙයි. සෝතායතනයේ ද මොකද වෙන්නේ කියන එක ගැනයි පළමුවෙනි පාය දෙකෙන් කියවෙන්නේ. ඇසීමක් මක්දුක්දණා කරන්නෙනත් නැහැ, නො ඇසුවක් මක්දුක්දණා කරන්නෙනත් නැහැ කියන තැන. එතකොට දෙයක් නෙවෙයි. ඇසීමක් - සූත්‍ර. සූත්‍ර කියලා මක්දුක්දණා කරන්නෙනත් නැතිලු.

පිළිතුරක්: ඇහුනා නැහුනා කියන්නේ වෙන කතාවක්. ඇහුන දේ නැහුනා නේ. එහෙම නෙවෙයි, වෙන දෙයක් ඇහුනා නම්? දැන් මම එකක් කියනවා. හැබැයි ඔය අයට ඇහෙන්නේ වෙන එකක්. ඇහුන් නෑ කියන්නේ එකක්. වෙන එකක් ඇහුණෙනත් රේත් වඩා එකක් නේ. කෙනෙක් එකක් කිවිවහම වෙන එකක් නේ ගිහින් කියන්නේ, 'අන්න අරයා මෙහෙම කිවිවා' කියලා. ඒ එයාට ඇහිවිව එක. කියාපු දේ නෙවෙයි ඇහිලා තියෙන්නේ. අපි එක තැනකින් බනක් අහලා ඇවිල්ලා කියනවා, 'අන්න අර හාමුදුරුවෝ මෙහෙම කිවිවා' කියලා. ඇත්තට ම ඒ බණ අහලා බැලුවෙනත් එක නෙවෙයි කියලා තියෙන්නේ. කියාපු නැති දෙයක් ඇහිලා තියෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම තමයි අපට බොහෝ වෙලාවට වෙන්නේ.

ඒහෙම නො වුණා නම් අපට මේක කියන කොටම තේරුම් යනවා. ඒහෙම නො වුණා නම් සතර පද ගාලාවක් අහන කොටම රහත් වෙන්න පුළුවන්. අපට වැටහෙන්නේ කියන දේ නොවෙයි. අපි මේක අහන්නේ අපේ දාෂ්ටීවලට දාගෙන නේ. දාෂ්ටී වික අයින්කරලා අහන්න බැහැ. දහම අවබෝධයට තියෙන ලොකුම ප්‍රශ්නය යික සි. කියාපු දේ නොවෙයි ඇහිලා තියෙන්නේ. අසුත් මක්ද්කුණා කරලා. ඇහුනේ නැති දෙයක් කිවිවා කියලා මක්ද්කුණා කරලා.

යය හිතන්න පුළුවන් එක පැත්තක්. සුත් නම් හරියටම ඇහුන දේ නේ. එහෙම වෙන්නත් පුළුවන්. එයාට ඇහෙන්නේ නැතුව, ඇහුනා කියලා හිතුණා වෙන්නත් පුළුවන්.

ලොකුවට ගියෝත් ඒක මානසික රෝගී තත්ත්වයක් වෙනවා - අපට ඇහෙන්නේ නැති ගබා වෙන කෙනෙකුට ඇහෙනවා කියන එක. එතකොට අපි කියන්නේ ඇහුනේ නැති දෙයක් එයාට ඇහිලා කියලා. හැබැයි යිය රෝගය අපේත් තියෙනවා පොඩිඩක් අඩු වැඩි වෙන්න. සමහර වේලාවට කියාපු නැති දේවල් ඇහිලා තියෙනවා, කිවිවා වගේ. අපට ඒක තේරෙන්නේ නැහැ.

පිළිතුරක්: දැන් ප්‍රශ්නය තියෙන්නේ මක්ද්කුණා කරනවා කියන්නේ අපි ඇහුනේ නැති දේ ගැනත් කතා කරනවා. ඇත්තට ඇහිලා නැ. ඒකේ දෙපැත්තක් ගන්න පුළුවන්. එක පැත්තක් මම කිවිවේ ඇහුන දේට අදාළ නැති දෙයක් ඇහුනා කියලා කතා කරන එක. ඒක එක පැත්තකින් ගන්න, අසුත් කිවිවහම. ඇහුනේ නැති දෙයක් මක්ද්කුණා කරලා ඒක ගැන කතා කරනවා. හැබැයි ඇසීමට අදාළව සි. මේ කතා කරන්නේ දැන් ඇසීම ගැන සි. සුත්වා සොත්ත්තිල්. - ඇසීම ඇසීම විදියට දැනගත්තහම මෙහෙම මක්ද්කුණා කරන්නේ නැහැ. අපි ඇසීම ඇසීම විදියට නො දන්නාකමට මක්ද්කුණා කරනවා. එතකොට අපි ඉන්න තත්ත්වයේ මක්ද්කුණා කරනවා. ඇසීමත් මක්ද්කුණා කරනවා, නො ඇසීමත් මක්ද්කුණා කරනවා. ඒ කියන්නේ ඇහුන දේ ගැනත් මක්ද්කුණා කරනවා, ඇහුනේ නැති දේ ගැනත් මක්ද්කුණා කරන්න පුළුවන්. ඒක දෙවිදියකට ගන්න පුළුවන්

කිවිවේ එකක් තමයි, වෙන දෙයක් අභුණා කියලා, එහෙම මක්ද්ස්දාණා කරන එක.

ප්‍රශ්නය: කකුලේ කටුවක් ඇතිලා වේදනාවකුත් එනවා. එතකොට කකුලයි, කටුවයි දෙකම මනසේන් හඳාගෙන ද?

පිළිතුර: මේ සේරම මක්ද්ස්දාණා තමයි. දැන් ආයතන පැත්තෙන් බලන කොට පෙනෙනවා දැනීමට ඒ දෙකම අයිති නෑ කියලා. මනසේන් හඳා තියෙන්නේ. මූත් කියන ස්වභාවය - කායායතනයෙන් දැනුන දැනීමට කටුව කියන එක අයිතිත් නෑ, කකුල කියන එක අයිතිත් නෑ. කැක්කුමක් තියෙනවා. දැනීමක් දැනිලා.

දැන් එතැන තමයි අපි කතා කරන්නේ. ඇත්තටම කායායතනයෙන් මොකක් ද වුණේ කියලා බලන්න. මනායතනයෙන් කියන දේවල් අසත්‍යය බව දැන් රිකක් පැහැදිලිය නේ. හිතන ඒවා එකක්වත් දැනීමට අයිති නැහැ නේ. ඒවා දැනීම ගැන හිතන්න හිහිල්ලා වැඩිපුර එකතු කරන ඒවා නේ. දැන් අපි දැනෙන සිද්ධිය විතරක්ම ගත්තොත් - මූත් කියන සිද්ධිය ගත්තොත්, එතැනත් තියෙනවාලු මක්ද්ස්දාණා දෙකක්. දැනුනා කියන එකත් මක්ද්ස්දාණා කරනවා, නො දැනුන එකක් මක්ද්ස්දාණා කරනවා කියන සිද්ධියක් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි තථාගතයන් වහන්සේ එහෙම මක්ද්ස්දාණා කරන්නේ නෑ කියලා කියන්නේ. මූත් න මක්ද්ස්දති, මූත් න මක්ද්ස්දති. අවිද්‍යාව නැති මනසට මක්ද්ස්දාණා වෙන්න බැහැ. අවිද්‍යාව තියෙන අපේ මනසට මක්ද්ස්දාණා වෙනවා.

අපි ඔය ධර්මතාවය ඇහැට දැමීමාත් දැකීම කියන එකත් මක්ද්ස්දාණා වෙනවා, නො දැකීම කියන එකක් මක්ද්ස්දාණා වෙනවා. නො දැකීම කියන කොට, දැක්කා නොවයි. ඒ වුණාට දැක්කා කියලා හිතෙන්න පුළුවන්. මක්ද්ස්දාණා කරන්න පුළුවන්. ඇත්තටම දැකලා නොවයි. ඒ වුණාට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැක්කාමයි කියලා. එහෙම වෙන්නත් පුළුවන්. ඒක එක මක්ද්ස්දාණාවක්.

ර්ලගට ඒකේ තව තේරුමක්ත් තියෙනවා. ඒ තේරුම තමයි අපි දැන් මේක දැකලා නො දැකපු දෙයක් ගැන හිතන්නත් පුළුවන්, මේ දැකීම උදවිකරගෙන. ගබාදයක් ඇහුණහම, ඇහුණෙන් නැති දේවල් ගැනත් හිතන්න පුළුවන්. ඇහුණ එක ඇහුණා. අපි ඇහුණෙන් නැති දේවල් ගැනත් මක්කුණා කරනවා. ඇහුණෙන් නැති දේවල් කොහොමවත්ම ඇසීමට අයිති නැහැ නේ. අන්න එහෙම තේරුමක්ත් තියෙනවා.

අපි හිතමු දෙයක් කිවිවහම, තව බොහෝ දේවල් කියනවා. ඒක නේ දැන් එක සිද්ධියක් තව කෙනෙකුට කියදී තව බොහෝම දේවල් එකතු කරලා කියන්නේ. එයා කියාපු නැති ඒවත් එකතු කරලා නේ කියන්නේ. ඒක හිතලාම එකතු කරනවා. ඒක එයාගේ මක්කුණාවක්. අර ඇහුණ එකේ මේ රිකත් තිබුණාය කියලා තමයි එයාට හිතෙන්නේ.

ඇසීමට අදාළ නැති ඒවත් මක්කුණා කරලා. ඒක සමහර විට ගබාදය ගැනමත් වෙන්න පුළුවන්. ඇත්තටම ගබාදයට අදාළ නැති ඕනෑම එකක් මක්කුණා කරලා. නිමිති සකස් කිරීම තුළ, නැත්නම් ආයතන ගැට ගැසීම තුළ ඒ සිද්ධිය තියෙනවා. දැන් අපි විශ්වාස කරනවා නේ කනෙන් අහලා දැනගත්තු ගමන්ම ඕක ඇහෙන් දකින්න පුළුවන් කියලා. ඒක තතිකර මක්කුණාවක්. දැන් මේ ගැන් එකේ ගබාදය ඇහෙන කොට බැලුවොත් මෙහෙම පෙනෙයි කියන එක මක්කුණාවක්. ඒක වෙන්නේ ආයතන ගැටගැසීම තුළ යි. ඒ නිමිති සකස් කිරීම තුළ යි. මේ මක්කුණාවන් තුළ නිමිති සකස් කිරීමක්, ආයතන සම්බන්ධ කරන බවක් තියෙනවා.

හරි නම් වෙන්න ඩින, කනෙන් අහපු එක ආය දැනගත්නවා නම් කනෙන් අහලාමයි නේ දැනගත්න පුළුවන්. නමුත් අපට එහෙම නෙවෙයි හිතෙන්නේ. කනෙන් අහපු එක තියෙනවා ද කියලා අපට හැරිලා බලන්නත් පුළුවන්. එතකොට මක්කුණාවකට ගිහින්. නො ඇසුවක් කනෙන් දැනගත්තා කියන තැනකට මක්කුණා වෙලා. තරාගතයන් වහන්සේ නො ඇසුවක් මක්කුණා කරන්නෙන් නැහැ. සූතං න මක්කුති, අසූතං න මක්කුති.

නො ඇසුවක් නම් ඒක මක්කුණාවක් ම සි. ඒක බොරුවක් ම සි. දැන් අපට ප්‍රශ්නය එන්නේ, අහපු එකේ මක්කුණාව මොකක් ද කියලා සි. ඇත්තටම ඇපුණු එකෙත් මක්කුණාවක් තියෙනවා ද? ඇත්තටම දැකීමෙන් මක්කුණාවක් තියෙනවා ද? මෙතැන තමයි තේරුම් ගන්න අමාරු, ගැඹුරුම තැන. දැන් ඔක්කෝම එකතු කරපු වික හලලා හලලා ඇවිල්ලා එතකොට මේ ඇත්තටම ම අත්දැකපු එක තියෙනවා නේ කියන තැනකට එනවා.

ප්‍රශ්නය: එතකොට දෙයක් කියලා ගත්තොත් වැරදිය ද?

පිළිතුර: දෙයක් කියලා ගත්තොත් වැරදි සි. අපි දැන් දැකපු දේ නැවත දැකින්න පුළුවන් කියලා හිතනවා නේ. එහෙම වෙන්න බැහැ නේ. ඒක මක්කුණාවක්. දැන් අහපු ගබාදය ආය අහන්න බැහැ. රට සමාන ගබාදයක් නම් ආය අහන්න පුළුවන් වෙයි. නමුත් දැන් අහපු ගබාදයම නැවත අහන්න බැහැ. අහන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මක්කුණාවක්. අපි ඉන්නේ ම එහෙම පුළුවන් කියන මට්ටමකයි. නමුත් තපාගතයන් වහන්සේ එහෙම මක්කුණා කරන්නේ නැහැ. සූතිං න මක්කුති, එතැන්ත් සියුම්ව තියෙනවා 'දෙයක්' පැනැවීම තුළ තමයි නැවත ඒ දෙය අත්දැකින්න පුළුවන් කියන කාරණාව.

හැබැයි දැන් එතැන සියුම්ව කැබේන දෙයක් තියෙනවා. ආයතන ගැට ගැහුවේ නැත්තම්, වෙන ආයතනයකින් නොවයි, ඒ ආයතනයෙන්ම විතරයි කියන මට්ටමට එන්න පුළුවන්. ගබාදයක් ඇපුවා. ආය ඒ ගබාදය අහන්න පුළුවන්. රුපයක් දැක්කා ආය දැකින්න පුළුවන්. අපි දැකින රුපයක් අල්ලන්න ගියෙන් ඒ වෙන ආයතනයක් නේ. එතකොට මක්කුණා වෙලා. නමුත් 'දැකපු දේ ආය ඒ වාගේ ම දැකින්න පුළුවන් නේ' කියලා හිතනවා නේ. එතැනත් තියෙනවා දිවියං මක්කුති කියන මට්ටම.

එතැනත් තව ගැඹුරට ගියෙන්, එක සැරයක් අත් දැකපු එක ආය අත්දැකින්න බැහැ නේ. ඔක තේරුම් යන්නේ ඉද්ජ්ජ්වලයනාව

තේරුම් ගත්තොත් විතරයි. ‘මෙය ඇති කල්හි මෙය වේ’ කියන ධර්මතාවය.

එතකොට මේ හැම මක්දැසුණාවක දී ම අපට දැකින්න වෙනවා, අවිද්‍යාව ඇති කල්හි මෙහෙම මක්දැසුණා වෙනවා. අවිද්‍යාව නැත්තාම්, නා මක්දැසුති. ඒකට තමයි ඉදෑප්පවිච්‍යතාව කියන්නේ.

ඉතින් මේ වගේ ගැඹුරු ධර්මතා රාඩියක් දැකින්න තියෙනවා. මේක කියපු ගමන්ම මෙක හරි ගැඹුරුයි කියලා පසුබහින්න එපා. ගැඹුරු තමයි. ඒ වුණාට නිරෝධය කියන්නේ ඔන්න ඔය වගේ ස්වභාවයක් කියලා නුවණක් ගන්න ඕනෑ. අවිද්‍යාව නැති මනස, නිරෝධය, ඔන්න ඔය වාගේ යි. එතකොට අපට එන්නේ අනුමාන යානයක් විතරයි. හැබැයි ඒකට තමයි නිරාධාරිත කියලා කියන්නේ. දැන් දුක්බේ දූෂණ, සමුද්‍යය දූෂණ, නිරාධාරිත කිඩුණාන් තමයි සම්මා ද්‍රව්‍යය ඇති වෙන්නේ. ඒකට අපි කියනවා සත්‍යය යානය කියලා. දුක්බේ දූෂණ, සමුද්‍යය දූෂණ, නිරාධාරිත දූෂණ, මගේ දූෂණ. ඔය හතර ආවෛත් තමයි සම්මා ද්‍රව්‍යය ඇතිවෙන්නේ. මේ යාන හතරෙන් එකක් තමයි නිරාධාරිත යානය. එහෙනම් රහතන් වහන්සේට, අවිද්‍යාව නැති මනසට මේ වාගේ වෙන්න ඇති කියලා නුවණක් ඇතිකරගන්න වෙනවා. නැත්තාම් අපි දන්නේ නැහැ යන්න ඕන තැනැ. මහේ භාවනාවක් කරනවා මිසක්, කුමක් සඳහා ද භාවනා කරන්නේ කියලා දන්නේ නැහැ.

එ දැනගැනීමට එන්න ඔය නුවණ අවශ්‍ය වෙනවා. ඒකට තමයි මේ වාගේ ගැඹුරු සූත්‍ර අපි දැනගන්න ඕන. මේ වාගේ ස්වභාවයක් නේ මේ අවිද්‍යාව දුරු වුණ මනස. මෙන්න මේ කියන සතර ආකාර මක්දැසුණාව ම යෙදෙන්නේ නැහැ තේ කියලා නුවණක් ඇති කරගන්න ඕන.

එතකොට එදාට නුවණීන් බැලිය හැකියි, අපි දැන් හිතාගෙන ඉන්න මට්ටම ද ඔය කියන්නේ කියලා. ‘එලියේ සතරමහාදාතුව තියෙනවා, ඒ නිසා අපට මේ විදියට පෙනෙනවා’ කියලා අපි හිතනවා තේ. ඒ මට්ටමක් ද මේ කියන්නේ? සතරමහාදාතුව කියන එකත්

මක්ස්ස්ඩ්සාවක් බව තේරුම් ගන්න. අපි දැන් ඇත්ත කියලා හිතාගත්තාට හරියන්නේ නැහැ. ඒක දැනගත්තේත් කොහොම ද, මොන ආයතනයෙන් ද කියලා හොයන්න වෙනවා. දිටිය ද, සුත ද, මුත ද, වික්ස්සාත ද කියලා හොයන්න වෙනවා. ඔය හතරෙන් තොරව අපට දැනගත්ත විදියක් නැහැ නේ ද? සතරමහාධාතුව අභුවෙන්නේ කොයී එකට ද? දිටිය වලට ද, සුත වලට ද, මුත වලට ද, වික්ස්සාත වලට ද?

දැන් තාප්පේ අයිනේ අව්ව වැටිලා රස්නේයි කියලා මොන ආයතනයෙන් ද දැනගත්තේ? එතැන තේප්පා ධාතුව කියලා දැනගත්තේ ඇහෙන් දැකලාවත්, එතැනට ගිහිල්ලාවත් නෙවෙයි. අතන හරි රස්නේයි කියලා කතා කම්ල බාහිර තේප්පා ධාතුව ගැන යි. ඇහැට ගෝවර වර්ණ විතරයි. එළියේ තියෙන තේප්පා ධාතුවත් අපි මක්ස්ඩ්සා කරලා. ගිනි ගොඩික් පෙනුනත් ඔව්වර තමයි. සතරමහාධාතුව මක්ස්ඩ්සා වෙන්නේ ඔහොම යි.

දැන් අර පඩිපෙල පෙනෙන කොට ඕක් තහින්න පුළුවන් කියලා හිතෙනවා. තද ගතිය, පයිවිය හොඳට තියෙනවා. දැන් පයිවිය ඇහැට දැනිලා හෝ දැකලා හෝ නෙවෙයි. දැකපු දෙයක් මක්ස්ඩ්සා කරලා තියෙන්නේ. දිටිය, අදිටිය, ද්වියාබිල, ද්වියාරං වලට අභුවෙලා. තථාගතා න මක්ස්ඩ්ති. අරහෙ පයිවිය තිබුණෙන් මෙහේ 'මමත' ඉන්නවා. ඇහෙන් දැකලා අපි කොව්වර මක්ස්ඩ්සා කරනවා ද කියලා දැන් පෙනෙනවා නේ ද? ඉතින් අනිත් ආයතනවලටත් ඔහොම ම තමයි.

කනෙන් අහලා, නාසයෙන් දැනිලා, දිවෙන් රස බලලා මක්ස්ඩ්සා කරනවා. ඔතන අල්ලන්න අමාරුම තැන තමයි කයෙන් ස්පර්ශ කරලා මක්ස්ඩ්සා කරනවා කියන එක. පොලොව කියලා මක්ස්ඩ්සා කළා නේ. අපි දැන් හිතන්නේ පයිවිය තියෙන්නේ පොලොවේ කියලා නේ. ඒක මක්ස්ඩ්සාවක්. පොලොවේ පයිවිය තියෙනවා කියන එක මක්ස්ඩ්සාවක්. ඒක දැනීමට අයිති දෙයක් නෙවෙයි. දැනීම කියන එක් පොලොවක් කියලා දෙයක් නැහැ නේ. පොලොවක් පනවන්නේ දැනීම ගැන කළ්පනා කරන්න ගිහිල්ලා යි. කල්පනා

කරපු එක දැනීමට අයිති තැහැ. එතකොට පොලෙවී පස්වී කියන කොට මක්දක්දණාවට අභුවෙලා. දැනීම කියන එකේ තියෙන්නේ දැනීමක් විතරයි, දැනෙනවා විතරයි. එතකොට පොලොව කියන එක මක්දක්දණාවක්.

ආයතන ගැන තුවකීන් බලන කොට මේ කියන ධර්මතාවය දැන් තේරෙන්න ඕන. ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නයේ කකුලයි, කටුවයි දෙකම මක්දක්දණා කියලා තේරෙන්න ඕන. රිදෙනවා විතරයි දැනුතේ. දැනීම කියන එකේ කටුවක් තැහැ. දැනීම ගැන කළුපනා කරලා, ‘මය මදුරුවෙක් කනවා. නෑ කටුවක් ඇතෙනවා’ කියලා හිතෙන් කියනවා. ඔය දෙකම මක්දක්දණා දෙකක් නේ ද? දැනීමට කියන්න බැහැ මේ මදුරුවෙක් ද, මේ කටුවක් ද කියලා. ඒ ටික අයිති කළුපනා කිරීමට සි. එහෙනම් ඒක මක්දක්දණාවක් නේ ද? දැනීමට අයිති තැකි දේවල් අපි හිතෙන් හදා එකතු කරපු දේවල් නේ ද?

දැන් මේවා තියෙන්නේ තරකයෙන් අල්ලන්න නෙවෙයි. තරකයටත් තරමක් දුරට අභුවෙනවා. හැබැයි ඕක තරක කරන්න හියෝත් හරි අමාරු සි. හිතාගන්න බැරුව පැටලෙනවා. ඒ තිසා තරකයෙන් අල්ලන්න නෙවෙයි, ප්‍රායෝගිකව ආයතන වලින් කෙරෙන මූලාව හිතට පෙන්නන්න ඕන.

ඇබිදයක් ඇහෙන කොට මේක කරන්න හරිම ලෙහෙසියි. දැන් ඇහෙන ගබා එකකවත් ඇහැට පෙනෙන රුප තියෙන්න බැහැ නේ. වර්ණයක්, හැඩයක් තියෙන්න බැහැ. කනෙන් තමයි අහන්නේ. එහෙනම් කිසිම ගබිදයකට පාටක්, හැඩයක් අයිති කරන්න අපට බැහැ. අයිති කළා නම් ඕක මක්දක්දණාවක් ම සි. පාට, හැඩය, තද ගතිය, රස්නය, සීතල, මේවා ඇසීමට අයිතිවෙන්න බැහැ. අයිති කළා නම් ඇහෙන දේ ගැන හිතලාමයි, හිතන්න හිහිල්ලාමයි අයිති කරලා තියෙන්නේ. දැන් හිතනවා කියන්නේ මන-ධම්ම-මනෝ වික්දන්දාන මට්ටම. ඒක හිත ඇතුළේ වැඩක්. බාහිරය දන්නේ තැහැ අපි මොනවා හිතනවා ද කියලා.

මන්න ඔය විදියට ඇහෙන හැම ගබඳයට ම රුප එකතු කළා නම් එකතු කලේ අපේ මෝඩකමට කියලා මතක් කරලා දෙන්න යින.

පිළිතුරක්: ගබඳ රුපය දැනට තිබුණාවේ. එතැනටත් යන්න යින. එක තමයි සූත්‍රයේ මුල පාය දෙක. අපි අග පාය දෙක ගැන ඉස්සෙල්ලා හොඳින් විමසන්න යින. ලෙහෙසි තැනින් ඒ කෙලෙස් වික කඩන්න යින. එතකොට තමයි ර්ලය මට්ටමේ කෙලෙස් කඩන්න පහසු වෙන්නේ. ඇත්තම තත්ත්වය තමයි, ගබඳය කියන එකයි, කන කියන එකයින් අපි පනවාපු දේවල්. ඇසීමට ඒවා අයිතින් නැහැ.

ඇසීම කියන සිද්ධියක් තියෙනවා. නමුත් ඇසීම කියන එකට බාහිරයකුත් නැහැ, අහාන්තරයකුත් නැහැ. ඇහෙන්නේ එතැනින්ම උපද්දාලා. උදාහරණයක් වශයෙන් රේඛියේ එක ගබඳය උපද්දාලා දෙනවා වගේ, කනත් ගබඳ උපද්දාලා දෙනවා. දැන් මේ මොහොතේ අපි අහලා තියෙන්නේ කන උපද්දුපු ගබඳය. එලියේ ගබඳය ඇහුවේ නැහැ නේ. එලියේ ගබඳය ඇහුවා නම් කන යින් නැහැ. කනේ හැකියාව මත උපද්දාපු ස්වභාවය තමයි දැනගත්තේ. ඇහේ හැකියාව මත උපද්දාපු වර්ණය තමයි ඇහෙන් දැනගත්තේ. ඔය එලියේ තියෙන පාටමයි දැක්කේ කියලා අපි විශ්වාස කළාට හරියන්නේ නැහැ. එක වෙන්නේ මෝඩකම තිසා කියලා අපට දකින්න තියෙනවා.

අර තියෙන්නේ සූදු පාට බිත්තියක් නේ කියලා හිතුවාට, අපි කොළ පාට කන්නාඩියක් දාගෙන බැලුවාත් එහෙම ඒ බිත්තියම කොළ පාටට පෙනෙනවා. රතුපාට කන්නාඩියක් දැමීමොත් රතු පාටට පෙනෙනවා. එතකොට කොළ පාට හෝ රතුපාට තියෙන්නේ බිත්තියේ නෙවෙයි නේ ද? එකෙන් තේරුමිගන්න, අපි දකින්නේ ඇහැ උපද්දාන දේ යි.

පිළිතුරක්: ඉන්දිය කියන්නේ මුල් වෙනවා, ප්‍රධාන වෙනවා කියන අරථය. යමක් දිහා බලන කොට ඇහැයි ප්‍රධාන වෙන්නේ. රුපය නෙවෙයි ප්‍රධාන වෙන්නේ. ඉන්දිය බර්ම කියන්නෙන් එකයි. අධිපතියා. ඇහැ තමයි අධිපතියා. ඇහැට ඕනෑද දේ තමයි ඇහැ

පෙන්නන්නේ. අපි විශ්වාස කළාට එළියේ තියෙන දේ පෙනෙනවා කියලා, අධීපතිභාවය අරගෙන තියෙන්නේ ඇහැ යි. ඇහේ පෙනීම අඩවුවෙණාත් එහෙම, ඇහැ වෙනත් දෙයක් පෙන්නනවා. එළියේ තියෙන දේ ම ය පෙන්නන්නේ කියලා අපි විශ්වාස කළාට හරියන්නේ නැහැ. ඇහේ හැකියාව අනුව තමයි පෙන්නලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රධාන වෙන ඒවාට කියනවා ඉන්දිය ධර්ම කියලා.

එතැනිනුත් තේරුම් ගන්න, ඇහෙන් උපද්දන එකක් තමයි අපි දකින්නේ. කන උපද්දන එකක් තමයි අහන්නේ. දුන් අපට වෙලා තියෙන්නේ උපද්දන එක නෙවෙයි, උපද්දන්න හේතු වුණ රික තමයි අපි අත්දැක්කා කියලා අල්ලාගෙන ඉන්නේ. ඇහැට මෙහෙම පෙනෙන්න නම් එළියේ මෙහෙම තියෙන්න ඕන. කනෙන් ගබා ඇහෙන්න නම් මෙහෙම එළියෙන් එන්න ඕන. ඒවා හේතු මිසක් එලය නෙවෙයි නේ. අපි අත්දැක්ලා තියෙන්නේ එලය යි. ඇහැ උපද්දු දේ, කන උපද්දු දේ. ඒකයි මේ කියන්නේ, උපද්දලයි අපි බලන්නේ කියලා. උපද්දලයි අහන්නේ. අපට වෙලා තියෙන්නේ මේක නේ, 'නැ නැ තියෙන දේ දිහා තමයි අපි මේ බලන්නේ' කියලා හිතනවා. උපද්දලා බලනවා කියන තැනක අපි නැ.

'තියෙන ලෝකයට තමයි අපි කොහේ ද ඉදාලා ආවේ' කියලා තමයි අපි හිතන්න පුරුෂවෙලා තියෙන්නේ. නමුත් ඇත්ත සිද්ධිය තමයි, ආයතන වලින් උපද්දලායි ලෝකය අත්දකින්නේ. ආයතන හරහා උපද්දලාමයි අත්දකින්නේ. උපද්දලා පරිහරණය කරනවා.

පිළිතුරක්: දුකත් උපද්දලා තමයි අපි පරිහරණය කරන්නේ. ඒ හින්දා නේ උපද්දන්නේ තැතුව ඉන්න පුළුවන්. එළියේ තිබුණා නම් එහෙම ඕක නැති කරන්න බැහැ නේ. අපි උපද්දන හින්දාමයි උපද්දන එක නවත්වන්න පුළුවන්. ඔය උපද්දන රිකට තමයි 'දුක' කියලා කියන්නෙත්. ආයතන ගිනි අරන් කියනවා. ගිනි අරන් කියන්නේ අපට දුකට පත්කරනවා. පුව්වනවා. උපද්දන එක නැවැත්වුවහෙම ඒ ගින්න නිවන්න පුළුවන්. නිවෙනවා. ඒකට තමයි නිවන කියන්නේ.

උපද්දන එක නවත්වන එක. එතකොට අර ගින්දරට දර දමන එක නවත්වන්න යින.

අන්න එහෙම ධරුමතාවයක් ගැන අපි අවබෝධයක් ගන්න යින. එක තමයි නිරෝධ යූනය. නිරෝධ යූනය ගත්තා කියන්නේ නිරෝධ වුණා නොවේයි. රහත් වුණා නොවේයි. ඉද්ජ්ජපවිච්‍යතාව තුළින් නිරෝධය මේ වගේ දෙයක් කියලා අනුමාන යූනයක් ගන්න පුළුවන් වෙනවා. 'මෙය ඇති කළේහි මෙය වේ'. 'අවිද්‍යාව තියෙනකම් මෙවා වෙනවා. එහෙනම් අවිද්‍යාව නැති නම් ඔහොම වෙන්න බැහැනේ' කියන තුළින් එන්න බැහැනී තමයි මේ ඉද්ජ්ජපවිච්‍යතාව දැකිනවාය කියන්නේ. 'මෙය ඇති කළේහි මෙය වේ' කියන ධරුමතාවය හැම දෙයකටම අවබෝධ කරන්න කියනවා. මොකද යිනැම දෙයක් සංඛ්‍යාතයි, පරිවිච්ඡලුප්පන්න යි.

අහිඛරමයේ එන විත්ත-වෙතසික-රුප-නිඩ්ලාණ කියන නතරෙන් විත්ත, වෙතසික සහ රුප වලට තමයි සංඛ්‍යාත ධරුම කියන්නේ. එවා සකස්වෙන්නේ හේතුවලින් නිසා තමයි සංඛ්‍යාතය කියලා කියන්නේ. 'මෙය ඇති කළේහි මෙය වේ' කියන ධරුමතාවය. නිවන කියන්නේ අසංඛ්‍යාත ධරුමයක්. එක් හේතු නැහැ. සංඛ්‍යාත එවා පනවන්නේ නැතිකමට කියනවා අසංඛ්‍යාත කියලා. සංඛ්‍යාත කියන්නේ හේතු ඇති කළේ උපද්දනවා. අසංඛ්‍යාත කියන්නේ එවා උපද්දන්නේ නැහැ. නිවන උපද්දනවා නොවේයි, සංඛ්‍යාත ටික උපද්දන්නේ නැහැ. රුප-විත්ත-වෙතසික මක්කේම සංඛ්‍යාත නම්, එවා උපද්දන්න හේතුව නැති කළහම අසංඛ්‍යාත වෙනවා. නිරෝධ වෙනවා. තියෙන එවා නැතිවෙනවා නොවේයි. උපද්දන්නේ නැහැ. උපද්දන්ම නවත්වනවා.

අහිඛරමය ඉගෙනගන්නවා නම් ඉගෙනගන්න යින මන්න යය දැක්ම ලබාගැනීම සඳහා යි. වවන ටික පාඩම් කරන්න නොවේයි. දන් අපි කරන්නේ තියෙන රුපයක් අරගෙන එක කඩලා බිඳුලා බලනවා. මේක පයිවි-ආපො-තෙතො-වායො, වර්ණ-ගන්ධ-රස-මිජා, කායවික්කුප්ති, විවික්කුප්ති - මේ විදියට විසි අටක් ගැනම අපි

දන්නවා නේ ද? ඒ විසි අටම සංඛත සි. 'මෙය ඇති කල්හි මෙය වේ' කියන ධර්මතාවයට යටත්. අර බල්ලා වතුරට එබැලා පනවාපු බල්ලා වශයෙන් අවිද්‍යාව තියෙනකම් රුපය තියෙනවා. ඒ තියෙන රුපයේ ඔය ලක්ෂණ ඔක්කෝම වික තියෙනවා. මෝඩ්ලොඩ් තියෙනකම් විසි අටම තියෙනවා. (තේරුනාද දන්නේ නැහැ කියපු එක!) බල්ලෙක් ඉන්නකම් රුප විසි අටම ගත හැකියි. අවිද්‍යාව නැත්තම් විසිඅටම උපදින්නේ නැහැ. එතැන තමයි තේරුමිගන්න අමාරු තැන. (දන් ඉතින් පාඩම් කරපු වික අපරාදේ නේ කියලා හිතෙන්නත් පුළුවන්!)

පිළිචුරක්: එකොලොස් ආකාරයක් ගැන ප්‍රශ්නයක් අහනවා. රුපය හෝ වේදනාව හෝ සංයුතාව හෝ සංඛාරය හෝ වික්ද්‍යාණය හෝ එකොලොස් ආකාරයකින් තියෙනවා. දන් අපි රුපයක් ගත්තහම්, අතිත රුප, අනාගත රුප, වර්තමාන රුප, දුර රුප, ලග රුප, අ්ක්කත්ත රුප, බහිද්ධ රුප, හීන, ප්‍රණීත, ඔලාරික, සුඩුම - මේ එකාළභෙන් කිහිපයක් යෙදෙන්න පුළුවන්. අ්ක්කත්ත-බහිද්ධ, දුර-ලග ආදි වශයෙන් කියන්න පුළුවන් 'මම' ඉන්නකම් නේ ද? අ්ක්කත්ත වෙන්නේ 'මම' ඉන්න තැන නේ. 'මම' ඉන්නකළු තමයි අ්ක්කත්ත බහිද්ධ පැනැවෙන්නේ. හීන, ප්‍රණීත ඒකක් 'මම' ඉන්නකම් නේ ද? කැමැති ද, අකැමැති ද කියන්නෙන් 'මම' නේ. නැත්තම් කවුද කියන්නේ? මම කැමැති එකට තව කෙනෙක් කැමැති නැහැ නේ. හීන ද, ප්‍රණීත ද කියන්නත් 'මම' ඉන්න ඕන නේද?

දන් පෙනෙනවා නේද ඕවා අවිද්‍යාව මතයි පැනැවෙන්නේ කියලා? අපට මේ බිත්තිය රජ වුණාට දෙවි කෙනෙකට හරි භූතයෙකුට හරි බිත්තිය හරහා යන්න පුළුවන්. අපි නිකම් මේ වාතයේ ඇවිදිනවා වගේ. ඒ ගොල්ලන්ට ඒක සියුම්, අපට රජ සි. එතකොට ඒවා සාපේක්ෂය කියලා පෙනෙනවා නේ ද? ඔය එමියේ තියෙන ඒවා නෙවයි. එකොලොස් ආකාර රුපම ආයතන මූලාවෙන් හඳාගන්න ඒවා. ආයතන මූලාවෙන් බාහිරයක් පනවනවා කියන එක අපට පෙනෙන්නේ නැහැ. මේවා ගැන කතා කරන්න පුළුවන් අවිද්‍යාව මත සි. එතකොට එකොලොස් ආකාරයම අවිද්‍යාව මතමයි

පනවාගෙන තියෙන්නේ කියන තුවණක් එන්න ඕන. අතිත-අනාගත නම් කොහොමත් පෙනෙනවා තේ අවධාරණ මතය කියලා, අතිතය ගෙවීලා ඉටරයි. අනාගතය ඇවිල්ලා නැහැ.

පිළිතුරක්: මන, ධම්ම, මතොවිස්සුණාණ කියන අවස්ථාවේ දී මන කියන එක ගන්න ඒ ආයතන මට්ටමෙන්. දැන් ඇගැයි, රුපයි, වක්බූ විස්සුණාණය කියන කොට අර ඉන්දිය වෙන්නේ, ප්‍රධාන වෙන්නේ, මුල් වෙන්නේ, ඇස වගේම මෙතන ආයතනය විධියට ගන්නේ මනායතනය සි. වක්බූයතනය කියනවා වගේ ඉන්දිය ධර්මය වෙන්නේ මන සි. අපට ඇත්තටම වැදගත් වෙන්නේ ඉන්දිය ධර්මයේ කෘත්‍යය සි. ඒකෙන් මොකක් ද කරන්නේ, මොනවා ද හඳන්නේ කියන එක. එතකොට හදන්නේ පංචලපාදානස්කන්ධය ම තමයි. හැම තැනම නිෂ්පාදනය වෙන්නේ ඔය ජාති පහ සි. ඒ පහ තියෙන ඒවා නෙවයි. ඔන්න ඕකයි තේරුමිගන්න ඕන. මේ ජාති පහ එතැනම හටගන්න, එතැනම උපද්දන, ඒ කියාවටම හටගන්න, උපද්දලයි පරිභරණය කරන්නේ, කියන එකයි තේරුමිගන්න ඕන.

මෙවා හෝතික දේවල් වලින් හිතන්න යන්න එපා. ඔය වක්බූ ප්‍රසාදය වගේ දේවල් වලින් හිතන්න යන කොට අපි නැවත නැවත ලෝකයටම අහුවෙනවා. සතරමහාධාතුවට අහුවෙනවා. මෙතැන තියෙන්නේ එහෙම දෙයක් නෙවයි. අන්තිමට බලන කොට සතරමහාධාතුවත් මක්ස්සුණාවක් ම සි.

පිළිතුරක්: අපරියාපන්න භූමියට තමයි යන්න ඕන. ඒ මට්ටමට පත්වෙන්න බැරුව තමයි අපි මේ වෙහෙසෙන්නේ. පරියාපන්න කියන්නේ පැමිණුනා. අපරියාපන්න කියන්නේ පැමිණුනේ නැහැ. පැමිණුනේ නැත්තේ ලෝකයට සි. ලෝකය කියන්නේ තිස්සික් තලය සි. එකතොට අපරියාපන්න කියන්නේ තිස්සික් තලයටම පැමිණුනේ නැති අවස්ථාව. තුන් භූමියට අයිතිවෙන්නේ නැහැ. තුන් භූමිය කියන්නේ කාම, රුප, අරුප. ලෝකයට අහු වුණේ නැහැ. ලෝකයෙන් එතෙර වුණා කියන්නේ වෙන තැනකට ගියා නෙවයි. ලෝක තුන හැඳුවේ නැහැ කියන එකයි. තුන් ලෝකයට අයිති ඒවා ඉපදේශවේ නැහැ. තුන් ලෝකයට අයිති ඒවා ඉපදේශවේ නැහැ

කියන්නේ ආයතන හය ඉපදේශවේ නැහැ කියන එක සි. එතැනට පැමිණෙන්න මේ ආයතන හය හොඳට තේරුමිගන්න යින.

කාම භූමියේ ආයතන හයම තියෙනවා - ඇහැ-කන-නාසය-දිව-ගරීරය-මනස. ඕකට දොලොස් ආයතන කියලාත් කියනවා. ඇහැයි-රුපයයි, කනයි-ගබිදයයි, නාසයයි-ගන්ධයයි, දිවයි-රසයි, කයයි-පොටියිබියයි, මනයි-ධම්මයි. දොලොස් ආයතන තියෙන්න කාම භූමියේ. ඒ මට්ටමට කාමාවවරයි කියලා කියනවා.

රුපාවවර වෙන කොට ආයතන හයෙන් තුනක් අයින් වෙනවා - මූත කියන එකට අයත් ආයතනන තුන අයින් වෙනවා. මූත කියන්නේ දැනීම. දැනීම දෙන්නේ දිවෙන්, කයෙන් හා නාසයෙන්. රුපාවවර මට්ටමේ දී ඔය ආයතන තුන නැහැ. එතකොට රුපාවවර මට්ටමේ දී ඉතුරු වෙන්නේ ඇහැයි, කනයි, මනසයි. දිවයි, සුත, මූත, විශ්වෘත කියන ඒවායින් මූත පමණයි නැත්තේ. කාමාවවර භූමියේ අනිවායීයෙන් සතරමහාධාතුව තියෙනවා. ඒකට හේතුව තමයි, මනස පැත්තකින් තියලා, ඉතිරි පහ ගත්තෙන්, ඇහැ-කන-නාසය-දිව-ගරීරයට අරමුණුවෙන ඒවා එළියේ තියෙනවා කියලා පිළිගන්නවා. කාම වස්තු කියලා පිළිගන්න මට්ටමට තමයි කාමාවවර කියන්නේ. එතකොට ඒ මට්ටමේ දී, ඒ දේවල් සතරමහාධාතුවෙන් හැඳුනා කියලා පිළිගන්නවා. එතකොට එතන මනස පිළිබඳ වූවක් නෙවෙයි. ඇහෙන් දකින රුප එළියේ තියෙනවා, කනෙන් අහන ඒවා එළියේ තියෙනවා කියලා පිළිගන්නවා. ඒ මට්ටමට පිළිගන්න එකමයි කාමාවවර කියලා කියන්නේ.

පිළිතුර: හාවනා කරලා රුපාවවර ධ්‍යාන, අරුපාවවර ධ්‍යාන වඩින්න පුළුවන් නේ. රුපාවවර ධ්‍යානයකට තමන් සමාධිය වඩා සමවැදුණෙන් එහෙම රුපාවවර මට්ටමේ වෙනස තමයි, මූත කියන එක යෙදෙන්නේ නැහැ. කායායතනය, ජ්විහායතනය, සාණායතනය යෙදෙන්නේ නැහැ. හැඳුයි ගබිද ඇහෙනවා. කන වැඩ කරනවා. ඇහැ වහගෙන ඉන්න හින්දා පෙනෙන්නේ නැහැ. නැත්තම් පෙනෙනවා. පෙනෙනවා කියන්නේ මෙහෙමයි - දුන් හිතෙන් පෙන්වන එක ඇහෙන් දකින්න පුළුවන් කියලා විශ්වාස කරන

මටටමක ඉන්නවා. හැඳුයි අල්ලන්න පුළුවන් කියන තැනට යන්නේ නැහැ. කායායතනයෙන් උපදින කෙලෙස් නැහැ. ඒ වික යටපත් වෙලා. ධ්‍යාන වලදී යටපත් වෙනවා විතර නේ. හැඳුයි මතක තියා ගන්න, කෙලෙස් යටපත් කිරීමකිනුයි ධ්‍යානයට සමවැන්නේ. කායායතනයෙන් උපද්දන කෙලෙස් යටපත් වෙලා. ජ්වහායතනයෙන් උපද්දන කෙලෙස් යටපත් වෙලා. සාණායතනයෙන් උපද්දන කෙලෙස් යටපත් වෙලා. සමාධියක් වචලා කාමහුමියේ ඉදන්, රුපහුමියට යන කොට - ඒ කියන්නේ රුපාවචර ධ්‍යාන මටටම සි.

අරුපාවචර ධ්‍යාන මටටම කියන කොට අරුපහුමියේ තත්ත්වය. ඒ කියන්නේ ඇහැ, කන දෙකත් උපදින්න කෙලෙස් එතැන නැහැ. නැහැ කියන්නේ යටපත් වෙලා විතරයි. ඒකට සමවැදිලා ඉන්න කාලය තුළ යටපත් වෙලා. එම්යට ආවහම ආය තියෙනවා. ධ්‍යානයෙන් මිදුනහම ආපහු ආයතන හයම තියෙනවා, වැඩ කරනවා. ධ්‍යාන මටටමේ දී ආයතන උපද්දන කෙලෙස් වික තාවකාලිකව යටපත් වෙලා.

එතැනිනුත් අදහසක් ගන්න පුළුවන්, මේ ආයතන උපදින්නේ කෙලෙස් මතමයි කියලා. ඒ නිසා නේ යටපත් කරන්න පුළුවන්. ඒකදී තමයි තෝරුමිගන්න තියෙන්නේ සලායතන වලට සමුදයක් තියෙන්නේ, අවිද්‍යාව ප්‍රත්‍යාග්‍ය ප්‍රත්‍යාග්‍ය වෙලා සි. අත්සුක්ත්ත ආයතන අවිද්‍යා ප්‍රත්‍යාග්‍ය නේ, බහිද්ධායතන අවිද්‍යා ප්‍රත්‍යාග්‍ය නේ. අවිද්‍යා-කරම-තණහා-ආහාර කියන හතරෙන් එහෙනම් අවිද්‍යාව මතමයි ආයතන උපදින්නේ. අපි හිතන්නේ ආයතන තියෙනවා, නමුත් අවිද්‍යාව නැති ව්‍යුණා කියලා සි.

සම්මා දිවියිය ඇතිවෙන්න නම් සලායතනය මොකක් ද, සලායතන සමුදය මොකක් ද, සලායතන නිරෝධය මොකක් ද කියන දැක්ම ඇතිකරගන්න වෙනවා. එහෙම කෙනාට තමයි සම්මා දිවියිය ඇතිවෙන්නේ. සලායතනය මොකක් ද, සලායතන සමුදය - සලායතන හටගන්නේ කොහොම ද, සමුදය දැක්ක ගමන් 'මෙය ඇති කළේහි මෙය වේ' කියන ඉද්ඒපවිච්‍යතාව පිළිබඳ තුවන එනවා.

එතකාට පෙනෙනවා සමුදය තියෙනකම් විතරයි සලායතන තියෙන්නේ. සමුදය නැතිනම් ඒවා ගැන කතා කරන්න බැහැ. උපදින්නේ නැහැ කියන ධර්මතාවය. ඒක දැකින කෙනාට සම්මා දිවිධීය ඇතිවෙනවා.

එතැනින් ම එස්සය, එස්ස සමුදය, එස්ස නිරෝධය ගැන නුවණක් ගන්න පුළුවන්. සලායතන තියෙන තාක් කල් එස්සය තියෙනවා. සලායතන නැතිනම්, සමුදය නැතිනම්, එස්ස නිරෝධයි. එස්සය හටගන්න බැහැ. එහෙනම් එස්සයයි, එස්ස සමුදයයි, එස්ස නිරෝධයයි ගැන නුවණක් ආවොත් ඒත් සම්මා දිවිධීය එනවා. මේ කියන්නේ ලෝකෝත්තර සම්මා දිවිධීය, නැතිනම් වතුසව්ව සම්මාදිවිධීය ගැන සි.

මය සම්මාදිවිධීය නැති අය තමයි කියන්නේ, 'රහතන් වහන්සේටත් එස්සය තිබුණා, සලායතන තිබුණා' කියලා. සමුදය සහ නිරෝධය ගැන අවබෝධයක් නැහැ. ඉතින් කියන්න තියෙන්නේ මේ සම්මා දිවිධීයේ අඩුවක් කියලා සි.

දැන් අපට හොයාගන්න වෙනවා එහෙනම් ආයතන උපදින්නේ කොහොම ද කියලා. අපට ආයතන හයක් තියෙනවා නේ. ධ්‍යාන වලින් කරන්නේ ඒවා යටපත් කරන එක විතරයි. අපරියාපන්න වෙන්න නම් යටපත් කරලා මදි. අපරියාපන්න කියන්නේ පැමිණෙන්නේ නැහැ, කවුද පැමිණෙන්නේ නැත්තේ? ආයේ දරුණුය තියෙන කෙනා. එතකාට ලෝකයාට ඇත්ත ආයේ දරුණුයේ දී බොරුවක් කියලා සඳහන් වෙනවා. මේ සලායතන ලෝකයාට ඇත්තක්, එස්සය ලෝකයාට ඇත්තක්. නමුත් ආයේ දරුණුයේ දී ඔවා නිරෝධ වෙනවා. ආයේ දරුණුයේ දී 'මෙය ඇති කල්හි මෙය වේ' කියන ධර්මතාවය දැකිනවා. අවිද්‍යාව තියෙනකම් ඕවා තියෙනවා. අවිද්‍යාව තියෙනකම් සලායතන තියෙනවා. අවිද්‍යාව තියෙනකම් එස්සය තියෙනවා.

මම කලින් කියාගෙන ආප් කරුණකට නැවතත් සම්බන්ධ වුණෙන් - අතිතය ගෙවිලා ඉවරයි. අනාගතය ඇවිල්ලා නැහැ. වර්තමානයේ

නේ දැන් විදුරගහය කරන්න කියන්නේ. වර්තමානය ඇතිවෙවී නැති වෙනවා කියලා කියනවා. එතකොට ඇතිවෙන්නේ කොහොම ද? සමුද්‍ය තිබුණෝත් තමයි ඇතිවෙන්නේ. 'මෙය ඇති කළේ මෙය වේ' කියන ධර්මතාවය යෙදෙනවා. අවිද්‍යාව තිබුණෝත් ඇති වෙනවා. එහෙනම් ඇතිවෙලා නැතිවෙනවා කිවිවාට අවිද්‍යාව දුරුවෙන්නේ නැහැ. ඇතිවෙන්නේ අවිද්‍යාව තියෙන හින්දා යි. වර්තමානයේ ඇතිවෙලා නැති වුණාට වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ඇතිවෙලා නැතිවෙනවා කියලා දකින්න නෙවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ වර්තමානයේ ඉදජ්පවිවයතාව දකින්න කියලා යි. ඉදජ්පවිවයතාව කියන්නේ 'මෙය අති කළේ මෙය වේ - ඉමස්මේ. සති ඉදෂ හොති' කියන ධර්මතාවය. එතකොට දෙයක් හටගත්තා නම් හටගත්තේ සමුද්‍ය, අවිද්‍යාව යෙදෙන හින්දායි කියලා දකින්න ඕන.

එතකොට වර්තමානයේ මේක ඇතිවෙලා නැතිවෙනවා නෙවයි කියන්න තියෙන්නේ. වර්තමානයේ ඇති වුණා නම් ඇති වුණේ අවිද්‍යාව යෙදුන නිසා යි. වතුරේ බල්ලෙක් හටගත්තේ මෝඩකම යෙදෙන නිසා යි. අවිද්‍යාව යෙදුණෝත් බල්ලෙක් හටගත්තාව කියන එක ධර්මතාවයක්. වර්තමානයේ මෝඩකම යෙදුන් නැතිනම් හටගත්තේ නැහැ. එදාට ඇති වුණා නැති වුණා නෙවයි. වතුරේ බල්ලෙක් හටගෙන නැති වුණා නෙවයි. එතකොට 'මෙය ඇති කළේ මෙය වේ' කියන නුවණ යෙදෙනවා.

අවිද්‍යාව, මෝඩකම තියෙනකම් හටගත්තාව. මෝඩකම යෙදුන් නැත්තම් හටගත්තේ නෑ. ඉදජ්පවිවයතාව දකින කොටම පෙනෙනවා සමුද්‍ය මේක නම් සමුද්‍ය යෙදුන් නැතිනම් ඕක ගැන කතා කරන්න බැහැ නේ කියලා. ඒ ඇයි? ඉපදෙන්නේ නැති නිසා. වතුරේ බල්ලෙක්ව උපදින්නේ නැහැ.

එහෙනම් අවිද්‍යාව නැති වුණෝත්, අපට ඇහෙන් පෙනෙන කොට බාහිර රුප උපදින්නේ නැහැ. අවිද්‍යාව තිබුණෝත් රුප තියෙනවා. එමියේ තියෙන දෙයමයි මේ දකින්නේ කියලා හිතෙනවා. නමුත් දැන් නුවණක් එන්න ඕන, අවිද්‍යාව මතයි මේක වෙලා තියෙන්නේ

කියලා. අවිද්‍යාව මත කියන්නේ, ඇහැට පුළුවන් වර්ණ සංඡාව උපද්දාලා දෙන්න විතරයි. බල්ලාගේ ඇහෙන් කරන්නෙන් මික, අපේ ඇහෙන් කරන්නෙන් මිකමයි. බල්ලාගේ වර්ණ සංඡාවේ සමහර විට කළු-සුදු විතරයි තියෙන්නේ. අපේ පාට රාජියක් තියෙනවා. එව්වරයි වෙනස.

කළු සුදු වෙන්නෙයි, වර්ණ වෙන්නෙයි එළියේ රුපයේ නොවයි, ඇහැ උපද්දාන වර්ණ සටහන යි. ඇහෙන් දැකිනවා කියන්නේ ඇහැ උපද්දාපු වර්ණ සටහන දැකිනවා. ර්ටපස්සේ සිත කළ්පනා කරන්නේ - මනස හිතන්නේ ඔය වර්ණ සටහන ගැන යි. වර්ණ සටහන එළියේ තියෙන එක නොවයි, ඇහැ උපද්දාපු එක යි. ඒ කියන්නේ විතුපටයක් බලනවා වගයි. උපද්දාපු වර්ණ සටහන කියන්නේ තිරයේ වැටුන විතුයක් වගයි. අපී විතුපටය බලන ගමන් කළ්පනා කරනවා 'අර මොකක් ද දන්නේ තැ' කියලා. කළ්පනා කරදී අතිත අත්දැකීම් තුළින් පෙර ඇසුරත් උද්වී කරගෙන ර්ටපස්සේ කතාවක් හදනවා. ඒ කතාව හදන්නේ හිතේ යි, තමන් තුළ යි. මන-ධම්ම-මනෝ වික්ද්‍යාණ සිද්ධිය වෙන්නේ. ධම්ම කියන්නේ මනසේම නිරමාණයක්. එළියේ තියෙන දෙයක් නොවයි.

දැන් අපී විතුපටය බල බලා කතාවක් හදනවා. අපේ මෝසිකමට ඕක තියෙන්නේ එළියේ කියලා විශ්වාස කරනවා. වතුරේ බල්ලන් පනවනවා වගේ අපිත් එළියේ රුප පනවනවා.

ආයතන ගැන සිහිය නුවණ පිහිටන කොට මෙව්වර කළේ ඇසුරු කරලා තියෙන්නේ පනවාගත්තු රුපයක් නේ කියලා නුවණක් එනවා. අත්රී කායොතිවා පනස්ස සති පව්චුපටියිතා හොති - කයක් ඇතැයි කියලා පනවා ගෙනයි හිටියේ කියලා එළඹ සිටි සිහියක් එනවා. රුපයේ සමුද්‍ය දැකින කෙනාටය ඔය නුවණ එන්නේ. එළියේ රුපයක් තියෙනවා කියලා හොයන කෙනාට නොවයි. එළියේ තියෙන රුපය හටගත්තේ කොහොම ද කියලා එහි ධර්මතාවය, සමුද්‍ය ධර්මය හඳුනාගත්තා මින. කායානුපස්සනාවේ තියෙන්නේ සමුද්‍ය ධර්මානුපස්සී වා කායස්මිං විහරති. එකත් නිකම්ම

කායානුපස්සී විහරති නෙවෙයි, කයෙහි කය පිළිබඳව බලන්නයි කියන්නේ.

කයෙහි කියන්නේ, කයක් තියෙනවා නම් අන්න ඒකේ මේ ධර්මතාවය දකින්න. හටගත්තේ කොහොම ද කියන එක, කයෙහි ඉවප්පවිවයතාව දකින්න.

පිළිතුරක්: කයෙහි කය කියලා කියන්නේ, කය කියලා දෙයක් ගත්තා නම් අන්න ඒකේ, මේ මොහොතේ යමක් ඇතැයි කියලා ගත්තා නම් ඒක හටගත්තේ කොහොම ද කියලා බලන්න. අපි මේ මොහොතේ ගත්ත එකේ නෙවෙයි, තියෙන කය දිහා බලාගෙන ඉන්නවා. අර බල්ලා වතුරේ ඉන්න බල්ලා දිහා උ මොකද කරන්නේ, මොනවා ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා වගේ තියෙන කයෙහි බලා ඉදීම කායානුපස්සනාව විතරයි. නමුත් දේශනා කරලා තියෙන්නේ 'කයෙහි කය අනුව බලන්ත' කියලා යි. 'කයෙහි කය' කියන්නේ දැන් කයක් තියෙනවා නම්, ඒකේ ඇත්ත හොයලා බලන්න. කය ගැන බලන්න නෙවෙයි, කයට අදාළ ධර්මතා ටික බලන්ත. ඒක හටගත්තේ කොහොම ද කියලා බලන්න. ඒක උපදින්නේ නුපදින්නේ කොහොම ද කියලා බලන්න.

කායෙ කායානුපස්සී විහරති - කොහොම ද විහරති වෙන්නේ කියන එක තමයි ර්ලගට විස්තර කරන්නේ, අශේෂතත්ත කයෙහිත් බලන්න, බහිද්ධ කයෙහිත් බලන්න, අශේෂතත්-බහිද්ධ විදියටත් බලන්න, ඒ බලන විදිය තමයි සමුදය බලන්න, වය බලන්න, සමුදයවය දම්මානුපස්සීවා කායස්ම්. විහරති කියලා බලන්න. ඒ බැලීම තුළ තමයි නුවණක් එන්නේ අත්ථී කායෙති වා පනස්ස සති පව්චුපටියා හොති. (අත්ථී කියන්නේ ඇත) ඇතැයි කියලා ගත්ත කයේ ඇත්ත තත්ත්වය, යථාභ්‍ය ස්වභාවය මේක නේ. ඇතැයි කියලා ගත්ත කයෙහි පවතින ඇත්ත දකින්න. අපි හිතන ඇත්ත නෙවෙයි. අපි හිතන්නේ 'ඇත' කියලා නේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඇත කියන එක වැරදියි, ඒක මූලාවක්. ඒ මූලාවට වැටිලා තියෙන්නේ සමුදය දැකලා තැති හින්දා යි. නිරෝධය දැකලා තැති හින්දා යි.

ලෝක සමුදයයි, ලෝක නිරෝධයයි ගැන කව්චානගෙත්ත සූත්‍රය⁴⁷ සඳහන් වෙනවා. ලොකසමුදය බො කව්චාන, යථාභ්‍යතං සම්ම්ප්‍රක්ශ්‍යාය පස්සතො යා ලොකේ තත්ත්වීතා සා න හොති. ලොකනිරෝධ බො, කව්චාන, යථාභ්‍යතං සම්ම්ප්‍රක්ශ්‍යාය පස්සතො යා ලොකේ අත්ත්වීතා සා න හොති. ලෝක සමුදය කියන එක් යථාභ්‍යත ස්වභාවය සම්ඟක් ප්‍රයුෂවෙන් දැක්කොත් මේ ලෝකය තැතැයි කව්චාන නම් එහෙම මතයකට එන්නේ තැහැ. සමුදය දැක්කොත්, හටගන්නා හැරි දැක්කොත්, තැහැයි කියන මතයකට එන්නේ තැහැ. නිරෝධය දැක්කොත්, මේ ලෝකය ඇතැයි කියලා මතයක හිරියා නම් ඒක පිහිටන්නෙත් තැ.

දැන් අපි වතුරේ බල්ලා ගැන කතා කරන්න ගියෙන්, වතුරේ බල්ලෙක් තැහැයි කියන්නේ තැහැ මොකද බල්ලාගේ මානසිකත්වයට බල්ලෙක් ඉන්නවා. ඒ හින්දා තැහැයි කියන්න බැහැ. තැහැයි කව්චාට උප එක තේරන්නේ තැහැ. වතුරේ බල්ලෙක් තැහැයි කව්චාට දෘශ්‍රිගත වෙනවා. ‘මේ හොඳට ඉන්නවා පෙනෙන බල්ලා තැහැයි කියනවා’ කියලා ර්ලාගට දෘශ්‍රියකට යනවා. එමියේ මොක්ත් තැහැයි කව්චාත් එක උවිෂේදවාදය යි.

දැන් මේ අය මෙව්චර වෙලා හිතාගෙන ඉන්න පුළුවන් මම මේ එමියේ මොක්ත් තැහැයි කියනවා කියලා. ඉද්ප්‍රව්‍යවයතාව කියන්නේ එමියේ මොක්ත් තැහැයි කියන එක නොවෙයි. ‘මෙය ඇති කළුහි මෙය වේ’ කියන ධර්මතාවයයි ඉද්ප්‍රව්‍යවයතාව කියන්නේ. අවිද්‍යාව තියෙන මනසකට එවා තියෙනවා. ඒ ගොල්ලන්ට ඕවා තැහැයි කියන එක දෘශ්‍රියක්. අවිද්‍යාව තියෙන මනසට ලෝකයක් තැහැ කියන එක දෘශ්‍රියක් විතරයි. බල්ලාගේ මානසික මට්ටමට වතුරේ බල්ලෙක් තැහැ කව්චාත් එක දෘශ්‍රියක්. එක උවිෂේදවාදය යි.

අපට මේ හොඳට ගරීර පිහිටලා තියෙන කොට ගරීරයක් තැහැ කව්චාත් එක දෘශ්‍රියක්. ‘මම තැහැ’ කව්චාත් එකත් දෘශ්‍රියක්.

⁴⁷ කව්චානගෙත්ත සූත්‍රය - සංයුත්ත නිකාය, නිදාන වර්ගය, ආභාර වර්ගය.

‘මම ඉන්නවා’ කියලා කිවිවොත් කොහොමත් දැඡ්ටිය බව ඉන්නවා නේ. ගරීරය හොඳට තියාගෙන, ‘මම නෑ, ගරීරය විතරයි තියෙන්නේ’ කිවිවොත් ඒක දැඡ්ටියක්. ගරීරය තියෙනවා කියන එක විතරක් නෙවෙයි, ‘මම නෑ’ කියන එකත් දැඡ්ටියක්.

එහෙම සේවාන් වූණ අය තමයි අද බොහෝ සෙයින් ඉන්නේ. ‘ගරීරය තියෙනවා. මම නෑ, මම කියන්න එපා මේකට. අර පංචස්කන්ධයට තේ එකක් දෙන්න’ කියලා තමයි ඉල්ලන්නේ! ‘මේ ගරීරයට තේ එකක් දෙන්නකෝ, මට දෙන්න එපා’ කියනවා! ඔවා දැඡ්ටි බව හොඳට තුවකීන් දකින්න. ‘මම’ කියලා කිවිවොත් තමයි අඩුවෙන්නේ කියලා එහෙම දැඡ්ටියක් හදාගෙන ඉන්න පිරිස් ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේත් ‘මම’ කියලා කකා කළා නේ. අපේ අය තමයි බය ‘මම’ කිවිවොත් සක්කාය දිවියේයට අඩුවෙයි කියලා.

මේ දැඡ්ටි වලින් මිදෙන්න ආනන්ද සූත්‍රය⁴⁸ වගේ සූත්‍ර බලන්න. රුපා උපාදාය අස්මේති හොති, නො අනුපාදාය. එතැන තමයි පෙන්නන්නේ මේ රුපය ඇසුරු කළුවත් ‘මම වෙම්’ කියන දැඡ්ටියට වැවෙනවා කියලා. ‘මම’ කියන වවනය හාවිතා කළා ද නැත්ද කියන එක නෙවෙයි. ඉතින් රුපය ඇසුරු කර කර ‘මම නෑ, මම නෑ’ කිවිවාට හරියන්නේ නැහැ. ඒක දැඡ්ටියක්. මේ ලෝකය නැහැයි කියන එක දැඡ්ටියක්. එහෙම කිවිවා කියලා තියෙනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. තියෙනවා කිවිවත් දැඡ්ටියක්. නැහැයි කිවිවත් දැඡ්ටියක්. ඇත්-නැත කියන්නේ දැඡ්ටි දෙකක්. මෙතන වෙන්නේ එක පැත්තක් කියපු ගමන් අනිත් පැත්ත, තමන්ගේ දැඡ්ටියෙන් දාගන්නවා. එහෙම නෙවෙයි. මේ ඉද්ජ්ජවිවයකාවය කියන ධර්මතාවයට ‘ඇත්’ කියන එක අඩුවෙන්නෙත් නෑ, ‘නැත්’ කියන එක අඩුවෙන්නෙත් නෑ.

⁴⁸ ආනන්ද සූත්‍රය - සංස්ක්‍රිත තිකාය, බන්ධක වග්‍යය, බන්ධසංස්ක්‍රිතය, පේරව්‍යය.

දුන් අපි වතුරේ බල්ලෙක් ඇත කිවිවොත් වැරදියි නේ. ඒක හොඳටම ද්‍රාන්නවා නේ. වතුරේ බල්ලෙක් නැත කිවිවොත් වැරදියි කියන ඒක තමයි දුන්නේ නැත්තේ. වතුරේ බල්ලෙක් ඇත කියන ඒක වැරදියි කියපු ගමන් අනිත් පැත්තට දාගන්නවා ‘ආ එහෙනම් බල්ලෙක් නැ නේ’ කියලා. ඒ වුණාට ඒක දෘශ්ටියක්. ‘බල්ලෙක්’ නැ කියන ඒක කොහොම ද දෘශ්ටියක් වෙන්නේ කියන ඒක තුවණීන් විමසන්න වෙනවා. ‘බල්ලා’ කොහෙන් ද ආවේ. බල්ලෙක් නැ කියන්න ගියෙන් බල්ලාට අහුවෙනවා. එහෙනම් ඔතැන බල්ලෙක් නැ කියන්නේ නැතුව අලියෙක් නැ කියන්න එපායැ. අලියෙක් නැ කිවිවොත් අලියාට අහු වුණා. ‘නැ’ කියන්න ගිහින් ඒකට අහුවෙලා.

මතැන තමයි දකින්න තියෙන්නේ ‘මම නැ’ කියන්න ගිහින් ‘මට’ අහුවෙලා. ‘මට සක්කායදිවිධිය නැ’ කියන්න ගිහිල්ලා සක්කායදිවිධිය භදාගෙන. දුන් ඉතින් සක්කායදිවිධිය නැති ‘මම’ ඉන්නවා! සෝචන් වුණ ‘මම’ ඉන්නවා කියන්නේ සක්කායදිවිධිය නැති කරපු ‘මම’ ඉන්නවා. එතැන වවනය නො කිවිවත්, සක්කායදිවිධිය නැතිකරපු ගරීරය තියෙනවා කිවිවත් ඇති. ගරීරයක් තියෙන්නේ, සක්කායදිවිධිය නැ කියන්න හදනවා. ඉතින් එහෙනම් මේ තියෙන ගරීරය කාගේද දන්නේ නැ! මේ රටවෙන තැන් හොඳට විමසලා බලන්න.

මෙන්න මේ ඉද්ජ්ජවිවයනාව, ‘මෙය ඇති කල්හි මෙය වේ’ කියන ධර්මතාවය තුළින් ඔය රටවෙන තැන් තේරුමිගන්න පූජ්‍යවන් වෙනවා.

අපේ ගරීරය තියෙනවා කියලා පිළිගන්න තාක් කල් මතකතියාගන්න, සක්කාය දිවිධිය තියෙනවා. ගරීරය තියෙනවා නම් තියෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න වෙනවා. සමුද්‍ය හොයලා බලන්න වෙනවා.

අපට මොකක් හරි කොන්දේ අමාරුවක් තියෙනවා කියන්න කේ. හරි අමාරුයි කියලා කෙදිරි ගග ඉන්නවා. දැන් අර ඇත් ඉන්න පූතාගෙන් හරි දුවගෙන් හරි කොළු එකක් එනවා. දැන් ඔන්න හොඳට කතාව. විකක් වෙලා යනකොට කොන්දේ අමාරුව මතකත්

නැ. බර කතාවක් නේ. පැය භාගයක් විතර කතා කරලා ගොන් එක තිබුන ගමන්, ‘අම්මේ කොන්ද රිදෙනවා’ කියලා ආය පටන් ගන්නවා. අව්චර වෙලා කොන්දේ රිදිල්ල නැ. නැති වූණේ කය ගැන කළුපනාවක් තිබුණේ නැති නිසා නේ ද? කොල් එක ගැනයි කළුපනාව තිබුණේ. ඒ කියන්නේ කය ඉපැද්දුවේ නැහැ. කය ඉපදුනා නම් වේදනාව තියෙනවා. ඒ කාලය තුළ කය ඉපැද්දුවේ නැහැ. කය ඉපැද්දුවේ නැත්තේ කය උපද්දන ආයතන වැඩ කළේ නැති නිසායි. දිගටම අවධානය තිබුණේ කතාවට නේ.

සමාධියකින් කරන්නෙන් ඕකම සි. පුස්මටම අවධානය තියාගෙන, ගැමුරු සමාධියකට, දියානයකට සමවදින කොට ඒ ආයතනය විතරයි ඉපදුනේ. අනෙක් ආයතන උපද්දන්නේ නැහැ. ඒක යටපත් කිරීමක් විතරයි. අනිත් ආයතන උපද්දන්න තියෙන හැකියාව යටපත් කරනවා. ඔය අමාරු තියෙන කොට හොඳ වෙලි නාට්‍යයක් බලනවා නම් ඒක ඉවර වෙන තුරු කිසි අමාරුවක් නැහැ! කතාව ඉවර වෙන කොට තමයි ආය අමාරුව එන්නේ!

එහෙම වෙන්නේ ඒ කාලය තුළ කය උපද්දන්නේ නැහැ. කය උපද්දන්නේ නැහැ කියන්නේ කයක් උපද්දාපු ආයතන වැඩ කරන්නේ නැහැ. එහෙනම් තේරුමිගන්න, කය කියන එකත් උපද්දලායි පරිහරණය කරන්නේ. අපේ මෝඩකමට හිතනවා, ආයතනය නැති වෙලාවෙත් ඕක තියෙනවාය කියලා. ‘දෙයක් පනවලා.

එහෙනම් දැන් බලන්න කය තියෙන වෙලාවට, කොන්දේ අමාරුව තියෙන වෙලාවට කය ඉපැද්දුවේ කොහොම ද කියලා. ඔන්න දැන් ගෙරිරයයි, ඒකේ සමුද්‍යයයි හොයාගන්න වෙනවා.

ආයතන ගැන නුවණීන් බලන්න. කය තියෙනවා කියලා දැනගත්තේ මොන ආයතන විලින් ද? කායායතනයෙනුයි, මනායතනයෙනුයි. කායායතනයේ හැකියාව දැනීමක් දීම විතරයි. මූත කියන ස්වභාවය. මතක තියාගන්න, ආයතන හයට තියෙන්න පුළුවන් දිවිය, සුත, මූත, වික්ද්‍යාත පමණ සි. කායායතනයෙන් දෙන්න පුළුවන් මූත - දැනීම

පමණ යි. දැනීම කියන එකේ පාටක් නැහැ. හැඩයක් නැහැ. තද ගතියක් නැහැ. තැනක් නැහැ. කොන්දක් නැහැ. මොක්වත් නැහැ. දැනීමක් විතරයි. එහෙතුම් දැනීම කියන එකේ කොන්ද රිදීමක් තියෙන්නත් බැහැ. කොන්ද හදන්නේ මනායතනය යි. දැනීම ගැන කල්පනා කරලා තමයි කොන්දේ කැක්කුම හදන්නේ. කොන්ද දැනීමට අයිති නැහැ. ආයතන පිරිසිද දැක්කොත් අයිති වෙන්න බැහැ. කොන්ද හදුවේ දැනීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා යි. කල්පනා කරපු වික දැනීමට අයිති වෙන්න බැහැ. මක්දුක්ති. මක්දුක්තියා කරනවා. කොන්දත් මක්දුක්ති. ගරිරයත් මක්දුක්ති. මූතයෙන්, දැනීමෙන් නවත්වලා නැහැ.

අපි මක්දුක්ති. තථාගතයන් වහන්සේ න මක්දුක්ති. ඔව්වරයි වෙනස. අපේ අවිධාව තියෙන හින්දා දැනීමෙන් නවත්වන්නේ නැතුව ගරිරයක් මක්දුක්තියා කරනවා.

ගරිරයත් උපද්දාගෙනයි පරිහරණය කරන්නේ කියලා දැන් පෙනෙනවා නේ ද? අඟ් මෝඩකමට ඒක තියෙනවා කියලා භාරගන්නවා - මොක්බාං මක්දුක්ති. දැනීලා, දැනුණ 'දෙයක' මක්දුක්තියා කරනවා. එතකොට දැනෙන්නේ නැති වෙලාවෙත් මක්දුක්තියා කරන 'දෙය' තියෙනවා කියලා අපි හිතනවා. ඒක මක්දුක්තියාවක් නේ. දැනෙන වෙලාවේ ගරිරයක් පනවලා, දැනෙන්නේ නැති වෙලාවෙත් ඔය ගරිරය තිබුණා කියලා හිතනවා.

එ හින්දා තමයි අර කොළු එක ගන්න වෙලාවෙත් ගරිරය තිබුණා. රිදුම තමයි නැ කියලා හිතෙන්නේ. ඒ වෙලාවේ අපේ ලෝකයට ගරිරයක් උපන්නේ නැහැ. ගරිරය උපද්දාපු නැති හින්දා තමයි වේදනාව නැති වුණේ. ගරිරය ඉපදේශවා නම් වේදනාව තියෙනවා. ඕවා සියුම් කරුණු. විද්‍රෝහනය කළාත් විතරයි මේ ධර්මතා පෙනෙන්නේ.

පිළිතරක්: ස්පර්ශය තිසා විදීම නම් ස්පර්ශය හටගත්තේ ඇයි කියලා බලන්න. වක්බු සම්ථස්සයේ දී ඇසයි, රැපයයි, වක්බු වික්දුණාණයයි තිසා. කාය ස්පර්ශයේ දී කයයි, පොටිය්බයයි, කාය වික්දුණාණය යි.

ඒ තුන හැඳුවේ කොහොම ද කියලාත් බලන්න ඕන. කයයි, එළාටියාබියයයි, කාය විස්කේස්දාණයයි පැනෙන්වේ දැනෙන නිසා නේ ද? දැනීමේ කයක් නැහැ. කයක් හැඳුවේ, කොන්දක් හැඳුවේ, දැනීම ගැන කළේපනා කරන්න ගිහිල්ලා යි. මූත කියන එකට අජ්ංකිත්ත-බහිද්ධ අයිති නැහැ. ඒක අපේ මෝඩකමටයි අවිද්‍යාවෙන් පනවන්නේ. ඒ නිසා තමයි කියන්නේ අජ්ංකිත්ත-බහිද්ධ දෙකම අවිද්‍යාවෙන් පනවාපුවා කියලා. අන්න එතැන දී පෙනෙනවා, එතැන සිහිය නුවණ පිහිටියාත් ස්පර්යය හටගන්න බැහැ. ස්පර්යය තියෙන්නේ අජ්ංකිත්ත-බහිද්ධ-විස්කේස්දාණය තිබුණෙන් නේ. ඒවා පැනෙන්වේ නැත්තම්? ඔන්න දුන් එස්ස නිරෝධය පෙනෙනවා.

එතකොට මේ ආයතනය වැඩ කරන කොට ඔන්න ඔය එස්ස නිරෝධය මට්ටම ගැනයි මේ කතා කරන්නේ, න මස්කේත්ති කියලා. මූත තියෙන වෙළාවට ඔය හතරක් මස්කේත්තා වෙන්නේ නැ කියලා කියන්නේ එස්සය හටගෙන නැ.

දිවිය කියන කොට ද්වියා ද්වියාබිං - දැකින එකේ ඇත්ත දැකලා, දැකිම කියන එකේ ඇත්ත සිද්ධියම දැකලා, දිවියා න මස්කේත්ති - දැකිම මස්කේත්තා කරන්නේ නැහැ. අදිවියා න මස්කේත්ති - දැකපු නැති දෙයක් මස්කේත්තා කරන්නේ නැහැ. ද්වියාබිං න මස්කේත්ති - දැක්ක දෙයක් මස්කේත්තා කරන්නේ නැහැ. ද්වියාරා න මස්කේත්ති - දැකපු කෙනෙක් මස්කේත්තා කරන්නෙන් නැහැ.

ඒ වෙළාව වෙන කොට ඇහැයි, රුපයයි තිබුණා කියන්න බැහැ. රුපය කියන්නේ මස්කේත්තාවක්. ඇහැ කියන්නෙන් මස්කේත්තාවක්. දැකිම කියන එකේ ඒ දෙකම නැහැ. දැකිම ගැන කළේපනා කරන්න ගිහිල්ලා තමයි 'දැකින්න නම් ඇහැක් තියෙන්න ඕන' කියලා හිතන්නේ. දැකිම ගැන කළේපනා කරන්න ගිහිල්ලා තමයි 'දැකින්න නම් රුපයක් තියෙන්න ඕන' කියලා කළේපනා කරන්නේ. ඒවා මස්කේත්තාවන්. ඒවා දැකිම කියන එකට අයිති නැහැ. ඇහැ අයිතින් නැහැ. රුපය අයිතින් නැහැ. බුදරජාණන් වහන්සේට, රහතන් වහන්සේලාට ඇහැ කියලා අපි පනවන ගතිය නැතිව දැකින්න පුළුවන්.

පිළිතුරක්: සිහින දැකින්න පුළුවන්. සිහින තමයි අපි දැකින්නේ ඇහෙන් දැකිනවා කියලා. ඒවා සිහින බව නො දන්නාකමෙයි මේ ප්‍රශ්නය තියෙන්නේ. ඒ කියන්නේ මක්දුකුණාව ඇත්ත කරගෙනයි අපි ඉන්නේ. වතුරේ බල්ලෙක් දැකින්න පුළුවන් බල්ලෙක් නැතුව. ඇත්ත ඒක නේ? නමුත් අවිද්‍යාව නිසා වෙන මුළාව තියෙනකම් අපට මේක තේරුම්ගන්න බැං. රුපය නැතුව දැකින්නේ කොහොම ද කියලා නේ අහන්නේ. එහෙනම් බල්ලා දැකින්නේ කොහොම ද? බල්ලාත් අහයි වතුරේ බල්ලෙක් නැතුව කොහොම ද දැකින්නේ කියලා. රුපය නැතුව කොහොම ද දැකින්නේ කියලා. රුප නැතුව දැකින්න පුළුවන්. රුපය කියන්නෙන් මක්දුකුණාවක්, ඇහැ කියන්නෙන් මක්දුකුණාවක්. දැකීම - දිවිය - කියන එකට ඒවා අයිති නැහැ. මේ කතා කරන ධර්මතා ගැඹුරු යි.

එ වාගේමයි අනිත් ආයතනත්. සූත කියන එකට ගබාය අයිතින් නැහැ, කන අයිතින් නැහැ. මොකද ඒ දෙකම ඒවා ගැන කළුපනා කරන්න හිහින් මක්දුකුණා කරපු ඒවා.

ප්‍රශ්නය: එතකොට බුදුරජාණන් වහන්සේ මේ කොසොල් රජතුමා කියලා දැනගෙන තෙවෙයි ද කතා කළේ?

පිළිතුර: දැන ගෙන තමයි කතා කළේ. ඉද්ඒප්පවිවයතාව - 'මෙය ඇති කළුහි මෙය වේ' කියන එක දන්නවා නේ. අපි දන්නවා නේ බල්ලාගේ මෝඩකම තියෙනකම් වතුරේ බල්ලන් ඉන්නවා කියලා. ඒ හින්දා ඒ වාගේ අයට නැහැයි කියන්නේ නැහැ. අවිද්‍යාවේ ඉන්න, කාමාවවර ලෝකය උපද්දාගෙන ඉන්න අයට ඕවා නැහැයි කිවිවාත් බොරුවක්. දෘශ්චියක්. හැබැයි 'මෙය ඇති කළුහි මෙය වේ' කියන ධර්මතාවය ගැන අවබෝධය තියෙනවා. අවබෝධය තියෙනවා කියන්නේ ඒවා පනවනවා, මක්දුකුණා කරනවා තෙවෙයි. රවවුන එක්කෙනා ඉන්න තත්ත්වය දැකීමේ හැකියාව තුවනු තියෙන කෙනාට තියෙනවා. ඒ මට්ටමෙන් ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. කතාබහ කරන්න, ගනුදෙනු කරන්න පුළුවන්. 'මම' කියලා කතා කරන්නත් පුළුවන්. 'මගේ' කියන්නත් පුළුවන්. එහෙම බැරි නැහැ.

ප්‍රශ්නය: වක්‍රී විස්කේස්ඩාණය භටගේන ර්ලගට සොත විස්කේස්ඩාණය භටගන්න කොට වක්‍රී විස්කේස්ඩාණය නැතිවෙලා යනවා - ඇතිවෙනවා නැතිවෙනවා කියලා බලන එක පැහැදිලි කරන්නේ කොහොම ද?

පිළිතුර: ඒ කතාවත් ඇත්තක්. ලෝකයට ඇත්ත. තමුත් ඒක ආය්සි දරුණනය නොවේ. ඒකෙන් මිදීම නොවේය සිද්ධවෙන්නේ. ඒක් ඉදජ්පවිවයතාව දැක්කේ නැ. ඇතිවෙලා නැති වුණා කියනවා තමුත් ඇති වුණේ කොහොම ද කියන එක ඒක් නැහැ. සමුදය නැහැ. මෙය ඇති කලේහි මෙය වේ කියන ධර්මතාවය නැහැ. එලය ඇතිවෙලා, නැති වුණා කියලා විතරයි පෙනෙන්නේ. සමුදය කැල්ල භලලා.

ප්‍රශ්නය: එතකොට අනිව්ව සකස්කේස්ඩාව වඩිනවා කියන්නේත් ඉදජ්පවිවයතාව දැකිම නේ ද?

පිළිතුර: ඔව්, ඒ ධර්මතාවය අවබෝධ කරන එකමයි. සමුදය දකින එක. සමුදය දක්කොත් නිරෝධය පෙනෙනවා. ඔය ධර්මතා එකට තියෙන්නේ. සමුදය දකිනවා කියන්නේ ම නිරෝධය දකිනවා කියන එක සි. එතැන තුවනු ඒනවා මේ සමුදය තියෙනකම විතරයි ඕක තියෙන්නේ. සමුදය නැත්තම් ඕක උපදිත්තේ නැහැ නේ කියලා.

ප්‍රශ්නය: එතකොට ආනාපාන සතියේ දිත් කියනවා නේද සමුදය ධම්මානුපස්සීවා කියලා?

පිළිතුර: අන්න ඒවා හොයන්නේ නැතිකම තමයි මේ ප්‍රශ්නය. අපි හිතන්නේ ඩුස්මේ අනිත්‍යතාවය ගැන. ඩුස්ම භටගන්නේ කොහොම ද කියන කතාව නොවේ හොයන්නේ. ඩුස්මක් පැනවේවේ ඇයි? ඩුස්ම තියෙනවා කියලා දැනගත්තේ කොහොම ද? තියෙන ඩුස්ම ඇති වුණා නැති වුණා කියන කතාව නොවේය ඔය කියන්නේ.

දත් මේ මොහොන් ඩුස්ම තියෙනවා කියලා දැනගත්තේ කොහොම ද? මෙව්වර වෙලා ඩුස්ම තිබුනා ද? තිබුණා කියලා කියන්නේ ලෝකයට අයිති විදියට සි. ඇත්තටම දැනගෙන නොවේය

இய கிவிவீ. அபி மேவிவர வெலா கதா கரநகம் ஹஸ்ம் திலுனா ட? கொஹாம் ட டந்னே? அர கொந்டே அமாரை திலுனா ட கியலா அஹுவா வரே தமடி அஹந்ந தியெந்னே. இய கிவிவீ லொரைவர் ஹிதலா சி. அத் டைலா நெவேசி. டை ஒன்ன சிஹிய யோம் கரந கொவ நமி டந்நவா ஹஸ்ம் தியெநவா கியலா. அநித் வெலாவீ டைநாகெ ஹிரியே நைஹை. கொஹாம் ட கியந்னே ஹஸ்ம் டந்தா ட நைட்டி கியலா? கொஹாம் ட கியந்னே திலுனா கியலா? கவுடி கிவிவீ திலுனா கியலா? இய கிவிவீ உபகல்பநய கரலா. ஹஸ்ம் நைதி வூனா நமி மூரெந்ந சின கிவிவீ உபகல்பநயக் பமனை. இய மநசெந் கரந மாயாவல். அத் டைலா நெவேசி கிவிவீ. டை மம அஹுவோத், ரீ நிளாந்தாவ பச்சேச் சிலிவெநகம் ஹஸ்ம் திலுனா ட கியலா, 'திலுனா, திலுனா' கியசி. கொஹாம் ட டந்னே? டைநாகெ நெவேசி இய கிவிவீ. மநசெந் மஹாபூ ஦ேயக் கியநவா. இய வீசி கரந்னே மந-டமிம-மனே விஷ்ணுஞ்சய சி. ஹஸ்மக் அத் டைலா நெவேசி ஶீ கதாவ கியந்னே.

ಶீ நிசு தமடி பவிவுபந்ந யோ விமிம் தந்தி தந்தி விபச்சன வெந்ந கியந்னே. அபி மோகங் ஹரி கியந கொவ மேக அத்துவ ம அத்டைலா ட கியந்னே, நைதிநமி மநசெந் கியாபூ ஦ேயக் அத்த கியலா பிலிஅரங்கெ ட? அபி லொஹாம் வெலாவர் டுந்னே ஹித கியந டே அத்த கியலா பிலிஅரங்கெ.

ஶதகொவ ஹஸ்ம் திலுனா கிவிவத் டாஶ்ரீயக், நை கிவிவத் டாஶ்ரீயக். இய வெகம் நிளாங்கெ டுந்ந வெலாவீ டி அத்டைக்கே நைஹை நே. டுந்பீபுவியநாவ டைக்கா நமி இய டாஶ்ரீ வெகம் அஹுவெந்னே நைஹை. டுந்பீபுவியநாவ டகிந்ந மே வர்தமாநயே ஹஸ்மக் தியெநவா நமி ஶீகே சமுடிய ஹோயாந்ந சின. 'மேய அதிக கல்லி மேய வீ' கியந வர்மநாவய ஹோயாந்ந சின.

டை மே மோஹாதே ஹஸ்ம் தியெநவா ட கியலா வலந்ந. ஹஹலு ஗ன்நவா, பஹல யநவா. ஆஷ்வாச கரநவா, புஷ்வாச கரநவா. ஶீக நமி டைநாகெ ஹிவிவீ நே ட? டை ஹோயந்ந டைநாந்தே கொஹாம்ட கியலா. டை வலந்ந மோந ஆயதநவலின் ட மே

මොහොතේ පුස්ම ඉහළ ගන්නවා කිවිවේ? කායායතනයයි, මනායතනයයි. කායායතනයේ හැකියාව මොකක් ද? දැනීම දෙන්න - මූත. මූත කියන එකේ පුස්ම නැ. දැනීම විතරයි. දැනීම කියන ගතියේ මොකුත් හැපෙන්නේ නැහැ තේ. දැනීමක් විතරයි. දැනීම කියන එකේ තැනක් නැ. ඒ නිසා මූත කියන එක එහෙම තේරුමිගන්න.

මොකෙන් ද එහෙනම් පුස්මක් හැදුවේ? මනායතනයෙන් දැනීම ගැන හිතන්න ගිහිල්ලා. මනායතනයෙන් හදාපුවා බාහිරෙන් තියෙන්න බැහැ. තිබිබා නම් අර බල්ලාගේ මානසිකත්වය. හිතෙන් හදාපු එක එළියේ තියෙනවා කියලා හිතනවා. දැනීම ගැන කළ්පනා කරලායි ඕකට ආශ්චර්යා කිවිවේ. කළ්පනා කරපු වික තියෙන්නේ මනසේ යි. මන-ධම්ම-මතෝ විස්කේදාණ. දැන් එළියෙන් පුස්මක් පැනවිවේ ආයතන මුලාව නිසා යි. 'මෙය ඇති කළේහි මෙය වේ' කියන ධර්මතාවය දකින්න උත්සාහ කරන්න. මෝඩකම තියෙනකම් පුස්ම තියෙනවා. ආයතන මුලාව තියෙනකම් එළියේ පුස්මක් පනවනවා. ඇත්තටම පුස්මක් කියලා දැනගෙන තියෙන්නේ හිතෙන් හිතාපු දේ හිත දැනගෙන යි. දැනීමක් නම් දැනුනා.

එය එක පුස්මක තියෙන එක එක මොහොතේ දැනීම වික වෙන් කරලා ගත්තොත් ඕකේ පුස්ම කියලා දෙයක් තියෙනවා ද? එක ක්ෂේරියක දැනීමක් වෙන් කරලා ගත්තොත් ඒකට කියන්නේ ආශ්චර්යා ද, ප්‍රශ්නාසය ද? දෙකම පනවන්න බැහැ තේ ද? එකෙන් තේරුම් ගන්න පුස්ම කියන එක හිතෙන් හදාලා එළියෙන් තියාපු එකක්. අපි දන්නේ නැති වුණාට ඒකටත් පෙර ඇසුර උදව් කරගෙන තියෙනවා. කළින් ඉගෙන ගෙන තියෙන එකක් මෙතැනට ඇදලා ගත්තා. නැතිනම් දැනීම විකක් විතරයි තිබිලා තියෙන්නේ.

මේ තුවන ගන්න තමයි සමුද්‍ය-වය බලන්න කියන්නේ. අපි බලන්නේ සමුද්‍ය නොවයි. අපි 'එළියේ දෙයක් තියෙනවා' කියලා අරගෙන ඒකේ ලක්ෂණ බල බලා ඉන්නවා. වතුරේ ඉන්න බල්ලා මොන වගේ ද කියලා බල බලා ඉන්නවා වගේ. මෙතැන ප්‍රශ්නය තියෙන්නේ ලෝකයට අයිති ඒවාටත් මය වගේ අවස්ථා නිකම්

ගලපන්න පුළුවන්. ලෝකෝත්තර දරුණනය එනකම් ඕක ඉතින් ඔහොම ම තමයි. ඒ නිසා තමයි මේ ආයතන පිරිසිද දැකින්න කියන්නේ.

එතකොට ආනාපානසතිය කරන කොට අපි ලෝකයට අයිති තේරුම් ද දී, ‘ඩුස්ම නැතිවෙලා ගියා නේ, දැන් හරි, ඩුස්ම දැනෙන්නේ නැතිවෙලා කියහම දැන් සේවාන් වූණා තමයි’ කියලා හිතනවා. ඕවා මතසෙන් කරන මුළාවල් කියලා දැනගන්න. එහෙම සේවාන් වෙන්න පුළුවන් නම් බුදු කෙනක් ඕන නැහැ නේ. ඔහොම ඩුස්ම නො දැනී ගිය අය බුදුරජාණන් වහන්සේගේ කාලයට කළිනුත් හිටියා. අර සාධි බල බෙපු, ධ්‍යාන වඩපු අසක්ක්‍යතලය දක්වා අරුපාවවර ධ්‍යාන වඩපු අයටත් ඩුස්ම නැතිවෙලා ගියා. ඇයි ඒ අය සේවාන් වූණේ නැත්තේ? අපට මේ අරුපාවවර ධ්‍යානත් නැතුව අපි සේවාන් වෙලා, ඩුස්ම දැනෙන්නේ නැතුව ගිය ගමන්! ඕවා බුදු දහම නොවයි. එව්වරයි කියන්න තියෙන්නේ. ඉද්ඒපවිච්‍යතාව නොවයි ඔය දැකින්නේ.

පිළිතුරක්: ආනාපානසතිය කරන්න ඕන, ඉද්ඒපවිච්‍යතාව අවබෝධ වෙන විදියට. දැන් මෙව්වර කල් සමුද්‍ය දැකළා නෑ කියලා පෙනෙනවා නේ ද? සමුද්‍ය දැකින්නේ නැතුව වය දැකින්න බැහැ. අපි සමුද්‍ය දැකළා තියෙන්නේ එළියෙන්. ‘නහයේ හැපෙන ඩුස්ම, ඒක හටගත්තා, නැති වූණා.’ ඉතින් බාහිරයෙන් නේ හොයලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ, තමන් තුළින් ලෝකය දැකින්න කියලා සි. ආයතන තුළින් දැකින්න කියලා සි.

එවායේ සියුම් කරුණු තියෙනවා. ඒවා කියන්න කළින් මේ ආයතන ගැන විකක් නුවණින් බලන්න ඕන. විදුරුණනය කරන්න ඕන. විදුරුණනය කියන්නේ ඇත්ත ඇති හැටි, පවතින ඇත්ත, යථාභ්‍යත ස්වභාවය පෙන්නලා දෙන ඒක සි. ඩුස්ම මොන වාගේ ද කියලා බල බලා ඉන්න ඒක නොවයි. ඇතිවෙලා නැතිවෙලා යන ඒවා ඕන තරම් තියෙනවා. ඒවා ලෝකයට අයිති දේවල්. විදුලියක් කොටලා ඒක නැතිවෙලා යනවා. එහෙම ඉතින් ඕක බල බලා ඉදාලාත් සේවාන් වෙන්න පුළුවන් නේ! ඒ නිරෝධය නොවයි. හටගත්තා

නම් හටගත්තු තැනම විදර්ශනය කරන්න යින සමුදය දැකීම පිණිස. ඉදෑප්පවිවයතාව අවබෝධ කරන්න යින. පවතුප්පන්න යො ධමමං තත්ථ තත්ථ විපස්සති.

ල් අවබෝධය ප්‍රයාවෙන් එන්න යින. අවිද්‍යාව නිසා හටගන්න එක නවත්වන්න යින. ඉපදීම නවත්වන්න යින. ඉපදීම නවතින්නේ අවිද්‍යාව දුරුවෙන කොට යි. රට කලින් නුවණක් එනවා අවිද්‍යාව තියෙනකම් යික ඉපදිනාට, අවිද්‍යාව තැති මනසට උපදින්නේ නැත්තේ කියලා. නිරෝධයේ ඇාණාම්. ඒ නිරෝධයේ යානය එන්නේ ඉදෑප්පවිවයතාව ගැන අවබෝධය තියන කෙනාට යි. සමුදය තියෙනකම් එලය තියෙනවා, සමුදය තැත්ත්ම උපදින්නේ තැහැ. ඒ නුවණ තියෙන කෙනා තමයි නුපදින තත්ත්වයට රික වික හිත දියුණු කරන්නේ. අවිද්‍යාව දුරු වෙන විදියේ වැඩ පිළිවෙළක් කරන්නේ.

ල් සඳහා තමයි දහමක් අහලා දැනගන්න යින. ආයසීයන් ඇසුරු කරන්න යින. සුතමය යානය ගන්න සද්ධර්මග්‍රවණය කරන්න යින. රට පස්සේ තමයි යෝනිසේමනසිකාරය කරන්න පූජාවන්. සද්ධර්මග්‍රවණය කළේ තැත්ත්ම යෝනිසේමනසිකාරය කරන්න බැහැ. සද්ධර්මය කියන්නේ ඉදෑප්පවිවයතාව ගැන දහම කරුණු වීමසීම යි. කෙනෙක් පට්ච්චසමුප්පාදය දැක්කොත් තමයි ධර්මය දැක්කා වෙන්නේ.

ඉතින් අපේ අය පුස්ම ගැන බලනවා, නමුත් පට්ච්චසමුප්පාදය දැකීන්නේ තැහැ. එතකොට ඉතින් අර ආලාරකාලාමලා ලබාපු නිවනක් තමයි ලබන්න තියෙන්නේ. බුදු කෙනෙක් පෙන්නන නිවන නෙවෙයි. සූත්‍රවල මේ කරුණු පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒවා බලන්නේ තැති එක් ප්‍රශ්නයයි තියෙන්නේ.

ඉතින් මේ සූත්‍රය ගැහුරු වූණක් නුවණීන් වීමසන්න යින. මේ සූත්‍රයේ මූල් කොටසේ තියෙනවා - යං හික්බවේ සඳෙවකස්ස ලොකස්ස සමාරකස්ස සඛුහ්මකස්ස සස්සමණඩුහ්මණියා පජාය සඳෙවමනුස්සාය - ඒ කියන්නේ මේ ලෝකයට අයිති හැම

කෙනෙක්ම මතැන ඉන්නවා. දෙවියන්, බුහ්මයින්, මාරයින්, මේ ඔක්කොම වික. අන්න ඒ ගොල්ලන්ට දිවියං සූත්‍රං මුතං වික්ද්‍යාතං පත්තං පරියෝගිතං අනුවිච්චිතං මනසා, තමහං ජාතාමි. ඒ ගොල්ලන් මේ දිවිය-සූත්‍ර-මුත-වික්ද්‍යාත ගැන පරියෝගීත කරලා හොයලා බලලා, හිතලා බලලා, මොනවා හරි දැනගත්තා නම් තමහං ජාතාමි - ඒ දේ මම දන්නවා. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ යි.

යං හික්බවේ සඳේවකස්ස ලොකස්ස සමාරකස්ස සඛුහ්මකස්ස සස්සමණබාහ්මණියා පජාය සඳේවමනුස්සාය - දිවියං සූත්‍රං මුතං වික්ද්‍යාතං පත්තං පරියෝගිතං අනුවිච්චිතං මනසා - ඔන්න ඕය කියන වික තමහං අඩහක්ද්‍යාපිං. ඒක විශේෂයෙන්ම, ඇත්ත ඇති හැටියටම දැනගත්තා තං තථාගතස්ස විදිතං - අනිත් හැමෝම මෙවා අත්දකින හැටි තථාගතයේ දැකැලාමය දේශනා කරන්නේ. තං තථාගතා න උපටධාපි - ඒ ගොල්ලන් කියන ඒවාට ඇලිලා නොවයි කියන්නේ. කවුරු හරි කියාපු හින්දා නොවයි කියන්නේ. මේක දැකැලාමය, දනාගතනමය කියන්නේ.

යං හික්බවේ සඳේවකස්ස ලොකස්ස සමාරකස්ස සඛුහ්මකස්ස සස්සමණබාහ්මණියා පජාය සඳේවමනුස්සාය - දිවියං සූත්‍රං මුතං වික්ද්‍යාතං - මේ කියන්නේ දැන් ආයතන හය ගැන ය. පත්තං පරියෝගිතං අනුවිච්චිතං මනසා තමහං නජාතාමිති වදෙයාං - ඒක මම දන්නේ තැහැ කියනවා නම් තං මමස්ස මුසා - ඒක මගේ මුසාවක්. මම ඕක දන්නේ තැහැ කියනවා නම් ඕක මගේ බොරුවක් කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා.

ර්ලගට අර මුල වික එහෙමම කියලා - නජාතාමි ව න ව ජාතිමිති වදෙයාං, මම ඕක නො දන්නවා කියලා කවුරු හරි කියනවා නම් තං පස්ස තං මමස්ස තාදිසමෙව - ඒකත් මුසාවක්. මේක රිකක් පැටුලෙන තැනක්. නො දන්නවා කියනවා නම් ඒක බොරුවක්. දන්නවා හෝ නො දන්නවා හෝ කියලා කියනවා නම් ඒකත් බොරුවක්. අර දෙකටම තැති කතාවක්. දන්නවා-නොදන්නවා කියන දෙක එකට කියනවා.

තමහං නෙව ජානාම් න න ජානාම්ති වදෙයෝ, තං මමස්ස කලි - මෙක දැන්නෙත් නෑ නො දැන්නෙත් නෑ කියනවා නම් ඒකත් ඒ කියන කෙනාගේ දේශයක් කියලා කියනවා. එහෙම කියලා තමයි මේ හතර ගැන - දිවිය-සුත-මූත-වික්ද්‍යාත ගැන විස්තර කරන්නේ.

බුදුරජාණන් වහන්සේගේ දැනුම ගැන ඉස්සෙල්ලා ප්‍රකාශ කරලා තමයි රළුගට මේ හතර ගැන පැහැදිලි කරන්නේ.

ප්‍රථම පස්සේ දේශනා කරනවා ඉති බො සික්බවෙ තපාගතො ද්‍රව්‍ය ද්‍රව්‍යඩිඛං - එහෙනම් මහණෙනි තපාගතයේ දැකීම දැකීම හැරියට දැකලා, දැනැගෙන, දිවියං න මක්ද්‍යති, අදිවියං න මක්ද්‍යති, ද්‍රව්‍යඩිඛං න මක්ද්‍යති, ද්‍රව්‍යාරං න මක්ද්‍යති. දැකීම මක්ද්‍යණා කරන්නෙත් නෑ, නො දැකීමක් මක්ද්‍යණා කරන්නෙත් නෑ, දැකපු දෙයක් මක්ද්‍යණා කරන්නෙත් නෑ. එතකොට ඒ හතරම අවිද්‍යාව තියෙන කෙනාගේ මක්ද්‍යණා රිකක් කියන එකයි තේරුම්ගන්න ඕන. අවිද්‍යාව දුරු වුණ මනසට එහෙම මක්ද්‍යණාවක් නැහැ.

ඉතින් මේ දිවිය-සුත-මූත-වික්ද්‍යාත කියන එක අපි හිතනවාට වඩා හරි ගැහුරු සි. දැකීම දැකීම විතරසි කියලා තැබැත්තුවා නම් හරි කිවිවාට, ඒක තේරුම්ගන්න එක ලෙහෙසි නැහැ. දැකීම දැකීම වුණෙන්ත් මේ මක්ද්‍යණා හතරටම අනුවත්ත්න බැහැ කියන එක තුවණීන් දකින්න ඕන.

මය කියන තරම් ලෙහෙසි තත්ත්වයක් නෙවෙයි මේ කතා කරන්නේ. ටිකෙන් වික ගැහුරට යන්න ඕන. ගැහුරට යන්න මේ ආයතන පිරිසිද දකින්න ඕන.

එ දකින එක තමයි පහත ගන්න තියෙන්නේ. අැහෙන ගබ්දයේ රුප තියෙනවා ද? තැත්ත්ම හිතෙන් හදාලා අපි එලියෙන් පැනෙනවා ද? කියන එක භෞද්‍රට හිතට පෙන්නලා දෙන්න ඕන. එතකොට මේ ඉන්නවාට වඩා අවබෝධයක් එනවා. ඕක ඇසීමට, දැකීමට, දැනෙන දේවල් වලට, ගඳක් සුවදක්, රසක්, කයෙන් ස්පර්යයක් දැනෙන කොට ඒවාටත් ඒක කරන්න පුළුවන්. ඒක

අවබෝධයක් ඇතුව කරන්න ඕන. කටුරුවත් කිවිව පළියට නෙවෙයි. ඒක තේරුම් අරගෙන ඒ ඇත්ත පෙන්නලා දෙන්න. ඔය දැනගත්තෙන් හිතෙන් හඳුපු දේ හිතෙන් දැනගත්තා නේ ද? ඒක එමියේ තියෙන්න බැහැ නේ ද? කියන ධර්මතාවයේ ඇත්ත පෙන්නලා දෙන්න ඕන.

මේ සූත්‍රය කෙරියි. සූත්‍රයේ සිංහල පරිවර්තන දෙකක් තියෙනවා. මම ඔය දිලා තියෙන පත්‍රිකාවේ මූලින් තියෙන්නේ සාමාන්‍ය තිපිටකයේ තියෙන එක. අග කොටසේ තියෙන්නේ කටුකරුන්දේ ස්වාමීන් වහන්සේගේ 'මනසේ මායාව' පොතෙන් උපුටා ගත්ත කොටසක්. ඒ පරිවර්තනය වඩා හොඳයි කියලා මට හිතෙනවා. ඒකත් එහෙම ම පිළිගන්නේ නැතුව තමන් නුවණින් විමසලා බලන්න. මොකක්ද බුදුරජාණන් වහන්සේ දිවිය-සූත්-මූත්-වික්ද්‍යාත ගැන දේශනා කරන්නේ කියලා. කටුරුවත් කිවිවාට පිළිගන්නේ නැතුව තමනුන් හොයලා බලන්න. ධර්මය එහිලස්සික සි. ද්‍රින්න පුළුවන්. එන්න බලන්න කියලා පෙන්නන්න පුළුවන් එකක්.

ඔය ධර්මය ද්‍රින කොට අපේ තියෙන දාෂේටි කැබේනවා. මෙව්වර කල් දාෂේටියක හිටියා නම් ඒක වැරදි දෙයක් නේ කියලා මේ ඇත්ත ද්‍රින කොට පෙනෙන්න ගත්තවා. ඒක ධර්මයේ තියෙන ගුණයක්.

දහම ගැඹුරු ව්‍යුණත්, දුනට හොඳම තේරෙන්නේ නැති ව්‍යුණත්, ලෙස්කෝතිර මග පෙනෙනන දහම අහන්න ලැබෙන එක ලොකු දෙයක්. ඉතින් ඒ ගැන සතුවූ වෙන්න පුළුවන්. නැවත නැවත විමසන කොට ඇත්තටම දහම හිතන තරම ගැඹුරුත් නැ. ඒවායේ යෙදෙන්න ඕන. බුද්ධ දේශනාට තිපිටක දහමට අනුව අපි අවබෝධ කරන්න ඕන. අපට ඕන දේ දහම කියලා හිතාගත්තාට හරියන්නේ නැහැ. එහෙම කළුත් තමයි අර සේවාන් ව්‍යුණ 'මම' තෙරු වෙන්නේ. 'මම' දුරු වීම නිසා සේවාන් වෙනවා නෙවෙයි. 'මම'යි සේවාන් වෙන්නේ කියන වැරදි තැනකින් දහම හොයනවා.

'මම' කියන ස්වභාවය නො පිහිටන සේවාන් වීම කියලා තව පැත්තක් තියෙනවා කියලා අපි දැනගත්තා ඕන. එතැනට යන්නයි අපි

දහම අවබෝධ කරන්න ඕන. රුපය ඇසුරු කරන්නේ නැති, වෙදනාව ඇසුරු කරන්නේ නැති, ඔය වාගේ පංචලපාදානස්කන්ධයම ඇසුරු තො කරන තත්ත්වයක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන. අවිද්‍යාව තියෙනකම් අපි ඇසුරු කරනවා. අවිද්‍යාව නැත්නම් ඇසුරු වෙන්නේ නෑ කියන ධර්මතාවය, නිරෝධය තේරුම්ගන්න ඕන. ඒක තමයි නිරෝධයේ ක්‍රාණය. නිරෝධය ක්‍රාණය ආවොත් සමමාදිවිධිය එනවා. සමමාදිවිධිය ආවොත් තමයි මාර්ගය උපදින්නේ. මාර්ගය වැඩින්නේ.

ඉතින් අපි දහම අහන්නේ, සාකච්ඡා කරන්නේ, නුවණින් හොයන්නේ සමමාදිවිධිය ඇතිකරගන්න සි. සමමාදිවිධිය ඇතිකරගන්තොත් බය වෙන්න දෙයක් නෑ, ආය අපාගත වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. සමමාදිවිධිය ඇතිකර ගත්තොත් මැරෙන්න මොහොත්කට කළින් හරි සෝවාත් වෙනවාමයි කියලා දේශනා කරලා තියෙනවා. හැඳුයි සමමාදිවිධිය ඇතිකර ගත්තොත් විතරයි. සමමාදිවිධිය කියලා වෙන වෙන දාජ්විවල හිටියොත් ඒක වෙන්නේ නැහැ. ඒක ලෝකයෙන් එතෙර වෙන ලෝකෝත්තර සමමාදිවිධියක් විය යුතුයි.

ඉද්ජ්ජවිවයතා ධර්මතාවය අවබෝධ කරගන්නේ නැතුව, පරිව්වසමූජ්ජාදය දකින්නේ නැතුව, මාර්ගලිල ලැබෙන්න බැහැ. ලැබුණා නම් මේ බුද්ධ ගාසනයේ දේශනා කරලා තියෙන එල නම් වෙන්න බැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් කරන්නේ පළමුවෙනි ග්‍රමණයාත් මේ ගාසනයේමයි. දෙවැනි, තුන්වෙනි, හතරවෙනි ග්‍රමණයාත් මේ ගාසනයේමයි කියලා. සෝවාත්, සකඟදාගාමී, අනාගාමී, අරහත් ආයසී උත්තමයෝ මේ ගාසනයේමයි, අනා ගාසනවල නෙවෙයි කියලා. මේ ගාසනය කියන්නේ බුදුකෙනෙක් පෙන්වලා දෙන දහම, ඉද්ජ්ජවිවයතාව දකින කෙනායි. ඉතින් මේ දහම දකින්න පුළුවන්. ඒ හැකියාව අපටත් තියෙනවා. ඒ අවස්ථාව අපට ලැබේලා තියෙනවා. ක්ෂණ සම්පත්තිය තියෙනවා.

දහම තුවණ්න් භායන්න පටන්ගන්න. එක එක දේවල් අපි අහලා තියෙන්න පුළුවන්. කොට්ඨර අහලා තිබුණ්න් කමක් නැ මේ දහමට ගැලපෙනවා ද කියලා තුවණීන් විමසලා බලන්න. සේකන්දි, ධාතු, ආයතන පැත්තෙන් දහම විමසන්න. ඉද්ජ්ජවිවයතාව, පටිච්චමුජ්ජාදය අවබෝධ කරන්න උත්සාහ කරන්න, වෙහෙස මහන්සි වෙන්න.

හැම දෙනාටම තෙරුවන් සරණය!



අනුමත දානායක වයයෙන් මෙම ජොන නැවත මූද්‍රණය කොට ජොවිල් බෙදාහැරේමට ඩිජිටල ඇයකුට ඇවශ්‍ය ඇති ඇන්සුලු මූද්‍රලට විකිණීම සූංචා තාහැවිය. මෙහි පිටපතක් ඇත්ත්ත්වා ලැබා ගැන ගැනක.

කතාගේ වෙනත් පොත්

- බුදු දහම දැක ගතිමූ - 1 පරිවිච සමූප්පාද සාකච්ඡා
- බුදු දහම දැක ගතිමූ - 2 මධ්‍යම ප්‍රතිපදාව (මෑසේ සූත්‍රය ඇසුරෙන්)
- බුදු දහම දැක ගතිමූ - 3 අනිවිචසක්කා සූත්‍රය
- බුදු දහම දැක ගතිමූ - 4 තත්ත්ව සමන්නාභාරෝ (මහා හත්ථීපදාපම සූත්‍රය ඇසුරෙන්)
- බුදු දහම දැක ගතිමූ - 5 සතර මහා ධාතුවේ සතර ආකාරය (මූලපරියාය සූත්‍රය ඇසුරෙන්)
- බුදු දහම දැක ගතිමූ - 6 ලෝකෝත්තර දැක්ම සඳහා කායානුපස්සනාව
- බුදු දහම දැක ගතිමූ - 7 උණ්ණාහ බාහ්මණ සූත්‍රය
- බුදු දහම දැක ගතිමූ - 8 පුබිබේ අනනුස්සුතෙසු ධම්මෙසු (කවිචානගොත්ත සූත්‍රය, මධුපිණ්ඩික සූත්‍රය සහ අනාථපිණ්ඩිකාවාද සූත්‍රය ඇසුරෙන්)
- බුදු දහම දැක ගතිමූ - 9 උපාදාය අස්මිති හොති නො අනුපාදාය (අදායී සූත්‍රය, විශේෂාපම සූත්‍රය සහ ආනන්ද සූත්‍රය ඇසුරෙන්)

මෙම පොත්වල අන්තර්ජාල සංස්කරණය (pdf) සහ සාකච්ඡා (mp3) ග්‍රුවණය/බාගත කිරීම සඳහා පහත සඳහන් වෙබ් අඩවියට පිවිසෙන්න.

To download mp3, right click and select the save as option.

<http://ravi.harimaga.com>

search keywords : book, English, bawana

මබගේ ප්‍රණානුමෝදනාවක් සහිතව පොත් නැවත මූලණය සඳහා කතා අමතන්න.

**ර්වීන්ද කොග්ලලගේ මහතා විසින් මෙහෙයවන
භාවනා/ධරම සාකච්ඡා වැඩසටහන් පැවැත්වෙන ස්ථාන**

1) කොළඹ

සැම සෙනසුරාද දිනයකම පෙ.ව. 8.30 සිට ප.ව. 1.00 දක්වා
සූහදාරාම විහාරස්ථානය
ගමිසහා හන්දිය, නුගේගොඩ.

2) මාතර

සැම මසකම සතියේ පළමු ඉරිද දිනයන්හි
පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා
'ජය නිවස' - මාතර බෝධී ආරක්ෂක සභාවේ භාවනා මධ්‍යස්ථානය
කුමාරතුංග මාවත (නුපේ හන්දියෙන් හැරෙන්න), මාතර.
විමසීම්:

දේශබනු කේ. ජී. මුතිදස මහතා - දුරකථන අංක: 071 4438747

3) උතුවන්කන්ද

සැම මසකම සතියේ අවසන් ඉරිද දින පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා
විමසීම්:
මෙත්‍රි මහතා - දුරකථන අංක: 0718317583

4) අන්තර්ජාලයේ සිංහල දරම සාකච්ඡාව

සැම අගහරුවාද දිනකම සවස 3.30 සිට 5.30 දක්වා.
<http://www.savanatasilasa.org>

5) The Buddhist TV - Dhammadhadaya (English Discussion)

Poya days 9.00 pm